



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

දේශීය ආදායම්

2017 අප්‍රේල් මස 1 වන දින ගෝ එදිනට පසු ව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්ද පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම් පිණිස වූ පනත් කෙටුම්පතකි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යත්වමා විසින්
2017 ජූලි මස 05 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2017 ජූනි මස 19 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.

[189 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුදුන දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාලයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 165.00 සු.

තැපැල් ගාස්තුව : රු. 165.00 සු.

පටින

වගන්තිය	කීරුණය	පිටුව
1. උප්පාඩි නාමය.	1 වන කොටස	1
	I වන පරිවිෂේෂය	
	ආදායම් බද්ද පැනවීම.	
2. බද්ද අය කිරීමේ විධිවිධානය.	II වන පරිවිෂේෂය	1
	ආදායම් බදු පදනම	
	I වන කාණ්ඩය : බදු අය කළ හැකි ආදායම	
3. බදු අය කළ හැකි ආදායම.	III වන කාණ්ඩය : තක්සේරු කළ හැකි ආදායම	2
	II වන කාණ්ඩය : තක්සේරු කළ හැකි ආදායම	
4. තක්සේරු කළ හැකි ආදායම.	IV වන කාණ්ඩය : අඩු කිරීම්	2
5. සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම.		3
6. ව්‍යාපාර ආදායම.		5
7. ආයෝජන ආදායම.		6
8. චෙනත් ආදායම.		7
	III වන කාණ්ඩය : බද්දන් නිදහස් මූදල් ප්‍රමාණ	
9. නිදහස් කරන ලද මූදල් ප්‍රමාණ.	IV වන කාණ්ඩය : අඩු කිරීම්	8
10. සාමාන්‍ය අඩු කිරීම්.		8
11. ප්‍රධාන අඩු කිරීම්.		10
12. පොලී වියදම්.		10
13. වෙළඳ තොග සඳහා දීමනා.		10
14. අප්‍රත්‍යාවිධා කිරීම සහ වැඩි දිපුණු කිරීම.		12

වගන්තිය	සීරුපය	පිටුව
15. පර්යේෂණ හා සංවර්ධන වියදම් සහ කාමි කාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම්.	12	
16. ක්ෂය විමේ දීමනා සහ තුළනය කිරීමේ දීමනා.	14	
17. ව්‍යාපාර වත්කම් සහ බැරකම් උපලබිධ කිරීමේ දී සිදුවන පාඨු.	15	
18. මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල.	15	
19. ව්‍යාපාර හෝ ආයෝජන පාඨු.	16	
III වන පරිවිශේද		
ආදායම් බද්ද ගණනය කිරීම		
I වන කාණ්ඩය : ගිණුම්කරණ කුමය		
20. තක්සේරු වර්ෂය වෙනස්වීම්.	18	
21. ගිණුම්කරණ කුමය.	18	
22. මුදල් පදනම මත ගිණුම්කරණය.	19	
23. උපවිත පදනම මත ගිණුම්කරණය.	20	
24. බොල් තෙය අතුළු මුදල් ප්‍රමාණ ප්‍රත්‍යාවර්තනය කිරීම.	22	
II වන කාණ්ඩය : දිර්ස තාලින ගිවිසුම්		
25. දිර්සකාලීන ගිවිසුම්.	23	
26. විදේශීය ව්‍යවහාර මුදල් හා මූල්‍ය සාධන පත්‍ර.	25	
27. ගෙවීමක් හෝ මුදලක් ප්‍රමාණනය කිරීම.	26	
28. වතු ගෙවීම්.	27	
29. හඳුවල් අයිතිය දරනු ලබන ආයෝජන.	27	
30. වන්දී මුදල් හා අය කිරීම ගෙවීම	28	
31. වාර්ෂික ගෙවීම් වාරික විකිණීම හා මූල්‍ය කල්ඛන.	28	
32. ඉස්ලාමිය මූල්‍ය ගනුදෙනු.	30	
33. අසම්බන්ධිත ප්‍රමිතිය හා ආම්‍රිතයන් අතර පවතින වැඩිවිශිල්වා.	30	
34. ආදායම වින්දනය කිරීම.	31	
35. බදු වැළැක්වීමේ යෝජනා කුම.	32	

IV වන පරිවිෂ්දය

වත්කම් සහ බැරකම්

I වන කාණ්ඩය : ලැබීම් සහ අලාභ ගණනය කිරීම

36.	ලැබීම් සහ අලාභ ගණනය කිරීම.	34
37.	වත්කමක පිරිවැය.	35
38.	ලැබුණු ප්‍රතිශ්‍යාව.	36
39.	උපලවිධි කිරීම.	37
40.	බැරකම්.	38
41.	මුදල් ප්‍රමාණ ප්‍රත්‍යාවර්ගනය කිරීම, ප්‍රමාණනය කිරීම සහ මුදල් ප්‍රමාණ වෙනුවෙන් වන්දී ගෙවීම.	39

II වන කාණ්ඩය : වත්කම් උපලවිධි කිරීම

42.	වෙළඳ තොගයේ හා වෙනත් ආදේශක වත්කම්වල පිරිවැය.	40
43.	වත්කම් රද්ධා ගෙන උපලවිධි කිරීම.	42
44.	කලතුයාට හෝ පුරුෂ කලතුයාට වත්කම් පැවරීම.	42
45.	මරණය සිදුවිමේ දී වත්කම පැවරීම.	42
46.	යම් ආග්‍රිතයකු වෙත වත්කම් පැවරීම හෝ කිසු ප්‍රතිශ්‍යාවක් නොමැතිව වත්කම් පැවරීම.	43
47.	ස්ථේවිතාවෙන් සිදු නොවූ, ප්‍රතියෝගනයක් සහිත උපලවිධි කිරීම.	45
48.	වෙන් කිරීම මගින් උපලවිධි කිරීම.	46
49.	පුරුෂම්, මුලු කල්බදු හෝ වාරික විකිණීම් මගින් පැවරීම.	46
50.	ප්‍රාග්ධන වත්කම් පැවරීම ලියාපදිංචි කිරීම.	47
51.	ලැබුණු පිරිවැය සහ ප්‍රතිශ්‍යාව බෙදා වෙන් කිරීම.	48

V වන පරිවිෂ්දය

පුද්ගලයන් වර්ග

I වන කාණ්ඩය : තනි පුද්ගලයන් සහ අජ්‍යීන්ව

52.	පුදුපුකම් ලබන ගෙවීම් සහ සහන.	48
-----	------------------------------	----

	වගන්තිය	සීරුපය	පිටුව
	II වන කාණ්ඩය : හමුල් ව්‍යාපාර		
53.	හමුල් ව්‍යාපාර.		49
54.	හමුල් ව්‍යාපාර ආදායම හෝ පාඨුව.		51
55.	හමුල්කරුවන්ගෙන් බදු අය කිරීම.		51
56.	හමුල් ව්‍යාපාරයේ සම්බන්ධතාවයේ පිරිවැය සහ හමුල් ව්‍යාපාරයේ සම්බන්ධතාවය සඳහා ලැබුණු ප්‍රතිශ්ථාව.		52
	III වන කාණ්ඩය : හාර		
57.	හාර මත බද්ද පැනවීම.		53
58.	අර්ථලාභීන්ගෙන් බද්ද අය කිරීම.		55
59.	ඒකක හාරවලින් බද්ද අය කිරීම.		56
	IV වන කාණ්ඩය : සමාගමි		
60.	සමාගම්වලින් බද්ද අයකිරීම.		57
61.	කොටස්කරුවන්ගෙන් බද්ද අය කිරීම.		57
62.	බද්ද ප්‍රේෂණය කිරීම.		58
	V වන කාණ්ඩය : අස්ථීන්ව		
63.	අස්ථීන්ව සහ සාමාජිකයන් අතර වන වන්තම් සම්බන්ධ ගනුදෙණු.		58
64.	පාලනය වෙනස් වීම.		58
	VI වන පරිවිශේෂය		
	විශේෂ කරමුන්ත		
	I වන කාණ්ඩය : බනිජ තෙල් මෙහෙයුම්		
65.	බනිජතෙල් මෙහෙයුම්.		59
	II වන කාණ්ඩය : මූල්‍ය ආයතන සහ රක්ෂණ අස්ථීන්ව		
66.	බැංණ ව්‍යාපාර.		61
67.	රක්ෂණ ව්‍යාපාර.		61
	III වන කාණ්ඩය : රාජ්‍ය නොවන සංවිධාන සහ පුණුරු ආයතන		
68.	රාජ්‍ය නොවන සංවිධාන සහ පුණුරු ආයතන.		64

VII වන පරිවිෂේෂය

ජාත්‍යන්තර

I වන කාණ්ඩය : වාසිකහාවය සහ මූලාශ්‍ර

69.	වාසික තැනැත්තන්.	65
70.	වාසිකහාවය වෙනස් විම.	67
71.	ආදායම් මූලාශ්‍ර සහ විලද්ධීය අලාභ නිරෝධායනය කිරීම.	68
72.	ඡාප්‍රව ම ඇතුළත් කළ යුතු මූලාශ්‍ර සහ අඩු කළ යුතු මුදල් ප්‍රමාණ.	69
73.	ගෙවීම් මූලාශ්‍ර.	70
74.	විලද්ධීය මූලාශ්‍ර.	74

II වන කාණ්ඩය : ද්විත්ව බදුකරණ ගිවිපූම්

75.	ද්විත්ව බදුකරණ ගිවිපූම් සහ අනෙකාන්ත පරිපාලන සහය ගිවිපූම්.	74
-----	---	----

III වන කාණ්ඩය : පැවරුම් මිලකරණය

76.	ආම්‍රිතයන් අතර වන ජාත්‍යන්තර ගනුදෙනුවලින් ඇතිවන ලාභ සහ ආදායම් හෝ අලාභ.	75
77.	ආම්‍රිතයන් අතර වන ගනුදෙනුවලින් ලැබෙන ලාභ සහ ආදායම් හෝ අලාභ.	81
78.	ආරාවල් නිරාකරණ මණ්ඩලය.	85
79.	ප්‍රධාන කාර්යාලයේ වියදම්	86

IV වන කාණ්ඩය : ද්විත්ව බදු සහන

80.	විලද්ධීය බදු බැර.	86
81.	විලද්ධීය බදු බැර ගණනය කිරීම.	86

VIII වන පරිවිෂේෂය

බදු ගෙවීම් කාර්ය පටිපාටිය

I වන කාණ්ඩය : ගෙවීම් කිරීම් කුම සහ කාලය

82.	ගෙවීම් කිරීම් කුම සහ කාලය	88
-----	---------------------------	----

II වන කාණ්ඩය : රඳවා ගැනීම මගින් ගෙවිය යුතු බද්ද

83.	සේවායෝගකයන් විසින් බද්ද රඳවා ගැනීම.	89
-----	-------------------------------------	----

වගන්තිය	ලේඛන	පිටුව
84. ආයෝජන ප්‍රතිලාභවලින් බද්ද රඳවා ගැනීම.		89
85. සේවා ගෙස්තුවලින් සහ කොන්ත්‍රාත් ගෙවීම්වලින් රඳවා ගැනීම.		90
86. රඳවා ගනු ලැබූ හෝ රඳවා ගනු ලැබූ මෙස සලකනු ලබන බදු පිළිබඳ ප්‍රකාශ සහ එම බදු ගෙවීම්.		92
87. රඳවා ගැනීමේ සහතික.		93
88. අවසාන රඳවා ගැනීමේ ගෙවීම්.		94
89. අවසාන රඳවා ගැනීමේ බදු නොවන බද්ද සඳහා තු බදු බැර.		96
III වන කාණ්ඩය : වාරික මගින් ගෙවිය යුතු බද්ද		
90. ගෙනුමාසික වාරික මගින් බද්ද ගෙවීම.		97
91. ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය.		99
92. ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය අවශ්‍ය නොවන බව.		100
IV වන කාණ්ඩය : තක්සේරුව මත ගෙවිය යුතු බද්ද		
93. ආදායම සහ ප්‍රාග්ධන ලාභ වාර්තාව		101
94. ආදායම් වාර්තාව අවශ්‍ය නොවන බව.		103
95. තක්සේරු කිරීම.		104
96. හුවුල් ව්‍යාපාර සහ භාර මගින් ආයෝජන වත්කම් උපලබාධි විම මත බද්ද ගෙවීම.		104
II කොටස		
IX වන පරිවිෂේෂය		
පරිපාලන විධිවිධාන		
I වන කාණ්ඩය : බදු නීති පරිපාලනය		
97. නිලධරයෝ.		105
98. බලන්ත පැවරීම්.		106
99. දේශීය ආදායම් දිරිගැන්වීමේ අරමුදල.		107
100. විශ්වාස්‍යනාවය.		107
101. නොරතුරු සපයන්නන්.		109

වගනතිය	සේරුණය	පිටුව
II වන කාණ්ඩය : බදු ගෙවන්නන් ලියාපදිංචිය සහ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය		
102.	ලියාපදිංචිය.	110
103.	බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක.	110
III වන කාණ්ඩය : පොදු රිති නියමයන්		
104.	අනුගමන පොදු රිති නියමයන්.	112
105.	පොදු රිති නියමයක් සඳහා.	112
106.	පොදු රිති නියමයක් ඉවත් කර ගැනීම.	113
IV වන කාණ්ඩය : පොදුගලික රිති නියමයන්		
107.	පොදුගලික රිති නියමයන්.	113
108.	යම් පොදුගලික රිතියන් සඳහා වූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම.	115
109.	පොදුගලික රිති නියමයන් සඳහා.	116
110.	පොදුගලික රිති නියමයක් ඉවත්කර ගැනීම.	117
111.	පොදුගලික රිති නියමයන් පළ කිරීම.	117
V වන කාණ්ඩය : සන්නිවේදනය, ආකෘති සහ දැන්වීම්		
112.	බදු ගෙවන්නන් සහ අනෙකුත් තැනැත්තන් සමඟ සන්නිවේදනය.	118
113.	ඉලෙක්ට්‍රොනික බදු පද්ධතිය අදාළ කර ගැනීම.	119
114.	ආකෘති සහ දැන්වීම්.	120
115.	අවසරලන් නියෝගීතයේ.	120
116.	දේශීල්පත් වලංගුහාවයට බලනොපාන බව.	121
117.	වැරදි නිවැරදි කිරීම.	122
118.	බදු ගෙවන්නා සතු තොරතුරු සඳහා වන අයිතිය.	122
119.	නියමිත දින.	122

X වන පරිවිෂේදය

වාර්තා තබා ගැනීම සහ තොරතුරු රස්කිරීම

120.	මිණුම් සහ වාර්තා.	123
121.	මූල්‍ය ආයතනවල බැඳීම.	124
122.	තොරතුරු, වත්කම් හා ඉඩම් වලට ප්‍රවේශය.	124
123.	තොරතුරු ලබා ගැනීම සඳහා දැන්වීම.	128
124.	වරෙන්තුවක් සහිතව සෝදිසි කිරීම සහ තහනමට ගැනීම.	130
125.	වරෙන්තුවක් සහිතව සෝදිසි කිරීමක් ව්‍යාත්මක කිරීම සහ වරෙන්තුවක් රහිතව සෝදිසි කිරීම.	132

XI වන පරිවිෂේදය

බදු වාර්තා.

126.	බදු වාර්තා.	134
127.	ගොනු කිරීම නියම කරනු ලබන දැන්වීම.	135
128.	වාර්තා නිසි අධිකාරියක් විසින් සපයන ලද බව සැලකීම.	135
129.	තොරතුරු වාර්තා.	136
130.	වාර්තා ගොනු කිරීම සඳහා වන කාලය දීර්ඝ කිරීම.	136
131.	නිසි ලෙස ගොනු තළ බදු වාර්තා.	136

XII වන පරිවිෂේදය

තක්සේරු කිරීම

132.	ස්වයං තක්සේරු.	136
133.	පැහැර හරින ලද තක්සේරු කිරීම.	137
134.	පෙර තක්සේරු.	138
135.	සංශෝධන හෝ අතිරේක තක්සේරු.	140
136.	ස්වයං තක්සේරුවකට සංශෝධනයක් කිරීම සඳහා අයදුම් කිරීම.	142

XIII වන පරිවිෂේදය

විශෝධතා සහ අතියාචනා

137.	විශෝධතා.	144
138.	පටහැනිතාවක දී හෝ අනනුකූලතාවක දී මේ පහත බලපැවැත්විය යුතු බව.	144
139.	පරිපාලන සමාලෝචනය.	144

වගනාත්‍ය	සිරුතය	පිටුව
140.	පරිපාලන සමාලෝචනයන්ගේන් අනියාවනය කිරීම.	145
141.	ඔප්ප කිරීමේ භාරය.	147
142.	අනියාවනයන්, වට්නාකම එකතු කිරීම අත්හිටුවනු නොලබන බව.	147
143.	තක්සේරුවේ අවසානාත්මක බව.	147
144.	බදු අනියාවනා කොමිෂන් සහාවේ තීරණයන් අනියාවනය කිරීම.	148

XIV වන පරිවිත්සය

බදු සදහා බැඳීම සහ බදු ගෙවීම

145.	බදු ගෙවන්නාගේ බැඳීම සහ නියමිත දිනය.	149
146.	නියෝජිතයන්ගේ බැඳීම සහ වගකීම.	149
147.	සංස්ථාගත නොවූ මණ්ඩලයන් හි නිලධරයන්.	154
148.	ගණන් බෙරා වසා දැමීමට පසුව බදු වගකීම.	155
149.	ආස්ථීතවයන්හි කළමණාකරුවන්.	155
150.	ආපසු ගෙවිය හැකි ප්‍රමාණයන්.	156
151.	ගෙවීම සදහා කාලය දීර්ඝ කිරීම.	157
152.	ගෙවීම පැහැර හැරීම.	158
153.	බදු ප්‍රමුඛත්වය.	159
154.	ණය බදු ගෙවීමේ නියෝග.	160
155.	ව්‍යවහාර මූදල්.	160

XV වන පරිවිත්සය

පොළීය

156.	සාමාන්‍ය.	160
157.	දාන ගෙවීම් මත පොළීය.	161
158.	ආපසු ගෙවිය යුතු ප්‍රමාණය මත වූ පොළීය.	161
159.	පොළී අනුපාතය.	161

XVI වන පරිවිත්සය

බදු අයකර ගැනීම

160.	සාමාන්‍ය.	162
------	-----------	-----

වගන්තිය	සීරුපය	පිටුව
161. එකතු කිරීම් සඳහා වන කාලයීමාව.		162
162. එකතු කළ නොහැකි ප්‍රමාණයන් නිරවාපය කිරීම.		162
163. නඩු කටුපුණු.		162
164. උයම්.		163
165. බදු ගෙවන්නාගේ දේපලට එරෙහිව ඇස්කීසි කිරීම.		165
166. තහනම් අල්ලා ගනු ලැබූ දේපල විකිණීම.		166
167. අපගමන තහනම් නියෝග.		168
168. මුන්වත්බවේ ප්‍රමුඛත්වය.		170
169. ගෙවීම් වලට එරෙහිව හිලුව කිරීම.		170
170. තුන්වන පාර්ශ්වයේ ඡයකරුවෝ.		170
171. දැන්වීම හා එකඟ වීම.		173
172. වත්කම් සුරක්ෂිත කිරීම.		174
173. තමන්ගේ ප්‍රයෝගනය සඳහා නොවන පැවරුම්ලාභීන්.		176
174. පැවරුම් කළ බදු බැඳීම්.		176
175. හාර ගැනුම්කරුවෝ.		177

XVII වන පරිවිෂේෂය

දැන්වීන

176. දැන්වීන.	178
177. බදු ගෙවන්නාගේ තොරතුරුවල වෙනස්වීම් ලේඛනගත කිරීමට හෝ දැනුම් දීමට අපොගාසන් වීම.	180
178. බදු වාර්තා ප්‍රමාද වී ගොනු කිරීම.	180
179. ප්‍රමාදව කරන ගෙවීම.	180
180. නොසැලැකිලිමත් ලෙස හෝ වංචිකව අසුවෙන් කරන ලද ගෙවීම.	181
181. අසත්‍ය හෝ නොමග යවන සූළු ප්‍රකාශ.	181
182. ලේඛන පවත්වාගෙන යාමට හෝ පහසුකම් සැලයීමට අපොගාසන් වීම.	183
183. තුන්වන පාර්ශ්වයේ දැන්වීමකට එකඟවීමට අපොගාසන් වීම.	183
184. පැවරීම් මිල කිරීමේ දැන්වීන.	184

වගන්තිය	ලේඛන	පිටුව
185.	තොරතුරු ලබාදීම සඳහා වන දැන්වීමට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හැරීම.	185
XVIII වන පරිවිෂ්දය		
අපරාධ නඩු කටයුතු		
186.	අපරාධ නඩු කටයුතු.	185
187.	ආධාර දීම සහ අනුබල දීම.	186
188.	සීමා කිරීමේ කාලයීමාවන්.	186
189.	බදු ගෙවීම පැහැර හැරීම.	187
190.	බදු පරිපාලනයට බාධා කිරීම.	187
191.	රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අපොහොසත් වේම.	188
192.	බදු නිලධාරන් විසින් සිදුකරනු ලබන වැරදි.	188
193.	වැරදි සම්ථයකට පත් කිරීම.	189
XIX වන පරිවිෂ්දය		
නියෝග		
194.	නියෝග.	191
XX වන පරිවිෂ්දය		
අර්ථ නිරුපණය		
195.	අර්ථ නිරුපණය.	192
196.	ආශ්‍රිත තැනැත්තන්.	213
197.	ගෘහස්ථී වියදම්.	214
198.	මූල්‍ය සාධන පත්.	215
XXI වන පරිවිෂ්දය		
විශේෂ විධිවධාන		
199.	අනෙකාන්ත පරිපාලනමය සහය ලබා දීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම (97).	217
අර්ථ නිරුපණය සහ සැක දුරකිරීම.		
200.	බදු නීතින්හි අර්ථ නිරුපණය සහ සැක දුරකිරීම.	218
201.	අනෙකාන්ත සිංහල භාෂා පාඨය බලපැවැත්වීය යුතු බව.	219

වගන්තිය	ලීරුමය	පිටුව
	XXII වන පරිවිශේදය	
	තාචකාලික විධිවිධාන සහ අන්තරකාලින විධිවිධාන	
202. තාචකාලික විධිවිධාන.	220	
203. ඉවත් කිරීම් සහ ඉතිරි කිරීම්.	220	
204. අන්තරකාලින විධිවිධාන.	221	
	උපලේඛනය	
1 වන උපලේඛනය	223	
බඳ අනුප්‍රමාණ		
2 උපලේඛනය	229	
අායෝජන දිරිගැනීම්		
3 වන උපලේඛනය	232	
තිදිනස් කළ ප්‍රමාණ		
4 වන උපලේඛනය	235	
ක්ෂේපිත දීමනා, සංඛ්‍යා දීමනා සහ තක්ස්සේරු කළ හැකි ගැස්තු		
5 වන උපලේඛනය	238	
සූයුතුකම් ලබන ගෙවීම් සහ සහන		
6 වන උපලේඛනය	240	
තාචකාලික සහන		

දේශීය ආදායම

එල්. ඩී. — ටි. 23/2017

2017 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසු ව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්ද පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාරිලිමේන්තුව විසින් මෙයේ පනවනු ලැබේ :-

1. මේ පනත 2017 අංක දරන දේශීය ආදායම් පනත යනුවෙන් ප්‍රභුත්‍රී නාමය හඳුන්වනු ලැබේ.

5

I වන කොටස

I වන පරිච්ඡේදය

ආදායම් බද්ද පැනවීම.

2. (1) (අ) යම් තක්සේරු වර්ෂයක් සඳහා බදු අය කළ හැකි බද්ද අය තිරිමේ විධිවිධානය. හෝ

10 (ආ) එම වර්ෂය තුළ දී අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් ලබන තැනැත්තකු විසින්;

එක් එක් තක්සේරු වර්ෂය සඳහා ආදායම් බද්ද ගෙවනු ලැබිය යුතු ය.

15 (2) යම් තක්සේරු වර්ෂයක් සඳහා තැනැත්තකු විසින් ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය (1) වන උපවගන්තිය යටතේ ගෙවිය යුතු මූදල්වල මූල්‍ය එකතුව විය යුතු ය.

(3) යම් තැනැත්තකු විසින් (1) වන උපවගන්තියේ (අ) තේරු යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද -

20 (අ) එම තැනැත්තාගේ බදු අය කළ හැකි ආදායමට මේ පනතේ පළමුවන උපලේඛනයේ සඳහන් අදාළ ආදායම් බදු අනුප්‍රමාණ අදාළ කර ගැනීම මගින්;

(ආ) මේ පනතේ 80 වන වගන්තිය යටතේ අදාළ වර්ෂය සඳහා එම තැනැත්තා විසින් හිමිකම් පා ඇති සහ එම තැනැත්තාට ඉඩ දෙනු ලැබ ඇති යම් විදේශීය බදු බැර අඩු කිරීමෙන්; සහ

5 (ඇ) මේ පනත යටතේ අදාළ වර්ෂය සඳහා එම තැනැත්තාට ප්‍රධානය කරන ලද හෝ ඉඩ දෙනු ලැබ ඇති වෙනත් යම් බදු බැර අඩු කිරීමෙන්,

ගණනය කරනු ලැබිය යුතු ය.

(4) යම් තැනැත්තකු විසින් (1) වන උපවගන්තියේ (ආ) ජේදය
10 යටතේ ගෙවිය යුතු ආදායම බද්ද, එක් එක් අවසාන රඳවා ගැනීමේ ගෙවීමට මේ පනතේ එම ප්‍රමුණවන උපලේඛනයේ සඳහන් අදාළ අනුප්‍රමාණය අදාළ කර ගැනීම මගින් ගණනය කරනු ලැබිය යුතු ය.

II වන පරිවිජේදය

ආදායම බදු පදනම

15 I වන කාණ්ඩය : බදු අය කළ හැකි ආදායම

3. (1) (2) වන උපවගන්තියට යටත්ව, තක්සේරු වර්ෂයක් සඳහා බදු අයකළ තැනැත්තකුගේ බදු අය කළ හැකි ආදායම, එම වර්ෂය සඳහා එක් හැකි ආදායම. එක් සේවා නිපුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් සහ වෙනත් මූලාශ්‍රවලින් වූ එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි 20 සම්පූර්ණ ආදායමට සමාන විය යුතු ය.

(2) තක්සේරු වර්ෂයක බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේ දී එම වර්ෂය සඳහා 52 වන වගන්තිය යටතේ වූ සුදුසුකම් ලබන ගෙවීම සහ සහන අඩු කරනු ලැබිය යුතු ය.

(3) එක් එක් තැනැත්තාගේ එක් එක් එක් මූලාශ්‍රයෙන් වන බදු අය 25 කළ හැකි ආදායම වෙන් වශයෙන් තීරණය කරනු ලැබිය යුතු ය.

II වන කාණ්ඩය : තක්සේරු කළ හැකි ආදායම

4. යම් තක්සේරු වර්ෂයක් සඳහා සේවා නිපුක්තියෙන්, තක්සේරු කළ ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් හෝ වෙනත් මූලාශ්‍රයකින් වන යම් හැකි ආදායම. තැනැත්තකුගේ තක්සේරු කළ හැකි ආදායම -

- (අ) වාසික තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, මූලාශ්‍රය කවර ස්ථානයකින් පැන නැගුණ ද, එම වර්ෂය සඳහා සේවා නිපුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් හෝ වෙනත් මූලාශ්‍රයකින් එම තැනැත්තාට ලැබෙන ආදායමට සමාන විය යුතු ය; සහ
- (ආ) නිරවාසික තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, එම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයකින් උද්‍යත වන තාක් දුරට නැතහොත් උපයන තාක් දුරට සේවා නිපුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් හෝ වෙනත් මූලාශ්‍රයකින් එම තැනැත්තාට ලැබෙන ආදායමට සමාන විය යුතු ය.
5. (1) තක්සේරු වර්ෂයක් සඳහා යම් පුද්ගලයකට සේවා සේවා නිපුක්තියෙන් ලැබෙන ආදායම එම තක්සේරු වර්ෂය සඳහා එම පුද්ගලයාගේ සේවා නිපුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ ආදායම. වන්නේ ය.
10. (2) තක්සේරු වර්ෂයක් සඳහා යම් පුද්ගලයකට සේවා නිපුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දී රට ඇතුළත් කරනු ලැබිය යුතු ය:-
- (අ) වැවුල්, පැඩිඛු, තිවාඩු පැඛු, අතිකාල දීමනා, ගාස්තු, විශාම වැවුල්, කොමිස් මුදල්, පාරිතොමික, ප්‍රසාද දීමනා සහ වෙනත් සමාන ගෙවීම්;
15. (ආ) ජ්‍යෙෂ්ඨ වියදම් දීමනා, යැලීම් දීමනා, ගෙවල් කුලී, සංග්‍රහ වියදම් දීමනා හෝ ගමන් වියදම් දීමනා ඇතුළු පොද්ගලික දීමනා ගෙවීම්;
20. (ඇ) යම් පුද්ගලයක හෝ එම පුද්ගලයාගේ ආම්‍රිත තැනැත්තකු විසින් දරන දද වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිප්‍රර්ශ්‍ය කිරීම සඳහා ගෙවනු ලබන වියදම්;
- (ඈ) සේවා නිපුක්ති කොන්දේසිවලට එකගැවීම වෙනුවෙන් එම පුද්ගලයාට කරනු ලබන ගෙවීම්;
25. (ඉ) සේවා නිපුක්ති කොන්දේසිවලට එකගැවීම වෙනුවෙන් එම පුද්ගලයාට කරනු ලබන වියදම්;
- (ඇ) සේවා නිපුක්තයන් අතිරික්ත විම හෝ සේවානිපුක්තිය අනිමිවීම හෝ සේවා නිපුක්තිය අවසන් කිරීම නිසා කරනු ලබන ගෙවීම්;
30. (ඊ) සේවා නිපුක්තයන් අතිරික්ත විම හෝ සේවානිපුක්තිය අනිමිවීම හෝ සේවා නිපුක්තිය අවසන් කිරීම නිසා කරනු ලබන ගෙවීම්;

- (ඩ) (3) වන උපවහන්තියට යටත්ව, සේවා නියුක්තයා වෙනුවෙන් විග්‍රාම අරමුදලකට ගෙවන ලද විග්‍රාම දායක මුදල සහ සේවා නියුක්තිය සම්බන්ධයෙන් විග්‍රාම යාමේ දී ලැබෙන මුදල්;
- 5 (ඛ) යම් පුද්ගලයකුගේ හෝ එම පුද්ගලයාගේ ආණිත තැනැත්තකුගේ ප්‍රතිලාභය උදෙසා වෙනත් තැනැත්තකුට කරන ලබන ගෙවීම් හෝ පැවතීම්;
- (ජ) යම් පුද්ගලයක විසින් හෝ එම පුද්ගලයාගේ ආණිත තැනැත්තකු විසින් සේවා නියුක්තිය ප්‍රකාරව ලබාගත් හෝ උපයාගත් ප්‍රතිලාභවල සාධාරණ වෙළඳපළ වටිනාකම;
- 10 (ඣ) සේවා නියුක්තිය සම්බන්ධයෙන් ලද ත්‍යාග ඇතුළු වෙනත් ගෙවීම්;
- (ඤ) කොටස් අත් කර ගැනීම සඳහා යම් මනාපයක් පළ කිරීමේ හෝ අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිචලයක් ලෙස විභාග කරන ලද කොටස් ඇතුළත්ව, සේවා නියුක්තයන් උදෙසා වූ කොටස් යෝජනා ක්‍රමයක් යටතේ විභාග කරන ලද කොටස්වල ඒ විභාග කරන ලද අවස්ථාවේ වෙළඳපළ වටිනාකමෙන්, එම කොටස් සඳහා සේවා නියුක්තයාගේ දායක මුදල අඩු කළ විට ලැබෙන වටිනාකම.
- 15 (3) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් පුද්ගලයකුට සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දැඩිහැර කරන ලැබිය යුතු ය:-
- 20 25 (අ) නිදහස් කරන ලද මුදල් ප්‍රමාණ සහ අවසාන රුදවා ගැනීමේ ගෙවීම්;
- (ආ) සේවායෝජකයා වෙනුවෙන් ඒ පුද්ගලයා විසින් දරන ලද වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූරණය කිරීම;
- 30 (ඇ) සියලු පූර්ණ කාලීන සේවා නියුක්තයන්ට සමාන කොන්දේසි මත ප්‍රතිලාභ අත්වන අවස්ථාවක දී, එම

පුද්ගලයාගේ දන්ත තෙවදා හෝ තෙවදා හෝ සෞඛ්‍ය
රක්ෂණ වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූරණය කිරීම;

- (අ) ප්‍රමාණය, වර්ගය සහ වාර ගණන අනුව, සේවා යෝජකයා
විසින් ගිණුම් පෙන්වීම හෝ අදාළ පුද්ගලයාට වෙන් කිරීම
5 අසාධාරණ හෝ පරිපාලනමය වශයෙන් ප්‍රායෝගික
නොවීම හේතු කොට ගෙන, විශේෂ සැලකිල්ලක්
තොදෑක්වීමේ පදනම මත සේවා නියුත්තයන්ට කරනු
ලබන ගෙවීම හෝ උපවිත වන ප්‍රතිලාභ;
- (ඉ) (2) වන උපවගන්තියේ (ඩ) ලේඛනයේ සඳහන් සේවා
10 නියුත්තයන් උදෙසා ඇ කොටස් යෝජනා ක්‍රමයක් යටතේ,
සේවා නියුත්තයකුට ප්‍රදානය කර ඇති කොටස් අත් කර
ගැනීමේ අයිතිවාසිකමක වට්නාකම හෝ අත් කර ගැනීමට
මනාපය පළ කිරීමට ඉඩ දී ඇති කොටස්වල අදාළ
අවස්ථාවේ වට්නාකම; සහ
- 15 (ඊ) කොමිසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන
කොන්දේසිවලට යටත්ව, අමාත්‍යවරයා විසින් අනුමත
කරන ලද විශාම වැවුප්, අර්ථසාධක හෝ ඉතිරි කිරීමේ
අරමුදලක හෝ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද
20 අර්ථසාධක හෝ ඉතිරි කිරීමේ සම්බන්ධ සේවා
නියුත්තයාගේ ගිණුමට සේවා යෝජකයා විසින් ගෙවනු
ලබන දායක මුදල්.
6. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් යම් ව්‍යාපාර
තැනැත්තකුට ලැබෙන ආදායම, එම වර්ෂය සඳහා ව්‍යාපාරය ආදායම.
පවත්වා ගෙන යාමෙන් එම තැනැත්තාට ලැබෙන ලැබීම් සහ ලාභ
25 වන්නේ ය.
- (2) යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක් පවත්වාගෙන
යාමෙන් යම් තැනැත්තකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය
කිරීමේ දී පහත දැක්වෙන දී ඇතුළත් කරනු ලැබිය යුතු ය:-
- (ආ) සේවා ගාස්තු;
- 30 (ඇ) වෙළඳ නොග සම්බන්ධයෙන් ලැබුණ ප්‍රතිශ්ඨාව;

- (අ) IV වන පරිවිණ්ධය යටතේ ගණන් බලනු ලබන පරිදි එම
ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් සහ බැරකම් උපලබාධි
කිරීමෙන් ලැබුණු ලැබේමි;
- (ඇ) 5 එම ව්‍යාපාරයේ ක්ෂේත්‍රයෙහැකි වත්කම් උපලබාධි කිරීම
මත මේ පනතේ දේශීය හෝ හතරවන උපලේඛනය මගින්
ඇතුළත් කළ යුතු බවට තියම කර ඇති මුදල් ප්‍රමාණ;
- (ඉ) 10 ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව මත සීමා
පැනවීමක් භාර ගැනීම වෙනුවෙන් ප්‍රතිශ්‍යාවක් වශයෙන්
උපයන ලද මුදල් ප්‍රමාණ;
- (ඊ) 15 ව්‍යාපාරය සම්බන්ධයෙන් එම තැනැත්තාට ලැබෙන
ත්‍යාග;
- (උ) ව්‍යාපාරය සමග එලදායී ලෙස සම්බන්ධ වී ඇති සහ
අදාළ තැනැත්තාගේ ආයෝජන ආදායම ගණනය කිරීමේ
දී අන්‍යාකාරයකට ඇතුළත් කළ යුතු උපයන ලද මුදල්;
සහ
- (ඌ) 20 මේ පහත යටතේ ඇතුළත් කරනු ලැබිය යුතු වෙනත්
මුදල් ප්‍රමාණ.
- (3) යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක් පවත්වා ගෙන
යාමෙන් යම් තැනැත්තකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය
25 7. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයකින් ආයෝජන
යම් තැනැත්තකුට ලැබෙන ආදායම, එම වර්ෂය සඳහා එම ආදායම.
ආයෝජනයෙන් එම තැනැත්තාට ලැබෙන ලැබීම් සහ ලාභ
වන්නේ ය.
- (2) 30 යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයකින් යම්
තැනැත්තකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත
දැක්වෙන දැ ඇතුළත් කරනු ලැබිය යුතු ය:-

- (අ) ලාභාංග, පොලී, වට්ටම්, අයකිරීම්, වාර්ෂිකයන්, ස්වාධාවික සම්පත් ගෙවුම්, කුලී, අධිම්ල සහ රාජ්‍ය භාග;
- (ආ) IV වන පරිවිෂේෂය යටතේ ගණන් බලනු ලබන පරිදි ආයෝජන වත්තම් උපලබාධ කිරීමෙන් ලැබෙන ලැබීම්;
- 5 (ඇ) ආයෝජනයක් කිරීමේ තැකියාව මත සීමා පැනවීමක් භාර ගැනීම වෙනුවෙන් ප්‍රතිශ්චිතක් වශයෙන් උපයන දෙ මුදල් ප්‍රමාණ;
- (ඇ) ආයෝජනය පම්බන්ධයෙන් එම තැනැත්තාට ලැබෙන ත්‍රාග;
- 10 (ඉ) ලොකරයි, ඔව්ව ඇල්ලීම් හෝ සූදු හිඩාවලින් දිනුම් ලැබීම්; සහ
- (ඊ) මේ පනත යටතේ ඇතුළත් කරනු ලැබිය යුතු වෙනත් මුදල් ප්‍රමාණ.
- (ඃ) යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයකින් යම් 15 තැනැත්තකට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දැඩිර කරනු ලැබිය යුතු ය:-
- (අ) තිදහස් කරන දෙ මුදල් ප්‍රමාණ සහ අවසාන රඳවා ගැනීමේ ගෙවීම්; සහ
- (ඇ) සේවා නිපුක්තියකින් හෝ ව්‍යාපාරයකින් යම් තැනැත්තකට 20 ලැබෙන ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලබන මුදල් ප්‍රමාණ.
8. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා වෙනත් මූලාගුවලින් යම් වෙනත් තැනැත්තකට ලැබෙන ආදායම එම වර්ෂය සඳහා කවර හෝ ආදායම. 25 මූලාගුවකින් එම තැනැත්තාට ලැබෙන ලැබීම් සහ ලාභ විය යුතු අතර, රේට අනියම් සහ ප්‍රනරාවර්තන නොවන ස්වභාවයේ ලාභ ඇතුළත් නොවිය යුතු ය.
- (2) යම් තක්සේරු වර්ෂයක් සඳහා කවර හෝ මූලාගුවකින් යම් තැනැත්තකට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දැඩිර කරනු ලැබිය යුතු ය :-
- 30 (ඇ) තිදහස් කරන දෙ මුදල් ප්‍රමාණ සහ අවසාන රඳවා ගැනීමේ ගෙවීම්; සහ

- (ආ) සේවා නිපුක්තියකින්, ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් යම් තැනැත්තකුට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලබන මුදල් ප්‍රමාණ.

III වන කාණ්ඩය : බද්ධෙන් නිදහස් මුදල් ප්‍රමාණ

5 9. (1) මේ පනතේ තුන්වන උපලේඛනයේ සඳහන් මුදල් ප්‍රමාණ නිදහස් කරන බද්ධ ගෙවීමෙන් නිදහස් විය යුතු ය. දද මුදල් ප්‍රමාණ.

(2) යම් නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද, මේ පනත මගින් විධිවිධාන සලසා ඇති පරිදි හැර යම් තැනැත්තකු හෝ යම් මුදල් ප්‍රමාණයක් මේ පනත මගින් පනවනු ලබන බද්ධෙන් නිදහස් 10 කිරීමට විධිවිධාන සලස්වනු නොලැබිය යුතු අතර, මේ පනත අදාළ වීම කෙරෙහි බලපාන හෝ මේ පනත අදාළ වීම කෙරෙහි බලපෑම අරමුණු කොට ගත් යම් ගිවිසුමකට ඇතුළත් නොවිය යුතු ය.

(3) මේ පනත අරමිභ වන දිනයේ දී බලාත්මකව පවතින වෙනත් 15 නීතියක විධිවිධානයකට හෝ ගිවිසුමකට (2) වන උපවගන්තිය අදාළ නොවිය යුතු ය.

IV වන කාණ්ඩය: අඩු කිරීම.

10. (අ) යම් තැනැත්තකුගේ සේවා නිපුක්තියෙන් ලැබෙන සාමාන්‍ය අඩු ආදායම ගණනය කිරීමේ දී කිසිදු අඩු කිරීමක් නොකළ යුතු ය. කිරීම.

20 (ආ) යම් තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී පනත දැක්වෙන අඩු කිරීම නොකළ ය:-

- (i) එම තැනැත්තා විසින් දරන ලද ගණස්ථ වියදුම් (197 වන වගන්තිය);
- (ii) මේ පනත යටතේ ගෙවනු ලැබිය යුතු බද්ධ;
- (iii) යම් ලිඛිත නීතියක් කඩකිරීම සම්බන්ධයෙන් රජයකට හෝ යම් රටක ආණ්ඩුවක දේශපාලන උපබේදීමකට ගෙවනු ලබන පොලිය, ද්‍රව්‍ය සහ දඩ මුදල්;

- (iv) නිධනයේ කරන ලද මුදල් ප්‍රමාණ හෝ අවසාන රඳවා ගැනීමේ ගෙවීමේ ඉපයිමේ දී දරන ලද තාක් දුරට වූ එම තැනැත්තාගේ වියදම්;
- (v) සේවා නිපුක්කෙකුගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කර ඇත්තාම් මිස හෝ විශ්‍රාම වැළැඳී, අරථසාධක හෝ ඉතිරි කිරීමේ අරමුදලකට නැතහොත් යම් නිශ්චිත කොන්දේසිවලට යටත්ව කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද අරථසාධක අරමුදල් හෝ ඉතිරි කිරීමේ සම්බන්ධ සේවා යෝජකයා විසින් ගෙවන ලද දායක මුදලක් අඩංගු වන්නේ නම් මිස, විශ්‍රාම යාමේ දායක මුදල්;
- (vi) සමාගමක ලාභාංග;
- (vii) සංග්‍රහ කටයුතු සඳහා වෙන් කරන ලද හෝ දරන ලද වියදම්;
- 15 (viii) මේ දක්වා දරා නොමැති එහෙත් අනාගත තක්සේරු වර්ෂයක දී දැරීමට අපේක්ෂිත වියදම් හෝ අලාභ සඳහා යම් තැනැත්තකු විසින් ස්වකීය මූල්‍ය ගිණුම්වලින් සංවිතයකට හෝ වෙනත් ස්ථානයකට මාරු කර ඇති මුදල් ප්‍රමාණයක්;
- 20 (ix) ලොතරයි, ඔවුන් ඇල්ලීම් හෝ සූදු ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමේ දී දරන ලද වියදම් හැර, ලොතරයි, ඔවුන් ඇල්ලීම් හෝ සූදු සඳහා දරන ලද වියදම්; හෝ
- (x) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති බදු හෝ වෙනත් අය කිරීම්.
- 25 (2) VIII වන පරිවිශේදයේ II වන කාණ්ඩය යටතේ බදු රඳවා ගැනීමට යම් තැනැත්තකට නියම කර ඇති ගෙවීමක් සඳහා අඩු කිරීමකට එම තැනැත්තාට අවසර දී ඇති අවස්ථාවක, රඳවා ගන්නා ලද බද්ද කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවන තුරු එම අඩු කිරීම සඳහා ඉඩ දෙනු නොලැබේ යුතු ය.

(3) මේ පනත මගින් ප්‍රකාශිතව ම අවසර දී ඇති පරිදි හැර කිසිදු අඩු කිරීමක් නොකළ යුතු ය.

(4) බඳු අඩු කිරීම එකකට වඩා අදාළ වන අවස්ථාවක දී, වඩාත්ම විශේෂිත අඩු කිරීම අදාළ කර ගැනීමෙන් අඩු කිරීමක් අහිමි විමෝ 5 ප්‍රතිඵලය ඇති වුව ද එම වඩාත්ම විශේෂිත අඩු කිරීම අදාළ කර ගනු ලැබිය යුතු ය.

11. (1) තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් හෝ ප්‍රධාන අඩු ආයෝජනයකින් යම් තැනැත්තකට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී, එම තැනැත්තා විසින් එම වර්ෂය තුළ දරන ලද තාක් 10 දුරට වූ සහ එම ව්‍යාපාරයෙන් හෝ ආයෝජනයෙන් ආදායම ලබා ගැනීමේ දී දරන ලද තාක් දුරට වූ වියදම් අඩු කරනු ලැබිය යුතු ය.

(2) ප්‍රාග්ධන ස්වභාවයේ වියදමක් සඳහා අඩු කිරීමකට (1) වන උපවගන්තිය යටතේ ඉඩ දෙනු නොලැබිය යුතු ය.

(3) මේ වගන්තියේ “ප්‍රාග්ධන ස්වභාවයේ වියදමකට” මාස 15 දෙළඟකට වැඩි කාලයක පැවතිය හැකි ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා දරන ලද වියදමක් ද ඇතුළත් වේ.

12. 11 වන වගන්තියේ කාර්ය සඳහා යම් තැනැත්තකුගේ ණය පොලී වියදම්. බැඳීමක් යටතේ යම් තක්සේරු වර්ෂයක් තුළ එම තැනැත්තා විසින් දරන ලද පොලිය -

20 (අ) එම ණය බැඳීම මුදල නෙට ගැනීමේ දී දරනු ලැබූ අවස්ථාවක, එම මුදල එම වර්ෂය තුළ හාවිත කරන ලද තාක් දුරට හෝ එම වර්ෂය තුළ ආදායම උත්පාදනය කිරීමේ දී වත්කමක් අත්කර ගැනීමට එම මුදල හාවිත කරන ලද තාක් දුරට; සහ

25 (ආ) වෙනත් යම් අවස්ථාවක දී, එම ණය බැඳීම ආදායම උත්පාදනය කිරීම සඳහා දරන ලද තාක් දුරට,

ආදායම උත්පාදනය කිරීමේ දී දරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

13. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකට වෙළඳ තොග 30 ව්‍යාපාරයකින් ලැබෙන ආදායම ගණනය කිරීමේ කාර්ය සඳහා දීමනා.

ව්‍යාපාරයේ වෙළඳ තොගය සම්බන්ධයෙන් වන විට, (2) වන උපවගන්තිය යටතේ ගණනය කරනු ලබන දීමනාව අඩු කරනු ලැබිය යුතු ය.

(2) එම දීමනාව -

- 5 (අ) එම තක්සේරු වර්ෂය සඳහා ව්‍යාපාරයේ වෙළඳ තොගයේ ආරම්භක වට්නාකම; සහ
 (ඇ) ව්‍යාපාරයේ වෙළඳ තොගයේ පිරිවැය තුළ ඇතුළත් කර
 ඇති, එම වර්ෂය තුළ අදාළ තැනැත්තා විසින් දරන ලද
 වියදම්,

10 එකතු කොට,

(ඇ) එම වර්ෂය සඳහා ව්‍යාපාරයේ වෙළඳ තොගයේ අවසන්
 වට්නාකම අඩු කිරීමෙන් ,

ගණනය කරනු ලැබිය යුතු ය.

15 (3) තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක වෙළඳ තොගයේ
 ආරම්භක වට්නාකම, කළින් පැවති තක්සේරු වර්ෂය අවසානයේ
 දී එම ව්‍යාපාරයේ වෙළඳ තොගයේ අවසන් වට්නාකම වන්නේ ය.

(4) තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක වෙළඳ තොගයේ
 අවසන් වට්නාකම-

20 (අ) එම වර්ෂය අවසානයේ දී ව්‍යාපාරයේ වෙළඳ තොගයේ
 පිරිවැය; හෝ

(ඇ) එම වර්ෂය අවසානයේ දී ව්‍යාපාරයේ වෙළඳ තොගයේ
 වෙළඳපළ වට්නාකම;

යන මූදල් ප්‍රමාණවලින් වඩා අඩු මූදල් ප්‍රමාණය වන්නේ ය.

25 (5) (4) වන උපවගන්තියේ (ඇ) තේශීයට අනුකූලව වෙළඳ තොගයේ
 අවසන් වට්නාකම තීරණය කරනු ලබන අවස්ථාවක, වෙළඳ
 තොගයේ පිරිවැය එම වට්නාකමට සරිලන පරිදි නැවත ගළපනු
 ලැබිය යුතු ය.

14. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකුගේ අලුත්වැඩියා ක්ෂේර විය හැකි වත්කම් අලුත්වැඩියා කිරීමේ හෝ වැඩි දියුණු කිරීම සහ වැඩි කිරීමේ වියදම් සහ 11 වන වගන්තියේ (1) වන උපවගන්තියේ අවශ්‍යකා සපුරාලන වියදම්, ප්‍රාග්ධන ස්වභාවයේ ව්‍යව ද එසේ නො ව්‍යව ද එය නොතකා අඩු කරනු ලැබිය යුතු ය.

(2) යම් තැනැත්තකුගේ ක්ෂේර විය හැකි වත්කම් සම්බන්ධයෙන් තක්සේරු වර්ෂයක් සඳහා ප්‍රාග්ධනය කරන ලද (1) වන උපවගන්තියේ සඳහන් අඩු කිරීම් -

10 (අ) (i) 4 වන පන්තියේ ක්ෂේර විය හැකි වත්කමකට කරනු ලබන අලුත්වැඩියාවක් හෝ වැඩි දියුණු කිරීමක් සම්බන්ධයෙන් වන විට, කලින් පැවැති වර්ෂය අවසානයේ දී එම වත්කමේ ලිඛිත වට්නාකමින් සියයට පහක් නො ඉක්මවිය යුතු ය. (හතරවන උපලේඛනයේ 4(3) වන ජේදය);

15 (ii) අනෙක් සියලු අවස්ථාවන්හි දී කලින් පැවැති වර්ෂය අවසානයේ දී එම වත්කමේ ලිඛිත වට්නාකමින් සියයට විස්සක් නො ඉක්මවිය යුතු ය (හතරවන උපලේඛනයේ 4(3) වන ජේදය); සහ

20 (ආ) එම අඩු කිරීම සඳහා, වියදම් දරන ලද අනුපිළිවෙළ අනුව ඉඩ දෙනු ලැබිය යුතු ය.

(3) (2) වන උපවගන්තියේ සඳහන් සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු නොවන අතිරික්ත වියදම් වත්කමේ ක්ෂේරයේ එකතු කළ යුතු ය. (හතර වන උපලේඛනයේ 3 වන ජේදය).

25 15. (1) 11 වන වගන්තියේ (1) වන උපවගන්තියේ අවශ්‍යකා පර්යේෂණ හා සපුරාලන පර්යේෂණ හා පාවර්ධන වියදම් සහ කාමිකාර්මික කටයුතු සංවර්ධන ආරම්භ කිරීමේ වියදම් ප්‍රාග්ධන ස්වභාවයෙන් යුත්ත ව්‍යවද එසේ වියදම් සහ කාමිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම්.

(2) මේ වගන්තියෙහි-

30 "කාමිකාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදම්" යන්හෙන්, යම් තැනැත්තකු විසින් -

- (ඇ) යම් ඉඩමක් වගා කිරීම සඳහා හෝ සන්න්ව පාලනය සඳහා සුදානම් කිරීමේ දී;
- (ඇ) (ඇ) ජේදයෙහි සඳහන් ඉඩමෙහි පැල වගා කිරීමේ දී,
- 5 (ඇ) (ඇ) ජේදයෙහි සඳහන් ඉඩමෙහි ඇති කිරීම සඳහා කුකුලන් හෝ උරන් මිලදී ගැනීමේ දී; හෝ
- (ඇ) මපුන් ඇති කිරීම සඳහා වැංකි හෝ පොකුණු නඩත්තු කිරීමේ දී හෝ මිරිදිය ජලය පිරිසිදු කිරීමේ දී හෝ සකස් කිරීමේ දී සහ අවස්ථාවෝවිත පරිදි එම වැංකිවල, පොකුණුවල හෝ මිරිදිය ජලයෙහි 10 ඇති කිරීම සඳහා මපුන් මිල දී ගැනීමේ දී,
- දරන ලද යම් වියදම් අදහස් වේ.
- ”පරයේෂණ හා සංවර්ධන වියදම්“ යන්නෙන්, යම් තැනැත්තක විසින් -
- 15 (ඇ) ශ්‍රී ලංකාවේ යම් ආයතනයක් හරහා තම ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මක, කාර්මික, කාමිකාර්මික හෝ වෙනත් යම් පරයේෂණයක් සිදු කිරීමේ දී (නැතහොත් එම තැනැත්තා විසින් හෝ ශ්‍රී ලංකාවේ යම් පරයේෂණ ආයතනයක් හරහා උසස් වට්නාකමකින් යුත් කාමිකාර්මික නිෂ්පාදනවලට අදාළ යම් නව නිපැයුමක් හෝ 20 පරයේෂණයක් කිරීමේ දී); හෝ
- (ඇ) ශ්‍රී ලංකාවට ප්‍රතිලාභයක් ඇත් වන පරිදි යම් තැනැත්තකුගේ ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ දී සහ ව්‍යාපාරයේ නිෂ්පාදන හෝ ක්‍රියාවලි වැඩි දියුණු කිරීමේ දී,
- 25 දරන ලද යම් වියදමක් අදහස් වන නමුත්, මේ පනත යටතේ යම් වත්කමක පිරිවැය තුළ අන්‍යාකාරයකට ඇතුළත් කර ඇත්තා වූ ද, එම තැනැත්තා විසින් දරනු ලැබුවා වූ ද වියදම් බැහැර කරනු ලැබිය යුතු ය.

16. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් යම් ක්ෂයවීමේ තැනැත්තකුට ලැබෙන ආදායම ගණනය කිරීමේ කාර්ය සඳහා- දීමනා සහ තුලනය නිරීමේ දීමනා.

(ආ) (2) වන උපවගන්තියේ සඳහන් ක්ෂය වීමේ දීමනා අඩු කරනු ලැබිය යුතු ය;

5 (ඇ) (4) වන උපවගන්තියේ සඳහන් තුලනය කිරීමේ දීමනා අඩු කරනු ලැබිය යුතු ය.

(2) ක්ෂයවීමේ දීමනා -

(ආ) යම් වර්ෂයක් අවසානයේ දී යම් තැනැත්තකුට අයත්ව තිබූ සහ එම තැනැත්තාගේ ව්‍යාපාරයකින් ආදායම ඉපැයීමේ දී භාවිත කරන ලද ක්ෂය විය හැකි වන්කම් සම්බන්ධයෙන් ප්‍රදානය කරනු ලැබිය යුතු ය; සහ

(ඇ) මේ පනතේ දෙවන හෝ හතරවන උපලේඛනයේ විධිවිධානවලට අනුකූලව ගණනය කරනු ලැබිය යුතු ය.

(3) යම් නිශ්චිත තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් ප්‍රදානය කරන ලද ක්ෂයවීමේ දීමනා එම වර්ෂයේ දී ලබා ගත යුතු අතර, පසුව 15 එමෙහින තක්සේරු වර්ෂයක් සඳහා කල් දැමීය නොහැකි වන්නේ ය.

(4) තුලනය කිරීමේ දීමනා-

(ආ) (i) යම් තක්සේරු වර්ෂයක් ඇතුළත උපලබිධ කරන ලද 20 ක්ෂය විය හැකි වන්කම් සම්බන්ධයෙන් ලබා දිය යුතු ය; සහ

(ii) එම වර්ෂය තුළ දී හෝ ඊට පෙර වර්ෂයක දී ක්ෂයවීමේ දීමනා ප්‍රදානය කොට ඇති ක්ෂය විය හැකි වන්කම් සම්බන්ධයෙන් ලබා දිය යුතු ය; සහ

25 (ඇ) මේ පනතේ දෙවන හෝ හතරවන උපලේඛනවල විධිවිධානවලට අනුකූලව ගණනය කරනු ලැබිය යුතු ය.

17. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකුගේ ව්‍යාපාර ව්‍යාපාරයකින් ලැබෙන ආදායම ගණනය කිරීමේ කාර්ය සඳහා එම වර්ෂය තුළ (2) වන උපවත්තියේ සඳහන් වත්කම් හා බැරකම් උපලබාධ උපලබාධ කිරීමේ දී තැනැත්තාට සිදුවන පාඩුවක් අඩු කරනු සිදුවන පාඩු. 5 ලැබිය යුතු ය. එම පාඩුව IV වන පරිවිෂේෂය යටතේ ගණනය කරනු ලැබිය යුතු ය.

(2) වත්කම් සහ බැරකම් -

- (අ) 10 ව්‍යාපාරයෙන් ආදායම උපද්‍රවීමේ දී හාවිත කරනු ලැබූ තාක් දුරට වූ ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් විය යුතු ය; සහ
- (ඇ) 15 (i) මුදල් නෝට ගැනීමේ දී දැරීමට සිදු වූ නෝට බැඳීමක් වන බැරකමක් සම්බන්ධයෙන් වන විට, ව්‍යාපාරයේ ආදායම උපද්‍රවීමේ දී මුදල් යෙද වූ තාක් දුරට වූ හෝ එම මුදල්වලින් මිල දී ගත් වත්කමක් ව්‍යාපාරයෙන් ආදායම උපද්‍රවීමේ දී හාවිත කරනු ලැබූ තාක් දුරට වූ; සහ
- (ii) 15 වෙනත් යම් බැරකමක් සම්බන්ධයෙන් වන විට, ව්‍යාපාරයෙන් ආදායම උපද්‍රවීමේ දී එම බැරකම දැරීමට සිදු වූ තාක් දුරට වූ,

20 ව්‍යාපාරයේ බැරකම් විය යුතු ය.

18. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක් කර ගෙන මූල්‍ය යාමේ දී හෝ ආයෝජනයක් කිරීමේ දී, 1988 අංක 30 දරන බැංකු පිරිවයෙහි අඩු පනතේ අර්ථානුකූලව බලපත්‍රකාලී වාතින් බැංකුවක් හෝ බලපත්‍රකාලී කළ හැකි මුදල. විශේෂිත බැංකුවක් නොවන යම් අස්ථිත්වයක් ලබන ආදායම 25 ගණනය කිරීමේ දී අඩු කරනු ලබන මූල්‍ය පිරිවැය ප්‍රමාණය, (2) වන උපවත්තියේ සඳහන් සීමාව ඇතුළත මූල්‍ය සාධනපත්‍රවලට ආරෝපණය කළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය නොඹක්මවිය යුතු ය.

(2) 30 එම සීමාව පහත දැක්වෙන සූත්‍රයට අනුව ගණනය කරනු ලැබිය යුතු ය :-

Ax_B
මෙම සූත්‍රයෙහි -

"A" යනු, එම අස්ථිත්වයේ තිකුත් කළ කොටස් ප්‍රාග්ධනයේ සහ සංචිතවල මූල එකතුව වේ; සහ

"B" යනු,

(අ) නිෂ්පාදන අස්ථිත්වයක් සම්බන්ධයෙන් වන විට, අංක 3
5 වේ; සහ

(ආ) නිෂ්පාදන අස්ථිත්වයක් නොවන අස්ථිත්වයක්
සම්බන්ධයෙන් වන විට අංක 4 වේ.

(3) (1) වන උපවගන්තිය ප්‍රකාරව අඩු කිරීමක් හිමි නොවූ මූල්‍ය පිරිවැය ඉදිරියට ගෙන ගොස් රට පසුව එළඹීන තක්සේරු වර්ෂ 10 හය ඇතුළත දරනු ලැබූ පිරිවැයක් ලෙස සලකනු ලැබිය හැකි නමුත්, එසේ සලකනු ලැබිය යුත්තේ එම වර්ෂය සඳහා (2) උපවගන්තියේ සඳහන් භාවිත නොකළ සීමාවේ ප්‍රමාණයට පමණි.

(4) මූල්‍ය සාධනපත්‍ර මත සිදු වූ පාඩු මූල්‍ය සාධනපත්‍ර මත සිදු වූ ලැබීම්වලට එරෙහිව හිලවී කළ හැකි අවස්ථානුගත තත්ත්වයන් 15 කොමසාරිස් ජනරාල්වරයා විසින් නියුතිව දක්වනු ලැබිය හැකි ය.

(5) මේ වගන්තියෙහි "සංචිත" යන්නට යම් වත්කමක් ප්‍රකාශනනය කිරීමෙන් පැන නැතින සංචිත ඇතුළත් නොවිය යුතු ය.

19. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් යම් ව්‍යාපාර හෝ තැනැත්තකුට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී පහත දැක්වෙන 20 මූදල් ප්‍රමාණ අඩු කරනු ලැබිය යුතු ය :- ආයෝගන පාඩු.

(අ) එම වර්ෂය සඳහා වෙනත් යම් ව්‍යාපාරයකින් එම තැනැත්තාට සිදු වූ හිලවී නොකළ පාඩුවක්; සහ

(ආ) පසුගිය තක්සේරු වර්ෂ හය සඳහා එම ව්‍යාපාරයෙන් 25 මූදල් ප්‍රමාණ පාඩුවක් වෙනත් යම් ව්‍යාපාරයකින් එම තැනැත්තාට සිදු වූ හිලවී නොකළ පාඩුවක්.

(2) හිලවී නොකළ පාඩුව හෝ ඉන් කොටසක් අඩු කරනු ලබන ආදායම් ගණනය කිරීම හෝ ගණනය කිරීම එම තැනැත්තා විසින්

තත්රා ගනු ලැබිය හැකි ය. එසේ ව්‍යව ද, (1) වන උපවගන්තිය යටතේ යම් පාඩුවක් අඩු කළ හැකි අවස්ථාවක දී එම පාඩුව අඩු කරනු ලැබිය යුතු ය.

- (3) (1) සහ (2) වන උපවගන්තිවල විධිවිධානවල කුමක් සඳහන් 5 වුවද, යම් තැනැත්තකුට පාඩුවක් සිදු වූ අවස්ථාවක හා එම පාඩුව ලාභයක් වී නම් එම ලාභය මත ඇඩු අනුප්‍රමාණයක් අනුව බඳු අය කළ හැකි අවස්ථාවක, එම පාඩුව, එම ඇඩු අනුප්‍රමාණය අනුව, එම අනුප්‍රමාණයට වඩා ඇඩු අනුප්‍රමාණයක් අනුව හෝ නිදහස් කරන ලද ප්‍රමාණයක් අනුව ආදායම බඳු ගණනය කිරීමේ දී පමණක් ඇඩු 10 කරනු ලැබිය යුතු ය. එම පාඩුව ලාභයක් වූයේ නම් සහ එම ලාභය බද්දන් නිදහස් නම් එම පාඩුව, නිදහස් කරන ලද මූල්‍ය ප්‍රමාණ ගණනය කිරීමේ දී පමණක් ඇඩු කරනු ලැබිය යුතු ය.

- (4) (5) වන උපවගන්තියේ විධිවිධානවලට යටත් ව, (1) වන උපවගන්තියේ සිට (3) උපවගන්තිය දක්වා විධිවිධාන, 15 ආයෝජනයකින් ලැබෙන ලාභය සහ ආයෝජනයකින් සිදු වන හිලවි නොකළ පාඩු ගණනය කිරීමේ දී අදාළ විය යුතු අතර, එහිදී -

- (අ) ව්‍යාපාරයකින් සිදුවන හිලවි නොකළ පාඩු, ආයෝජනයකින් ලැබෙන ආදායම ගණනය කිරීමේ දී ඇඩු කරනු ලැබිය හැකි ය;
- 20 (ආ) ආයෝජනයකින් සිදුවන හිලවි නොකළ පාඩු, ආයෝජනයකින් ලැබෙන ආදායම ගණනය කිරීමේ දී පමණක් ඇඩු කරනු ලැබිය යුතු ය.

- (5) 194 වන වගන්තියට යටත්ව, ආයෝජන වත්කමක් උපලබිධි කිරීමෙන් ලැබෙන ලැබීමක් වෙනත් ආයෝජන වත්කමක් බැහැර 25 කිරීමේ දී සිදුවන යම් පාඩුවකින් ඇඩු කරනු නොලැබිය යුතු ය.

(6) මෙම වගන්තියෙහි —

- යම් ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් යම් තක්සේරු 30 වර්ෂයක් තුළ යම් තැනැත්තකුට සිදු වූ "පාඩුව", එම ව්‍යාපාරයෙන් හෝ ආයෝජනයෙන් එම තැනැත්තාට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී (මේ වගන්තිය යටතේ හෝ 25 වන වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ හැර) මේ පනතට අනුව

අඩු කරන ලද මුදල් ප්‍රමාණය, එම ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරන ලද මුදල් ප්‍රමාණය ඉක්මවා ඇති අතිරික්ත මුදල් ප්‍රමාණයක් වගයෙන් ගණන් බැලිය යුතු ය; සහ

- 5 "හිලවි නොකළ පාඩුව" යන්නෙන්, මේ වගන්තිය යටතේ හෝ 25 වන වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ යම් තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී අඩු කරනු නොලැබූ පාඩුවක් අදහස් වේ.

III වන පරිවිෂ්දය

- 10 ආදායම බද්ධ ගණනය කිරීම

I වන කාණ්ඩය: ශිෂ්‍යීකරණ තුම්ය

20. (1) තක්සේරු වර්ෂය යන්නෙන් යම් වර්ෂයක අප්‍රේල් මස තක්සේරු පළමුවන දිනයෙන් ආරම්භ වී ඉක්වීතිව ම එළඹීන වර්ෂයේ මාරු වර්ෂය මස තිස් එක් වන දිනයෙන් අවසන් වන මාස දොහැක කාලයීමාව වෙනස්වේ.
- 15 අදහස් වේ.

- (2) භාරයක් හෝ සමාගමක් විසින් එහි තක්සේරු වර්ෂය වෙනස් කිරීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කළ හැකි අතර, කොමසාරිස් ජනරාල්වරයා විසින් සුදුසු යයි සලකනු ලබන නියම හා කොන්දේසි මත එම වෙනස් කිරීම අනුමත කරනු ලැබිය
- 20 හැකි ය එම අනුමතයට අදාළ යම් නියමයකට හෝ කොන්දේසියකට අනුකූලව ක්‍රියා කිරීම භාරයක් හෝ සමාගමක් විසින් පැහැර හරිනු ලැබුවේ තම්, කොමසාරිස් ජනරාල්වරයා විසින් එම අනුමතය ප්‍රත්‍යුෂීෂ්‍ය කරනු ලැබිය හැකි ය.

- (3) යම් භාරයක හෝ සමාගමක තක්සේරු වර්ෂය වෙනස් වීම 25 මගින් එම භාරය හෝ සමාගම විසින් වාරික මගින් සහ VIII වන පරිවිෂ්දය යටතේ තක්සේරු කිරීම් මත බද්ධ ගෙවිය යුතු අවස්ථාව වෙනස් වීමේ ප්‍රතිඵ්‍යුතු ඇති වන්නේ ය.

21. (1) මේ පනත මගින් අන්තාකාරයකට විධිවිධාන සලස්වා ශිෂ්‍යීකරණ ඇත්තාම මිස, තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් ඡ්‍යාමය.
- 30 කිරීම්වල සහ අඩු කිරීම්වල කාල නිර්ණය පොදුවේ පිළිගත් ශිෂ්‍යීකරණ මූලධර්මවලට අනුව සිදු කරනු ලැබිය යුතු ය.

(2) සේවා නිපුණතියකින් හෝ ආයෝජනයකින් යම් පුද්ගලයකට ලැබෙන ආදායම ගණනය කිරීමේදී එම පුද්ගලයා විසින් ආදායම් බද්දේ කාර්ය සඳහා, මුදල් පදනම මත ගිණුම් තැබිය යුතු ය.

(3) ව්‍යාපාරයක් පවත්වාගෙන යන යම් පුද්ගලයක හෝ 5 අස්ථීත්වයක් විසින් ආදායම් බද්දේ කාර්ය සඳහා උපවිත පදනම මත ගිණුම් තැබිය යුතු ය.

(4) යම් තැනැත්තකුට (2) වන භා (3) වන උපවගන්තිවල සඳහන් මූලාශ්‍රවලින් හැර වෙනත් මූලාශ්‍රවලින් ලැබෙන ආදායම් සම්බන්ධයෙන් ඒ තැනැත්තා විසින්, ආදායම් බද්දේ කාර්ය සඳහා, 10 මුදල් පදනම හෝ උපවිත පදනම යන දෙකෙන්, තම ආදායම නිසි පරිදි ගණනය කෙරෙන පදනම මත ගිණුම් තැබිය යුතු ය.

(5) (2) වන සහ (3) වන උපවගන්තිවලට යටත්ව, කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිත දැන්වීමක් මගින් යම් විශේෂීත ගිණුම්කරණ ක්‍රමයක් භාවිත කරන ලෙස යම් තැනැත්තකුට නියම 15 කරනු ලැබිය හැකි ය. නැතහෙත් යම් තැනැත්තකුගේ ගිණුම්කරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබිය හැකි ය. යම් තැනැත්තකුගේ ආදායම නිසි පරිදි ගණනය කිරීම සඳහා නව ක්‍රමය අවශ්‍ය බවට කොමසාරිස් ජනරාල්වරයා 20 සැහීමට පත් විය යුතු ය.

(6) යම් තැනැත්තකුගේ ගිණුම්කරණ ක්‍රමය වෙනස් වන අවස්ථාවක, යම් අයිතමයක් අත් නොහරින බවට හෝ එකම අයිතමය එක වාරයකට වඩා වැඩියෙන් ගණනය නොකෙරෙන බවට සහතික වීම සඳහා වෙනස්කම සිදු වීමෙන් පසුව එළඹීන 25 තක්සේරු වර්ෂයේදී ගැලීමීම් කරනු ලැබිය යුතු ය.

22. (1) මුදල් පදනම මත ගිණුම්කරණය යටතේ —

මුදල් පදනම

මත

ගිණුම්කරණය.

(අ) යම් තැනැත්තකුට ගෙවීමක් ලැබුණු විට හෝ ගෙවීමක් ලැබීමට සැලැස් වූ විට එම තැනැත්තා එම මුදල උපයනු ලබන්නේ ය; සහ

30 (ආ) යම් තැනැත්තකු විසින් යම් වියදමක් හෝ වෙනත් මුදලක් ගෙවනු ලැබූ විට, එම තැනැත්තා විසින් එම වියදම හෝ වෙනත් මුදල වැය කරනු ලබන්නේ ය.

(2) මේ වගන්තියේ කාර්ය සඳහා, යම් මුදල් ප්‍රමාණයකට අදාළව යම් තැනැත්තකුට ලැබෙන ගෙවීමකට-

(අ) එම තැනැත්තාගේ උපදෙස් මත හෝ යම් නීතියක් යටතේ එම තැනැත්තා වෙනුවෙන් යම් මුදලක් හාවතයට ගැනීමක්;

5 (ආ) එම තැනැත්තාගේ ප්‍රතිලාභය උදෙසා ප්‍රතිඵායෝග්‍රය කිරීමක්, ඒකරායි කිරීමක් හෝ ප්‍රාග්ධනීත කිරීමක්;

(ඇ) එම තැනැත්තාගේ ප්‍රතිලාභය උදෙසා, ගිණුමකට බැර කිරීමක් හෝ යම් සංචිතයකට හෝ නිදත් අරමුදලකට හෝ රක්ෂණ අරමුදලකට බැර කිරීමක්; හෝ

10 (ඈ) අනුමිත ලැබීමක්,

අභ්‍යුත්ත විය යුතුය.

23. (1) උපවිත පදනම මත ගිණුම්කරණය යටතේ —

උපවිත පදනම

මත

ගිණුම්කරණය.

(අ) යම් තැනැත්තකුට යම් මුදලක් ලැබිය යුතු විට එම මුදල එම තැනැත්තා විසින් උපයන අතර; සහ

15 (ආ) එම තැනැත්තා විසින් යම් වියදමක් ගෙවනු ලැබිය යුතු විට එම වියදම එම තැනැත්තා විසින් දරනු ලබන්නේ ය.

(2) යම් මුදලක් ලැබීමට යම් තැනැත්තක හිමිකම් ලැබූ විට,

හිමිකම ස්ථාන්මක කිරීමේ කාලය කල් දමනු ලැබූව ද, තැනෙහාත්

හිමිකම වාරිකවලින් ගෙවනු ලැබිය හැකි වූව ද, එම තැනැත්තාට

20 එම මුදල ලැබිය යුතු මුදලක් වන්නේ ය.

(3) බැරකම තීරණය කරන සියලු සිද්ධීන් සිදු වී ඇති විට සහ බැරකමේ ප්‍රමාණය සාධාරණ නිරවද්‍යතාවයකින් යුත්තව තීරණය

කරනු ලැබිය හැකි විට, එහෙත් මුදල සම්බන්ධයෙන් වූ ආර්ථික

කාර්යසාධනය සිදුවීමට පෙර, යම් තැනැත්තක විසින් යම් මුදලක්

25 ගෙවිය යුතු ලෙස සලකනු ලැබිය යුතු ය.

(4) (3) වන උපවගන්තියේ කාර්ය සඳහා—

- (අ) සේවා හෝ වත්කම් අන්කර ගැනීම සම්බන්ධයෙන් වන විට, එම සේවා හෝ වත්කම් ලබා දෙන අවස්ථාවේ දී;
- (ආ) වත්කමක් හාවිත කිරීම සම්බන්ධයෙන් වන විට, එම වත්කම හාවිත කරන අවස්ථාවේ දී; සහ
- 5 (අ) වෙනත් යම් අවස්ථාවක දී, බැරකම සම්පූර්ණයෙන් තැනැප් කරමින් යම් තැනැත්තකු විසින් ගෙවීමක් සිදුකරන අවස්ථාවේ දී,
- අංශීක කාර්යසාධනය සිදු වන්නේ ය.
- (ඇ) උපවිත පදනම මත ආදායම ගණනය කිරීමේ දී, (6) වන හෝ
10 (7) වන උපවගන්තියේ සඳහන් යම් දේශයක් සිදු වූ විට—
- (අ) ගෙවීම ලැබෙන අවස්ථාවේ දී හෝ දේශය නිවැරදි කිරීම සඳහා ගෙවීම කරන අවස්ථාවේ දී හෝ දේශය සිදු වූ යේ යයි සලකනු ලබන අවස්ථාවේ දී උවිත ගැලපීම් කරනු ලැබිය යුතු ය; සහ
- 15 (ආ) තක්සේරු කිරීම සංයෝධනය කිරීම සඳහා මේ පනතේ II වන කොටසේ නියුතිව දක්වා ඇති කාලයීමාවල කුමක් සඳහන් වූව ද, මුලින්ම දේශය සිදු වූ තක්සේරු වර්ෂයේ දී උවිත ගැලපීම් ඇතුළත් කරන ලෙස කොමිෂන් ජනරාලරය විසින් අදාළ තැනැත්තාව නියම කරනු ලැබිය හැකි ය.
- 20 (6) (අ) යම් තැනැත්තකුට ලැබීමට හිමිකම් ඇති හෝ එම තැනැත්තා විසින් ගෙවීමට යටත් යම් විශේෂීත මුදලක් ගෙවීම සඳහා ගණනය කිරීම් කරනු ලබන විට; සහ
- (ආ) පසුව, විදේශීය ව්‍යවහාර මුදල්වල විනිශ්චිත අනුව වෙනස් මුදලක් ලැබීම හෝ ගෙවීම ඇතුළව, එම තැනැත්තාට වෙනස් මුදලක් ලැබීම හෝ එම තැනැත්තා විසින් වෙනස් මුදලක් ගෙවීම මගින් එම හිමිකම්පැම හෝ බැඳීම ඉටු වන අවස්ථාවේ දී,

යම් දේශයක් සිදු වන්නේ ය.

(7) (අ) යම් තැනැත්තකු විසින් ගෙවීමට බැඳී ඇති විශේෂිත මූදලක් ගෙවීම සඳහා එම තැනැත්තා විසින් ගණනය කිරීම් කරනු ලබන විට; සහ

5 (ආ) පසුව, එම බැඳීම ඇති වේ අවුරුදු තුනක් ඇතුළත එම තැනැත්තා විසින් යම් ගෙවීමක් සිදු කර එම බැඳීම ඉටු නොකරන විට,

යම් දෝශයක් සිදු වූ ලෙස සලකනු ලබන්නේ ය.

24. (1) යම් තැනැත්තකගේ ආදායම ගණනය කිරීමේ දී එම බොල් හය තැනැත්තා විසින් යම් වියදමක් අඩු කර, පසු අවස්ථාවක එම ඇතුළු මූදල් ප්‍රමාණ මූදල එකී මූදල එම තැනැත්තා විසින් එම වියදම ආපසු අයකර ගන්නා අවස්ථාවක, ප්‍රත්‍යාවර්තනය එකී මූදල එම තැනැත්තා විසින් එසේ ආපසු අයකර ගන්නා තිරීම. අවස්ථාවේ දී එම තැනැත්තාගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත කරනු ලැබේය යුතු ය.

15 (2) යම් තැනැත්තකගේ ආදායම ගණනය කිරීමේ දී එම තැනැත්තා විසින් නීතිමය බැඳීමක් අනුව යම් මූදලක් ඇතුළත් කර ඇති අවස්ථාවක සහ පසුව එම තැනැත්තා විසින් එකී මූදල ආපසු ගෙවන අවස්ථාවක, එසේ ආපසු ගෙවන අවස්ථාවේ දී එම තැනැත්තා විසින් ආපසු ගෙවන ලද මූදල එම තැනැත්තාගේ ආදායම ගණනය කිරීමේ දී අඩු කරනු ලැබේය යුතු ය.

20 (3) උපවිත පදනම මත ආදායම ගණනය කිරීමේ දී යම් තැනැත්තකු විසින් ගෙවීමට බැඳී ඇති වියදමක් එම තැනැත්තා විසින් අඩු කරනු ලබන අවස්ථාවක සහ එම වියදම දැරීමට බැඳීමක් නොමැති බව එම තැනැත්තා පසුව කියා සිටින අවස්ථාවක, එම තැනැත්තා විසින් එසේ බැඳීමක් නොමැති බව කියා සිටින මූදල එම තැනැත්තාගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලැබේය යුතු ය.

25 (4) යම් තැනැත්තකු විසින් උපවිත පදනම මත ආදායම ගණනය කිරීමේ දී, එම තැනැත්තාට හිමිකම් ඇති මූදලක් ඔහු විසින් ඇතුළත් කොට-

30 (අ) පසුව එකී මූදල ලබා ගැනීමට හිමිකමක් නොමැති බව එම තැනැත්තා කියා සිටින අවස්ථාවක දී ; හෝ

(ආ) අදාළ මුදල මගින් එම තැනැත්තාගේ හෙය නිමිකම්පැමක් සංයුක්ත වන විටෙක එම තැනැත්තා විසින් එම හෙය මුදල බොල් නෙයක් ලෙස කපා හරින අවස්ථාවක දී,

(5) වන උපවගන්තිය අදාළ විය යුතු ය.

- 5 (5) (6) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, යම් තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී හිමිකම්පැම ප්‍රතික්ෂේප කරන ලද මුදල හෝ කපා හරින ලද මුදල නිමිකම්පැම ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ දී හෝ කපා හරින අවස්ථාවේ දී ඒ තැනැත්තා විසින් අඩු කරනු ලැබේය නැති ය.
- 10 (6) 66 වන වගන්තියට (බැංකු ව්‍යාපාර කටයුතු) යටත්ව, මුදල් ගෙවීම සඳහා යම් තැනැත්තකු විසින් සාධාරණ පියවර ගෙන ඇත්තම් මිස, සහ හිමිකම හෝ හෙය නිමිකම්පැම ඉටු නොකරනු ඇති බවට අදාළ තැනැත්තා සාධාරණ ලෙස විශ්වාස කරන්නේ නම් මිස, යම් මුදලක් ලැබීමට ඇති හිමිකම හෝ යම් හෙය මුදලක්
15 බොල් නෙයක් ලෙස කපා හැරීමේ හිමිකම යම් තැනැත්තකු විසින් ප්‍රතික්ෂේප කළ නොහැකිකේ ය.

II වන කාණ්ඩය : දිර්ස කාලීන ගිවිසුම්

25. (1) ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා වූ ද, එම ව්‍යාපාරය දිර්ස කාලීන සම්බන්ධයෙන් ආදායම් බද්දේ කාර්ය වෙනුවෙන් උපවිත පදනම ගිවිසුම්.
- 20 20 මත ගිණුම් පවත්වාගෙන යන්නා වූ ද, සහ දිර්ස කාලීන ගිවිසුමක පාර්ශ්වකරුවකු වන්නා වූ ද තැනැත්තකු සම්බන්ධයෙන් මෙම වගන්තිය අදාළ විය යුතු ය.
- (2) දිර්ස කාලීන ගිවිසුමකට අදාළ යම් තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කළ යුතු හෝ අඩු කළ යුතු මුදල්
25 ප්‍රමාණ, එක් එක් තක්සේරු වර්ෂය තුළ දී සම්පූර්ණ කරන ලද ගිවිසුමේ ප්‍රතිගතයේ පදනම මත සලකා බැලිය යුතු ය.
- (3) ගිවිසුමක සම්පූර්ණ කරන ලද ප්‍රතිගතය, ගිවිසුම සඳහා වෙන් කර දී ඇති සම්පූර්ණ වියදම් සහ තක්සේරු වර්ෂයක අවසානයට පෙර දරන ලද වියදම්, ගිවිසුම ආරම්භ කරන අවස්ථාවේ දී තීරණය
30 කරනු ලැබූ පරිදි ගිවිසුමේ ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම් සමග සංසන්දනය කිරීම මගින් තීරණය කළ යුතු ය.

(4) දිරස කාලීන ගිවිසුමක් සම්පූර්ණ කරනු ලැබ ගිවිසුම අවසන් වූ තක්සේරු වර්ෂය සඳහා හෝ රට කලින් වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා ගිවිසුමකට ආරෝපණය කළ හැකි නිලධාරී නො කළ පාඩුවක් යම් තැනැත්තකුට සිදු වී ඇති අවස්ථාවක දී (5) වන 5 උපවගන්තිය අදාළ කර ගත යෙද යුතු ය. යම් තක්සේරු වර්ෂයක ව්‍යාපාරියකින් සිදු වූ නිලධාරී නො කළ පාඩුවක්, එම වර්ෂය තුළ දී ගිවිසුමෙන් පාඩුවක් සිදු වී ඇති තාක් දුරට එම පාඩුව දිරස කාලීන ගිවිසුමකට ආරෝපණය කරනු ලැබේ යුතු ය.

(5) 19 වන වගන්තියේ කාර්යය සඳහා නිලධාරී නො කළ පාඩුවක් 10 පසුගිය තක්සේරු වර්ෂයකට රැගෙන ගොස් එම පසුගිය තක්සේරු වර්ෂයේ නිලධාරී නො කළ පාඩුවක් ලෙස සැලකීමට කොමසාරස් ජනරාල්වරයා විසින් ඉඩ දෙනු ලැබේ හැකි ය. පසුගිය තක්සේරු වර්ෂයක් වෙත යම් පාඩුවක් රැගෙන ගියේ ද එම පාඩුව, එම තක්සේරු වර්ෂය සඳහා වූ ගිවිසුමෙන් යම් ලාභයක් ලැබුවේ නම් 15 එම ලාභයට පමණක් සීමා විය යුතු ය.

(6) තක්සේරු වර්ෂයක් සඳහා දිරස කාලීන ගිවිසුමකින් ලැබූ ලාභයක් හෝ පාඩුවක්, එම ගිවිසුම යටතේ වූ ආදායම තුළ ඇතුළත් කරන ලද මූදල් ප්‍රමාණ එම වර්ෂය සඳහා ගිවිසුම යටතේ කරන ලද අඩු කිරීම් සමඟ සැපයීම මගින් තීරණය කරනු ලැබේ යුතු ය.

20 (7) මෙම වගන්තියෙහි -

"දිරස කාලීන ගිවිසුම" යන්නෙන් -

(අ) නිෂ්පාදනය, සවි කිරීම හෝ ඉදි කිරීම සඳහා වූ හෝ එම එක් එක් නිෂ්පාදනය, සවි කිරීම හෝ ඉදිකිරීම සම්බන්ධයෙන් අදාළ සේවා ඉටු කිරීම සඳහා වූ ද; සහ

25 (ආ) ගිවිසුම යටතේ වැඩ ආරම්භ කරන දිනයේ සිට මාස දානෘහක කාලයක් තුළ සම්පූර්ණ කරනු නොලබන්නා වූ ද

ගිවිසුමක් අදහස් කෙරේ.

30 "නිලධාරී නො කළ පාඩුවක්" යන්නට, ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන විට, 19 වන වගන්තියෙහි රට දී ඇති අර්ථය ම ඇත්තේ ය.

26. (1) (4) වන සහ (5) වන උපවිගන්තිවලට යටත්ව, මූල්‍ය විදේශීය ආයතනයක් වන පුද්ගලයකට ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් ලැබෙන ආදායම ගණනය කිරීමේ දී II වන පරිවිෂේෂයේ II වන හෝ IV වන කාණ්ඩවල විධිවිධාන යටතේ මූල්‍ය සාධන පත්‍රයකට 5 අදාළව යම් මූදලක් ඇතුළත් කළ යුතු වන හෝ යම් මූදලක් අඩු කළ හැකි අවස්ථාවක මෙම වගන්තිය අදාළ විය යුතු ය.
- (2) යම් මූදලක් ඇතුළත් කළ යුතු හෝ අඩු කළ යුතු අවස්ථාව පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව තීරණය කරනු ලැබිය යුතු ය. මූදල් වෙන් කිරීම සිදු කළ යුත්තේ කාට ද, 10 එහි ප්‍රමාණය සහ ස්වභාවය ද එම මූලධර්ම අනුව තීරණය කළ යුතු ය.
- (3) විශේෂයෙන්ම, පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම (වෙළඳපල මිල අනුව ගළපන දේ) සාධාරණ වට්නාකම් ගිණුම්කරණ පදනමක් මත යම් මූදලක් ඇතුළත් කිරීම හෝ අඩු කිරීම අවශ්‍ය 15 කරන්නේ වූව ද -
- (අ) මෙම කාණ්ඩයේ අනෙකුත් විධිවිධාන;
- (ආ) අදාළ මූදල් ප්‍රමාණ මේ දක්වා උපයාගෙන ඇත් ද, වියදීම් කාට ඇත් ද හෝ උපලබිධ වී ඇත් ද යන්න; සහ
- (ඇ) එම මූදල් ප්‍රමාණ ප්‍රාග්ධන හෝ ආදායම ස්වභාවයේ ද 20 යන්න,
- නොතකා, පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම අදාළ කර ගනු ලැබිය යුතු ය.
- (4) කොමසාරිස් ජනරාල්වරයාගේ පුරුව ලිඛිත අනුමතය ඇතිව, 25 යම් තැනැත්තකට ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් ලැබෙන ආදායම ගණනය කිරීමේ දී මූල්‍ය සාධනපත්‍රයකට අදාළව යම් මූදලක් ඇතුළත් කිරීම හෝ අඩු කිරීම -
- (අ) එම මූදල උපලබිධ වී ඇති අවස්ථාවේ ද;
- (ආ) ඉදිරි රක්ම් කාරය සඳහා එම මූල්‍ය සාධනපත්‍රයට ඇතුළත් ව ඇති අවස්ථාවක් ද ඇතුළව, මූදලේ ස්වභාවය සහ 30 කාලපරිච්ඡෙදයට අදාළව විශේෂිත ක්‍රමවේදයක් හාවිත කරමින්; සහ

(අ) අදාළ මුදල ශ්‍රී ලංකා රුපියල් නොවන වෙනත් විදේශීය ව්‍යවහාර මුදලකින් ඇති අවස්ථාවක, මේ පනතේ කාර්යය සඳහා එම මුදල සලකා බලනු ලබන දිනයේ දී එම විදේශීය ව්‍යවහාර මුදල සහ ශ්‍රී ලංකා රුපියල් අතර 5 අදාළ කර ගනු ලබන විදේශ විනිමය අනුපාතය අනුව ඉහත කි මුදල ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම කළ යුතු වන විශේෂ පරිවර්තන ක්‍රමයක් භාවිත කරමින්,

කරනු ලැබිය යැකි ය.

(5) වෙනත් තැනැත්තකට හෝ තැනැත්තන් පන්තියකට මෙම 10 වගක්තිය අදාළ වන ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලැබිය යැකි ය.

(6) (5) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දැනුම්ක් කර නොමැති විටෙක, මේ පනත යටතේ 15 සැලකිල්ලට ගනු ලැබූ යම් මුදලක් ශ්‍රී ලංකා රුපියල්වලින් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතු අතර, යම් මුදලක් ශ්‍රී ලංකා රුපියල් නොවන වෙනත් ව්‍යවහාර මුදලකින් ඇති විට, මේ පනතේ කාර්ය සඳහා 20 අදාළ මුදල සැලකිල්ලට ගනු ලබන දිනයේ දී එම විදේශීය ව්‍යවහාර මුදල සහ ශ්‍රී ලංකා රුපියල් අතර අදාළ කර ගනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතය අනුව එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරනු ලැබිය යුතු ය.

27. (1) යම් තැනැත්තකගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් ගෙවීමක් හෝ කළ යුතු හෝ අඩු කළ යුතු ගෙවීමක් හෝ මුදලක් කොමසාරිස් මුදලක් ජනරාල්වරයා විසින් හෝ, වෙනත් යම් අවස්ථාවක, වෙළඳපළ විටිනාකම අනුව ප්‍රමාණනය කළ යුතු ය.

25 25. (2) ගෙවීමට ඇති මුදල, මේ පනතේ VIII වන පරිවිශේදයේ II වන කාණ්ඩය යටතේ වූ ගෙවීමෙන් රඳවා ගත් යම් බද්දක් සඳහා අඩු කිරීමක් තොරව ප්‍රමාණනය කළ යුතු ය.

(3) වෙළඳපළ විටිනාකම -

30 (අ) 33 වන වගන්තියේ සඳහන් අසම්බන්ධිත ප්‍රමිතිය කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වමින්; එහෙත්

(ආ) වත්කමක් සම්බන්ධයෙන් වන විට, එම වත්කම පැවරීම කෙරෙහි වන යම් සිමා කිරීමක් පිළිබඳව නොසලකමින්

හෝ එම වත්කම මූදල් ගෙවීමකට හෝ මූදල් වටිනාකමකට අනාභාරයකට පරිවර්තනය කළ නොහැකි වීම යන කරුණ පිළිබඳව නොසලකමින්,

නිරණය කරනු ලැබිය යුතු ය.

5 28. (1) යම් තැනැත්තකට යම් ගෙවීමකින් වතුව ප්‍රතිලාභ අත්චිය වන ගෙවීම. නැති අවස්ථාවක හෝ යම් තැනැත්තක විසින් ගෙවීම ලබන තැනැත්තා කටුරුන් ද යන්න දක්වන අවස්ථාවක සහ ඒ ගෙවීම කරන තැනැත්තා විසින් එම ගෙවීම මගින් ගෙවීම ලබන තැනැත්තාට ප්‍රතිලාභයක් අත් කර දීම අපේක්ෂා කරන අවස්ථාවක (2) වන 10 උපවගන්තිය අදාළ විය යුතු ය.

(2) කොමිසාරිස් ජනරාල්වරයා විසින් යම් තැනැත්තක වෙත භාර දෙනු ලබන ලිඛිත දැන්වීමක් මගින් -

(අ) යම් තැනැත්තක යම් ගෙවීමක ගෙවීම ලාභියා ලෙස සලකනු ලබන බවට;

15 (ආ) යම් තැනැත්තක යම් ගෙවීමකට අදාළ ගෙවීම කරන තැනැත්තා ලෙස සලකනු ලබන බවට; හෝ

(ඇ) එම තැනැත්තා ගෙවීමේ ගෙවීම ලාභියා ලෙස සලකනු ලබන බවටත්, එම ගෙවීම ලාභියා ලෙස සලකනු ලබන තැනැත්තා වෙත සමාන ගෙවීමක් සිදු කරන්නේ යයි 20 සලකනු ලබන බවටත්,

දැනුම දෙනු ලැබිය නැතිය.

(3) මෙම වගන්තියෙහි, ගෙවීමක් කරන තැනැත්තකගේ වේතනාවකට, ගෙවීම කරන තැනැත්තාගේ ආක්‍රිතයකුගේ වේතනාවක් හෝ ගෙවීම කරන තැනැත්තා සමග හෝ ගෙවීම කරන 25 තැනැත්තාගේ ආක්‍රිතයකු සමග යම් වැඩපිළිවෙළකට එළැඳි සිටින යම් තුන්වන පාර්ශ්වයක වේතනාවක් ද ඇතුළත් වේ.

29. (1) වෙනත් තැනැත්තක සමග හවුලේ අයිතිය දරනු ලබන හිමිල් අයිතිය යම් ආයෝජනයකින් යම් තැනැත්තකට ලැබෙන ආදායම ගණනය දරන ලබන ආයෝජන. කිරීමේ දී, ඇතුළත් කරන ලැබිය යුතු සහ අඩු කරනු ලැබිය යුතු 30 මූදල් ප්‍රමාණ හවුලේ අයිතිකරුවන් ආයෝජනය සම්බන්ධයෙන් දරනු

ලබන ස්වකිය සම්බන්ධතාවලට ප්‍රමාණානුකූලව එම හවුල් අයිතිකරුවන් අතර බෙදනු ලැබිය යුතු ය.

(2) හවුල් අයිතිකරුවන්ගේ සම්බන්ධතාවල ප්‍රමාණය නිශ්චය කළ නොහැකි අවස්ථාවක දී එම සම්බන්ධතා එක සමාන ලෙස
5 සලකනු ලැබිය යුතු ය.

30. යම් තැනැත්තක හෝ එම තැනැත්තාගේ ආම්පිතයකු විසින්- වනදී මුදල් හා අය තීරීම්
ගෙවීම්.

(අ) එම තැනැත්තා විසින් ඉපයීමට අපේක්ෂා කරන හෝ
අපේක්ෂා කළ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කිරීමට
නියමිත ආදායම හෝ යම් මුදලක් ; හෝ

10 (ආ) එම තැනැත්තා විසින් දරන දද හෝ එම තැනැත්තා
විසින් දැරීමට අපේක්ෂා කළ ආදායම ගණනය කිරීමේ දී
අඩු කිරීමට නියමිත යම් අලාභයක් හෝ මුදලක්,

වෙනුවෙන් වනදී වශයෙන් ගෙවනු ලබන මුදලක් හෝ අය කිරීමක්
නියෝගනය කරනු ලබන යම් මුදලක් උපයනු ලබන අවස්ථාවක,
15 24 වන වගන්තියට යටත්ව එම තැනැත්තාගේ ආදායම ගණනය
කිරීමේ දී, එම වනදී මුදල් ප්‍රමාණය ඇතුළත් කරනු ලැබිය යුතු ය.

31. (1) මූල්‍ය කළේදිදක් යටතේ යම් තැනැත්තකු විසින් කරනු වාර්ෂික
ලබන ගෙවීම් හෝ වාරික විකිණීමක් යටතේ වත්කමක් අත්කර ගැනීමේ දී යම් තැනැත්තකු විසින් කරනු ලබන ගෙවීම්, වාරික
ගැනීමේ දී යම් තැනැත්තකු විසින් කරනු ලබන ගෙවීම්, විකිණීම හා
20 අවස්ථාවෝව්ත පරිදි, බදු දීමනාකරු හෝ විකුණුමිකරු විසින් බදු මූල්‍ය කළබදු.
ගැනුමිකරු හෝ ගැනුමිකරු වෙත ලබා දුන් නය මුදලක් යටතේ වූ පොලිය සහ මුල් මුදල
පොලිය සහ මුල් මුදල ආපසු ගෙවීමක් ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) යම් වාර්ෂික ගෙවීමක් යටතේ යම් තැනැත්තකු වෙත කරන
25 දද ගෙවීම්, එම තැනැත්තා විසින් වාර්ෂික ගෙවීම කරන තැනැත්තා
වෙත ලබාදුන් නය මුදලක් යටතේ වූ පොලිය සහ මුල් මුදල
ආපසු ගෙවීමක් ලෙස සලකනු ලැබිය යුතු ය.

(3) (1) වන සහ (2) වන උපවගන්ති යටතේ වූ පොලිය සහ මුල්
මුදල ආපසු ගෙවීම එම නය මුදල නය මාසිකව හෝ කොමිසාරීස්
30 ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන වෙනත් යම්
කාලසීමාවක් අනුව පොලිය ගණනය කරනු ලබන සංයෝග කරන
දද නය මුදලක් ලෙස සලකමින් ගණනය කරනු ලැබිය යුතු ය.

(4) මූල්‍ය කල්බදු සහ වාරික විකිණීම් යටතේ වූ පැවරුම් සම්බන්ධයෙන් 49 වන වගන්තියෙහි වැඩිදුරටත් විධිවිධාන සලසා ඇත.

(6) මේ වගන්තියේ කාර්ය සඳහා -

5 "වාර්ෂික ගෙවීම" යන්තර -

- (අ) යම් දික්කසාද දීමනාවක් හෝ නඩත්තු දීමනාවක් ගෙවීමක් ලෙස අධිකරණ නියෝගයක් යටතේ ගෙවිය යුතු වන්නා වූ ; හෝ
- (ආ) යථා පරිදි සහතික කරන ලද වෙන් විමේ ඔප්පුවක් යටතේ කළතුයකුට ගෙවිය යුතු වන්නා වූ,

යම් මුදලක් ඇතුළත් නොවන්නේ ය.

"සංයෝග කරන ලද ගෙය මුදල" යන්නෙන් -

- (අ) ගෙය ගැනුම්කරු විසින් කරන ගෙවීම්වලින්, කොටසකින් පොලිය ගෙවීම ද කොටසකින් මුල් මුදල ගෙවීම ද තියෝගනය වන්නා වූ ද;
- (ආ) එක් එක් ගෙවීම කරන අවස්ථාවේ ද නිගව පවත්නා මුල් මුදල මත පොලිය ගණනය කරනු ලබන්නා වූ ද; සහ
- (ඇ) ගෙය කාලසීමාව මුළුල්ලේ ම පොලී අනුපාතිකය එකාකාරීව පවත්නා වූ ද,

20 යම් ගෙය මුදලක් අදහස් වේ.

"මූල්‍ය කල්බද්ද" යන්නෙන් -

- (අ) කල්බදු ගිවිසුම මගින් කල්බදු කාලසීමාව අවසන් විමෙන් පසුව අයිතිය පැවරීම සඳහා විධිවිධාන සලස්වනු ලබන්නා වූ හෝ කල්බදු කාලසීමාව අවසන් විමෙන් පසුව යම් තීරණය කරන ලද හෝ පූර්වයෙන් අදහස් කරන ලද මිලකට වත්කම අත් කර ගැනීම සඳහා කල්බදු ගැනුම්කරුට තේරීමක් කළ හැකි වන්නා වූ ද;

- (ආ) කළුබදු කාලසීමාව, වත්කමෙහි ප්‍රයෝගනවත් ආයුකාලයෙන් සියයට හැත්තු පහක් ඉක්ම වනු ලබන්නා වූ ද;
- (ඇ) කළුබදු කාලසීමාව අවසන් වීමෙන් පසුව වත්කමෙහි 5 ඇස්තමෙන්තුගත වෙළඳපළ වටිනාකම, කළුබදු ආරම්භයේ පැවති එහි වෙළඳපළ වටිනාකමින් සියයට විස්සකට වඩා අඩු වන්නා වූ ද;
- (ඈ) වත්කමේ ප්‍රයෝගනවත් ආයුකාලයෙහි අවසාන සියයට 10 විසිපහට පෙරාතුව ආරම්භ වන්නා වූ යම් කළුබදුක් සම්බන්ධයෙන් වන විට, අවම කළුබදු ගෙවීම්වල වර්තමාන වටිනාකම කළුබදු කාලසීමාව ආරම්භයේ පැවති වත්කමේ වෙළඳපළ වටිනාකමින් සියයට අනුවකට සමානවන හෝ සියයට අනුවක් ඉක්මවනු ලබන්නා වූ ද; හෝ
- (ඉ) වත්කම කළුබදු ගැනුම්කරුගේ ප්‍රයෝගනය සඳහා ම වූ 15 සැකසුමක් වන්නා වූ හා කළුබදු කාලසීමාව අවසන් වීමෙන් පසුව වත්කම කළුබදු ගැනුම්කරු හැර වෙනත් තැනැත්තකුට ප්‍රායෝගික ප්‍රයෝගනයක් නොමැති වූ ද.
- අවස්ථාවක එවැනි කළුබදුක් අදහස් වේ.
- 20 “වාරික විකිණීම” යන්නට, ගෙවීමට නිගච පවතින විකිණීම වටිනාකම මත වාණිජමය වාරික පොලියක් ගෙවීම සඳහා ගිවිස ගනු ලබන යම් විකිණීමක් ඇතුළත් නොවේ; සහ
- 25 “කළුබදු කාලසීමාව” යන්නට, යම් කළුබදුක් අපුන් කිරීම සඳහා කළුබදු ගැනුම්කරුට තෙරීමක් කළ හැකි වන්නා වූ යම් අතිරේක කාලයක් ඇතුළත් වේ.
32. යම් ඉස්ලාමිය මූල්‍ය ගනුදෙනුවලින් උද්‍යත වන ආදායම, ඉස්ලාමිය මූල්‍ය ඉස්ලාමිය නොවන මූල්‍ය ගනුදෙනු හා සමාන වන පරිදේන්, ගනුදෙනු. බද්ධට යටත් විය යුතු ය.
- 30 33. (1) ආහුත තැනැත්තන් අතර යම් වැඩපිළිවෙළක් පවතින අසම්බන්ධිත ප්‍රමිතිය හා ආහුතයන් අතර පවතින වැඩපිළිවෙළ.

(2) ස්වාධීන තැනැත්තන් අතර සිදු විය හැකි වැඩපිළිවෙළ නිරුපණය වන පරිදි, ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කළ යුතු හෝ අඩු කළ යුතු මූදල්, ප්‍රමාණය කිරීමට, විස්තර කිරීමට, බෙදා වෙන් කිරීමට සහ වෙන් කිරීමට අසම්බන්ධිත මිල ප්‍රමිතිය මගින් 5 ආම්‍රිත තැනැත්තන්ට තියම කරනු ලබන්නේ ය.

(3) කොමසාරිස් ජනරාල්වරයා විසින් ගැසට පත්‍රයේ පල කරනු ලබන තියමයක් මගින් අසම්බන්ධිත මිල තීරණය කිරීමේ කාර්යය සඳහා අසම්බන්ධිත මිල ගිවිසුම්වලට ඇතුළත් විය හැකි ආකාරය නිශ්චිතව දක්වනු ලැබිය හැකි ය.

10 (4) කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව යම් තැනැත්තකු විසින් (1) වන උපවගන්තියට අනුකූලව ත්‍රියා කිරීම පැහැර හරින අවස්ථාවක දී, කොමසාරිස් ජනරාල්වරයා විසින් (1) වන උපවගන්තියට අනුකූලව ගැලීම් සිදු කරනු ලැබිය හැකි අතර, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

15 (අ) මෙය මූල්‍යනය කොටස් මූල්‍යනය ලෙස ප්‍රතිනිරුපණය කිරීම ඇතුළත් ආම්‍රිත තැනැත්තන් අතර පවතින යම් වැඩපිළිවෙළක් ප්‍රතිනිරුපණය කිරීම;

(ආ) යම් ආදායමක, අලාභයක, මූදලක හෝ ගෙවීමක ප්‍රහවය සහ වර්ගය ප්‍රතිනිරුපණය කිරීම; සහ

20 (ඇ) පිරිවැළුම මත පදනම්ව වියදම බෙදා වෙන් කිරීම සහ වෙන් කිරීම,

සිදුකරනු ලැබිය හැකි ය.

34. (1) යම් තැනැත්තකු විසින් තවත් තැනැත්තකු සමග ආදායම විශේෂනය කිරීමට උත්සාහ කරනු ලබන අවස්ථාවක දී, කොමසාරිස් විශේෂනය 25 ජනරාල්වරයා විසින් ලිඛිත දැන්වීමක් නිකුත් කිරීම මගින්, ගෙවිය යුතු බද්ද අඩු කිරීමක් වළක්වාලනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් දැන්වීමක, එක් එක් තැනැත්තාගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලැබිය යුතු හෝ අඩු කරනු ලැබිය යුතු මූදල් ක්වරේද යන්න අන්තර්ගත 30 විය හැකි අතර, එම දැන්වීම මගින් යම් ආදායමක, අලාභයක, මූදලක හෝ ගෙවීමක මූලාශ්‍රය සහ වර්ගය ප්‍රතිනිරුපණය කරනු ලැබිය හැකි ය.

(3) ආදායම විසේදනය කිරීමට උත්සාහ කරනු ලබන යම් තැනැත්තකු පිළිබඳව වූ සඳහනක ආම්‍රිත තැනැත්තන් අතර-

(අ) ඉපයීමට නියමිත යම් මුදලක් පැවරීම ඇතුළත් (සංස්ක්‍රිත නොවන වෙති) වන්කමක් පැවරීම සඳහා වන වැඩපිළිවෙළක් පිළිබඳව;

5

(ආ) යම් වන්කමක් (වර්තමානයේ දී හෝ අනාගතයේ දී) ප්‍රතිලාභ ගැනීම සඳහා පැවරුම්කරු විසින් යම් තෙහෙතික හෝ ව්‍යාපික අයිතියක් රඳවා ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබඳව; සහ

10

(ඇ) පැවරීම සඳහා වූ එක් හේතුවක් වගයෙන් යම් තැනැත්තකු විසින් ගෙවය යුතු බදු මුදල අඩු කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව;

සඳහන් කිරීමක් ද ඇතුළත් වේ.

(4) යම් කළමනාකෘති-

15

(අ) අනෙක් කළමනා විසින්; හෝ

(ආ) අනෙක් කළමනා හමුල්කරුවකු වන්නා වූ හමුල් ව්‍යාපාරයක් විසින්,

පවත්වා ගෙන යනු ලබන හෝ ක්‍රියාත්මක කරනු ලබන යම් ව්‍යාපාරයක දී සපයන ලද සේවා වෙනුවෙන් ආදායමක් ලැබෙන

20 අවස්ථාවක එම ආදායම, එම ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන කළමනාගේ ආදායමට හෝ එම අනෙක් කළමනා හමුල්කරුවකු වන හමුල් ව්‍යාපාරයේ ආදායමට ඇතුළත් කරනු ලැබිය යුතු ය.

35. (1) (අ) යම් යෝජනා කුමයකට ඇතුළත් වී ඇති බවට හෝ බදු යම් යෝජනා කුමයක ක්‍රියාත්මක කොට ඇති බවට; වැළැක්වීමේ යෝජනා කුම.

25

(ආ) එම යෝජනා කුමය සම්බන්ධයෙන් යම් තැනැත්තකු විසින් බදු ප්‍රතිලාභයක් ලබාගෙන ඇති බවට; සහ

(ඇ) එම යෝජනා කුමයේ අන්තර්ගතය පිළිබඳව සැලකිල්ලට ගත් විට, යෝජනා කුමයට ඇතුළත් වූ

හෝ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබූ
තැනැත්තා හෝ තැනැත්තන්ගෙන් එක් අයකු විසින්,
(ආ) ගේදයේ සඳහන් තැනැත්තාට, බඳු ප්‍රතිලාභයක්
ලබා ගැනීමේ හැකියාව ලබා දීමේ පරම හෝ ප්‍රමුඛ
5 කාර්යය සඳහා එසේ ක්‍රියා කර ඇති බවට,

කොමසාරිස් ජනරාල්වරයා විසින් සැහීමට පත්වන අවස්ථාවක දී
මෙම වගන්තිය අදාළ කර ගනු ලැබිය යුතු ය.

(2) මේ පනතේ ක්‍රමක් සඳහන් ව්‍යවද, බඳු ප්‍රතිලාභයක් ලබා ගත්
තැනැත්තාගේ බඳු බැඳියාව, ඒ තැනැත්තා බඳු යෝජනා ක්‍රමයට
10 ඇතුළත් ව නොසිටි ලෙසට හෝ එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක
කරනු නොලැබූ ලෙසට හෝ එම යෝජනා ක්‍රමයට ඇතුළත් වීම
හෝ එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම වෙනුවට සංධාරණ
විකල්පයකට ඇතුළත් වී හෝ විකල්පයක් ක්‍රියාත්මක කොට ඇති
ලෙසට සලකමින් හෝ යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බඳු
15 මුදල අඩු කරනු ලබන හෝ අඩු කිරීමේ ප්‍රතිථලය ඇතිවන යම්
ගෙනැදෙනුවක් කාත්‍රීම හෝ කළුපිතයක් ලෙසට සලකමින් කොමසාරිස්
ජනරාල්වරයා විසින් තීරණය කරනු ලැබිය හැකි අතර, එම යෝජනා
ක්‍රමය මගින් බලපැමුව ලක් වූ වෙනත් යම් තැනැත්තකුගේ බඳු
20 බැඳියාව සම්බන්ධයෙන් වන්දී ගෙවීමේ ගැලපීම් සිදු කරනු ලැබිය
හැකි ය.

(3) යම් තීරණයක් ගනු ලබන හෝ ගැලපීමක් සිදු කරනු ලබන
කොමසාරිස් ජනරාල්වරයා විසින් එම තීරණය හෝ
ගැලපීම බලාත්මක කරමින් තක්සේරුවක් නිකත් කරනු ලැබිය
යුතු ය.

25 (4) තීරණය හෝ ගැලපීම අදාළ වන තක්සේරු වර්ෂයේ අවසන්
දින සිට වර්ෂ පහක් ඇතුළත (3) වන උපවහන්තිය යටතේ කරන
දද තක්සේරු කිරීම භාර දෙනු ලැබිය යුතු ය.

(5) මේ වගන්තියේ කාර්ය සඳහා—

“යෝජනා ක්‍රමය” යන්නට, යම් ප්‍රකාශන හෝ ව්‍යාපිත
30 හෝ බලාත්මක කළ හැකි හෝ බලාත්මක කළ
නොහැකි යම් ක්‍රියාවක්, භාරයක්, ප්‍රදානයක්,
ගිවිසුමක්, වැඩපිළිවෙළක්, අවබෝධනාවක්,
පොරොන්දවක්, සැලැස්මක්, යෝජනාවක් හෝ
ප්‍රතිඵුච්චක් ඇතුළත් වේ;

“බඳ ප්‍රතිලාභය” යන්නෙන්—

- (අ) යම් අඩු කිරීමක්, බැර කිරීමක්, හිලවි කිරීමක් හෝ ප්‍රතිදානයක් ඇතුළත් බද්ද ගෙවීමේ වගකීමක යම් අඩු කිරීමක්;
 - 5 (ආ) බද්ද ගෙවීමේ වගකීමක් කල් දැමීමක්;
 - (ඇ) බද්ද ගෙවීම ප්‍රමාද වීමක් හේතුවෙන් උද්ගත වන වෙනත් යම් ප්‍රතිලාභයක්; හෝ
 - 10 (ඇ) (i) දළ ආදායමින් යම් මුදලක් බද්දන් නිදහස් ආදායම බවට පත් කරන හෝ අන්‍යාකාරයකින් බද්දට යටත් වීමෙන් වළක්වනු ලබන; හෝ
 - (ii) අන්‍යාකාරයට බද්ද ගෙවීමට යටත් යම් මුදලකින් බද්ද අය නොකිරීමට හේතුවන,
- යම් දෙයක් අදහස් වේ.

IV වන පරිවිෂේෂය

I වන කාණ්ඩය : ලැබීම් සහ අලාභ ගණනය කිරීම

36. (1) වත්කමක් හෝ බැරකමක් උපලබිධ කරන යම් ලැබීම් සහ තැනැත්තකුට වත්කමක් හෝ බැරකමක් උපලබිධ කිරීමෙන් ලැබෙන අලාභ ගණනය ලැබීම, එම වත්කම හෝ බැරකම සඳහා ලැබෙන ප්‍රතිශ්යා මුදල 20 උපලබිධ කරන අවස්ථාවේ දී වත්කමේ හෝ බැරකමේ පිරිවැය ඉක්මවන මුදල ප්‍රමාණය වන්නේ ය.
- (2) යම් වත්කමක් හෝ බැරකමක් උපලබිධ කිරීමෙන් යම් තැනැත්තකුට සිදුවන අලාභය, වත්කමේ හෝ බැරකමේ පිරිවැය, වත්කම හෝ බැරකම උපලබිධ කරන අවස්ථාවේ ලද ප්‍රතිශ්යා 25 මුදල ඉක්මවන මුදල ප්‍රමාණය වන්නේ ය.
- (3) යම් ආයෝජන වත්කමක් උපලබිධ කිරීම මත යම් තැනැත්තකුට ලැබෙන යම් ලැබීමක් යම් සේවා නිපුක්තියකින් හෝ ව්‍යාපාරයකින්

එම තැනැත්තාට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලබන ලැබීම්වල කොටසින් අඩු කරනු ලැබිය යුතු ය.

(4) යම් තැනැත්තකුට අයත් යම් වත්කමක් හෝ බැරකමක්, ආදායම් මූලාශ්‍ර දෙකක් හෝ වැඩි ගණනක් උත්පාදනය කිරීම සඳහා භාවිත 5 කරනු ලබන අවස්ථාවක, වත්කමෙහි පිරිවැය සහ වත්කම සඳහා ලද ප්‍රතිශ්යාව, එම එක් එක් මූලාශ්‍රය උත්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන කොටස්වල වෙළඳපළ අයය අනුව එක් එක් මූලාශ්‍රය අතර බෙදා වෙන් කරනු ලැබිය යුතු ය.

37. (1) මේ පනතට යටත්ව යම් තැනැත්තකුගේ වත්කමක වත්කමක 10 පිරිවැය -

- (අ) අදාළ වන පරිදි එම වත්කම ඉදි කිරීමේ, නිෂ්පාදනය කිරීමේ හෝ නිපදවීමේ වියදම ඇතුළත, එම තැනැත්තා විසින් එම වත්කම අත්කර ගැනීමේ දී දරන ලද වියදම්වල;
- (ආ) වත්කම වෙනස් කිරීමේ දී, වැඩි දියුණු කිරීමේ දී, නඩත්තු කිරීමේ දී හෝ අප්‍රතිච්‍යා කිරීමේ දී එම තැනැත්තා විසින් දරන ලද වියදම්වල;
- (ඇ) (2) වන උපවහන්තියේ සඳහන් ආදායම් ප්‍රමාණවල,

20 එකතුව වන්නේ ය.

(2) ආදායම් මුදලක් -

- (අ) යම් තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී සංස්කරණ ම ඇතුළත් කරනු ලැබිය යුතු II වන පරිවිශේදයේ II වන කාණ්ඩය මගින් තියම කර ඇති මුදල් ප්‍රමාණයක් හෝ 25 තිදහස් කරන ලද මුදල් ප්‍රමාණයක් හෝ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් විය යුතු ය; සහ
- (ආ) (අ) වන ජේදයේ සඳහන් ක්‍රියාමාර්ගය හේතුවෙන් එම තැනැත්තා වත්කම අත්කර ගැනීම හෝ එම තැනැත්තා වෙනුවෙන් වෙනත් තැනැත්තක විසින් (1) වන

ලප්‍රවහන්තියේ (ආ) හෝ (ඇ) ජේදයේ සඳහන් වියදමක් දැඩිම සිදු වන අවස්ථාවක දී එය ආදායම් මුදලක් විය යුතු ය.

(3) පරිභෙෂණ වියදම්, බැහැර කරන ලද වියදම් සහ යම් 5 තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී අඩු කර ඇති තාක් දුරට වූ හෝ වෙනත් වත්කමක පිරිවැය තුළ ඇතුළත් කර ඇති තාක් දුරට වූ වියදම් යම් වත්කමක පිරිවැය තුළ ඇතුළත් තොවිය යුතු ය.

(4) මේ වගන්තියෙහි, යම් වත්කමක් අත්කර ගැනීමේ දී හෝ 10 උපලබිධ කිරීමේ දී යම් තැනැත්තකු විසින් දරන ලද "ආනුෂ්‍යීක වියදම" යන්නට -

- (අ) ප්‍රවාරණ වියදම්, පැවරුම් බඳු, පැවරීම පිළිබඳ අය බඳු සහ වෙනත් වියදම්;
- (ආ) වත්කමේ අයිතිය තහවුරු කිරීමේ, සුරක්ෂිත කිරීමේ හෝ 15 ආරක්ෂා කිරීමේ වියදම්; සහ
- (ඇ) ඉහත (අ) හෝ (ආ) ජේදයේ සඳහන් වියදමට අදාළව යම් ගණකාධිකාරීවරයකුගේ, අනුයෝගීතායකුගේ, වෙනත්දේශීකරුවකුගේ, 20 තැවිකරුවකුගේ, උපදේශකවරයකුගේ, නීති උපදේශකවරයකුගේ, මිනින්දෝරුවරයකුගේ හෝ කක්ෂේරුකරුවකුගේ සේවා වෙනුවෙන් වූ පාරිග්‍රහීක,

ඇතුළත් වන්නේ ය.

38. (1) මේ පනතට යටත්ව, යම් නිශ්චිත වේලාවක දී යම් ලැබුණු තැනැත්තකුගේ වත්කමක් සඳහා ලැබුණු ප්‍රතිශ්‍යාව-

- 25 (අ) උපලබිධ කරන අවස්ථාවේ දී තීරණය කරනු ලබන, ද්‍රව්‍යමය ස්වරුපයේ වූ යම් ප්‍රතිශ්‍යාවක සාධාරණ වෙළඳපළ වට්නාකම ඇතුළුව වත්කම සඳහා අදාළ තැනැත්තා වෙත ලැබුණු හෝ ලැබිය යුතු මුදල්;
- (ආ) (i) වත්කමේ වට්නාකම වෙනස් කිරීමෙන් හෝ අඩු 30 කිරීමෙන් උපයන ලද මුදල්; සහ

(ii) අප්‍රෙන්චුවියා කිරීම සඳහා වූ ගිවිසුමක් මාර්ගයෙන් හෝ අන්තාකාරයකින් වත්කමෙන් උපයන ලද මුදල්, ඇතුළුව වත්කමේ අයිතිය දැරීම සම්බන්ධයෙන් එම තැනැත්තා විසින් උපයනු ලබන මුදල්; සහ

- 5 (අ) එම තැනැත්තා විසින් උපයන ලද මුදල් හෝ, වත්කම උපලබිධ කිරීමෙන් අනාගතයේ දී යම් මුදලක් ඉපයීම සඳහා එම තැනැත්තාට ලැබෙන හිමිකමක්,

විය යුතු ය.

(2) වරණයක් පුදානය කිරීම මත ලැබෙන යම් ආදායමක් හෝ
10 ලැබීමක් සම්බන්ධයෙන් යම් තැනැත්තකු බද්ද ගෙවීමට යටත්ව
නොමැති නම් පමණක්, වත්කමක් උපලබිධ කිරීම වෙනුවෙන්
ලැබෙන ප්‍රතිෂ්ථාවට, වත්කම සම්බන්ධයෙන් යම් වරණයක් පුදානය
කිරීම වෙනුවෙන් වූ ප්‍රතිෂ්ථාවක් ඇතුළත් විය යුතු ය.

(3) යම් වත්කමක් සඳහා ලැබෙන ප්‍රතිෂ්ථාවට යම් නිදහස් කරන
15 ලද මුදලක්, අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් හෝ, වෙළඳ තොගය
සම්බන්ධයෙන් වන විට හැර, II වන පරිවිශේෂයේ II වන කාණ්ඩය
යටතේ යම් තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී සාපුරා ම
ඇතුළත් කරනු ලැබිය යුතු යම් මුදලක් ඇතුළත් නොවිය යුතු ය.

39. මේ පනතට යටත් ව, යම් වත්කමක හිමිකාරිත්වය දරනු උපලබිධ කිරීම.
20 ලබන යම් තැනැත්තකු-

(අ) එම වත්කම විකුණු ලබන, නුවමාරු කරනු ලබන, පවරනු
ලබන, බෙදාහරිනු ලබන, අවලංගු කරනු ලබන, නිදහස්
කරනු ලබන, විනාශ කරනු ලබන, නැති වන, කල් ඉකුත්
වන, පවරා දෙනු ලබන හෝ භාර කරනු ලබන අවස්ථා
25 ඇතුළුව, එම තැනැත්තා විසින් වත්කමේ අයිතිය අත් හරින අවස්ථාවක දී,

(ඇ) පුද්ගලයකුගේ මරණය සිදු වීමේ හේතුව ඇතුළුව, පැවැත්ම
අවසන් වන යම් තැනැත්තකුගේ වත්කමක් සම්බන්ධයෙන්
වන විට, එම තැනැත්තාගේ පැවැත්ම අවසන් වීමට
30 පෙරානුව ම;

- (ඇ) වෙළඳ තොගය හෝ ක්ෂේර විය හැකි වත්කමක් නොවන යම් වත්කමක් සම්බන්ධයෙන් වන විට, වත්කමේ හිමිකරිත්වය දැරීම මත ලැබෙන ප්‍රතිශ්ථා මුදල, වත්කමේ පිරිවැය ඉක්මවනු ලබන අවස්ථාවක දී;
- 5 (ඇ) තැනැත්තකුට අයිතිව ඇති, ගාය හිමිකමක් වන්නා වූ යම් වත්කමක් සම්බන්ධයෙන් වන විට, එම ගාය හිමිකම සපුරාලනු නොලැබෙනයි එම තැනැත්තා විසින් සාධාරණ ලෙස විශ්වාස කරනු ලබන විටෙක එම ගාය හිමිකම සපුරා ගැනීම සඳහා එම තැනැත්තා විසින් සාධාරණ පියවර ගනු ලැබ එම තැනැත්තා විසින් එම ගාය මුදල බොල්ණය වෙයෙන් ලියා හැරීමට තීරණය කර ඇති අවස්ථාවක දී;
- (ඉ) වෙළඳ තොගය, ක්ෂේර විය හැකි වත්කමක්, ව්‍යාපාරයක ප්‍රාග්ධන වත්කමක් හෝ ආයෝජන වත්කමක් 15 සම්බන්ධයෙන් වන විට, එකී යම් වත්කමක මුදල ස්වරුපයේ පැවැත්ම අවසන් වන ආකාරයකින් වත්කම යෙද්වීම එම තැනැත්තා විසින් ආරම්භ කිරීමට පෙරාකුව ම; සහ
- (ඊ) 70 වන වගන්තියේ සඳහන් අවස්ථානුගත තත්ත්වයන් යටතේ 20 දී (වාසිකභාවය වෙනස් විමෙම දී),
- එම වත්කම උපලබිධ කරන ලෙසට සලකනු ලැබේය යුතු ය.
40. (1) යම් තැනැත්තකුගේ බැරකමක පිරිවැය හා එම බැරකම බැරකම්. සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිශ්ථාව-
- 25 (ඇ) යම් වත්කමක් පිළිබඳව වූ සඳහනක් බැරකමක් පිළිබඳව වූ සඳහනක් ලෙස ද;
- (ඇ) බැරකම උපලබිධ කිරීමේ දී දරන ලද වියදීම් බැරකමේ පිරිවැය තුළ ඇතුළත් කර ඇති ලෙස ද; සහ
- (ඇ) බැරකම දැරීමේ දී උපයන ලද මුදල, බැරකම සඳහා ලැබුණු ප්‍රතිශ්ථාව තුළ ඇතුළත් කර ඇති ලෙස ද.
- 30 සලකම්න් 37 වන හා 38 වන වගන්තිවලට අනුකූලව තීරණය කරනු ලැබේය යුතු ය.

(2) මේ පනතට යටත්ව, බැරකමකට බැඳී ඇති යම් තැනැත්තකු-

- (අ) එම බැරකම පවරන, සම්පූර්ණ කරන, අවලංගු කරන, නිදහස් කරන හෝ බැරකම කළ ඉතුත් වන අවස්ථාව ඇතුළුව, එම තැනැත්තාගේ බැරකම පිළිබඳ බැඳීම නතර
5 වන අවස්ථාවක දී;
 - (ආ) පුද්ගලයකුගේ මරණය සිදුවීමේ හේතුව ඇතුළුව පැවැත්ම අවසන් වන යම් තැනැත්තකුගේ බැරකමක් සම්බන්ධයෙන් වන විට, එම තැනැත්තාගේ පැවැත්ම අවසන් වීමට පෙරානුව ම; සහ
- 10 (ඇ) 70 වන වගන්තියේ සඳහන් අවස්ථානුගත තත්ත්වයන් යටතේ දී (වාසිකභාවය වෙනස් වීමේ දී),

එම බැරකම උපලබාධි කරන ලෙසට සලකනු ලැබිය යුතු ය.

- (3) යම් නියෝගවලට යටත්ව, II වන කාණ්ඩයේ විධිවිධාන, ඒ විධිවිධාන වත්කම් සම්බන්ධයෙන් අදාළ වන ආකාරයට ම, අවශ්‍ය
15 වෙනස්කම් සහිතව බැරකමවලට ද අදාළ විය යුතු ය.

41. (1) 24 වන වගන්තියට යටත්ව, යම් තැනැත්තකු විසින් මුදල් ප්‍රමාණ වත්කමක හෝ බැරකමක පිරිවැය තුළ වියදම් ඇතුළත් කර පසුව ප්‍රත්‍යාවර්තනය කිරීම,
වියදම් ප්‍රතිපූරණය කරගනු ලබන අවස්ථාවක දී, එසේ ප්‍රතිපූරණය ප්‍රමාණනය කිරීම සහ මුදල
කරගනු ලැබූ මුදල, එම තැනැත්තා විසින් අවස්ථාවෝවිත පරිදි එම
20 වත්කම හෝ බැරකම සඳහා ලැබුණු ප්‍රතිශ්චාව තුළ ඇතුළත් කරනු ප්‍රමාණ වෙනුවන්
ලැබිය යුතු ය. වනස්ද ගෙවීම.

- (2) 24 වන වගන්තියට යටත්ව, යම් වත්කමක් හෝ බැරකමක් සඳහා ප්‍රතිශ්චාවක් ලෙස ලැබුණු යම් මුදලක් යම් තැනැත්තකු විසින් ඇතුළත් කරනු ලැබැ, පසුව එම මුදල ආපසු ගෙවන
25 අවස්ථාවක දී, එම තැනැත්තා විසින් එම ආපසු ගෙවන දේ මුදල වත්කමේ පිරිවැය තුළ ඇතුළත් කරනු ලැබිය හැකි ය.

- (3) (ආ) සැබෑ හෝ අපේක්ෂිත පිරිවැය ප්‍රතිපූරණය කිරීමක් හෝ යම් වත්කමක් හෝ බැරකමක් සඳහා අපේක්ෂිත එහෙත් නොලැබුණු ප්‍රතිශ්චාවක්; හෝ

(ආ) යම් වත්කමක වටිනාකම අනිමිලීමක් හෝ බැරකමක වැඩිවීමක්,

වෙනුවෙන් වන්දී ගෙවන හෝ ඒවා නියෝජනය කරන යම් මූදලක්
යම් තැනැත්තකු හෝ යම් තැනැත්තකුගේ ආස්‍රිතයක විසින් උපයනු
5 ලබන අවස්ථාවක දී, එම වන්දී මූදල මේ පනත යටතේ කරනු
ලබන වෙනත් යම් ගැලපීමකට යටත්ව, අවස්ථාවේවිත පරිදී, එම
වත්කම හෝ බැරකම සඳහා ලැබුණු ප්‍රතිඵ්යාව තුළ ඇතුළත් කරනු
ලැබිය යුතු ය.

II වන කාණ්ඩය : වත්කම උපලන්ධි කිරීම

- | | | |
|----|--|----------|
| 10 | 42. (1) යම් තැනැත්තකුගේ ව්‍යාපාරයක වෙළඳ තොගයේ පිරිවැය වෙළඳ | තොගයේ හා |
| | තීරණය කිරීමේ කාර්ය සඳහා- | වෙනත් |
| | | ආදේශක |
| | (ආ) ක්ෂය වියහැකි වත්කම් අප්‍රත්වැඩියා කිරීම, වැඩිදියුණු වත්කම්වල | වත්කම්වල |
| | කිරීම හෝ ක්ෂය වීම සම්බන්ධයෙන් කිසිදු මූදලක් ඇතුළත් පිරිවැය. | |
| 15 | (ආ) (ඇ) ජේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, වෙළඳ තොගයේ පිරිවැය තුළ ඇතුළත් කිරීමට සුදුසුකම් ලබන මූදල් සඳහා අවශ්‍යතා-පිරිවැය ක්‍රමය හාවිත කරනු ලැබිය යුතු ය; සහ | වත්කම්වල |
| | (ආ) (ඇ) ජේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, වෙළඳ තොගයේ පිරිවැය තුළ ඇතුළත් කිරීමට සුදුසුකම් ලබන මූදල් සඳහා අවශ්‍යතා-පිරිවැය ක්‍රමය හාවිත කරනු ලැබිය යුතු ය (37 වන වගන්තිය). | පිරිවැය. |
| 20 | (2) (3) වන උපවගන්තියේ සඳහන් වත්කමක අයිතිකරු විසින් පිරිවැය පළමුව ගනු ලබන වත්කම පළමුව ඉවත් කිරීමේ ක්‍රමය හෝ සාමාන්‍ය පිරිවැය ක්‍රමය අනුව තීරණය කරනු ලැබීම සඳහා වරණයක් ප්‍රකාශ කළ නැතිය ය. එසේ තොරා ගැනීමෙන් පසුව, කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය අනිව පමණක්, එම ක්‍රමය වෙනස් කරනු ලැබිය යුතු ය. | වත්කම්වල |
| 25 | (3) (2) වන උපවගන්තියේ සඳහන් වත්කම, වෙළඳ තොගය හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් තිශ්විතව දක්වනු ලබන රට ආදේශක වන්නා වූ සහ ක්ෂණිකව හඳුනා ගත තොගැකි වෙනත් යම් විසින් විය යුතු ය. | පිරිවැය. |

(4) මේ වගන්තියේ -

- "අවශ්‍යෝග පිරිවැය කුමය" යන්නෙන්, වෙළඳ තොගයේ
පිරිවැය සාපු වත්කම් පිරිවැයෙහි, සාපු ගුම පිරිවැයෙහි
සහ කරමාන්තකාලා පොදු කාර්ය පිරිවැයෙහි එකතුව
5 ලෙස ගණන් ගනු ලබන පොදුවේ පිළිගත්
ගිණුම්කරණ මූලධර්මය අදහස් වේ;
- "සාමාන්‍ය-පිරිවැය කුමය" යන්නෙන්, යම් තැනැත්තකුට අයන්
යම් නිශ්චිත වර්ගයක වූ සියලු ආදේශක වත්කම්වල
බර තබන ලද සාමාන්‍ය පිරිවැයක් මත පදනම්ව එම
10 තැනැත්තාට අයන් එම වර්ගයේ වූ ආදේශක
වත්කම්වලට පිරිවැය වෙන් කරනු ලබන පොදුවේ
පිළිගත් ගිණුම්කරණ මූලධර්මය අදහස් වේ;
- "සාපු ගුම පිරිවැය" යන්නෙන්, යම් තැනැත්තකු විසින් වෙළඳ
තොගය නිෂ්පාදනය කිරීමට සාපුව ම සම්බන්ධ ගුමය
15 වෙනුවෙන් දරන ලද වියදම අදහස් වේ;
- "සාපු වත්කම් පිරිවැය" යන්නෙන්, යම් තැනැත්තකු විසින්
වෙළඳ තොගය සංයුත්ත වන යම් වත්කමක් හෝ
වත්කම් අත්කර ගැනීමේ දී දරන ලද හෝ නිෂ්පාදනය
කරන ලද වෙළඳ තොගයෙහි අත්‍යවශ්‍ය කොටසක්
20 බවට පත්වන යම් වත්කමක් හෝ වත්කම් අත්කර
ගැනීමේ දී දරන ලද වියදම අදහස් වේ;
- "කරමාන්තකාලා පොදු කාර්ය පිරිවැය" යන්නෙන්, සාපු
ගුම පිරිවැය හා සාපු වත්කම් පිරිවැය හැර, වෙළඳ
තොගය නිෂ්පාදනය කිරීමේ දී යම් තැනැත්තකු විසින්
25 දරන ලද සියලු වියදම අදහස් වේ; සහ
- "පළමුව ගනු ලබන වත්කම පළමුව ඉවත් කිරීමේ කුමය"
යන්නෙන්, යම් තැනැත්තකුට අයන් යම් නිශ්චිත
වර්ගයක වූ ආදේශක වත්කම්, එම වත්කම් අත්කර
ගනු ලැබූ අනුපිළිවෙළ අනුව උපලබාධි කරන්නේ ය
යන උපකල්පනය මත පදනම්ව පිරිවැය එම ආදේශක
වත්කම්වලට වෙන් කරනු ලබන්නා වූ පොදුවේ
30 පිළිගත් ගිණුම්කරණ මූලධර්මය අදහස් වේ.

43. යම් තැනැත්තක විසින්, 39 වන වගන්තියේ (ඇ) ජේදයේ වත්කම රඳවා සිට (ර) ජේදය දක්වා ඇති මිනැම ආකාරයකින් වත්කමක් උපලබිධ ගෙන උපලබිධ කිරීම.

කරනු ලබන අවස්ථාවක දී -

(ඇ) එම තැනැත්තා වත්කමේ හිමිකාරත්වය අත් හරිනු ලැබූ
5 ලෙසට සහ වත්කම උපලබිධ කරන අවස්ථාවේ දී උපලබිධ කිරීම සම්බන්ධයෙන් වත්කමේ වෙළඳපළ වට්නාකමට සමාන මූදලක් උපයනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය; සහ

(ආ) එම තැනැත්තා එම වත්කම නැවත අත්කර ගනු ලබන
10 ලෙසට සහ වත්කම අත්කර ගැනීමේ දී (ඇ) ජේදයේ සඳහන් මූදල් ප්‍රමාණයක වියදමක් දරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.

44. මරණය සිදු වීමේ දී හෝ දික්කසාද සමරියක කොටසක් කළතුයාට හෝ
ලෙස හෝ සද්ධාවී වෙන් වීමේ ගිවිසුමක් අනුව යම් පුද්ගලයකු පුරුෂ
15 විසින් යම් කළතුයකුට හෝ පුරුෂ කළතුයකුට වත්කමක් පවරනු වත්කම
ලබන අවස්ථාවක දී සහ මෙම වගන්තිය ආදාළ කර ගැනීම සඳහා ඇවරීම.
කළතුයා විසින් හෝ පුරුෂ කළතුයා විසින් මනාපය පළ කොට ඇති
අවස්ථාවක දී -

(ඇ) එම තැනැත්තා විසින්, උපලබිධ කිරීමට පෙරානුව ම වූ
20 වත්කමෙහි ඉදින් පිරිවැයට සමාන මූදලක් උපලබිධ කිරීමේ දී උපයනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය; සහ

(ආ) කළතුයා හෝ පුරුෂ කළතුයා විසින්, වත්කම අත්කර
ගැනීමේ දී (ඇ) ජේදයේ සඳහන් මූදල් ප්‍රමාණයක වියදමක්
දරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

25 45. 44 වන වගන්තියට යටත්ව, යම් පුද්ගලයකු විසින් මරණය මරණය
සිදුවීමේ දී වත්කමක හිමිකාරත්වය වෙනත් තැනැත්තකු වෙත ඇවරීම වත්කම
මගින් වත්කමක් උපලබිධ කරන අවස්ථාවක දී - සිදුවීමේ දී
වත්කම ඇවරීම.

(ඇ) එම තැනැත්තා විසින් උපලබිධ කරන අවස්ථාවේ
වත්කමෙහි ඉදින් පිරිවැයට සමාන මූදලක් උපලබිධ කිරීමේ
30 දී උපයනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය; සහ

(ආ) වත්කමේ හිමිකාරීන්වය අත් කර ගනු ලබන තැනැත්තා විසින්, වත්කම අත්කර ගැනීමේ දී (අ) ජේදයේ සඳහන් මුදල් ප්‍රමාණයක වියදමක් දරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

- 5 46. (1) මෙම වගන්තියට සහ 44 වන සහ 45 වන වගන්තිවලට යම් ආශ්‍රිතයකු යටත්ව, යම් තැනැත්තකු විසින්, ඒ තැනැත්තාගේ ආශ්‍රිතයකු වෙත වත්කම් පැවරීම හෝ මෙම තැනැත්තකු වෙත ත්‍යාගයක් ලෙස වත්කම පැවරීම මගින් වත්කමක් උපලබාධ කරන අවස්ථාවේ දී-
 වත්කම් පැවරීම
 පැවරීම
 නොමැතිව
 වත්කම්
 පැවරීම
- 10 (ආ) එම තැනැත්තා විසින්, එම උපලබාධ කිරීමට අදාළව, උපලබාධ කිරීමට පෙරානුව ම වූ වත්කමේ වෙළඳපළ වට්නාකම හෝ වත්කමේ ඉද්ධ පිරිවැය යන වට්නාකම් දෙකන් වැඩි වට්නාකමට සමාන මුදලක් උපයනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය; සහ
- 15 (ආ) වත්කමේ හිමිකාරීන්වය අත් කර ගනු ලබන තැනැත්තා විසින්, එම අත්කර ගැනීමේ (අ) ජේදයේ සඳහන් මුදල් ප්‍රමාණයක වියදමක් දරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.
- 20 (2) යම් පුද්ගලයක විසින්, එම පුද්ගලයාගේ ආශ්‍රිතයකු වෙත වත්කමක හිමිකාරීන්වය පැවරීම මගින් වත්කමක් උපලබාධ කරනු ලබන සහ (3) වන උපවගන්තියේ අවශ්‍යතා සම්පූර්ණ කර ඇති අවස්ථාවක-
 වත්කම් පැවරීම
 පැවරීම
 නොමැතිව
 වත්කම්
 පැවරීම
- 25 (ආ) එම පුද්ගලයා විසින්, එම උපලබාධ කිරීමට අදාළව, උපලබාධ කිරීමට පෙරානුව ම වූ වත්කමේ ඉද්ධ පිරිවැයට සමාන මුදලක් උපයනු ලබන ලෙස සලකනු ලැබිය ය ; සහ
- (ආ) එම ආශ්‍රිතයා විසින් වත්කම අත් කර ගැනීමේ දී (අ) ජේදයේ සඳහන් මුදල් ප්‍රමාණයක වියදමක් දරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.
- 30 (3) (2) වන උපවගන්තියේ සඳහන් අවශ්‍යතා-
 (ආ) පුද්ගලයා සම්බන්ධයෙන් වන විට ආශ්‍රිතයා යනු විවාහයෙන් හෝ දරුකමට හඳු ගැනීමෙන් ඇතුළුව, එම

පුද්ගලයාගේ ලමයා, කලතුයා, දෙමාපියන්, දෙමාපියන්ගේ දෙමාපියන්, මූණුපුරුමිනිපිරියන්, සහෝදර සහෝදරියන්, නැන්දා, මාමා, බැණා, ලේලිය හෝ පලමු ඇති සහෝදරයා හෝ සහෝදරිය වීම; සහ

- 5 (ආ) වත්කම යනු තැනැත්තක විසින් පැවරීමෙන් පසුව, වසර තුනක කාලයක් ඇතුළත ආම්‍රිතයාගේ ප්‍රධාන වාසස්ථානය බවට පත්වන්නා වූ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යම් ඉඩමකට හෝ ගොඩනැගිල්ලකට ඇති සම්බන්ධතාවයක් වීම,

වත්තෙන් ය.

- 10 (4) යම් තැනැත්තක විසින්, එම තැනැත්තාගේ ආම්‍රිතයකු වෙත වත්කමක හිමිකාරිත්වය පැවරීම මගින්, යම් ව්‍යාපාරයක වෙළඳ තොගය වන්නා වූ, ක්ෂේර විය හැකි වත්කමක වන්නා වූ, ආයෝජන වත්කමක් වන්නා වූ හෝ ප්‍රාග්ධන වත්කමක් වන්නා වූ වත්කමක් උපලබිධි කරනු ලබන සහ (5) වන උපවගන්තියේ අවශ්‍යතා සම්පූර්ණ 15 කර ඇති අවස්ථාවක දි-

- (ආ) එම තැනැත්තා විසින්, එම උපලබිධි කිරීමට අදාළව, උපලබිධි කිරීමට පෙරානුව ම වූ වත්කමේ ගුද්ධ පිරිවැයට සමාන මූදලක් උපයනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය ; සහ

- 20 (ආ) එම ආම්‍රිතය විසින් වත්කම අත්කර ගැනීමේ දී (අ) තේදෝයේ සඳහන් මූදල් ප්‍රමාණයක වියදමක් දරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.

(5) (4) වන උපවගන්තියේ සඳහන් අවශ්‍යතා -

- (ආ) තැනැත්තා හෝ ආම්‍රිතය අස්ථීත්වයක් වීම;

- 25 (ආ) වත්කම හෝ වත්කම්, තැනැත්තා විසින් පැවරීමෙන් ඉක්තිව ම වූ, ආම්‍රිත තැනැත්තාගේ ව්‍යාපාරයක වෙළඳ තොගය, ක්ෂේර විය හැකි වත්කම්, ආයෝජන වත්කම් හෝ ප්‍රාග්ධන වත්කම් වීම;

- (ඇ) පැවරීම සිදු කරන අවස්ථාවේ දි-

(i) තැනැත්තා සහ ආග්‍රිතයා වාසිකයන් විම; සහ

(ii) ආග්‍රිතයා හෝ, ආග්‍රිත හඩුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන විට, එහි හඩුල්කරුවන්ගෙන් කිසිවකු ආදායම් බද්දෙන් නිදහස් නොවීම; සහ

5 (ஆ) අවම වශයෙන් සියයට පනහක අඛණ්ඩ පාදක හිමිකාරීත්වයක් වත්කම සම්බන්ධයෙන් පැවතීම,

වන්නේ ය.

47. (1) යම් තැනැත්තු විසින්, 39 වන වගන්තියේ (අ) ජේදයේ ස්වේච්ඡාවන් දක්වා ඇති කවර හෝ ආකාරයකින්, ස්වේච්ඡාවන් නොවන පරිදි සිදු නොවූ, 10 වත්කමක් උපලබිඩි කරනු ලබන අවස්ථාවක දී සහ උපලබිඩි කිරීමට සහිත උපලබිඩි පෙරාතුව ම වූ මාස භයක් ඇතුළත හෝ උපලබිඩි කිරීමෙන් වසරකට කිරීම. පසුව එම වර්ගයේ ම ප්‍රතියෝගන වත්කමක් අත් කර ගනු ලබන අවස්ථාවක දී, සහ මෙම උපවගන්තිය අදාළ කර ගැනීමට ලිඛිතව මනාපය පළ කරන අවස්ථාවක දී, එම් තැනැත්තා-

15 (අ) එම උපලබිඩි කිරීමට අදාළව-

(i) උපලබිඩි කිරීමට පෙරාතුව ම වූ වත්කමේ ගුද්ධ පිරිවැයෙහි; සහ

(ii) උපලබිඩි කිරීමට අදාළව උපයන ලද මුදල, ප්‍රතියෝගන වත්කම අත්කර ගැනීමේ දී ලද දරන ලද වියදම ඉක්මවන යම් මුදලක් ඇතොත් එම මුදලෙහි,

20

එකතුවට සමාන මුදල් ප්‍රමාණයක් උපයනු ලබන ලෙස; සහ

(ආ) එම ප්‍රතියෝගන වත්කම අත් කර ගැනීමට අදාළව -

(i) (අ) (i) ජේදයේ සඳහන් මුදලෙහි; සහ

25

(ii) ප්‍රතියෝගන වත්කම අත්කර ගැනීමේ දී දරන ලද වියදම, උපලබිඩි කිරීමට අදාළව උපයන ලද මුදල ඉක්මවන යම් මුදලක් ඇතොත්, එම මුදලෙහි,

එකතුවට සමාන වියදමක් දරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.

- (2) කොමිෂන් ජනරාල්වරයා විසින්, එක් සමාගමක එක් සූරුකුමක් එම සමාගමේ ම වෙනත් සූරුකුමක් සමග හෝ (එකාඛද කිරීමක, වෙන් කිරීමක හෝ ප්‍රතිනිර්මාණය කිරීමක ප්‍රතිථලයක් 5 වශයෙන් ඇතුළු) වෙනස් සමාගමක සූරුකුමක් සමග ප්‍රතියේෂනය කිරීමක් මගින් ස්වේච්ඡාවෙන් සිදු නොවූ උපලබධි කිරීමක් සංයුත්ත වන්නා වූ අවස්ථානුගත කරුණු තියෙන්ව දක්වනු ලැබිය හැකි ය.

48. (1) 49 වන වගන්තියට යටත්ව, එක් තැනැත්තකුට අයත්ව වෙන කිරීම ඇති වත්කමක් සම්බන්ධයෙන් වූ අයිතිවාසිකම් හෝ වගකීම් එම මගින් උපලබධි 10 වත්කම හෝ එහි කොටසක් කළේදේදක් ආකාරයෙන් ද ඇතුළත් ව, කිරීම. වෙනත් තැනැත්තකු වෙත පවරනු ලබන අවස්ථාවක -

- (අ) එම අයිතිවාසිකම් හෝ වගකීම් ස්ථීර වන අවස්ථාවක, 15 එම තැනැත්තා වත්කමේ කොටසක් උපලබධි කරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු නමුත්, යම් අප්‍රති වත්කමක් හෝ බැරකමක් අත්කර ගනු ලබන තැනැත්තක ලෙස සලකනු නො ලැබිය යුතු ය; සහ
- (ආ) එම අයිතිවාසිකම් හෝ වගකීම් තාවකාලික හෝ අසම්හාවා වන අවස්ථාවක, එම තැනැත්තා වත්කමේ හෝ බැරකමේ කොටසක් උපලබධි කරනු ලබන 20 ලෙස සලකනු නොලැබිය යුතු නමුත්, අවස්ථාවේවිත පරිදි, අප්‍රති වත්කමක් අත් කර ගනු ලබන හෝ අප්‍රති බැරකමක් දරනු ලබන තැනැත්තක ලෙස සලකනු ලැබිය යුතු ය.

- (2) අයිතිවාසිකම් හෝ වගකීම් අවුරුදු පනහකට වැඩි කාලයක් 25 පැවතිමේ ඉඩකඩ ඇති අවස්ථාවක දී ඒවා ස්ථීර අයිතිවාසිකම් හෝ වගකීම් ලෙස සලකනු ලැබිය යුතු ය.

49. (1) යම් තැනැත්තකු විසින්, තමා විසින් ගෙවීමට බැඳී සිටින සූරුකම්. මූල්‍ය මූදලක් සඳහා සූරුකුමක් වශයෙන්, වත්කමක් විෂයයෙහි 30 (නෙතිනික හෝ සාධාරණත්ව) උකස්කරයා හෝ ඒ සමාන ආකාරයේ සූරුකුමක් වෙනත් තැනැත්තකු වෙත ප්‍රදානය කරනු ලබන සූරුකුමක් වෙනත් තැනැත්තකු වෙත ප්‍රදානය කරනු ලබන අවස්ථාවක දී-

- (අ) පළමු තැනැත්තා, වත්කම හෝ එම වත්කමේ කොටසක් උපලබධි කරන ලෙස සලකනු නොලැබිය යුතු අතර,

තවදුරටත් වත්කමේ හිමිකාරිත්වය දරන ලෙස සහ සුරක්ෂිත කරන ලද ගෙය මූදල වත්නා වූ බැරකමක් දරනු ලැබේ ඇති ලෙස සලකනු ලැබිය යුතු ය; සහ

- 5 (ආ) අනෙක් තැනැත්තා, වත්කම හෝ එම වත්කමේ යම් කොටසක් අත් කර ගනු ලබන ලෙස සලකනු නොලැබිය යුතු අතර, සුරක්ෂිත කරන ලද ගෙය මූදලේ හිමිකාරිත්වය දරන ලෙස පමණක් සලකනු ලැබිය යුතු ය.

10 (2) යම් වත්කමක් මූල්‍ය කළුබද්දක් යටතේ බද්දට දී ඇති අවස්ථාවක, බදු දීමනාකරු විසින් වත්කමේ හිමිකාරිත්වය බදු ගැනුමිකරු වෙත පවරනු ලබන්නා වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

15 (3) 46 වන වගන්තියට යටත්, යම් තැනැත්තකු විසින් වාරික විකිණීමක් යටතේ හෝ (2) වන උපවහන්තිය යටතේ වූ මූල්‍ය කළුබද්දක් යටතේ වත්කමක් පවරනු ලබන අවස්ථාවක දී -

- 15 (ආ) එම තැනැත්තා විසින්, එම පැවරීම සම්බන්ධයෙන්, එම පැවරීමට පෙරාතුව ම වූ එකී වත්කමේ වෙළඳපළ වටිනාකමට සමාන මූදලක් උපයනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය; සහ

- 20 (ආ) වත්කම අත් කර ගනු ලබන තැනැත්තා විසින්, වත්කම අත්කර ගැනීමේ දී (ආ) ජේදයේ සඳහන් මූදල් ප්‍රමාණයක වියදමක් දරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.

- 25 (4) බදු ගැනුමිකරු විසින්, මූල්‍ය කළුබද්දක් යටතේ, ((2) වන උපවහන්තියේ සඳහන් ගනුදෙනුව හැර), වත්කමක හිමිකාරිත්වය බදු ගැනුමිකරු වෙත මාරුවීමට පෙරාතුව එකී වත්කම බදු දීමනාකරු වෙත ආපසු ලබා දෙන අවස්ථාවක දී බදු ගැනුමිකරු වත්කමේ හිමිකාරිත්වය බදු දීමනාකරු වෙත ආපසු පවරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු ය.

(5) මේ වගන්තියෙහි, "මූල්‍ය කළුබද්ද" සහ "වාරික විකිණීම" යන යෙදුම් සඳහා 31 වන වගන්තියෙහි දී ඇති අර්ථය ම තිබිය යුතු ය.

- 30 50. ප්‍රාග්ධන වත්කමක් භාර ගැනීමට, ලියාපදිංචි කිරීමට හෝ ප්‍රාග්ධන වත්කම් එම වත්කම පැවරීම සඳහා යම් ආකාරයකින් අනුමත කිරීමට නීතිය පැවරීම ලියාපදිංචි කිරීම.

මින් බලය පවරා ඇති යම් තැනැත්තකු, එම පැවරීම සම්බන්ධයෙන් මේ පනත යටතේ ගෙවනු ලැබිය යුතු යම් බද්දක් ගෙවා ඇති බවට හෝ එම බද්ද ගෙවීම සඳහා සතුවුදායක වැඩපිළිවෙළක් සකස් කර ඇති බවට හෝ එවැනි බද්දක් ගෙවීමට නොමැති බවට සැපිමට 5 පත්වත්නේ නම් මිස, එම තැනැත්කා විසින් එම පැවරීම හාර ගැනීම, ලියාපදිංචි කිරීම හෝ අනුමත කිරීම නො කළ යුතු ය.

51. (1) යම් තැනැත්තකු, එක් වත්කමක් හෝ රට වැඩි වත්කම පිරිවැය සහ ප්‍රමාණයක් පැවරීමක් ආකාරයෙන් එකම අවස්ථාවේ දී හෝ එකම 10 පැවැත්තු ප්‍රතිශ්යාව වැඩපිළිවෙළක කොටසක් වශයෙන්, අත්කර ගනු ලබන අවස්ථාවක බෙදා වෙන දී, එක් එක් වත්කම අත්කර ගැනීමේ දී දරන ලද වියදම, එම කිරීම. වත්කම් අත්කර ගන්නා අවස්ථාවේ දී එම වත්කම් සඳහා පවතින වෙළඳපළ වට්නාකම් අනුව එම වත්කම් අතර බෙදනු ලැබිය යුතු ය.

(2) යම් තැනැත්තකු, එක් වත්කමක් හෝ රට වැඩි වත්කම 15 ප්‍රමාණයක් පැවරීමක් ආකාරයෙන්, එකම අවස්ථාවේ දී හෝ එකම වැඩපිළිවෙළක කොටසක් වශයෙන් උපලබිධ කරනු ලබන අවස්ථාවක දී, එක් එක් වත්කම උපලබිධ කිරීමෙන් උපයන මූල්‍යේ, එම වත්කම් උපලබිධ කරනු ලබන අවස්ථාවේ එම වත්කම් සඳහා 20 පවතින වෙළඳපළ වට්නාකම් අනුව එම වත්කම් අතර බෙදනු ලැබිය යුතු ය.

(3) යම් වත්කමක් අයිති තැනැත්තකු විසින් එම වත්කමේ කොටසක් උපලබිධ කරන අවස්ථාවක දී, උපලබිධ කිරීමට පෙරාතුව ම වූ එම වත්කමේ ගුද්ධ පිරිවැය, එම උපලබිධ කිරීමට ඉක්තිව ම වූ එම වත්කමේ වෙළඳපළ වට්නාකම අනුව, වත්කමේ 25 උපලබිධ කරන ලද කොටස හා රඳවා ගනු ලැබූ කොටස අතර බෙදනු ලැබිය යුතු ය.

V වන පරිවිෂ්දය

පුද්ගලයන් වර්ග

I වන කාණ්ඩය : පුද්ගලයන් සහ අස්ථීත්ව

30 52. (1) 3 වන වගන්තිය යටතේ යම් තක්සේරු වර්ෂයක් සඳහා සුදුසුකම් ලබන යම් පුද්ගලයකුගේ හෝ අස්ථීත්වයක බදු අය කළ හැකි ආදායම ගෙවීම් සහ ගණනය කිරීමේ දී, මේ පතනත් පස්වන උපලේඛනයේ සඳහන් සම්පූර්ණ සුදුසුකම් ලබන ගෙවීම් අඩු කරනු ලැබිය යුතු ය.

(2) 3 වන වගන්තිය යටතේ යම් තක්සේරු වර්ෂයක් සඳහා ශ්‍රී ලංකාවේ වාසික යම් පුද්ගලයකුගේ හෝ අස්ථින්වයක බඳු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී, මේ පනතේ පස්වන උපලේඛනයේ සඳහන් සම්පූර්ණ සහන අඩු කරනු ලැබිය යුතු ය.

- 5 (3) යම් තක්සේරු වර්ෂයක් සඳහා ශ්‍රී ලංකාවේ වාසිකව නොසිටි, එහෙත් 3 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන යම් පුද්ගලයකතේ බඳු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී මේ පනතේ පස්වන උපලේඛනයේ 2(අ) ජේදයේ සඳහන් සහන අඩු කරනු ලැබිය යුතු ය.

10 II වන කාණ්ඩය : හමුල් ව්‍යාපාර

53. (1) (2) වන උපවගන්තියට යටත්ව, යම් හමුල් ව්‍යාපාරයක් හමුල් ව්‍යාපාර. එහි බඳු අය කළ හැකි ආදායම සම්බන්ධයෙන් ආදායම් බද්ද ගෙවීමට යටත් නොවිය යුතු අතර, එම ආදායම සම්බන්ධයෙන් බඳු බැර කිහිවක් සඳහා හිමිකම් නොලැබිය යුතු නමුත් රඳවා ගැනීමේ ගෙවීම් 15 සම්බන්ධයෙන් ආදායම් බද්ද ගෙවීමට යටත් විය යුතු ය.

- (2) යම් හමුල් ව්‍යාපාරයක බඳු අය කළ හැකි ආදායම තුළ එම හමුල් ව්‍යාපාරයේ යම් ආයෝජන වත්කමක් උපලබිධි කිරීම මගින් ලැබෙන යම් ලැබීමක් ඇතුළත් වන තාක් දුරට, (1) වන උපවගන්තියේ විධිවිධාන එම හමුල් ව්‍යාපාරය සඳහා අදාළ නොවිය 20 යුතු ය.

(3) හමුල් ව්‍යාපාරයක ආදායම හෝ හමුල් ව්‍යාපාරයක පාඩුව, මෙම කාණ්ඩයේ විධිවිධාන ප්‍රකාරව හමුල්කරුවන් වෙත වෙන් කරනු ලැබිය යුතු ය.

- (4) හමුල්කරුවන් විසින් පොදුවේ උපයනු ලබන මුදල් සහ 25 පොදුවේ දරනු ලබන වියදම්, හමුල්කරුවන් විසින් නොව එම හමුල් ව්‍යාපාරය විසින් උපයනු ලබන මුදල් හෝ එම හමුල් ව්‍යාපාරය විසින් දරනු ලබන වියදම් ලෙස සලකනු ලැබිය යුතු ය.

- (5) හමුල්කරුවන් විසින් පොදුවේ අයිතිය දරනු ලබන වත්කම් සහ පොදුවේ දරනු ලබන බැරකම්, හමුල්කරුවන් විසින් නොව 30 හමුල් ව්‍යාපාරය විසින් අයිතිය දරනු ලබන වත්කම් හෝ හමුල් ව්‍යාපාරය විසින් දරනු ලබන බැරකම් ලෙස සලකනු ලැබිය යුතු අතර, සහ -

- (අ) වන්කම් සම්බන්ධයෙන් වන විට, එම ආකාරයට හවුල්කරුවන් විසින් එම වත්කම්වල අයිතිය දැරීම ආරම්භ කරන ලද අවස්ථාවේ දී අත්කර ගනු ලැබූ වත්කම් ලෙස සලකනු ලැබේය යුතු ය;
- 5 (ඇ) බැරකම් සම්බන්ධයෙන් වන විට, එම ආකාරයට හවුල්කරුවන් විසින් එම බැරකම් දැරීම ආරම්භ කළ අවස්ථාවේ දී දරන ලද බැරකම් ලෙස සලකනු ලැබේය යුතු ය; සහ
- (ඇ) එම ආකාරයට හවුල්කරුවන් විසින් එසේ අයිතිය දැරීම හෝ වගකීම දැරීම අවසන් කරනු ලබන අවස්ථාවේ දී උපලබිධ කරනු ලැබූ වත්කම් හෝ වගකීම ලෙස සලකනු ලැබේය යුතු ය.
- 10 (6) මෙම පනතට යටත්ව, යම් හවුල් ව්‍යාපාරයක සියලු ව්‍යාපාර කටයුතු, තනි හවුල් ව්‍යාපාරයක, ව්‍යාපාර කටයුතු අතරවාරයෙහි 15 සිදු කරනු ලැබූ ලෙස සලකනු ලැබේය යුතු ය.
- (7) මෙම පනතට යටත්ව, 55 වන වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ හවුල්කරුවක් කොටස තීරණය කිරීමේ දී සලකා බලනු ලැබේය යුතු පහත සඳහන් අවස්ථාවල දී හැර, අන් අවස්ථාවල දී හවුල් ව්‍යාපාරය සහ එහි හවුල්කරුවන් අතර පවතින වැඩපිළිවෙළක් 20 පිළිගනු ලැබේය යුතු ය. එනම්:-
- (ඇ) හවුල්කරුවක විසින් හවුල් ව්‍යාපාරය වෙත ලබා දෙන නො මුදල් සහ ඒ සම්බන්ධයෙන් ගෙවන ලද පොලිය; සහ
- (ඇ) (සේවානිපුක්තිය මගින් ඇතුළව) හවුල්කරුවක විසින් හවුල් ව්‍යාපාරය වෙත සපයන ලද සේවාවන් සහ ඒ සම්බන්ධයෙන් ගෙවිය යුතු යම් සේවා ගාස්තුවක් හෝ සේවානිපුක්ති ආදායම.
- 25 (8) 63 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, යම් හවුල් ව්‍යාපාරයක අවම වශයෙන් වර්තමාන හවුල්කරුවන් දෙදෙනොකුවන් තවදුරටත් හවුල් ව්‍යාපාරය සමග සිටිය දී අනෙකුත් හවුල්කරුවන් 30 වෙනස් වන අවස්ථාවක දී, එම වෙනස් විමට පෙර සහ පසුව යන

අවස්ථා දක්නා දි ම එකී හටුල් ව්‍යාපාරය එකම අස්ථීත්වයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

- (9) ප්‍රමුඛ හටුල්කරු හෝ එවැනි හටුල්කරුවක ශ්‍රී ලංකාවේ නොමැති විට ශ්‍රී ලංකාවේ විසින් හටුල් ව්‍යාපාරයේ අනුයෝගීතයක
 5 විසින්, හටුල් ව්‍යාපාරය විසින් තක්සේරු කිරීම මත බද්ද ගෙවනු ලැබිය යුතු වූ යම් ආයෝජන වත්කමක් උපලබධි කිරීමෙන් ලැබෙන ලැබීමක් ඇතුළත් වූ යම් හටුල් ව්‍යාපාර ආදායමේ කොටස බැහැර කිරීමෙන් පසුව, අදාළ හටුල් ව්‍යාපාර වර්ෂයේ හටුල් ව්‍යාපාර ආදායමෙන් එක් එක් හටුල්කරුවන්ගේ කොටස මත, මෙම පනතේ
 10 84 වන වගන්තිය ප්‍රකාරව සහ පළමුවන උපලේඛනයේ 10 වන ජේදයේ දක්වා ඇති අනුප්‍රමාණයන් අනුව, බද්ද රඳවා ගනු ලැබිය යුතු ය.

54. (1) තක්සේරු වර්ෂයක් සඳහා හටුල් ව්‍යාපාරයක හටුල් හටුල් ව්‍යාපාර ව්‍යාපාර ආදායම, එම තක්සේරු වර්ෂය සඳහා එහි ව්‍යාපාර කටයුතු ආදායම හෝ පාඩුව.
 15 හෝ ආයෝජන මගින් ලැබෙන හටුල් ව්‍යාපාරයේ ආදායම විය යුතු ය. (6 වන හා 7 වන වගන්ති).

- (2) තක්සේරු වර්ෂයක් සඳහා හටුල් ව්‍යාපාරයක් විසින් දරන දද පාඩුවක්, එම හටුල් ව්‍යාපාරයේ ව්‍යාපාර කටයුතු හෝ ආයෝජන මගින් සිදු වූ එම හටුල් ව්‍යාපාරයේ පාඩුව විය යුතු ය. (19 වන 20 වගන්තියේ (5) වන උපවගන්තිය).

55. (1) හටුල්කරුවකුගේ යම් තක්සේරු වර්ෂයක් සඳහා හටුල් හටුල්කරුවන් ව්‍යාපාරයකින් ලැබෙන හටුල්කරුගේ ආදායම ගණනය කිරීමේ ශ්‍රී ලංකා සඳහා, යම් හටුල් ව්‍යාපාර ආදායමක හටුල්කරුගේ කොටස ඇතුළත් කිරීම හෝ අදාළ හටුල් ව්‍යාපාර වර්ෂයේ යම් හටුල් ව්‍යාපාර 25 පාඩුවක හටුල්කරුගේ කොටස අඩු කිරීම කරනු ලැබිය යුතු ය. හටුල්කරුගේ තක්සේරු වර්ෂයේ අන්තිම දිනයෙන් හෝ හටුල්කරුගේ තක්සේරු වර්ෂය හටුල් ව්‍යාපාර තක්සේරු වර්ෂය වන්නේ ය.

- (2) හටුල් ව්‍යාපාරයක හටුල්කරුවකුගේ සම්බන්ධතා බැහැර කිරීම 30 මත ලැබෙන ලැබීම්, ව්‍යාපාරයකින් ලත් ආදායමක් ලෙස සලකනු ලැබිය යුතු අතර එම ලැබීම් හටුල් ව්‍යාපාරයෙන් හටුල්කරු ලබන ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලැබිය යුතු අතර සහ 56 වන වගන්තියේ ගැළපුම්වලට යටත් ව IV වන පරිවිණ්දය යටතේ ගණනය කරනු ලැබිය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ හමුල්කරුවන්ට වෙන් කරන ලද හමුල් ව්‍යාපාර ආදායම හෝ හමුල් ව්‍යාපාර පාඩුව -

(අ) වර්ගයට සහ මූලාශ්‍රවලට අදාළ ව එහි ස්වභාවය රඳවා ගත යුතු ය;

5 (ඇ) හමුල් ව්‍යාපාරයේ තක්සේරු වර්ෂය අවසානයේ දී හමුල්කරුවක් විසින් පිළිවෙළින් උපයන ලද මුදලක් හෝ දරන ලද වියදමක් ලෙස සලකනු ලැබිය යුතු ය; සහ

10 (ඇ) කොමසාරිස් ජනරාල්වරයා විසින්, ලිඛිත දැන්වීමක් මගින් සාධාරණ හේතුවක් මත අන්තර්කාර්යකට විධානය කර ඇත්තාම් මිස, එක් එක් හමුල්කරුගේ කොටසට සමානුපාතිකව හමුල්කරුවන්ට වෙන් කරනු ලැබිය යුතු ය.

(4) මේ පනතේ විධිවිධාන යටතේ ගෙවන ලද බද්ද සහ හමුල් ව්‍යාපාරයේ ආදායම සම්බන්ධයෙන් හමුල් ව්‍යාපාරය විසින් ගෙවන 15 ලද හෝ ගෙවන ලදැයි සලකනු ලබන විදේශීය ආදායම් බද්ද, එක් එක් හමුල්කරුගේ කොටසට සමානුපාතිකව හමුල්කරුවන්ට වෙන් කරනු ලැබිය යුතු අතර, ඔවුන් විසින් එම බද්ද ගෙවන ලද ලෙසට සලකනු ලැබිය යුතු ය. එම වෙන් කිරීම, හමුල් ව්‍යාපාරයේ ආදායම 20 3 වන වගන්තියේ (ආ) ජේදය යටතේ හමුල්කරුවන් විසින් උපයන ලදැයි සලකනු ලබන අවස්ථාවේ දී සිදු වන්නේ ය.

(5) මේ වගන්තියේ කාර්ය සඳහා සහ 53 වන වගන්තියේ (7) වන උපවගන්තියට යටත්ව, "හමුල්කරුගේ කොටස" හමුල් ව්‍යාපාර වැඩපිළිවෙළෙහි දක්වා ඇති පරිදි හමුල් ව්‍යාපාරයේ යම් ආදායමක් 25 කෙරෙහි වන හමුල්කරුගේ සම්බන්ධතාවයේ ප්‍රතිශතයට සමාන විය යුතු ය.

56. (1) හමුල් ව්‍යාපාරයක හමුල්කරුවකුගේ සාමාජිකත්ව හමුල් ව්‍යාපාරයේ 30 සම්බන්ධතාවයේ පිරිවැයට පහත දැක්වෙන දී ඇතුළත් කරනු ලැබිය සම්බන්ධතාවයේ හමුල් පිරිවැය සහ හමුල්

(ඇ) 55 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ, ව්‍යාපාරයේ 30 හමුල්කරුගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරන සම්බන්ධතාවය පිහිටුව සඳහා ලැබූණු ලද, ඒ ඇතුළත් කරනලද අවස්ථාවේ දී වූ, මුදල් ප්‍රමාණ; සහ ප්‍රතිශ්යාව.

(ආ) හැඳුල් ව්‍යාපාරය විසින් උපයන ලද බද්ධෙන් නිදහස් මුදල් ප්‍රමාණවල සහ අවසාන රඳවා ගැනීමේ ගෙවීම්වල, එම මුදල් හෝ ගෙවීම් උපයන ලද අවස්ථාවේ දී (55 වන වගන්තියේ (5) වන උපවගන්තියේ සඳහන්) හැඳුල්කරුගේ 5 කොටස.

(2) හැඳුල් ව්‍යාපාරයක හැඳුල්කරුවකුගේ සාමාජිකත්ව සම්බන්ධතාවය වෙනුවෙන් ලැබෙන ප්‍රතිඵ්‍යාච තුළ පහත සඳහන් දී ඇතුළත් කරනු ලැබිය යුතු ය :-

(අ) අඩු කිරීම් සිදු කරන අවස්ථාවේ 55 වන වගන්තියේ (1) 10 වන උපවගන්තිය යටතේ හැඳුල්කරුගේ ආදායම ගණනය කිරීමේ දී අඩු කරන ලද මුදල් ප්‍රමාණ;

(ආ) බෙදා හරින අවස්ථාවේ හැඳුල් ව්‍යාපාරය විසින් හැඳුල්කරුවත කරන ලද බෙදාහැරීම්; සහ

(ඇ) වියදම දරන ලද අවස්ථාවේ, හැඳුල් ව්‍යාපාරය විසින් 15 දරන ලද ගාහස්ථ හෝ බැහැර කරන ලද වියදම්වල (55 වන වගන්තියේ (5) වන උපවගන්තියේ සඳහන්) හැඳුල්කරුගේ කොටස.

III වන කාණ්ඩය : හාර

57. (1) (2) වන උපවගන්තියට යටත්ව, හාරයක් එහි හාර මත බද්ද 20 අර්ථානීගෙන් වෙන් ව බද්ද අය කරනු ලැබීමට යටත් විය යුතු පැහැවිම. ය. සහ -

(ආ) පුද්ගලයකු ලෙස සලකා බද්ද අය කර ගනු ලැබිය යුතු
(බාල වයස්කරුවකු නොවන) අභක්ත්‍යතාවයකට පත් 25 පුද්ගලයකුගේ හාරයක් නොවන්නා වූ හාරයකින් අස්ථීත්වයක් ලෙස සලකා බද්ද අයකරනු ලැබිය යුතු ය;
සහ

(ආ) (හුදු අනුයෝගීතයකු ලෙස හෝ පරම හිමිකම් ලන් 30 අර්ථානීයකු ලෙස හැර) හාරයක් හෝ හාරකරුවකු විසින් උපයන ලද මුදල් සහ දරන ලද වියදම්, එම මුදල් හෝ එම වියදම් වෙනත් තැනැත්තකු වෙනුවෙන් උපයන ලද්දේ ද හෝ දරන ලද්දේ ද යන්න සහ එම මුදලට හෝ එම

මූදල මගින් සංස්ථාපනය වන යම් ආදායමක් සඳහා වෙනත්
යම් තැනැත්තකු හිමිකම් ලබන්නේ ද නැදෑද යන්න
නොපලකා, වෙනත් තැනැත්තකු විසින් තොව භාරය
විසින් ම උපයන ලද මූදලක් හෝ දරන ලද වියදමක්
5 ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) (භාරය වෙනුවට) භාරයක අර්ථලාභියකු, එම අර්ථලාභියාගේ
තක්සේරු වර්ෂයේ අන්තිම දිනයෙන් ඇවසන් වන හෝ එම
අර්ථලාභියාගේ එම තක්සේරු වර්ෂය තුළ දී ඇවසන් වන, භාරයට
අදාළ තක්සේරු වර්ෂය සඳහා අර්ථලාභියා හිමිකම් ලබන්නා වූ
10 භාරයේ ආදායම මත බද්ද ගෙවීමට යටත් විය යුතු අතර-

- (අ) භාරයක් විසින් හෝ භාරකරුවකු විසින් උපයන ලද මූදල්
සහ දරන ලද වියදම් භාරය විසින් හෝ භාරකරු විසින්
15 වෙනත් යම් තැනැත්තකු විසින් තොව, අර්ථලාභියා
විසින් උපයන ලද මූදලක් සහ දරන ලද වියදමක් ලෙස
සලකනු ලැබිය යුතු ය;
- (ආ) එක් එක් මූදල් ප්‍රමාණය, එහි වර්ගය සහ මූලාශ්‍රවලට
අදාළ මූල් ස්වභාවයෙන් රඳවා තැබිය යුතු ය;
- (ඇ) එක් එක් මූදල් ප්‍රමාණය, භාරයේ තක්සේරු වර්ෂය
අවසානයේදී අර්ථලාභියා විසින් පිළිවෙළින් උපයන ලද
20 මූදලක් හෝ දරන ලද වියදමක් ලෙස සලකනු ලැබිය
යුතු ය;
- (ඈ) කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිත දැන්වීමක් මගින්
සහ සාධාරණ හේතුවක් මත අන්තාකාරයකින් නියමයක්
25 කර ඇත්තම් මිස, එක් එක් මූදල් ප්‍රමාණය එක් එක්
අර්ථලාභියාගේ කොටස්වලට සමානුපාතිකව එම
අර්ථලාභියාට වෙන් කරනු ලැබිය යුතු ය; සහ
- (ඉ) මේ පනත යටතේ භාරය විසින් ගෙවන ලද බද්ද හෝ
30 භාරයේ බදු ආදායම සම්බන්ධයෙන් භාරය විසින් ගෙවන
ලද හෝ ගෙවන ලදැයි සලකනු ලබන විදේශීය ආදායම්
බද්ද, (ඇ) ජේදය යටතේ අර්ථලාභියා විසින් භාර ආදායම
෋පයන ලදැයි සලකන ඇවස්ථාවේ දී එක් එක්
අර්ථලාභියාගේ කොටසට සමානුපාතිකව වෙන් කරනු
ලැබිය යුතු අතර, ඔවුන් විසින් ගෙවන ලද බවට සලකනු
ලැබිය යුතු ය.

(3) (2) වන උපවගන්තියේ කාර්ය සඳහා-

- (අ) අර්ථලාභීයකුට, ආදායම පිළිබඳව නිත්‍ය සහ අවලංගු කළ නොහැකි සම්බන්ධතාවක් ඇත්තාම් සහ භාරයේ ආදායම තමා වෙත ගෙවන ලෙසට භාරකරුගෙන් ඉල්ලා සිටීමට අත්‍යාපන්න අධිකිවාසිකමක් ඇත්තාම්, එම 5 අර්ථලාභීය එම භාරයේ ආදායම සඳහා වර්තමානයේ දී හිමිකම ලැබිය යුතු ය; සහ
- (ආ) ආයෝජන වත්තමක් උපලබිධ කිරීමෙන් ලබන ලැබේමක් භාරයක බඳු අය කළ හැකි ආදායමෙහි ඇතුළත් වන 10 තාක් දුරට (2) වන උපවගන්තියේ විධිවිධාන භාරයකට අදාළ නොවිය යුතු ය.
- (4) (හුදු අනුයෝජිකයකු ලෙස හෝ පරම හිමිකම්ලත් අර්ථලාභීයකු ලෙස හැර) භාරයක් හෝ භාරකරුවකු විසින් අධිකිය දරන වත්තම හෝ ගෙවීමට බැඳී සිටින බැරකම්, වෙනත් යම් තැනැත්තකු විසින් 15 නොව භාරය විසින් අධිකිය දරන වත්තම හෝ භාරය විසින් ගෙවීමට බැඳී සිටින බැරකම් ලෙස සලකනු ලැබිය යුතු ය.
- (5) වෙන් වෙන් ව ඇති භාරයන්හි එකම භාරකරුවන් සිටින්නේ ද නැද්ද යන්න නොසලකම්න් වෙන් වෙන් වශයෙන් වූ භාර සම්බන්ධයෙන් වෙන වෙන ම ආදායම ගණනය කරනු ලැබිය 20 යුතු ය.
- (6) මේ පනතේ විධිවිධානවලට යටත්ව, භාරයක් සහ එහි භාරකරුවන් අතර හෝ අර්ථලාභීන් අතර ඇති යම් වැඩිපිළිවෙළ පිළිගනු ලැබිය යුතු ය.
58. (1) (අ) වාසික භාරයක අර්ථලාභීන්ට ලැබෙන බෙදාහැරීම්, අර්ථලාභීන්ගෙන් 25 ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය; සහ බද්ද අය කිරීම.
- (ආ) නිර්වාසික භාරයක බෙදාහැරීම්, එම බෙදාහැරීම 57 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ භාරයක හෝ භාරකරුවකුගේ හෝ 57 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ අර්ථලාභීයකුගේ බද්දට යටත් වන්නා වූ මුදල් ප්‍රමාණයක් නියෝජනය කරන 30 තාක් දුරට හැර, භාරයේ අර්ථලාභීන්ගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලැබිය යුතු ය.

(2) හාරයක අර්ථලාභියකුගේ සම්බන්ධතාවය බැහැර කිරීම් මත ලැබුණු ලැබේම්, එම අර්ථලාභියාගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලැබිය යුතු ය.

59. (1) මේ පනතේ කාර්ය සඳහා, සුදුසුකම් ලබන ආයෝජන ඒකක 5 ව්‍යාපාරයක් සිදු තොකරන සැම ඒකක හාරයක් ම සහ සැම භාරවලින් බදා අනෙකානා අරමුදලක් ම ශ්‍රී ලංකාවේ වාසික සමාගමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, රට ශ්‍රී ලංකාවේ වාසික සමාගම්වලට අදාළ වන මේ පනතේ විධිවිධාන අදාළ විය යුතු ය.

(2) (1) වන උපවත්තියේ විධිවිධානවල ව්‍යාප්තියට අනියක් 10 තොමැතිව-

- (අ) යම් ඒකක හාරයක හෝ අනෙකානා අරමුදලක “ඒකකයක්” එම සමාගමේ කොටසක් ලෙස සලකනු ලැබිය යුතු ය;
- (ඇ) යම් ඒකක හාරයක හෝ අනෙකානා අරමුදලක ඒකකයක් දරන්නකු එම සමාගමේ කොටසකරුවකු ලෙස සලකනු ලැබිය යුතු ය;
- (ඇ) යම් ඒකක හාරයකට හෝ අනෙකානා අරමුදලකට යටත් වන යම් දේපළකින් හෝ එම ඒකක හාරය හෝ අනෙකානා අරමුදල සඳහා හෝ ඒ වෙනුවෙන්, එම ඒකක හාරයේ හාරකරු හෝ එම අනෙකානා අරමුදලේ රක්ෂකයා විසින් කර ගෙන යනු ලබන යම් ව්‍යාපාරයකින් එම හාරකරු හෝ රක්ෂකයා විසින් උපයන ලද හෝ එම හාරකරුගේ හෝ රක්ෂකයාගේ අර්ථලාභය සඳහා පැන නැගුණු හෝ උපවිත වූ ආදායම එම සමාගමේ ආදායම ලෙස සලකනු ලැබිය යුතු ය;
- (ඇ) යම් ඒකක හාරයක හෝ අනෙකානා අරමුදලක ආදායමෙන්, එම ඒකක හාරයේ හෝ අනෙකානා අරමුදලේ ඒකක දරන්නන් වෙත කවර වූ හෝ ආකාරයකින් සිදු කරනු ලබන යම් බෙදාහැරීමක්, එම සමාගමේ කොටසකරුවන් වෙත බෙදා දුන් ලාභාංගයක් ලෙස සලකනු ලැබිය යුතු ය; සහ

- (ඉ) යම් ඒකක භාරයක හෝ අනෙකානු අරමුදලක යම් ඒකකයක ගෙවා නිමි අයය එම සමාගමේ යම් කොටසක ගෙවා නිමි අයය ලෙස සලකනු ලැබිය යුතු ය.
- (ඌ) යම් ඒකක භාරයක කළමනාකරුට හෝ භාරකරුට හෝ යම් 5 අනෙකානු අරමුදලක කළමනාකරුට හෝ රක්ෂකයාට එම ඒකක භාරයේ හෝ අනෙකානු අරමුදලේ අරමුදල්වලින් පාරිග්‍රහිත වශයෙන් විසර්පනය කරන ලද හෝ ගෙවන ලද යම් මුදලක් 11 වන වගන්තියේ කාර්ය සඳහා එම සමාගමේ ආදායම උත්පාදනය කිරීමේ දී එම සමාගම විසින් දරන ලද වියදමක් ලෙස සලකනු ලැබිය යුතු ය.
- 10 (4) මෙම වගන්තිය අදාළ වන අවස්ථාවන් හි දී 57 වන වගන්තිය අදාළ නොවිය යුතු ය.
- IV වන කාණ්ඩය : සමාගම*
60. (1) සමාගමක්, එහි කොටස්කරුවන්ගෙන් වෙන් ව බේද්ද සමාගම්වලින් බේද්ද අය කිරීම.
- 15 (2) මේ පනතේ විධිවිධානවලට යටත්ව, සමාගමක සියලු ව්‍යාපාර කටයුතු, සමාගමේ තනි ව්‍යාපාරික ක්‍රියාවලියක් අතරතුර කරනු ලබන ලෙසට සලකනු ලැබිය යුතු ය.
- (3) මේ පනතේ විධිවිධානවලට යටත්ව, සමාගමක් සහ එහි කළමනාකරුවන් හෝ කොටස්කරුවන් අතර ඇති වැඩිහිටිවෙළ 20 පිළිගනු ලැබිය යුතු ය.
61. (1) (ආ) වාසික සමාගමක් විසින් බෙදා හරින ලද ලාභාංග කොටස මත සමාගමේ කොටස්කරුවන්ගෙන් බේද්ද අය කරනු කරුවන්ගෙන් බේද්ද අය කිරීම.
- (ඇ) නිරවාසික සමාගමක් විසින් බෙදා හරින ලද ලාභාංග, කොටස්කරුවන්ගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලැබිය යුතු ය.
- (2) සමාගමක කොටස් බැහැර කිරීම මත ලද ලැබීම් කොටස්කරුවන්ගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලැබිය යුතු ය.

62. (1) ස්වේච්ඡර ආයතනයක් හරහා ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයක් බද්ද ප්‍රෝග්‍රැම කර ගෙන යන්නා වූ නිර්වාසික තැනැත්තකු තක්සේරු වර්ෂය තුළ සිරිම.

දි උපයා ප්‍රෝග්‍රැම කරන ලද ලාභය මත බද්ද ගෙවිය යුතු ය.

(2) (1) වන උපවත්තිය යටතේ ප්‍රෝග්‍රැම කරන ලද ලාභයක්
 5 උපයා ඇති නිර්වාසික තැනැත්තකු විසින්, ප්‍රෝග්‍රැම කරන ලද දිල
 ලාභ මුදල මත මේ පතනේ පළමුවන උපලේඛනයේ දක්වා ඇති
 අනුප්‍රමාණයට අනුකූලව, තක්සේරු වර්ෂය අවසන් විමෙන් පසුව
 දින තිහක් ඇතුළත, අවසාන බද්දක් කොමිෂන් ජනරාල්වරයා
 වෙත ගෙවිය යුතු ය.

10 (3) මේ වගන්තියේ "ප්‍රෝග්‍රැම කරන ලද ලාභය" යන්නෙන්,
 ශ්‍රී ලංකාවේ ආදායම් බද්දට යටත් වන නිර්වාසික තැනැත්තකුගේ
 ලාභ සහ ආදායම්වලින් විදේශයකට ප්‍රෝග්‍රැම කරන ලද හෝ
 විදේශයක රදවා ගත් මුදල් ප්‍රමාණ සහ එම නිර්වාසික තැනැත්තාට
 වාසික සමාගමකින් ගෙවන ලද ලාභාංශ හැර, ශ්‍රී ලංකාවේ ආදායම්
 15 බද්දට යටත් වන ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුළ කර ගෙන යාමෙන්
 ශ්‍රී ලංකාවට බැහැරීන් එම නිර්වාසික තැනැත්තාට හෝ නිර්වාසික
 තැනැත්තා වෙනුවෙන් ලැබුණු යම් මුදලක් අදහස් වේ.

V වන කාණ්ඩය : අස්ථීත්ව

63. 46 වන වගන්තියට යටත්ව, අස්ථීත්වයක් විසින් එහි අස්ථීත්ව සහ
 20 සාමාජිකයන්ගෙන් එක් අයකු වෙත හෝ සාමාජිකයන්ගෙන් එක් අස්ථීත්වයක් සාමාජිකයන්
 අයකු විසින් අස්ථීත්වය වෙත වත්කමක හිමිකාරීන්වය පැවරීම මගින් අතර වන
 25 වත්කමක් උපලබිධ කරනු ලබන ලෙස සලකනු ලැබිය යුතු වත්කම් වන්තම්
 සම්බන්ධ ගනුමෙනු.

(අ) පැවරුමිකරු විසින්, උපලබිධ කිරීමට අදාළව, උපලබිධ
 25 කිරීමට පෙරානුව ම වූ වත්කමේ වෙළෙඳපළ වටිනාකමට
 සමාන මුදලක් උපයනු ලබන ලෙස සලකනු ලැබිය යුතු
 ය; සහ

(ආ) පැවරුමිලාභියා විසින්, අත් කර ගැනීමේ දි (අ) තේදෝයේ
 සඳහන් මුදලක වියදමක් දරනු ලබන ලෙස සලකනු ලැබිය
 යුතු ය.

30 64. (1) යම් අස්ථීත්වයක පාදක හිමිකාරීන්වය, පෙර වර්ෂ තුන පාලනය
 තුළ යම් කාලයක හිමිකාරීත්වය සමග සංසන්දහය කිරීමේ දි සියයට වෙනස් විම.
 පනහකට වැඩියෙන් වෙනස් වී ඇති අවස්ථාවක, ඒ වෙනස් විමෙන්
 පසුව -

- (අ) වෙනස් වීමට පෙරාතුව එම අස්ථිත්වය විසින් දරන ලද්දා
18 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ ඉදිරියට
ගෙන එන ලද මූල්‍යමය පිරිවැය අඩු කිරීමට;
- 5 (ආ) වෙනස් වීමට පෙරාතුව එම අස්ථිත්වය විසින් දරන ලද්දා
19 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ වූ පාඩුවක්
අඩු කිරීමට;
- 10 (ඇ) වෙනස් වීමට පෙරාතුව අස්ථිත්වය විසින්, 24 වන
වගන්තියේ (2) වන, (4) වන හෝ (5) වන උපවගන්තිය
ප්‍රකාරව ආදායම ගණනය කිරීමේ දී යම් මුදලක් ඇතුළත්
කර ඇති අවස්ථාවක, වෙනස් වීමෙන් පසුව එම විධිවිධාන
යටතේ අඩු කිරීමක් සඳහා වූ ඉල්ලීමක් කිරීමට; හෝ
- 15 (ඈ) වෙනස් වීමෙන් පසුව දරන ලද 25 වන වගන්තියේ (5)
වන උපවගන්තිය යටතේ වූ පාඩුවක්, වෙනස් වීමට
පෙරාතුව වූ තක්සේරු වර්ෂයක් වෙත ආපසු ගෙන යාමට,
15 ඒ අස්ථිත්වයට අවසර නො තිබිය යුතු ය.
- (2) අස්ථිත්වයක තක්සේරු වර්ෂයක් තුළ දී (1) වන උපවගන්තියේ
සඳහන් කරන ලද ආකාරයේ හිමිකාරිත්වයේ වෙනසක් හිඳු වන
අවස්ථාවක දී, වෙනස් වීමට පෙර සහ පසුව වූ තක්සේරු වර්ෂයේ
කොටස්, වෙන් වෙන් වශයෙන් වූ තක්සේරු වර්ෂ ලෙස සලකනු
20 ලැබේය යුතු ය.
- (3) වෙනස් වීමට පෙර පවත්වා ගෙන ගිය ව්‍යාපාරය ම, වෙනස්
වීමෙන් පසුව ද අවුරුදු දෙකක කාලයීමාවක් සඳහා පවත්වා ගෙන
යන හවුල් ව්‍යාපාරයකට හෝ සමාගමකට මෙම වගන්තිය අදාළ
නොවිය යුතු ය.

විශේෂ කරමාන්ත

I වන කාණ්ඩය: බනිජනල් මෙහෙයුම්

65. (1) 2003 අංක 26 දරන බනිජනල් සම්පන් පනත යටතේ බනිජනල්
කොන්ත්‍රාත්කරුවකු හෝ උප කොන්ත්‍රාත්කරුවකු වශයෙන් මෙහෙයුම්.
30 සිවිසුමකට ඇතුළත්ව සිරින යම් තැනැත්තකු හෝ අස්ථිත්වයක්
මේ පනතේ කරුය සඳහා අවස්ථාවේ පරිදී එම කොන්ත්‍රාත්තවේ

හෝ උප කොන්ත්‍රාන්තුවේ කාලයීමාව තුළ දි ශ්‍රී ලංකාවේ වාසිකට සිටින ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියෙහි සඳහන් කරන ලද යම් බනිජතෙල් සම්පත් ගිවිසුමක් යටතේ කැණින ලද බනිජතෙල් අපනයනය 5 කිරීමෙන් සහ දේශීය ව විකිණීමෙන් ලැබෙන පිරිවැවුම, පිළිගත් වාණිජ පරිවයන්වල පදනම මත තීරණය කරනු ලැබිය යුතු ය. තවද එම පිරිවැවුම 2003 අංක 26 දරන බනිජතෙල් සම්පත් පනත යටතේ ඇතුළත් වූ බනිජතෙල් සම්පත් ගිවිසුම්වල යම් නිශ්චිත විධිවිධානවලට යටත් විය යුතු ය.

10 (3) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් බනිජතෙල් සම්පත් ගිවිසුමක් යටතේ බනිජතෙල් කැණීමේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම, ලැබීම් සහ ලාභ, එකම වියදම් අයිතමය එක වතාවකට වැඩි වාර්ගණ්‍යක් අඩු නොකිරීමට යටත්, මේ පනතේ විධිවිධාන යටතේ ඉඩ දි අති වෙනත් අඩු කිරීම්වලට අමතරව පහත දැක්වෙන 15 අඩු කිරීම්වලට ඉඩ දීමෙන් පසුව නිශ්චිතය කරනු ලැබිය යුතු අතර, මේ පනතේ වෙනත් යම් විධිවිධානවල පටුනීව කුමක් සඳහන් වූව ද, මේ පනතේ පළමුවන උපලබනයේ දක්වා ඇති උචිත අනුප්‍රමාණ අනුව ආදායම් බද්ද අය කරනු ලැබිය යුතු ය:-

20 (අ) බනිජතෙල් මෙහෙයුම් සිදු කිරීම වෙනුවෙන් සේවා උප කොන්ත්‍රාන්තුවන්ට කරන ලද ගෙවීම්;

(ආ) 16 වන වගන්තිය යටතේ වූ ක්ෂේත්‍ර විමෙම දීමනා වෙනුවට බනිජතෙල් සම්පත් ලබා ගැනීම සඳහා භාවිතා කරන ලද යම් පිරියත, යන්ත්‍රෝපකරණ හෝ උපකරණ අත් කර ගැනීමේ පිරිවැයෙන් සියයට සියයක් එම වත්කම් විකිණීම මගින් උපලබිධ වූ යම් මුදල් එම ව්‍යාපාරයෙන් ලද ලැබීමක් ලෙස සලකනු ලැබිය යුතු ය;

(ඇ) පොලී වියදම්;

(ඈ) යම් බනිජතෙල් සම්පත් ගිවිසුමක් යටතේ ලබා ගත් බනිජතෙල් සම්පත් මත ගෙවන ලද රාජ්‍යභාග;

30 (ඉ) ඉහත (ආ) මේදය යටතේ අඩු කිරීමක් සඳහා ඉඩ දෙනු නොලැබූ අවස්ථාවක දී, ප්‍රාග්ධන වියදම් ඇතුළුව

බනිජතෙල් සංවර්ධනය සහ නිෂ්පාදනය පිළිබඳ වූ සියලු වියදම්;

- (ඡ) පළමුවන වාණිජ නිෂ්පාදනය සිදු වන වර්ෂයේ දී ඒ පළමුවන වන වාණිජ නිෂ්පාදනය සිදු වන වර්ෂය දක්වා එම 5 වර්ෂය ඇතුළත්ව, යම් බනිජතෙල් සම්පත් ගිවිසුමක් යටතේ කැණීම් බිම කොටස් තුළ අසාර්ථක වූ තෙල් ලිං ගවේෂණය කිරීමේ කටයුතුව වලදී, යම් කොන්ත්‍රාත්කරුවක විසින් දරන ලද සියලු පිරිවැය;
- (ජ) පළමුවන වන වාණිජ නිෂ්පාදනයෙන් පසුව, යම් තක්සේරු වර්ෂයක් තුළ දී යම් බනිජතෙල් සම්පත් ගිවිසුමක් යටතේ 10 කැණීම් බිම කොටස් තුළ අසාර්ථක වූ තෙල් ලිං ගවේෂණය කිරීමේ කටයුතුවලදී යම් කොන්ත්‍රාත්කරුවක විසින් දරන ලද යම් පිරිවැය.

II වන කාණ්ඩය : මූල්‍ය ආයතන සහ රක්ෂණ අස්ථින්ව

- 15 66. (1) මේ පනතේ කාර්ය සඳහා, බැංකු ව්‍යාපාරයක් කරගෙන බැංකු ව්‍යාපාර යාම හා සම්බන්ධ තැනැත්තකුගේ ක්‍රියාකාරකම්, එම තැනැත්තාගේ වෙනත් යම් ක්‍රියාකාරකමක්න් වෙන් තු ව්‍යාපාරයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, තක්සේරු වර්ෂයක් සඳහා එම ව්‍යාපාරයෙන් 20 ලත් එම තැනැත්තාගේ ආදායම හෝ අලාභය වෙන් වෙන් ව ගණනය කරනු ලැබිය යුතු ය.
- (2) බැංකු ව්‍යාපාරයක් කරගෙන යන තැනැත්තක විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද අදාළ විධානයන්ට අනුකූලව යෙය හිමිකමක් වෙනුවෙන් නිශ්චිත ප්‍රතිපාදන සලසනු ලබන අවස්ථාවක දී, එම ප්‍රතිපාදන අඩු කළ යුත්තේ කෙතරම් දුරකට ද 25 යන්න කොමිෂන් ජනරාල්වරයා විසින් නිශ්චිත කළ හැකි නමුත් විධානයන්ට අනුකූලව කටයුතු කර ඇත්තම් මිස ඒ තැනැත්තා විසින් එම ප්‍රතිපාදන අඩු තොකළ යුතු ය.
- (3) මේ වගන්තියෙහි “බැංකු ව්‍යාපාරය” යන්නෙන්, මූල්‍ය ආයතනයක බැංකු ව්‍යාපාරය අදහස් වේ.

- 30 67. (1) ජීවිත රක්ෂණ ව්‍යාපාරයෙන් අනෙකුත් හෝ හිමිකාරිත්ව රක්ෂණ සමාගමකට ලැබෙන ආදායම ජීවිත රක්ෂණ අරමුදලෙහි ව්‍යාපාර. කළමනාකරණ වියදම් අඩු කළ පසු ඉතිරි වන ආයෝජන ආදායම විය යුතු ය.

(2) මේ වගන්තියේ "කළමනාකරණ වියදම්" යන යොදුමෙන් ජීවිත රක්ෂණ අරමුදල පරිපාලනය කිරීම වෙනුවෙන් අනන්‍යව දරන ලද පහත දැක්වෙන වියදම් අදහස් වේ:-

5 (ඇ) බහුවිධ ආයෝජන කළමනාකරණය කිරීම සඳහා පිළිවුවන ලද ජීකකයට පත් කරනු ලැබූ තැනැත්තන් වන්නා වූ සේවා නිපුක්තයන් වෙනුවෙන් දරන ලද වැටුප් සහ වෙනත් අදාළ වියදම්;

10 (ඇ) ජීවිත රක්ෂණ අරමුදලට අනන්‍යව අයන් ව ඇති, එම අරමුදල විසින් භාවිත කරනු ලබන ක්ෂය වියහැකි වත්කම් සම්බන්ධයෙන් වූ ප්‍රාග්ධන දීමනා;

15 (ඇ) රක්ෂණ නියෝජිතයන්ට ගෙවන ලද කොමිස් මුදල් සහ ඒ හා සමාන වියදම් සහ ප්‍රවාරණ වියදම් බැහැර කිරීමෙන් පසුව ජීවිත රක්ෂණ අරමුදලේ පරිපාලනයට සාධාරණ ලෙස ආරෝපණය කළ හැකි අධ්‍යක්ෂවරුන්ගේ වැටුප්, කුලිය සහ වෙනත් පොදු වියදම් වැනි අනෙකුත් වියදම්.

(3) ශ්‍රී ලංකාවේ වාසික නොවන සමාගමක් විසින් සාපුව ම හෝ අනුයෝජිතයකු මිනින් ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ ව්‍යාපාර කටයුතු කරන අවස්ථාවක දී, සමාගමේ ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ වාරික ලැබේම්, සමාගම විසින් ලබන මුළු ජීවිත රක්ෂණ 20 වාරික ලැබීම්වලට යම් අනුපාතයක් දරයි ද, එම අනුපාතයට සමාන වන, සමාගමේ ජීවිත රක්ෂණ අරමුදලේ මුළු ආයෝජන ආදායමේ අනුපාතය කෙරෙහි සැලකිල්ල යොමු කරමින් එම ජීවිත රක්ෂණ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය නිශ්චිත කර ගත යුතු ය. එහෙත් එම ලාභ නිශ්චිත කිරීමේ දී ජීවිත රක්ෂණ වාරික මුදල් හෝ ආයෝජන 25 ආදායම හෝ නොවන යම් ආදායම් හෝ ලභ පහත දැක්වෙන එක් එක් අවස්ථාවේ සඳහන් කර ඇති වියදම්වලට හිලවී කර ගෙන් බලා මුළු ජීවිත රක්ෂණ වාරික මුදලින් අඩු කළ යුතු ය.:-

(ඇ) ශ්‍රී ලංකාව තුළ අනුයෝජිතයන්ට වියදම්; සහ

30 (ඇ) සමාගමේ ප්‍රධාන කාර්යාලයේ වියදම්වලින් සාධාරණ අනුපාතයක්.

(4) ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයෙන් ලද වාරික මුදලින් (රක්ෂණයන්ට ආපසු ගෙවන ලද වාරික මුදල් සහ ප්‍රතිරක්ෂණය

- සඳහා ගෙවන ලද වාරික මුදල් අඩු කොට) එම සමාගම විසින් තම මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන්, සමස්තයක් ලෙස ලාභ නිශ්චය කරනු ලබන කාලසීමාව අවසානයේ දි දුරු නොවී තිබුණු අවදානම් සඳහා අදාළ කර ගනු ලබන ප්‍රතිශතය මත ගණනය කරනු ලබන,
- 5 දුරු නොඩූ අවදානම් සඳහා වූ සංචිත මුදලක් අඩු කොට එට එම කාලසීමාව ආරම්භයේ දී ඉතිරිව තිබෙන දුරු නොඩූ අවදානම් සඳහා එලෙසම ගණනය කරනු ලබන සංචිත මුදලක් එකතු කොට, එසේ ලැබෙන ගුදක මුදල් ප්‍රමාණයෙන්, (ප්‍රතිරක්ෂණය යටතේ සත්‍ය අලාභ සම්බන්ධයෙන් ලබාගත් මුදල් ප්‍රමාණය අඩු කළ පසු
- 10 10 ලැබෙන) සත්‍ය අලාභ ද, ශ්‍රී ලංකාවහි අනුයෝජිතන්ට වියදම් ද, සමාගමේ ප්‍රධාන කාර්යාලයේ වියදම් සඳහා සාධාරණ මුදල් ප්‍රමාණයක් ද, ඒ එක් එක් අවස්ථාවේ දී වාරික මුදල් නොවන යම් ආදායම් හෝ ලාභ එම වියදම්වලට හිල්වී වන්නේ ද යන්න නිසි ලෙස සැලකිලිමත් වෙමින් අඩු කිරීමෙන්, අනෙක්නා හෝ
- 15 හම්කාරීන්ව නිර්වාසික සමාගමක (ශ්‍රී එක්ෂණය නොවන) රක්ෂණ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභ නිශ්චය කරනු ලැබය යුතු ය.

(5) නිර්වාසික රක්ෂණ සමාගමක් විසින් ශ්‍රී ලංකාව තුළ කරනු ලබන ව්‍යාපාර කටයුතු සීමිත ප්‍රමාණයක් විම නිසා (1) වන හා (2) වන උපවිශ්ටි අදාළ කර ගැනීම සඳහා අවශ්‍ය විස්තර සපයන

20 20 ලෙස එම සමාගමට නියම කිරීම අසාධාරණ විය හැකි බවට කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත් වන අවස්ථාවක, එම උපවිශ්ටිවල විධිවිධානවල ක්‍රමක් සඳහන් වුව ද එම සමාගමට ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයෙන් ලැබෙන වාරික මුදල් එම සමාගමේ මූල්‍ය වාරික මුදල් ප්‍රමාණයට යම් අනුපාතයක් දරයි ද එම

25 25 අනුපාතයට සමාන වන සමාගමෙහි මූල්‍ය ලාභයේ සහ ආදායමෙහි අනුපාතය කෙරෙහි සැලකිල්ල යොමු කරමින් හෝ සියලු අවස්ථානුතා කරුණු අනුව සාධාරණ යයි කොමසාරිස් ජනරාල්වරයා සෘලකන වෙනත් යම් පදනමක් මත හෝ සමාගමෙහි ලාභ නිශ්චය කිරීමට ඔහු විසින් අවසර දිය හැකිය.

30 (6) මේ වගන්තියේ “ශ්‍රී එක්ෂණ අරමුදලෙහි ආයෝජන ආදායම” යන යෙදුමෙන් (7) වන උපවිශ්ටියේ සඳහන් යම් ලාභාංග මුදලක් හැර -

(අ) තම එකම ව්‍යාපාරය එවින රක්ෂණ ව්‍යාපාරය වූ සමාගමක් සම්බන්ධයෙන් වන විට, ආයෝජනවලින් ලැබෙන සම්පූර්ණ ආදායම; සහ

35

(ආ) වෙනත් යම් සමාගමක් සම්බන්ධයෙන් වන විට, එහි ආයෝජන ආදායමෙන් ජීවිත රක්ෂණ ව්‍යාපාරයට සාධාරණ ලෙස ආරෝපණය කළ හැකි එම ආදායමේ කොටස,

5 අදහස් වේ.

(7) යම් වාසික සමාගමක් විසින්, ජීවිත රක්ෂණ ව්‍යාපාරයක් කර ගෙන යන යම් සමාගමකට ලාභාංශයක් ගෙවනු ලැබ, එම ලාභාංශය එම වාසික සමාගම වෙත වෙනත් යම් සමාගමකින් ලැබුණු ලාභාංශ මූලක යම් කොටසකින් සමන්විත වන අවස්ථාවක, එම ලාභාංශය 10 ජීවිත රක්ෂණ ව්‍යාපාරය කරගෙන යන සමාගමේ ජීවිත රක්ෂණ අරමුදලේ ආයෝජන ආදායමහි කොටසක් නොවිය යුතු ය.

III වන කාණ්ඩය: රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රාණී ආයතන

68. (1) රාජ්‍ය නොවන සංවිධානයක් විසින්, එකී ආයතනය රාජ්‍ය නොවන වෙත එක් එක් තක්සේරු වර්ෂය තුළ දී ප්‍රදාන, පරිත්‍යාග හෝ සංවිධාන සහ 15 දායක මූදල් හෝ වෙනත් යම් ආකාරයකින් ලැබුණ මූදල්වලින් ප්‍රාණී ආයතන. සියලුට තුනක් මත පළමුවත උපලේඛනයේ දක්වා ඇති අනුප්‍රමාණය අනුව අතිරේක බද්දක් ගෙවිය යුතු ය.

(2) යම් රාජ්‍ය නොවන සංවිධානයක් යම් තක්සේරු වර්ෂයක් තුළ දී-

- 20 (අ) රජය විසින් ප්‍රහරුත්ථ්‍යාපන කාර්ය සහ යටිතල පහසුකම් සැලසීමේ කාර්ය සහ ජීවනෝපාය සහය සැලසීමේ කාර්ය සඳහා හඳුනා ගනු ලැබූ යම් ප්‍රදේශයක සිටින අවත්තන් වූ තැනැත්තන්ට ප්‍රහරුත්ථ්‍යාපන කටයුතු සැලසීමේ සහ යටිතල පහසුකම් සැපයීමේ සහ ජීවනෝපාය සානාය 25 සැලසීමේ කටයුතුවල නිරක්ව සිටින බව; හෝ
- (ආ) යම් ආපදාවක ස්වභාවය සහ බරපතලකම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලබා දෙනු ලැබිය යුතු සහනවල විගාලන්වය සැලකිල්ලට ගනිමින්, මානුෂීය ස්වභාවයෙන් යුතු බවට අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන 30 වෙනත් යම් ක්‍රියාකාරකමක නිරතව සිටින බවට,

කොමසාරිස් ජනරාල්වරයා සැහිමට පත්වන අවස්ථාවක දී, එම රාජ්‍ය නොවන සංවිධානය විසින් එම තක්සේරු වර්ෂය තුළ දී ගෙවිය යුතු බඳු මුදල අඩු කිරීම හෝ ඉවත් කිරීම සියලු අවස්ථානුගත කරුණු අනුව යුක්තිසහගත සහ සාධාරණ යයි පෙනී යන්නේ නම් 5 කොමසාරිස් ජනරාල්වරයා විසින් එම රාජ්‍ය නොවන සංවිධානය විසින් ගෙවිය යුතු බඳු මුදල අඩු කිරීම හෝ ඉවත් කිරීම සිදු කළ හැකි ය.

(3) යම් පූණාය ආයතනයක් විසින් යම් තක්සේරු වර්ෂයක් තුළ දී රෝගීන් හෝ දුෂ්පතුන් සඳහා ආයතනගත රෝකරණයක් සලසන 10 10 අවස්ථාවක දී සහ එම රෝකරණය සැපයීමේ පිරිවැය එම පූණාය ආයතනය විසින් දරන ලද බවට කොමසාරිස් ජනරාල්වරයා සැහිමට පත් වන අවස්ථාවක දී, අදාළ සියලු අවස්ථානුගත කරුණු අනුව තක්සේරු වර්ෂය සඳහා පූණාය ආයතනයේ බඳු අය කළ හැකි ආදායම මත ගෙවිය යුතු බද්ද සඳහා බඳු බැර ප්‍රදානය කිරීම 15 යුක්තිසහගත සහ සාධාරණ යයි කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නේ නම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලැබේය හැකි කොන්දේපිවලට යටත්ව, එම තක්සේරු වර්ෂය සඳහා පූණාය ආයතනය විසින් එහි බඳු අය කළ හැකි ආදායම මත ගෙවිය යුතු බද්දට එරෙහිව බඳු බැරක් ප්‍රදානය කරනු ලැබේය හැකිය.

ජාත්‍යන්තර

I වන කාණ්ඩය: වාසිකභාවය සහ මූලාශ්‍ර

69. (1) යම් පූද්ගලයෙකු යම් තක්සේරු වර්ෂයක් සඳහා - වාසික තැනැත්තන්.
- (අ) ශ්‍රී ලංකාව තුළ වාසය කරයි නම්;
- 25 (ඇ) ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථීර නිවාසයක් ඇත්තේම් මිස සහ ශ්‍රී ලංකාව තුළ ස්ථීර නිවාසයක් නොමැතිව මුළු වර්ෂය පූරාම ශ්‍රී ලංකාවේ පදිංචිව සිටී නම්;
- (ඇ) එම වර්ෂය තුළ දී ශ්‍රී ලංකාව තුළ කායිකව සිටී නම් සහ 30 එම කායිකව සිටීමේ කාලයීමාවේ හෝ කාලයීමාවල මුළු එකතුව එම වර්ෂය තුළ ආරම්භ වන හෝ අවසන් වන

යම් මාස දොළභක කාලසීමාවක් තුළ දි දින එකසිය
අසුනුනක් හෝ රේට වැඩි ගණනක් වේ නම්;

(අ) එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ රජයේ සේවකයකු හෝ
නිලධරයකු වේ නම් සහ එම පුද්ගලයාගේ කළතුයා එම
5 වර්ෂය තුළ විදේශයක ඇත්තාම්; හෝ

(ආ) වෙළඳ නැව් පනතේ අර්ථානුකූලව, ශ්‍රී ලංකාවේ නැවක
සේවයේ නියුත්තව සිටින්නේ නම්, මහු එසේ සේවයේ
නියුත්තව සිටින කාලසීමාව තුළ,

එම පුද්ගලයා එම තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසිකයකු
10 වන්නේ ය.

(2) යම් හුවල් ව්‍යාපාරයක් -

(අ) එය ශ්‍රී ලංකාව තුළ පිහිටුවන ලද්දේ නම්; හෝ

(ආ) යම් තක්සේරු වර්ෂයක් තුළ යම් අවස්ථාවක දි එම හුවල්
ව්‍යාපාරයේ කටයුතු කළමනාකරණය සහ පාලනය
15 ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇත්තාම්,

එම හුවල් ව්‍යාපාරය එම තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ
වාසිකයකු වන්නේ ය.

(3) යම් හාරයක් -

(අ) එය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කළේ නම් හෝ පිහිටු
20 වූයේ නම්;

(ආ) තක්සේරු වර්ෂයේ යම් අවස්ථාවක එම හාරයේ හාරකරු
ශ්‍රී ලංකාව තුළ වාසිකව සිටියේ නම්; හෝ

(ආ) තක්සේරු වර්ෂයේ යම් අවස්ථාවක ශ්‍රී ලංකාවේ වාසික
තැනැත්තකු තනිව හෝ වෙනත් තැනැත්තන් සමඟ එක්ව
25 නැතහොත් සපුරුව ම හෝ එක් අස්ථීත්වයක් හෝ එකකට
වැඩි අතරමැදි අස්ථීත්වයන් මගින් හෝ වූව එම හාරයේ

ජ්‍යෙෂ්ඨ කළමනාකරිත්ව තීරණ මෙහෙයවන්නේ නම්
හෝ මෙහෙයවිය හැකි නම්,

එම හාරය එම තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසිකයකු
වන්නේ ය.

5 (4) යම් සමාගමක් -

(අ) ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සංස්ථාගත කර හෝ පිහිටුවා
අැන්නම්;

(ආ) එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇත්තාම හෝ එහි ප්‍රධාන
කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇත්තාම්; හෝ

10 (ඇ) තක්සේරු වර්ෂයේ යම් අවස්ථාවක දී එම සමාගමේ
කටයුතු කළමනාකරණය සහ පාලනය ශ්‍රී ලංකාව තුළ
ක්‍රියාත්මක කර ඇත්තාම්,

එම සමාගම එම තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසිකයකු
වන්නේ ය.

15 70. (1) 69 වගන්තියේ (1) වන උපවශ්‍යතියේ (අ) ජේදය හේතු වාසිකාවය
කොට ගෙන පමණක් ශ්‍රී ලංකාව තුළ වාසිකයකු වන පුද්ගලයකු වෙනස් විම.
දින එකසිය අසූ තුනක කාලසීමාව ආරම්භයේ සිට එසේ වාසිකව
සිරිය යුතු ය. එසේ නැතහොත්, තක්සේරු වර්ෂයක් තුළ ශ්‍රී ලංකාව
තුළ වාසිකව සිටින තැනැත්තකු මුළු වර්ෂය මුළුල්ලේම සිටින
20 වාසිකයකු ලෙස සැලකිය යුතු ය.

(2) (4) වන උපවශ්‍යතියට යටත්ව, නිරවාසික තැනැත්තකු
ශ්‍රී ලංකාවේ වාසිකයකු බවට පත්වන අවස්ථාවක දී, වාසිකයකු
බවට පත්වීමට පෙරාතුව ම එම තැනැත්තා විසින් දරන ලද වත්කමක
දැඩි පිරිවැය එම අවස්ථාවේ එම වත්කමේ වෙළඳපළ වටිනාකමට
25 සමාන විය යුතු ය.

(3) (4) වන උපවශ්‍යතියට යටත්ව, ශ්‍රී ලංකාව තුළ වාසිකව
සිටින තැනැත්තකු ශ්‍රී ලංකාවේ වාසිකව සිටීම අවසන් කරන
අවස්ථාවක, එම තැනැත්තා මිහුව හිමි සියලු වත්කම් එම තැනැත්තා
එසේ වාසිකව සිටීම නතර වීමට පෙරාතුව ම උපලබාධි කරනු ලැබූ
30 ලෙසට සහ එම උපලබාධි කිරීම සිදු කරන අවස්ථාවේ දී ඒ එක්

එක් වත්කම සඳහා වෙළඳපලේ පැවති වටිනාකමට සමාන මුදල් ප්‍රමාණයක් උපයනු ලැබූ ලෙසට සලකනු ලැබිය යුතු ය.

(4) (2) වන සහ (3) වන උපවගන්තිවල විධිවිධාන පිළිවෙළින් වාසිකයකු බවට පත්වීමට පෙරාතුව ම හෝ වාසිකයකු වීම අවසන් 5 කිරීමෙන් ඉක්තිව ම එම තැනැත්තාගේ දේශීය වත්කමක් ලෙස පවතින වත්කමකට අදාළ නොවිය යුතු ය.

71. (1) ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් ඇති සේවානිපුක්තියකින් යම් ආදායම් මූලාගුරු සහ විදේශීය තැනැත්තකු ලබන ආදායම, විදේශීය මූලාගුරුයක් ඇති අලාභ සේවානිපුක්තියකින් ලබන ආදායමෙන් වෙන්ව ගණනය කරනු ලැබිය නිරෝධායනය 10 යුතු ය. කිරීම.

(2) ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් ඇති ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් යම් තැනැත්තකු ලබන ආදායම හෝ අලාභය, විදේශීය මූලාගුරුයක් ඇති ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් ලබන ආදායම හෝ අලාභයෙන් වෙන්ව ගණනය කරනු ලැබිය යුතු ය.

15 (3) සේවානිපුක්තියකින්, ව්‍යාපාරයකින්, ආයෝජනයකින් හෝ වෙනත් මූලාගුරුයකින් යම් තැනැත්තකු ලබන ආදායම -

(අ) ශ්‍රී ලංකාවේ මූලාගුරුයකින් ඇති වූ ආදායම ගණනය කිරීමේ දී සැපුව ම ඇතුළත් කරන ලද මුදල් ප්‍රමාණ,
20 (ආ) ශ්‍රී ලංකාවේ මූලාගුරුයකින් ඇති වූ ආදායම ගණනය කිරීමේ දී සැපුව ම අඩු කරන ලද මුදල් ප්‍රමාණ ඉක්මවන තාක් දුරට,

ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

(4) ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් යම් තැනැත්තකු ලබන අලාභය, (3) වන උපවගන්තියේ (ආ) ජේදයේ සඳහන් කරන ලද 25 මුදල් ප්‍රමාණ (3) වන උපවගන්තියේ (ඇ) ජේදයේ සඳහන් කරන ලද මුදල් ප්‍රමාණ ඉක්මවන තාක් දුරට ශ්‍රී ලංකාවේ මූලාගුරුයකින් ඇති වූ අලාභයක් විය යුතු ය.

(5) විදේශීය මූලාගුරුයක් සහිත සේවානිපුක්තියකින් යම් තැනැත්තකු ලබන ආදායම, (1) වන උපවගන්තිය නොතක්මීන් ගණනය කරන 30 ලද) එම සේවානිපුක්තියෙන් එම තැනැත්තා ලබන ලෝක ව්‍යාප්ත

ආදායමෙන්, ශ්‍රී ලංකාව තුළ වූ මූලාගුරුයකින් ලබන යම් ආදායමක් අඩු කර ගණනය කරනු ලැබිය යුතු ය.

(6) යම් තැනැත්තක ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින් ලබන
විදේශීය මූලාගුරුයකින් වූ ආදායම හෝ අලාහය ((2) වන උපවගන්තිය
5 නොතකමින් ගණනය කරන ලද) එම ව්‍යාපාරයෙන් හෝ
ආයෝජනයෙන් එම තැනැත්තා ලබන -

- (අ) ලෙස්ක ව්‍යාප්ත ආදායමට එම ව්‍යාපාරයෙන් හෝ
ආයෝජනයෙන් ශ්‍රී ලංකාවේ මූලාගුරුයකින් ලැබුණ යම්
ආදායමක් අඩු කිරීමෙන්; හෝ
- 10 (ආ) ලෙස්ක ව්‍යාප්ත ආදායමට එම ව්‍යාපාරයෙන් හෝ
ආයෝජනයෙන් ශ්‍රී ලංකාවේ මූලාගුරුයකින් වූ අලාහයක්
එකතු කිරීමෙන්,

ගණනය කරනු ලැබිය යුතු ය.

(7) 19 වන වගන්තියේ කාර්ය සඳහා, යම් තැනැත්තකුගේ -

- 15 (අ) ආයෝජනයකින් සිදු වූ විදේශීය මූලාගුරුයක අලාහයක්
සම්බන්ධයෙන් වන විට, ආයෝජනයකින් ලැබුණු එම
තැනැත්තාගේ විදේශීය මූලාගුරු ආදායම ගණනය කිරීමේ
දී පමණක්; සහ
- 20 (ආ) ව්‍යාපාරයකින් සිදු වූ විදේශීය මූලාගුරුයක අලාහයක්
සම්බන්ධයෙන් වන විට, ව්‍යාපාරකින් හෝ
ආයෝජනයකින් ලැබුණු එම තැනැත්තාගේ විදේශීය මූලාගුරු
ආදායම ගණනය කිරීමේ දී පමණක්,

හිලවි තො කළ පාඩුවක් එම තැනැත්තා විසින් අඩු කරනු ලැබිය
හැකි ය.

- 25 72. (1) ආදායම ගණනය කිරීමේ දී සාපුරුව ම ඇතුළත් කරන සාපුරුව ම
ලද මුදල් ප්‍රමාණයක් එහි -
- | | |
|------------------|----------------|
| අ/ | ඇ/ |
| පුතු මූලාගුරු සහ | අඩු කළ යුතු |
| අඩු කළ යුතු | මුදල් ප්‍රමාණ. |
- (අ) 6 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ), (ඇ) හෝ
(ඇ) ජේදයේ සඳහන් ලැබුණු ප්‍රතිඵ්‍යාචක්, ලැබීමක් හෝ
7 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) ජේදයේ
- 30 සඳහන් මුදල් ප්‍රමාණයක් ඇතුළත් වන අවස්ථාවක, දේශීය

වත්කමක් හෝ දේශීය බැරකමක් එට සම්බන්ධ වන්නා වූ ප්‍රමාණයට; සහ

- (ආ) (ඇ) ජේදයට යටත්ව, ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් ඇති ගෙවීමක් ඇතුළත් වන අවස්ථාවක,

5 ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් වන්නේ ය.

(2) ආදායම ගණනය කිරීමේ දී සපුළුව ම අඩු කරන ලද මූදල් ප්‍රමාණයක් -

- (ආ) එහි 13 වන වගන්තියේ (1) වන උපවගන්තියේ හෝ 16

10 වන වගන්තියේ සඳහන් දීමනාවක් හෝ 14 වන වගන්තියේ

(1) වන උපවගන්තියේ සඳහන් වියදමක් ඇතුළත් වන අවස්ථාවක, එම මූදල් ප්‍රමාණය දේශීය වත්කම්වලට සම්බන්ධ වන්නා වූ ප්‍රමාණයට;

- (ඇ) අදාළ වත්කම හෝ බැරකම දේශීය වත්කමක් හෝ දේශීය

15 බැරකමක් වන අවස්ථාවක දී, එහි ප්‍රාග්ධන වත්කමක් උපලබිධ කිරීමෙන් ලද අලාහයක්, ව්‍යාපාරයක බැරකමක් හෝ ආයෝජන වත්කමක් ඇතුළත් වන අවස්ථාවක; සහ

- (ඇ) (ඇ) සහ (ආ) ජේදවලට යටත්ව, එහි ශ්‍රී ලංකාවේ ආදායම් මූලාගුරුයක් ඇති ගෙවීමක් ඇතුළත් වන අවස්ථාවක,

ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් වන්නේ ය.

20 73. (1) පහත දැක්වෙන ගෙවීම් ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් ගෙවීම් මූලාගුරු වන්නේ ය:-

- (ආ) (i) කිනම් ස්ථානයක ගෙවන ලද්දේ වූව ද, ශ්‍රී ලංකාව තුළ වූ සේවා නියුත්තියක් සම්බන්ධයෙන් උපයන ලද ප්‍රමාණයට; හෝ

- 25 (ii) කිනම් ස්ථානයක සේවා නියුත්තිය පැවතුණ ද, ශ්‍රී ලංකා රජය විසින් හෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගෙවා ඇත්තම්,

එම සේවා නියුත්තිය සම්බන්ධයෙන් ලැබුණු ගෙවීම්;

- (ආ) වාසික සමාගමක් විසින් ගෙවන ලද ලාභාංච;
- (ඇ) පොලී, අයව්ම, වාර්ෂිකයන්, රාජ්‍ය හාග, තාක්ෂණික සේවා ගාස්තු හෝ ඒ හා සමාන ගෙවීම් -
- (i) ශ්‍රී ලංකාවෙන් බැහැරව ඇති ස්ථීර ආයතනයක් හරහා වාසික තැනැත්තකු විසින් කර ගෙන යන ව්‍යාපාරයක වියදමක් නොවන ලෙසින් වාසික තැනැත්තකු විසින් ගෙවා ඇත්තාම්; හෝ
- (ii) ශ්‍රී ලංකාවේ ස්ථීර ආයතනයක් හරහා නිර්වාසික තැනැත්තකු විසින් කරගෙන යන ව්‍යාපාරයක වියදමක් ලෙස නිර්වාසික තැනැත්තා විසින් ගෙවා ඇත්තාම්;
- (ඇ) ශ්‍රී ලංකාවේ පවත්වන ලද සූදු ක්‍රිබාවකට අදාළ ලොතරයි, මට්ටු ඇල්ලීම් හෝ සූදු ක්‍රිබාවලින් දිනුම් ලැබීම්;
- (ඉ) ශ්‍රී ලංකාව තුළ හෝ එහි දේශීය ජල තීරයේ පිහිටා ඇති භූමියකින් හෝ සාගරයෙන් ලබා ගත් ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් හෝ එම සම්පත් පිළිබඳව සැලකිල්ල යොමු කරමින් ගණනය කරන ලද ස්වභාවික සම්පත් ගෙවුම්;
- (ඊ) ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති වත්කමක් හාවිත කිරීම සඳහා, හාවිත කිරීමේ අයිතිවාසිකම සඳහා හෝ හාවිත කිරීමෙන් වැළකී සිටිම වෙනුවෙන් ගෙවන ලද කළිය;
- (ඊ) ශ්‍රී ලංකාව තුළ යම් අවදානමක් රක්ෂණයක් කිරීම සම්බන්ධයෙන්, යම් තැනැත්තකුට ගෙවන ලද සාමාන්‍ය රක්ෂණය සඳහා වූ වාරික මුදල් සහ යම් තැනැත්තකු විසින් ගෙවන ලද සාමාන්‍ය රක්ෂණ ප්‍රතිලාභ මුදල්;
- (ඉ) (i) නැවකින් නැවකට හාණේඩ මාරු කිරීමේ ප්‍රතිඵලයක් නිසා නොවන, ශ්‍රී ලංකාව තුළ නැවිගත කරන්නා වූ මගින් හෝ නැවී බඩු, තැපැල හෝ වෙනත් වංචල වූ ද ස්ථරුණිය වූ ද වත්කම් ප්‍රවාහනය කිරීම; හෝ
- (ii) (i) වන අනුමේදයේ සඳහන් කරන ලද ප්‍රවාහනය කිරීමට අතිරේක හෝ ආනුජ්‍යික වන්නා වූ කන්ටේනර් සහ ආශ්‍රිත උපකරණ කුලියට දීම,

සම්බන්ධයෙන් අදාළ ප්‍රවාහන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන තැනැත්තකුට ලැබෙන ගෙවීම්;

- (ඒ) ශ්‍රී ලංකාව කුල ස්ථාපනය කරන ලද උපකරණ මගින් පක්ෂීව් සම්පූෂණය කිරීම සම්බන්ධයෙන්, එම පක්ෂීව් ශ්‍රී ලංකාව කුල ආරම්භ වුව ද නොවුව ද, කේබල්, ගුවන් විදුලි, දායා තන්තු හෝ සැලකිවි හෝ ඉලෙක්ට්‍රොනික සහ්තිවේදන මගින් පක්ෂීව් සම්පූෂණය කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන තැනැත්තකු ලබන ලැබීම්;
- (ඌ) සේවා ගාස්තු ද ඇතුළත් ව, (අඟ), (උග) හෝ (ඒ) ජේදයේ සඳහන් නොකළ ස්වභාවයකින් යුත්ත වූ -
- (i) ගෙවීමේ ස්ථානය නොතකා, ශ්‍රී ලංකාව කුල; හෝ
- (ii) ශ්‍රී ලංකා රජය ගෙවීම කරන්නා වන අවස්ථාවක, සේවාව ඉටු කරන, සේවාව ලබා දෙන හෝ සේවාව සැලකීමෙන් වැළකි සිටින ස්ථානය නොසලකා,
- (ඕ) සපයන ලද සේවාවට හෝ සේවාව සැලකීමෙන් වැළකීම සඳහා ආර්ථණය කළ හැකි ගෙවීම්;
- (ඖ) (අ) ජේදය යටතට නොගැනෙන ජේවිත රක්ෂණයෙන් සහ විශ්‍රාම ගැන්වීමේ ගෙවීම්, සේවය අවසන් කිරීමේ සහ විශ්‍රාම වැවුපේ ගෙවීම මගින් ලැබුණු මුදල්, එම මුදල්-
- (ඒ) ශ්‍රී ලංකාවෙන් බැහැරව පිහිටුවන ලද ස්ථීර ආයතනයක් හරහා වාසික තැනැත්තකු විසින් කර ගෙන යන ව්‍යාපාරයක වියදමක් නොවන ලෙසින්, එම වාසික තැනැත්තා විසින් ගෙවා ඇත්තම්; හෝ
- (ඒ) ශ්‍රී ලංකාව කුල පිහිටුවන ලද ස්ථීර ආයතනයක් හරහා නිරවාසික තැනැත්තකු විසින් කර ගෙන යන ව්‍යාපාරයක වියදමක් ලෙස එම නිරවාසික තැනැත්තා විසින් ගෙවා ඇත්තම්; හෝ
- (iii) ශ්‍රී ලංකා රජය විසින් හෝ රජය වෙනුවෙන් ගෙවා ඇත්තම්;

- (ඩ) දේශීය වත්කම් සමගින් කර ගෙන යන ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් සම්බන්ධයෙන් ලැබුණු තාක් දුරට වූ පරිත්‍යාග හෝ වෙනත් අනුග්‍රහපූර්වක ගෙවීම්; සහ
- (ක) ඉහත ජේද්වල සඳහන් කර නොමැති ගෙවීම්; එනම්-
- 5 (i) දේශීය වත්කමක් අත්කර ගැනීම, දේශීය බැරකමක් දැරීම හෝ එවැනි වත්කමක් හෝ බැරකමක් උපලබාධි කිරීම සම්බන්ධයෙන් කරන ලද ගෙවීම්;
- 10 (ii) (iiඅ) වාසික තැනැත්තකුට අදාළව, විදේශීය ස්ථීර ආයතනයකට ආරෝපණය කළ හැකි තාක් දුරට හැර; සහ
- 15 (iiඇ) නිර්වාසික තැනැත්තකුට අදාළව, ශ්‍රී ලංකාවේ ස්ථීර ආයතනයකට හෝ ශ්‍රී ලංකාවේ ස්ථීර ආයතනයක් හරහා එම නිර්වාසික තැනැත්තා විසින් පවත්වාගෙන යනු ලබන එම වර්ගයේ ම හෝ රට සමාන වර්ගයක (ශ්‍රී ලංකාව තුළ හාණ්ඩ සහ වෙළඳ හාණ්ඩ අලෙවි කිරීම ඇතුළු) වෙනත් යම් ක්‍රියාකාරකමකට ආරෝපණය කළ හැකි තාක් දුරට වූ, ශ්‍රී ලංකාව තුළ කරන ලද ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් හෝ ක්‍රියාකාරකමක් කිරීමෙන් වැළකි සිටීම සම්බන්ධයෙන් ලැබුණු ගෙවීම්; හෝ
- 20 (iii) ශ්‍රී ලංකාවට අදාළ ක්‍රියාකාරකමක් සඳහා යම් විදේශීය විනෝදාස්වාදය සපයන්නකුට හෝ කළා දිල්පියකුට කරන ලද ගෙවීම්.
- 25 (2) මේ වගන්තියෙහි -
- "අදාළ ප්‍රවාහන ව්‍යාපාරය" යන්නෙන්, මගින්, හාණ්ඩ, තැපෑල හෝ වෙනත් ස්පර්ශනීය වංචල වත්කම රැගෙන යන, ගොඩැඩිම, සාගර හෝ දුවන් ප්‍රවාහන

ත්‍රියාකරුවන්ගේ හෝ නැව් කුලියට ගන්නන්ගේ
ව්‍යාපාරයක් අදහස් වේ; සහ

5 "තාක්ෂණික සේවා ගාස්තු" යන්නෙන්, තාක්ෂණික හෝ
වෙනත් පුද්ගල සේවා සැපයීම සඳහා වන ගාස්තු
ඇතුළත් ව, කළමනාකරණ, තාක්ෂණික හෝ
උපදේශන සේවා සඳහා වන සේවා ගාස්තුවක්
අදහස් වේ.

74. යම් මුදල් ප්‍රමාණයක්, රට ශ්‍රී ලංකාවේ මූලාගුරුයක් නොමැති විදේශීය
තාක් දුරට, විදේශීය මූලාගුරුයකින් උද්‍යත වූ ලෙස සලකනු ලැබේය මිලය.
10 යුතු ය.

II වන කාණ්ඩය : ද්විත්ව බදුකරණ ගිවිසුම්

75. (1) පාර්ලිමේන්තුව විසින් අනුමත කොට ගැසට් පත්‍රයේ ද්විත්ව
පළ කරනු ලැබ ඇති, විදේශීය රටක් හෝ රටවල් සමග ඇති කර බදුකරණ
ගැනු ලැබූ යම් ද්විත්ව බදුකරණ ගිවිසුමක් හෝ අනෙකානා පරිපාලන
15 සහාය ගිවිසුමක් අමාත්‍යාචාර්‍ය විසින් බලාත්මක කරනු ලැබේය පරිපාලන
හැකි ය. සහාය ගිවිසුම්.

(2) (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ශ්‍රී ලංකාව
තුළ නෙනෙතික බලපැලකක් ඇති ද්විත්ව බදුකරණ ගිවිසුමක නියමයන්
සහ මේ පනතේ විධිවිධාන අතර යම් පරස්පර විරෝධීතාවයක්
20 ඇති අවස්ථාවක දී, ද්විත්ව බදුකරණ ගිවිසුම බලපැවැත්විය
යුතු ය.

(3) (4) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ද්විත්ව
බදුකරණ ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවේ මූලාගුරුයකින් ලත් යම්
ආදායමක් බද්දෙන් නිදහස් කිරීමට හෝ බද්දෙන් බැහැර කිරීමට
25 විධිවිධාන සලසන අවස්ථාවක දී, නැතහොත් ගිවිසුම අදාළ කර
ගැනීම නිසා ශ්‍රී ලංකාවේ බදු අනුපාතය අඩු විමක් සිදුවන අවස්ථාවක
දී, එම ගිවිසුමේ කාර්ය සඳහා අනෙක් ගිවිසුම්ගත රාජ්‍යයේ වාසිකයකු
වන පුද්ගල මණ්ඩලයක පාදක හිමිකාරීත්වයෙන් හෝ පාලනයෙන්
සියලු පනහක් හෝ රට වැඩි ප්‍රමාණයක්, එම ගිවිසුමේ කාර්ය
30 සඳහා එම අනෙක් ගිවිසුම්ගත රාජ්‍යයේ වාසිකයන් නොවන
පුද්ගලයකු හෝ පුද්ගලයන් විසින් දරන විට, එම බදු නිදහස් කිරීමේ,
බැහැර කිරීමේ හෝ අඩු වීමේ ප්‍රතිලාභය එම පුද්ගල මණ්ඩලයට
ලබා නොදිය යුතු ය.

(4) අනෙක් ගිවිසුම්ගත රාජ්‍යයේ වාසිකයා, එම අනෙක් ගිවිසුම්ගත රාජ්‍යයේ කොටස් තුවමාරුවක ලැයිස්තුගත සමාගමක් වන්නේ නම් (3) වන උපවහන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

(5) මේ වගන්තියේ-

5 "ද්විත්ව බදුකරණ ගිවිසුම" යන්නෙන්, ද්විත්ව බදුකරණය වැළැක්වීම සඳහා සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම වැළැක්වීමට අදාළ ජාත්‍යන්තර ගිවිසුමක් අදහස් වේ; සහ

10 "අනෙක්නා පරිපාලන සභාය ගිවිසුම" යන්නෙන්, බදුකරණයට අදාළ කාරණා සම්බන්ධයෙන්, අනෙක්නා පරිපාලන සභාය සඳහා වූ බදු තොරතුරු තුවමාරු ගිවිසුමක් හෝ වෙනත් ජාත්‍යන්තර ගිවිසුමක් අදහස් වේ.

III වන කාණ්ඩය: පැවරුම් මිලකරණය

15 76. (1) ශ්‍රී ලංකාවේ යම් තැනැත්තකු හෝ හැඳුම් ව්‍යාපාරයක් ආම්පයන් විසින් සිය ආම්පික ව්‍යාපාරයන් සමග එළඹුණු යම් ජාත්‍යන්තර ගෙවෘත්වකින් උද්‍යෝග වූ, උපයාගත් හෝ උපවිත වූ යම් ආදායමක්, ගෙවෘත්වකින් උද්‍යෝග වූ යම් ආදායමක්, අසම්බන්ධීත මිල ඇතිවන ලහ සැලකිල්ලට ගනිමින් නිශ්චය කරනු ලැබිය යුතු ය. සහ ආදායම් හෝ අලාභ.

20 (2) මේ වගන්තියේ කාර්ය සඳහා-

(අ) ශ්‍රී ලංකාවේ ස්ථීර ආයතනයක් ඇති යම් ව්‍යාපාර සංවිධානයක්, එම ස්ථීර ආයතනයන් ශ්‍රී ලංකාවේ උද්‍යෝග වූ හෝ උපයන ලද ආදායම නිශ්චය කිරීම සඳහා තැනැත්තකු ලෙස සලකනු ලැබිය යුතු ය;

25 (ආ) "ස්ථීර ආයතනය" -

(i) යන්නෙන්, ද්විත්ව බදුකරණය වැළැක්වීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇත්තේ යම් රටක් සම්බන්ධයෙන් ද එම රටට අදාළව වන විට, ශ්‍රී ලංකා රජය ද ශ්‍රී ලංකාවේ වාසික වන යම්

- තැනැත්තක සහ එහි අනුයෝගීක ආයතන, ගාඩා
හෝ ආයතන ඇත්තේ යම් තුම් ප්‍රදේශයක ද එම
තුම් ප්‍රදේශයේ රජය ද අතර ගිවිසුමක් බලාත්මකව
පවතින අවස්ථාවක, ද්විත්ව බදු සහන සඳහා වන
5 ගිවිසුමක නිර්වචනය කර ඇති ස්ථීර ආයතනයක්
අදහස් වේ; හෝ
- (ii) යන්නට, ද්විත්ව බදුකරණය වැළැක්වීම
සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ නොමැත්තේ
යම් රටක් සමග ද, එම රටට අදාළව වන විට,
10 ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන
දින ගණන නොසලකා, ව්‍යවසායේ ව්‍යාපාර කටයුතු
පූරණ හෝ අර්ථ වරයෙන් සිදු කරනු ලබන යම්
ව්‍යාපාර සම්බන්ධතාවයක් හෝ ස්ථීර ව්‍යාපාර
ස්ථානයක් රට ඇතුළත් වේ;
- 15 (ඇ) ස්ථීර ආයතනයක් සහ එහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කාර්යාලය
හෝ වෙනත් සම්බන්ධිත ගාඩා අතර වන යම්
ගනුදෙනුවකින් උද්‍යත වන, උපයන හෝ උපවිත වන
ආදායම්, ලැබේම හෝ ලාභ හෝ දරන ලද යම් අලාභ,
20 ස්ථීර ආයතනය, එහි ප්‍රධාන කාර්යාලය සහ සම්බන්ධිත
ගාඩාවලින් වෙනස් වූ සහ වෙන් වූ අස්ථීත්වයක් ලෙස
සලකනු ලැබිය යුතු අවස්ථාවක, අසම්බන්ධිත මිල
සැලකිල්ලට ගනිමින් නිශ්චය කරනු ලැබිය යුතු ය; සහ
- (ඇ) "ජාත්‍යන්තර ගනුදෙනුවක්" යන්නෙන්, එක් ආශ්‍රිත
ව්‍යවසායක් හෝ ආශ්‍රිත ව්‍යවසාය දෙකක් හෝ
25 වැඩි ගණනක් නිර්වාසික ව්‍යවසාය වන්නා වූ යම්
ආශ්‍රිත ව්‍යවසාය දෙකක් හෝ රට වැඩි ගණනක්
අතර සිදු වන, යම් ස්පර්ශනීය හෝ අස්පර්ශනීය
දේපල මිල දී ගැනීමේ, විකිණීමේ හෝ කල්බදු
දීමේ හෝ සේවා සැපයීමේ හෝ මුදල් ගෙව
30 දීමේ හෝ මුදල් ගෙව ගැනීමේ හෝ ස්වභාවයේ
වන යම් ගනුදෙනුවක් හෝ ඒ ආශ්‍රිත ව්‍යවසායවල
ආදායම්, ලැබේම හෝ ලාභ හෝ අලාභ වත්කම්
කෙරෙහි යම් බලපැමක් ඇති කරන වෙනත් යම්
ගනුදෙනුවක් අදහස් වන අතර, රට එවැනි ආශ්‍රිත
ව්‍යවසාය දෙකක් හෝ වැඩි ගණනක් අතර වන
35 යම් අනෙකාන් ගිවිසුමක් හෝ වැඩිපිළිවෙළක්

යටතේ එම ආස්‍රිත ව්‍යවසාය එකක් හෝ ඒට වැඩි
ගණනක් සඳහා සපයනු ලබන හෝ සැපයීමට
නියමිත යම් ප්‍රතිලාභයක්, සේවාවක් හෝ
පහසුකමක් සම්බන්ධයෙන් දරනු ලබන හෝ
5 දැඟීමට නියමිත යම් පිරිවැයක් හෝ වියදමක් සඳහා
වන වෙන් කිරීමක් හෝ බෙදාහැරීමක් හෝ
දායකත්වයක් ඇතුළත් වේ.

ව්‍යවසායක් විසින් යම් තැනැත්තකු හෝ හැඳුල් ව්‍යාපාරයක් සමග
ඇතුළත් වන යම් ගනුදෙනුවක දී එක්කො එම ව්‍යවසාය නැතහොත්
10 එම තැනැත්තා හෝ හැඳුල්කරු නිරවාසික වන අවස්ථාවක සහ එම
ව්‍යවසාය හා එම තැනැත්තා හෝ හැඳුල් ව්‍යාපාරය ආස්‍රිත ව්‍යවසායන්
නොවන අවස්ථාවක දී, එම ව්‍යවසාය විසින් එම තැනැත්තා සමග
ඇතුළත් වූ එම ගනුදෙනුව සම්බන්ධයෙන් එම ව්‍යවසාය හා එම
තැනැත්තා හෝ හැඳුල් ව්‍යාපාරය අතර ඇතුළත් වූ යම් ප්‍රථම විවිෂුමක්
15 ඇත්තම් සහ එම හිවිෂුමේ අන්තර්ගත එම ගනුදෙනුව පිළිබඳ
කොන්දේසි මගින්, ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය අඩු කරන හෝ
අඩු කිරීමේ ප්‍රතිච්චය ඇති කරනු ලබන ආකාරයට එම ව්‍යවසාය
හා එම වෙනත් තැනැත්තා හෝ හැඳුල් ව්‍යාපාරය අතර එම ගනුදෙනුව
20 තීරණය කරනු ලබයි නම් එම ගනුදෙනුව (1) වන උපවගන්තියේ
කාර්ය සඳහා ආස්‍රිත ව්‍යවසාය දෙකක් අතර ඇතුළත් වූ ජාත්‍යන්තර
ගනුදෙනුවක් ලෙස සලකනු ලැබිය යුතු ය.

මෙම උපවගන්තියේ විධිවිධානවල ව්‍යාප්තියට හානියක් නොමැතිව,
ජාත්‍යන්තර ගනුදෙනුවකින් උද්‍යාග වන යම් වියදමක් හෝ පොලිය
සඳහා වූ යම් දීමනාව ද, අසම්බන්ධිත මිල පිළිබඳව සැලකිල්ලට
25 ගෙන තීරණය කළ යුතු ය.

(3) (අ) (1) වන උපවගන්තියේ සඳහන් කර ඇති ආදායම, ලැබීම්
හෝ ලාභ හෝ අලාභ අසම්බන්ධිත මිල සැලකිල්ලට
ගෙන නිය්වය කර නොමැති බවට පැවරුම් මිල පිළිබඳ
තිළංගයාට පෙනී යන අවස්ථාවක, මහු විසින් පැවරුම්
30 මිල පිළිබඳ විගණනයක් ආරම්භ කරනු ලැබිය හැකි ය.

- (ආ) (1) වන උපවගන්තියේ සඳහන් කර ඇති ලාභ සහ ආදායම
හෝ අලාභ අසම්බන්ධිත මිල සැලකිල්ලට ගෙන නිශ්චය
කර නොමැති බවට තම විගණනය අතරතුර දී සහකාර
කොමසාරිස්ටරයකුට පෙනී යන අවස්ථාවක, මූල විසින්
5 අසම්බන්ධිත මිල නිශ්චය කිරීම සඳහා පැවරුම් මිල පිළිබඳ
නිලධරයා වෙත යොමු කරනු ලැබිය යුතු අතර, පැවරුම්
මිල පිළිබඳ නිලධරයා විසින් පැවරුම් මිල පිළිබඳ
විගණනයක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවහාත මූල
විසින් පැවරුම් මිල පිළිබඳ විගණනයක් ආරම්භ කරනු
10 ලැබිය යුතු ය.
- (ඇ) අසම්බන්ධිත මිල නිශ්චය කිරීමේ දී පැවරුම් මිල පිළිබඳ
නිලධරයා විසින් (1) වන උපවගන්තියේ සඳහන් තැනැත්තා
හෝ හවුල් ව්‍යාපාරය අමතා යවනු ලබන ලියවිල්ලක්
15 මගින් අවස්ථාවේවිත පරිදි එම ආදායම, ලැබීම් හෝ
ලාභ හෝ එම අලාභ සත්‍ය වශයෙන්ම, අසම්බන්ධිත මිල
සැලකිල්ලට ගෙන නිශ්චය කර ඇති බවට පැවරුම් මිල
පිළිබඳ නිලධරයා සැහිමට පත් වන පරිදි සනාථ කරන
ලෙස ඒ තැනැත්තාට හෝ හවුල් ව්‍යාපාරයට නියම කරනු
20 ලැබිය හැකි ය. එසේ සනාථ කිරීමට එම තැනැත්තා
අපාහොසත් වන අවස්ථාවක, පැවරුම් මිල පිළිබඳ
නිලධරයා විසින් අසම්බන්ධිත මිල නිශ්චය කරනු ලැබිය
හැකි ය.
- (ඇ) (1) වන උපවගන්තියේ කාරය සඳහා පැවරුම් මිල පිළිබඳ
25 නිලධරයකු විසින් යම් තැනැත්තක වෙත යවනු ලබන
ලිඛිත දැන්වීමක් මගින්, එම තැනැත්තා සහ වෙනත් යම්
තැනැත්තන් අතර වන යම් ගනුදෙනුවකට අදාළ
තොරතුරු, එම දැන්වීමේ නිශ්චිතව දැක්වන කාලයීමාව
තුළ සපයන ලෙස නියම කරනු ලැබිය හැකි ය.
- (ඉ) (2) අසම්බන්ධිත මිල, අසම්බන්ධිත මූලධර්මයට අනුකූලව
30 සහ එම කාරයය සඳහා වඩාත්ම උවිත යයි නිශ්චිතව
සඳහන් කරනු ලබන ක්‍රමය අදාළ කර ගැනීම මගින් නිශ්චය
කරනු ලැබිය යුතු ය.
- (ඊ) (2) වන උපවගන්තියේ (ආ) හෝ (ඇ) ජේද යටතේ ආරම්භ
35 කරන ලද අවස්ථාවන්හි දී අසම්බන්ධිත මිල නිශ්චය
කිරීමෙන් පසුව, පැවරුම් මිල පිළිබඳ නිලධරයා විසින්,

අසම්බන්ධිත මිල නියෝග කරමින් මූලික නියෝගයක් සැකසීය යුතු අතර එය, සමාලෝචනය කිරීම සඳහා, පැවරුම් මිල පිළිබඳ විෂයය භාර නියෝජ්‍ය කොමිෂන් ජනරාල්වරයා විසින් එත් කරන ලද තාක්ෂණික සමාලෝචන කමිටුව වෙත යොමු කරනු ලැබිය යුතු ය.

5 (c) තාක්ෂණික සමාලෝචන කමිටුව විසින්, මූලික නියෝගයේ නියෝග කර ඇති අසම්බන්ධිත මිල සමාලෝචනය කළ යුතු අතර, අසම්බන්ධිත මිල ස්ථීර කොට, අඩු කොට හෝ වැඩි කොට-

10 (i) කමිටුවේ සියලුම සාමාජිකයන් එකග වී ඇත්තම්, අවසාන නියෝගයක්; හෝ

(ii) කමිටුවේ සියලුම සාමාජිකයන් එකග වී තොමැති වෙනත් යම් අවස්ථානුගත කරුණුවල දී, අතුරු නියෝගයක්,

15 පැවරුම් මිල පිළිබඳ නිලධරයා වෙත යොමු කරනු ලැබිය යුතු ය.

(ල) පැවරුම් මිල පිළිබඳ නිලධරයා විසින් අවස්ථාවේවිත පරිදි, අවසාන නියෝගය හෝ අතුරු නියෝගය එම තැනැත්තා වෙත හෝ එම හැඳුළු ව්‍යාපාරයේ හැඳුළුකරු වෙත දැනුම් දිය යුතු ය.

20 (ආ) අතුරු නියෝගය සම්බන්ධයෙන් අතාප්තියට එත් තැනැත්තක හෝ හැඳුළු ව්‍යාපාරයක හැඳුළුකරුවකු විසින් මේ පනතේ 78 වන වගන්තියේ දක්වා ඇති ආරාවුල් නිරාකරණ මණ්ඩලය වෙත සිය අතාප්තිය පිළිබඳව දැනුම් දෙනු ලැබිය හැකි අතර, ආරාවුල් නිරාකරණ මණ්ඩලය විසින් 78 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ අවසාන නියෝගයක් නිකුත් කරනු ලැබිය යුතු ය.

25 (ඇ) යම් තැනැත්තක හෝ හැඳුළු ව්‍යාපාරයක හැඳුළුකරුවකු විසින් තමා වෙත ලැබුණු අතුරු නියෝගයක් සම්බන්ධයෙන් තම අතාප්තිය පිළිබඳව ආරාවුල් නිරාකරණ

30

මණ්ඩලය වෙත දැනුම් දී නොමැති අවස්ථාවක දී, අතුරු නියෝගය අවසාන නියෝගයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

- (3) 135 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, පැවරුම් 5 මිල පිළිබඳ නිලධරයා විසින් ලාභ සහ ආදායම් ප්‍රමාණය තක්සේරු කොට, අවස්ථාවේවිත පරිදි තාක්ෂණීක සමාලෝචන කමිටුවේ හෝ ආරමුල් නිරාකරණ මණ්ඩලයේ අවසාන නියෝගයට අනුකූලව තක්සේරුවක් නිකත් කළ යුතු ය.
- 10 (4) (2) වන උපවගන්තිය යටතේ ආදායම ගණනය කිරීමෙන්, 15 ජාත්‍යන්තර ගනුදෙනුවට එළඹුණු යම් තක්සේරු වර්ෂයකට අදාළ තිබුම් පොත්වල ඇතුළත් කරන ලද සටහන් මත පදනම්ව ගණනය කරන ලද, අවස්ථාවේවිත පරිදි, බඳු අය කළ හැකි ආදායම, ලැබීම් හෝ ලාභ අඩු කිරීම් හෝ අලාභ වැඩි කිරීම් ප්‍රතිච්ලය ඇති 20 කරන අවස්ථාවක් සම්බන්ධයෙන් මේ වගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.
- (5) මේ පනතේ වෙනත් යම් වගන්තියක හෝ වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද එය නොත්කා, මේ පනතේ විධිවිධාන යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ විධිවිධාන සලසා ඇති 25 කිසිදු නිදහස් කිරීමක් හෝ බඳු ප්‍රතිච්ලාභයක්, මේ වගන්තිය යටතේ සහ අසම්බන්ධිත මිලට අනුකූලව ආදායම ගණනය කිරීමෙන් පසු ආමුත ව්‍යවසායන්හි මුළු ලාභය හෝ ආදායම වැඩි වුයේ යම් ආදායම්, ලැබීම් හෝ ලාභවලට අදාළව ප්‍රදානය කරනු නොලැබිය යුතු ය.
- 25 (6) මේ වගන්තියේ කාර්ය සඳහා, නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි ආකාරයට අසම්බන්ධිත මිලට අදාළව යම් තැනැත්තක හෝ 30 හැඳුල් ව්‍යාපාරක ප්‍රමුඛ හැඳුල්කරුවක සහ කොමසාරිස් ජනරාල්වරයා අතර ප්‍රථම මිල ගිවිසුමකට එළඹීනු ලැබිය හැකි ය.
- (7) (1) වන උපවගන්තියේ සඳහන් අසම්බන්ධිත මිල නිශ්චිත 30 කිරීම කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන ආරක්ෂණ රෙකුවරණ රිකිවලට යටත් විය හැකි ය.

77. (1) සිය ආම්ත ව්‍යවසායන් සමග එළඹ ඇති, 76 වන ආම්තයන් වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් ගනුදෙනුවක් නොවන යම් ගනුදෙනුවක නිරත ශ්‍රී ලංකාවේ යම් කැනැත්තකුට හෝ හුවුල් ව්‍යාපාරයකට උද්ගත පූ, උපයන ලද හෝ උපවිත වූ යම් ආදායම්, 5 ලැබීම් හෝ ලාභ හෝ දරන ලද යම් අලාභ අසම්බන්ධිත මිල සැලකිල්ලට ගෙන නිශ්චය කරනු ලැබිය යුතු ය.

(2) (අ) (1) වන උපවගන්තියේ සඳහන් ලාභ සහ ආදායම හෝ 10 අලාභ අසම්බන්ධිත මිල සැලකිල්ලට ගෙන නිශ්චය කර නොමැති බවට සිය විගණනය අතරතුර දී සහකාර කොමසාරිස්වරයාට පෙනී යන විට දී ඔහු විසින් පැවරුම් මිල පිළිබඳ විගණනයක් ආරම්භ කරනු ලැබිය හැකි ය.

(ආ) අසම්බන්ධිත මිල නිශ්චය කිරීමේ දී, සහකාර කොමසාරිස්වරයා විසින් (1) වන උපවගන්තියේ සඳහන් 15 තැනැත්තා හෝ හුවුල් ව්‍යාපාරය අමතා යවනු ලබන ලියවිල්ලක් මගින්, අවස්ථාවෝවිත පරිදි, එම ලාභ සහ ආදායම හෝ අලාභ සත්‍ය වශයෙන්ම අසම්බන්ධිත මිල සැලකිල්ලට ගෙන නිශ්චය කර ඇති බවට සහකාර කොමසාරිස්වරයා සැහීමට පත්වන පරිදි සනාථ කරන ලෙස එම තැනැත්තාට හෝ හුවුල් ව්‍යාපාරයට නියම කරනු ලැබිය හැකි ය. එසේ සනාථ කිරීමට එම 20 තැනැත්තා අපොහොසත් වන අවස්ථාවක සහකාර කොමසාරිස්වරයා විසින් අසම්බන්ධිත මිල නිශ්චය කරනු ලැබිය හැකි ය.

(ඇ) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා සහකාර 25 කොමසාරිස්වරයා විසින් යම් තැනැත්තකු වෙත යවනු ලබන ලිඛිත දැන්වීමක් මගින් එම තැනැත්තා සහ වෙනත් යම් තැනැත්තකු අතර වන යම් ගනුදෙනුවකට අදාළ තොරතුරු, එම දැන්වීමේ නිශ්චිතව දක්වෙන කාලසීමාව තුළ සපයන ලෙස නියම කරනු ලැබිය හැකි ය.

(ඇ) (2) අසම්බන්ධිත මිල, අසම්බන්ධිත මූලධර්මයට අනුකූලව 30 සහ එම කාර්යය සඳහා වඩාත්ම උචිත යයි නිශ්චිතව සඳහන් කරනු ලබන ක්‍රමය අදාළ කර ගැනීම මගින් නිශ්චය කරනු ලැබිය යුතු ය.

- (ඉ) අසම්බන්ධිත මිල නිශ්චය කිරීමෙන් පසුව, සහකාර කොමිෂන්ස්වරයා විසින් මූලික නියෝගයක් සැකසිය යුතු අතර එය, සමාලෝචනය කිරීම සඳහා, තාක්ෂණික සමාලෝචන කමිටුව වෙත යොමු කරනු ලැබිය යුතු ය.
- 5 (ඊ) තාක්ෂණික සමාලෝචන කමිටුව විසින්, මූලික නියෝගයේ නිශ්චය කර ඇති අසම්බන්ධිත මිල සමාලෝචනය කළ යුතු අතර, අසම්බන්ධිත මිල ස්ථීර කොට, අඩු කොට හෝ වැඩි කොට-
- 10 (i) කමිටුවේ සියලුම සාමාජිකයන් එකග වී ඇත්තාම්, අවසාන නියෝගයක්; හෝ
- (ii) කමිටුවේ සියලුම සාමාජිකයන් එකග වී නොමැති වෙනත් යම් අවස්ථානුගත කරුණුවල දී, අතුරු නියෝගයක්,
- 15 සහකාර කොමිෂන්ස්වරයා වෙත යොමු කරනු ලැබිය යුතු ය.
- (උ) සහකාර කොමිෂන්ස්වරයා විසින්, අවස්ථාවෝවිත පරිදි, අවසාන නියෝගය හෝ අතුරු නියෝගය එම තැනැත්තා වෙත හෝ එම හැඳුව් ව්‍යාපාරයේ හැඳුව්කරු වෙත දැනුම් දිය යුතු ය.
- 20 (ඌ) අතුරු නියෝගය සම්බන්ධයෙන් අත්‍යේතියට පත් යම් තැනැත්කු හෝ හැඳුව් ව්‍යාපාරයක හැඳුව්කරුවක විසින් ආරමුල් නිරාකරණ මණ්ඩලය වෙත සිය අත්‍යේතිය පිළිබඳව දැනුම් දෙනු ලැබිය හැකි අතර, ආරමුල් නිරාකරණ මණ්ඩලය විසින් 78 වන වගන්තියේ (4) වන උපවශ්‍යතිය යටතේ අවසාන නියෝගයක් නිකුත් කරනු ලැබිය යුතු ය.
- 25 (ඍ) යම් තැනැත්කු හෝ හැඳුව් ව්‍යාපාරයක හැඳුව්කරුවක විසින් අතුරු නියෝගයක් සම්බන්ධයෙන් වන සිය අත්‍යේතිය පිළිබඳව දැනුම් දී නොමැති අවස්ථාවක දී, අතුරු නියෝගය අවසාන නියෝගයක් ලෙස සලකනු ලැබිය යුතු ය.
- 30 (ඎ) 135 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව සහකාර කොමිෂන්ස්වරයා විසින් ආදායම්, ලැබීම් හෝ ලාභ

ප්‍රමාණය තක්සේරු කොට, අවස්ථාවේවිත පරිදි,
තාක්ෂණික සමාලෝචන කමිටුවේ හෝ ආරවුල්
නිරාකරණ මණ්ඩලයේ අවසාන නියෝගයට අනුකූලව
තක්සේරුවක් නිකුත් කළ යුතු ය.

- 5 (ආ) අවසාන නියෝගය මත පදනම්ව සිදු කරන ලද
තක්සේරු කිරීම මගින් එම තැනැත්තා හෝ හැඳුව්ල්
ව්‍යාපාරයේ හැඳුව්ලකරු අත්ස්ථියට පත්ව ඇත්තේ නම්,
හැඳුව්ලින් තක්සේරු කිරීමේ දැන්වීමේ සිට දින තිහක්
ඇතුළත කොමිෂන් ජනරාල්වරයා වෙත අනියාවනයක්
10 ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.

- (3) (2) වන උපවගන්තිය යටතේ ආදායම ගණනය කිරීමෙන්,
ගනුදෙනුවට එළඹුණු යම් තක්සේරු වර්ෂයකට අදාළ ගිණුම්
පොත්වල ඇතුළත් කරන ලද සහිත මත පදනම්ව ගණනය කරන
ලද, අවස්ථාවේවිත පරිදි, බදු අය කළ හැකි ආදායම, ලැබීම් හෝ
15 ලාභ අඩු කිරීමේ හෝ අලාභ වැඩි කිරීමේ ප්‍රතිඵලය ඇති කරන
අවස්ථාවක් සම්බන්ධයෙන් මේ වගන්තියේ විධිවිධාන අදාළ නො
විය යුතු ය.

- (4) මේ පනත් වෙනත් යම් වගන්තියක හෝ වෙනත් යම් ලිඛිත
නියියක පටහැනිව කුමක් සඳහන් වූව ද එය තොතකා, මේ පනත්
20 විධිවිධාන යටතේ හෝ වෙනත් යම් ලිඛිත නියියක් යටතේ විධිවිධාන
සලසා ඇති කිසිදු නිදහස් කිරීමක් හෝ බදු ප්‍රතිලාභයක්, මේ
වගන්තිය යටතේ අසම්බන්ධිත මිලට අනුකූලව ආදායම ගණනය
කිරීමෙන් පසු ආම්ත ව්‍යවසායන් හි මූල්‍ය ලාභය හෝ ආදායම වැඩි
වුයේ යම් ආදායම්, ලැබීම් හෝ ලාභ ප්‍රමාණයකින් ද එ ආදායම්,
25 ලැබීම් හෝ ලාභවලට අදාළව ප්‍රදානය කරනු නො ලැබිය යුතු ය.

- (5) (1) වන උප වගන්තියේ සඳහන් කරනු ලබන අසම්බන්ධිත
මිල නිශ්චය කිරීම ආරක්ෂණ රෙකුවරණ රිතිවලට යටත් විය
හැකි ය.

76 වන සහ 77 වන වගන්තිවල කාර්යය සඳහා-

- 30 (ආ) "තැනැත්තකු හෝ හැඳුව්ලකරුවකු"-

- (i) එම තැනැත්තා හෝ හැඳුව්ල් ව්‍යාපාරය වෙනත්
තැනැත්තකුගේ හෝ හැඳුව්ල් ව්‍යාපාරයක

කළමනාකරණය, පාලනය හෝ ප්‍රාග්ධනය සඳහා
සූපුරුව ම හෝ වත්තාකාරයකින් හෝ අතරමැදියන්
එක් අයකු හෝ රට වැඩි ගණනක් මාරුගයෙන්
සහභාගී වන්නේ නම්, වෙනත් ව්‍යවසායක ආශ්‍රිත
ව්‍යවසායක් වන්නේ ය; හෝ

5

10

15

20

25

30

(ii) තිශ්විතව සඳහන් කරනු ලැබිය හැකි ආකාරයට
හෝ ඒ කාක් දුරට එක් තැනැත්තකු හෝ හැවුල්
ව්‍යාපාරයක් කළමනාකරණය, පාලනය හෝ
ප්‍රාග්ධනය සඳහා සූපුරුව ම හෝ වත්තාකාරයකින්
හෝ අතරමැදියන් එක් අයකු හෝ රට වැඩි ගණනක්
මාරුගයෙන් සහභාගී වන්නේ නම්, වෙනත්
තැනැත්තකුගේ හෝ හැවුල් ව්‍යාපාරයක ආශ්‍රිත
ව්‍යවසායක් ලෙස සලකනු ලැබිය යුතු ය;

(ආ) ඉහත (i) වන සහ (ii) වන තේශීයන් හි සඳහන් තැනැත්තකු
හෝ හැවුල් ව්‍යාපාරයක් යන්නට ස්ථීර ආයතනයක් ද
ඇතුළත් විය යුතු ය;

(ඇ) "පැවරුම් මිල පිළිබඳ නිලධරයා" යන්නෙන් පැවරුම් මිල
පිළිබඳ නිලධරයකු ලෙස කොමසාරිස් ජනරාල්වරයා
විසින් නම් කරන ලද යම් දේශීය ආදායම් නිලධරයකු
අදහස් වේ;

(ඈ) "ආරක්ෂණ රෙකුවරණ" යන්නෙන්, ඇතැම් කොන්දේසි
යටතේ යම් තැනැත්තකු හෝ හැවුල් ව්‍යාපාරයක් විසින්
ප්‍රකාශ කරන ලද පැවරුම් මිල පිළිගනු ලැබිය යුතු, සරල
කිරීමේ පියවරක් කොමසාරිස් ජනරාල්වරයා විසින්
යොෂනා කරනු ලැබිය හැකි අවස්ථානුගත කරුණු අදහස්
වේ;

(ඉ) "අසම්බන්ධීත මිල" යන්නෙන් ආශ්‍රිත ව්‍යවසායන් දෙකක්
අතර එක් ඇති යම් ගනුදෙනුවකින්, මෙහෙයුමකින්, හෝ
යොෂනා කුමයකින් උද්ගත වූ, ඉපැයු හෝ උපවිත වූ
ආදායම්, ලැබීම හෝ ලාභ හෝ දරන ලද අලාභ නිශ්චය
කිරීමේ කාර්යය සඳහා, සමාන කළ හැකි ස්වාධීන
ගනුදෙනුවල ඇති කළ හැකි නියමයන් සහ කොන්දේසි
සැලකී ලැබට ගතිමින් සිදු කරනු ලබන්නා වූ

ගනුදෙනුවක දී මෙන් අසම්බන්ධිත මිල මූලධර්මයට
අනුකූලව ගණනය කරන ලද යන්න අදහස් වේ.

- 78.** (1) අතුරු නියෝගයක් සම්බන්ධයෙන් වන ආරාවුල් ආරාවුල්
නිරාකරණය කිරීමේ කාර්යය සඳහා (මින්මතු “ම්න්චිලය” යනුවෙන් නිරාකරණ
ම්න්චිලය).
- 5 සඳහන් කරනු ලබන) ආරාවුල් නිරාකරණ ම්න්චිලයක් විය යුතු ය.
ම්න්චිලය, කොම්පාරිස් ජනරාල්වරයා විසින් පත් කරනු ලබන
සහාපතිවරයකුගෙන් සහ සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සහ
ලේකම්වරයකුගෙන් සමන්විත විය යුතු ය. එසේ පත් කළ
ම්න්චිලයේ සැම සාමාජිකයකු ම වසර දෙකක් නො ඉත්මවන
- 10 කාලයක් සඳහා පුරුෂ දැරය යුතු නමුත් නැවත පත් කරනු ලැබීම
සඳහා සුදුසුකම් ලබන්නේ ය.
- (2) සහාපතිවරයාගේ ඉල්ලීම මත ම්න්චිලයේ ලේකම්වරයා විසින්
ම්න්චිලයේ රසවීමක් කැදිවනු ලැබිය යුතු ය. එම රසවීමක
ගණපුරණය සාමාජිකයන් තියෙනෙකුගෙන් සමන්විත විය යුතු ය.
- 15 (3) පැවරුම් මිල පිළිබඳ නිලධරයා විසින් හෝ සහකාර
කොම්පාරිස්වරයා විසින් කරන ලද අතුරු නියෝගය සම්බන්ධයෙන්
අත්ථේතියට පත් යම් තැනැත්තකු විසින්, එම අතුරු නියෝගය
සම්බන්ධයෙන් වන සිය අත්ථේතිය පිළිබඳව, ලිඛිතව හෝ
ඉලෙක්ට්‍රොනික ක්‍රමයකින් තමා විසින් ම හෝ ඔහුගේ බලයලත්
- 20 නියෝගීතයකු මාර්ගයෙන් කොම්පාරිස් ජනරාල්වරයා වෙත දැනුම්
දෙනු ලැබිය නැති ය. එම සැම දැනුම් දීමක් ම එම අතුරු නියෝගය
ලැබුණු දින සිට දින දහහතරක් ඇතුළත ම්න්චිලයේ ලේකම්වරයා
වෙත කරනු ලැබිය යුතු ය.
- (4) එම තැනැත්තා විසින්, අවස්ථාවෝවිත පරිදි, 76 වන හෝ 77
25 වන වගන්තිය ප්‍රකාරව මූලික නියෝගය සම්බන්ධයෙන් වන සිය
අත්ථේතිය කොම්පාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති
අවස්ථාවක, ආරාවුල් නිරාකරණ ම්න්චිලය විසින්, එම මූලික
නියෝගය සම්බන්ධයෙන් වන අත්ථේතිය පිළිබඳව දැනුම් දෙන ලද
දින සිට මාස භයක් ඇතුළත අවසාන නියෝගයක් කරනු ලැබිය
30 යුතු අතර, එම නියෝගය ලිඛිතව හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයකින්
එම තැනැත්තා වෙත යවනු ලැබිය යුතු ය. එම අවසාන නියෝගයේ
පිටපතක්, තක්සේරුව තිබුන් කිරීම සඳහා, අවස්ථාවෝවිත පරිදි,
පැවරුම් මිල පිළිබඳ නිලධරයා හෝ සහකාර කොම්පාරිස්වරයා
වෙත යවනු ලැබිය යුතු ය.

(5) 135 වන වගන්තිය යටතේ කරන ලද තක්සේරුවේ ප්‍රමාණය පිළිබඳව යම් තැනැත්තකු අගතියට පත් සූ අවස්ථාවක, ඔහු විසින් එම තක්සේරු කිරීමේ දැනුවීමේ සිට දින තිහක් ඇතුළත කොමිෂන් ජනරාල්වරයා වෙත අනියාවනයක් ඉදිරිපත් කරනු ලැබිය හැකි 5 අතර, එවිට මේ පනතේ XIII වන පරිවිෂේෂය අදාළ විය යුතු ය.

79. යම් තිර්වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ ස්ථිර ප්‍රධාන ආයතනයක් සඳහා කර ගෙන යනු ලබන ව්‍යාපාරයක ප්‍රධාන කාර්යාලයේ වියදමක් නියෝජනය කරන වියදමක් ලෙස දරන ලද යම් මුදලක් සඳහා, එම මුදල එම තැනැත්තාගේ තක්සේරු කළ 10 හැකි ආදායම් සියයට දහයක් ඉක්මවන අවස්ථාවක කිසිදු අඩු කිරීමක් සඳහා ඉඩ ලබා නො දිය යුතු ය.

IV වන කාණ්ඩය : ද්වීන්ව බදු සහන

80. 53 වන වගන්තියේ (1) වන උපවගන්තිය අදාළ වන (හැඩුල් විදේශීය බදු ව්‍යාපාරයක් නොවන) වාසික තැනැත්තකු හෝ 57 වන වගන්තියේ බැර. 15 (2) වන උපවගන්තිය අදාළ වන භාරයක් විසින්, යම් තක්සේරු වර්ෂයක් සඳහා එම තැනැත්තා විසින් ගෙවන ලද යම් විදේශීය ආදායම් බද්දක් වෙනුවෙන් එම වර්ෂය සඳහා වන, එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි විදේශීය ආදායමට අදාළව එම විදේශීය ආදායම් බද්ද ගෙවන ලද තාක් දුරට, විදේශීය බදු බැර ඉල්ලා සිටිනු ලැබිය 20 හැකි ය.

81. (1) 80 වන වගන්තිය යටතේ හිමිකම් පාන ලද විදේශීය බදු විදේශීය බදු බැර ගණනය කිරීම.

(ආ) එක් එක් තක්සේරු වර්ෂය සඳහා වෙන් වෙන් වශයෙන් 25 ද, එක් එක් සේවානියුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් හෝ වෙනත් මූලාශ්‍යකින් ලද තක්සේරු කළ හැකි විදේශීය ආදායම සඳහා වෙන් වෙන් වශයෙන් ද සහ ආයෝජන වත්කමක් උපලබිධ වීමෙන් ලද එක් එක් ලැබීම සඳහා වෙන් වෙන් වශයෙන් ද ගණනය කරනු ලැබිය යුතු ය; සහ

30 (ඇ) එක් එක් ගණනය කිරීමට අදාළව, එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි විදේශීය ආදායමට අදාළව එම වර්ෂය සඳහා වන එම තැනැත්තාගේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආදායම් බදු අනුප්‍රමාණය නො ඉක්මවිය යුතු ය.

(2) මේ වගන්තිය යටතේ විදේශීය බදු බැර සඳහා ඉඩ ලබා දීම,
වාසික තැනැත්තා විසින් බද්ද ආදාල වන විදේශීය ආදායම උපයන
ලද වර්ෂය අවසානයේ සිට වසර දෙකක් තුළ දී හෝ කොමසාරිස්
ජනරුල්වරයා විසින් ඉඩ ලබා දෙන කවදුරටත් වූ කාලයක් තුළ දී
5 විදේශීය ආදායම බද්ද ගෙවන ලද්දේ නම් පමණක් විය යුතු ය.

(3) යම් වර්ෂයක් සඳහා මේ වගන්තිය යටතේ ඉඩදෙනු ලැබුවා
වූ ද 2 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) ජේදය යටතේ
බැර නො කරනු ලැබුවා වූද, යම් විදේශීය බදු බැර හෝ විදේශීය
බදු බැරවල කොටසක්, පෙර වර්ෂය සඳහා රගෙන යාම හෝ ඉදිරි
10 වර්ෂය සඳහා රගෙන යාම නො කළ යුතු අතර, ආයෝජන වත්කමක්
උපලබිධි වූ අවස්ථාවක දී, වෙනත් ආයෝජන වත්කමක් උපලබිධි
විමට ආදාලව බැර කරනු නො ලැබේය යුතු ය.

(4) මේ වගන්තියේ කාර්ය සඳහා -

"ග්‍රී ලංකාවේ සාමාන්‍ය ආදායම් බදු අනුප්‍රමාණය" යන්නෙන්
15 තක්සේරු වර්ෂයක් සඳහා වාසික තැනැත්තකුට
අදාළව, එම වර්ෂය සඳහා එම තැනැත්තාගේ බදු
අය කළ හැකි ආදායමින් (යම් විදේශීය බදු බැර
සඳහා යම් ඇඩු කිරීමක් නොමැතිව 2 වන වගන්තියේ
(3) වන උපවගන්තිය යටතේ ගණනය කරන ලද)
20 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ජේදය
යටතේ එම තැනැත්තා විසින් ගෙවනු ලැබේය යුතු
බදු ප්‍රතිශතය අදහස් වේ; සහ

"තක්සේරු කළ හැකි විදේශීය ආදායම" යන්නෙන්,
25 අවස්ථාවෝවෝවිත පරිදි, සේවානියුත්තියකින්,
ව්‍යාපාරයකින්, ආයෝජනයකින් හෝ වෙනත්
මූලාශ්‍රයකින් තක්සේරු වර්ෂයක් සඳහා ලැබුණු,
වාසික තැනැත්තකුගේ තක්සේරු කළ හැකි
ආදායමෙහි ඇතුළත් වන විදේශීය මූලාශ්‍ර ආදායම
අදහස් වේ.

VIII වන පරිවෙශ්දය

බඳ ගෙවීමේ කාර්ය පටිපාටිය

I වන කාණ්ඩය: ගෙවීම කිරීමේ තුම සහ කාලය

82. (1) 2 වන වගන්තිය යටතේ පනවන ලද බද්ද II වන ගෙවීම කිරීමේ 5 කාණ්ඩය යටතේ රඳවා ගැනීම මගින් ද, III වන කාණ්ඩය යටතේ තුම සහ වාරික මගින් ද හෝ IV වන කාණ්ඩය යටතේ තක්සේරු කිරීම් මත ද ගෙවනු ලැබේය යුතු ය.

(2) බද්ද ගෙවීම-

10 (අ) රඳවා ගැනීම මගින් ගෙවිය යුතු බද්දට අදාළව 86 වන වගන්තියේ විධිවිධාන සලසා ඇති කාලයේ දී විය යුතු ය;

(ආ) වාරික මගින් ගෙවිය යුතු බද්දට අදාළව, 90 වන වගන්තිය යටතේ වාරිකය ගෙවිය යුතු දිනයේ දී විය යුතු ය ;

(ඇ) තක්සේරු කිරීම මත ගෙවිය යුතු බද්දට අදාළව -

15 (i) ආයෝජන වත්කමක් උපලබාධිය කිරීමෙන් වන ලැබීමක් ඇතුළත් බඳු ඇය කළ හැකි ආදායමක් ඇති තැනැත්තකුට අදාළව, 93 වන වගන්තිය යටතේ ප්‍රාග්ධන ලාභ බඳු වාර්තාව ඉදිරිපත් කළ යුතු දිනයේ දී විය යුතු ය ; හෝ

20 (ii) (i) වන උපවගන්තියේ ආවරණය නොවන තක්සේරු කිරීම මත ගෙවිය යුතු බදුවලට අදාළව, 93 වන වගන්තිය යටතේ ආදායම වාර්තාවක් ඉදිරිපත් කළ යුතු තක්සේරු වර්ෂය අවසානයේ සිට මාස හයක් සම්පූර්ණ වන දිනයේ දී විය යුතු ය; සහ

25 (ඇ) (1) වන උපවගන්තියේ සඳහන් කර නොමැති වෙනත් යම් අවස්ථාවකට අදාළව, ගෙවීමේ දැන්වීමක සඳහන් දිනයේ දී විය යුතු ය.

II වන කාණ්ඩය: රඳවා ගැනීම මගින් ගෙවිය යුතු බද්ද

83. (1) කොමසාරස් ජනරාල්වරයා විසින්, සේවාතියුක්තයකුගේ සේවාතියුක්තයකුගේ විසින් බද්ද රඳවා ගැනීම මගින් ගෙවිමෙන් දී ඇතුළත් කළ යුතු පුතු ගෙවිමෙන් වාසික සේවායෝජකයකු විසින් බද්ද රඳවා ගනු ලැබිය 5 යුතු අවස්ථානුගත කරුණු නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකිය.

(2) (1) වන උපවගන්තිය යටතේ බද්ද රඳවා ගැනීම සඳහා වන සේවායෝජකයකුගේ බැඳීම -

10 (අ) ගෙවන මුදලන් වෙනත් යම් ප්‍රමාණයක් අඩු කිරීමට සහ රඳවා ගැනීමට සේවායෝජකයාට අයිතිවාසිකමක් ඇති විට දී හෝ ඒ සඳහා මහු බැඳීමකට යටත්ව ඇති විට දී; හෝ

(ආ) සේවාතියුක්තයකුට සේවාතියුක්තයන් ලැබෙන ආදායම අඩු නො කළ යුතු බවට හෝ බැඳීමකට යටත් නොවිය යුතු බවට වෙනත් යම් නිශ්චිතයින් විධිවිධාන සලසා ඇති විට දී.

15 අඩු විම හෝ අවසන් විම සිදු නො විය යුතු ය.

84. (1) වාසික තැනැත්තක විසින්, (2) වන උපවගන්තියට ආයෝජන ප්‍රතිලාභවලින් යටත් ව - බද්ද රඳවා ගැනීම.

(අ) එම තැනැත්තා -

20 (i) ලාභාංශයක්, පොලියක්, වට්ටමක්, ගාස්තුවක්, ස්වාභාවික සම්පත් ගෙවීමක්, කුලියක්, රාජ්‍ය භාගයක්, වාරික මුදලක්, හෝ විශාම ගෙවීමක් හෝ ලොතරයි, ත්‍යාග, ඔවුනු ඇල්ලීම් හෝ සූදුවලින් ලද දිනුම් ලෙස මුදල් ප්‍රමාණයක් ගෙවන අවස්ථාවක; හෝ

25 (ii) ප්‍රමුඛ හවුල්කරුවක ලෙස හෝ එම හවුල්කරු ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින විට දී හවුල් ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ අනුයෝජකයා ලෙස, 53 වන වගන්තියේ (iii) වන උපවගන්තිය යටතේ හවුල් ව්‍යාපාරයක එක්

එක් හවුල්කරුවන්ගේ හවුල් ව්‍යාපාර වර්ෂයක යම්
හවුල් ව්‍යාපාර ආදායමකට අදාළ කොටස බෙදා වෙන්
කරනු ලබන අවස්ථාවක; සහ

- 5 (ආ) ගෙවීම හෝ වෙන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයක්
ඇති අවස්ථාවක,

මේ පනතේ පළමුවන උපලේඛනයේ 10 වන ජේදයේ විධිවිධාන
සලසා ඇති අනුප්‍රමාණය මත බද්ද රඳවා ගනු ලැබේය යුතු ය.

(2) මේ වගන්තිය -

- 10 (ආ) 83 වන වගන්තිය යටතේ රඳවා ගැනීමට යටත් ගෙවීම්;
(ආ) ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී මිස, පුද්ගලයන්
විසින් කරනු ලබන ගෙවීම්;
(ආ) වාසික මූල්‍ය ආයතනයකට ගෙවන ලද පොලී; හෝ
(ඇ) 9 වන වගන්තිය යටතේ බදු නිදහස් මුදල් ප්‍රමාණ
වන ගෙවීම හෝ වෙන් කිරීම්,
- 15 සම්බන්ධයෙන් අදාළ නොවිය යුතු ය.

85. (1) (3) වන උපවගන්තියට යටත්ව, වාසික තැනැත්තකු සේවා
විසින්, එම තැනැත්තා - ගාස්තුවලින්
සහ

(ආ) ගෙවීම කරන තැනැත්තාගේ සේවා නියුක්තයකු නොවන
වාසික පුද්ගලයකු වෙත - ගාස්තුවලින්
රඳවා ගැනීම.

- 20 (i) ඉගැන්වීම, දේශන පැවැත්වීම, ව්‍යාපාරයක් පරීක්ෂා
කිරීම, නිරීක්ෂණය කිරීම හෝ අධික්ෂණය කිරීම
වෙනුවෙන්;
(ii) වාසික රක්ෂණ, අලෙවි හෝ තැරවි අනුයෝගීතයකු
සඳහා කොමිස් මුදලක් හෝ බුෂකර් ගාස්තුවක්
ලෙස;
(iii) සහතික කිරීමේ ගාස්තුවක් ලෙස;

- (iv) වෙන්වර හෝ මිල නියම කිරීම මගින් කොන්තුන්තු පදනම් යම් භාණ්ඩයක් සැපයීමට අදාළව ; හෝ
- (v) නියෝග මගින් නියම කරනු ලැබිය හැකි වෙනත් යම් කරුණු සඳහා, ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයක් සහිත සේවා ගාස්තුවක් ගෙවන අවස්ථාවක දි;හෝ
5
- (ආ) නිර්වාසික තැනැත්තකු වෙත ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයක් සහිත සේවා ගාස්තුවක් හෝ රක්ෂණ වාරික මුදලක් ගෙවන අවස්ථාවක දි,
- මේ පනතේ පළමුවන උපලේඛනයේ 10 වන ජේදයේ විධිවිධාන
10 සලසා ඇති අනුප්‍රමාණය මත බද්ද රඳවා ගනු ලැබිය යුතු ය.
- (2) (3) වන උපවිගණකීයේ විධිවිධානවලට යටත්ව -
- (අ) වාසික තැනැත්තකු විසින්, 73 වන වගන්තියේ (උං)
හෝ (ඇ) ජේදයේ සඳහන් ආකාරයේ නිර්වාසික
තැනැත්තකු වෙත (ගොඩිම්, මූහුද හෝ ගුවන්
15 ප්‍රවාහනය හෝ විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන්) ගෙවීමක් සිදු කිරීමේ දී බද්ද රඳවා ගත යුතු බව ; සහ
- (ආ) (ඇ) ජේදයේ සඳහන් බද්ද රඳවා ගනු ලැබිය යුතු
අනුප්‍රමාණය,
- නියම කරම්න නියෝග සාධනු ලැබිය හැකිය.
- 20 (3) මේ වගන්තිය -
- (අ) 83 වන වගන්තිය යටතේ රඳවා ගැනීමට යටත් ගෙවීම්;
- (ආ) ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී මිස, පුද්ගලයන් විසින්
කරනු ලබන ගෙවීම්;
- (ඇ) නිදහස් කරන ලද මුදල් ප්‍රමාණ වන ගෙවීම්; හෝ
- 25 (ඇ) 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත යටතේ
ආර්ථික සේවා ගාස්තුවක් අය කරනු ලැබිය හැකි ගෙවීමක්
බවට සහතික කරම්න ප්‍රතිග්‍රාහක තැනැත්තා විසින්

සහතිකයක් ඉදිරිපත් කරනු ලබන, නිශ්චිතව සඳහන් ගාස්තු ගෙවීම්,

සම්බන්ධයෙන් අදාළ නොවිය යුතු ය.

- 86.** (1) සැම රඳවා ගැනීමේ අනුයෝගීතයකු විසින් ම, එක් එක් රඳවා ගනු ලැබූ හෝ පසු දින පහලෙවක් තුළ, මෙම උග්‍ර ප්‍රජා ගැනීමේ මාසය තුළ දී රඳවා ගන්නා ලද යම් බදු මුදලක් ලැබූ ලෙස කොමිෂ්‍යුරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතු ය.
- (2) සැම රඳවා ගැනීමේ අනුයෝගීතයකු විසින් ම මාරු මස නිස් බදු පිළිබඳ එක් වන දිනයෙන් අවසන් වන එක් එක් වර්ෂය අවසානයේ සිට බදු ගෙවීම්.
- 10 දින තිහක් ඇතුළත -

(අ) අනුයෝගීතය විසින් එම කාලසීමාව තුළ කරන ලද මෙම කාණ්ඩය යටතේ රඳවා ගැනීමට යටත් ගෙවීම්;

(ආ) රඳවා ගනු ලැබීමට යටත්වන්නාගේ නම, ලිපිනය සහ බදු ගෙවන්නා හැඳින්වීමේ අංකය;

15 (ඇ) එක් එක් ගෙවීමෙන් රඳවා ගන් බදු මුදල; සහ

(ඈ) කොමිෂ්‍යුරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරු,

ඇතුළත් වාර්ෂික වාර්තාවක් කොමිෂ්‍යුරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

20 (3) එසේ වූව ද, මෙම කාණ්ඩයට අනුකූලව බදු රඳවා ගැනීමට අපොහොසත් වන රඳවා ගැනීමේ අනුයෝගීතයකු විසින් රඳවා ගනු ලැබිය යුතුව තිබූ බදු එක් බදු රඳවා ගත යුතුව තිබූ ආකාරයට ම සහ එම කාලයේ දී ම ගෙවනු ලැබිය යුතු ය.

(4) රඳවා ගැනීමේ අනුයෝගීතයකු විසින් මෙම කාණ්ඩයෙන් නියම කර ඇති පරිදි ගෙවීමක් සම්බන්ධයෙන් බදු රඳවා ගැනීමට අපොහොසත් වන විට දී -

- (අ) රඳවා ගනු ලැබීමට යටත්වන්නා, රඳවා ගැනීමේ අනුයෝගීතයාද සමග එක්ව සහ වෙන් වෙන් වශයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත බද්ද ගෙවීමට යටත් විය යුතු ය; සහ
- 5 (ආ) රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් ගෙවීම ලැබූණු ලින් මාසය අවසානයේ සිට දින පහලාවක් ඇතුළත බද්ද ගෙවිය යුතු ය.
- (5) මෙම කාණ්ඩය යටතේ බදු රඳවා ගනු ලබන සහ කොමසාරිස් ජනරාල්වරයා වෙත බදු ගෙවනු ලබන රඳවා ගැනීමේ 10 අනුයෝගීතයකු, රඳවා ගත් මුදල් ප්‍රමාණය ගෙවීම පිළිස රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් කරනු ලබන යම් ඉල්ලීමක කාරය සඳහා, රඳවා ගත් මුදල් ප්‍රමාණය රඳවා ගනු ලැබීමට යටත්වන්නා වෙත ගෙවනු ලැබූ ඇති ලෙස සලකනු ලැබිය යුතු ය.
- (6) මෙම කාණ්ඩය යටතේ බදු රඳවා ගැනීමට අපාහොසත් වන, එහත් 15 (3) වන උපවගන්තිය යටතේ රඳවා ගත යුතු වූ බද්දක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලබන රඳවා ගැනීමේ අනුයෝගීතයකුට, රඳවා ගනු ලැබීමට යටත්වන්නාගෙන් එම බදු මුදල හා සමාන මුදල් ප්‍රමාණයක් ආපසු අය කර ගැනීමට හිමිකම තිබිය යුතු ය.
- 87.** (1) රඳවා ගැනීමේ අනුයෝගීතයකු විසින් - රඳවා ගැනීමේ සහතික.
- 20 (ආ) (3) වන සහ (4) වන උපවගන්තිවල සඳහන් එක් එක් කාලසීමාව සඳහා වෙන් වෙන් ව;
- (ආ) එම උපවගන්තිවල සඳහන් කාලයේ දී; සහ
- (ආ) නියුති ආකෘතියෙන්,
- රඳවා ගැනීමේ සහතිකයක් පිළියෙළ කොට රඳවා ගනු ලැබීමට 25 යටත්වන්නකු වෙත හාර දීය යුතු ය.
- (2) රඳවා ගැනීමේ සහතිකයක, අදාළ කාලසීමාව තුළ රඳවා ගනු ලැබීමට යටත්වන්නාට කරන ලද ගෙවීම් ප්‍රමාණය සහ මේ කාණ්ඩය යටතේ රඳවා ගැනීමේ අනුයෝගීතයා විසින් එම ගෙවීම්වලින් රඳවා ගත් බද්ද දක්වනු ලැබිය යුතු ය.

(3) (4) වන උපවගන්තියට යටත්ව, රඳවා ගැනීමේ සහතිකයක් ලින් මාසයක් සඳහා අදාළ වන අතර, මාසය අවසානයේ සිට දින තිහක් ඇතුළත හාර දෙනු ලැබිය යුතු ය.

(4) 83 වන වගන්තිය යටතේ රඳවා ගනු ලැබූ බද්ද සම්බන්ධයෙන් 5 වන රඳවා ගැනීමේ සහතිකයක් -

(අ) සේවානිපුක්තයා සේවයේ නිපුක්තව සිටින වර්ෂයේ කොටස සඳහා අදාළ විය යුතු ය; සහ

10 (ඇ) එම වසරේ අමුද්ලේ මස තිස්වන දිනට පෙර හෝ, වසර තුළ දී සේවානිපුක්තයා විසින් රඳවා ගැනීමේ අනුයෝගීතයා සමඟ වන සිය සේවානිපුක්තිය නතර කර ඇති අවස්ථාවක දී, එසේ සේවානිපුක්තිය නතර කළ දින සිට දින තිහක් නො ඉක්මවන කාලයක් තුළ දී හෝ හාර දිය යුතු ය.

15 (5) සාමාජිකයු වෙත ලාභාංගයක් ගෙවනු ලබන වාසික සමාගමක් විසින් එම වාසික සමාගම විසින් ලද 84 වන වගන්තිය යටතේ රඳවා ගනු ලැබීමට යටත් වූ හෝ මෙම උපවගන්තිය යටතේ වාසික සමාගම විසින් එයට අදාළ ව වෙනත් සහතිකයක් ලබා ඇති වෙනත් ලාභාංගයකට අදාළ විය හැකි හෝ විසින් උපයන ලද හෝ ලාභාංග ප්‍රමාණයක් දක්වමින් (රඳවා ගැනීමේ සහතිකයක් සමඟ ඒකාබද්ධ 20 වූ හෝ නොවූ හෝ එහි කොටසක් වන්නා වූ හෝ නොවූ) සහතිකයක් පිළියෙළ කර එම සාමාජිකයා වෙත හාර දිය යුතු ය.

88. (1) මේ පනතේ කාර්ය සඳහා, අවසාන රඳවා ගැනීමේ අවසාන රඳවා ගැනීමේ පහත පරිදි විය යුතු ය:-

25 (අ) වාසික සමාගමක් විසින් වාසික තැනැත්තකු වෙත ගෙවන ලද ලාභාංග;

30 (ඇ) (i) (මේ පනතේ පස්වන උපලේඛනයේ 2(ඇ) ජේදය යටතේ සහන සීමාවට ඇතුළත් වන ජේදයේද පුරවැසියකුට ගෙවනු ලබන යම් පොලී ප්‍රමාණයක් හැර) වාසික පුද්ගලයකු වෙත ගෙවන ලද හෝ මිහු විසින් උපයා ගත් ලෙස සලකනු ලබන;

- (ii) 1980 අංක 46 දරන සේවාතිපුක්තයන්ගේ හාර අරමුදල පනතින් පිහිටුවන ලද සේවාතිපුක්තයන්ගේ හාර අරමුදල වෙත ගෙවන ලද හෝ ඒ අරමුදල විසින් උපයා ගත් ලෙස සලකනු ලබන;
- 5 (iii) කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද අරථසාධක හෝ විශ්‍රාම අරමුදලක් වෙත ගෙවන ලද හෝ ඒ අරමුදල විසින් උපයා ගත් ලෙස සලකනු ලබන; සහ
- 10 (iv) මේ පනතේ පලමුවන උපලේඛනයේ 8 (2) තේරේයේ නිර්වචනය කොට ඇති පරිදි වූ යම් අනුමත සේවය අවසන් කිරීමේ අරමුදලක් වෙත ගෙවන ලද හෝ ඒ අරමුදල විසින් උපයා ගත් ලෙස සලකනු ලබන,
- 15 පොලිය;
- (අ) ඔවුනු ඇල්ලීම හෝ සූදුවලින් සමන්විත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ලද මුදල් ප්‍රමාණ හැර ලොතරයි, තහාග, ඔවුනු ඇල්ලීම් හෝ සූදුවලින් දිනුම් ලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණ; සහ
- 20 (ඇ) ශ්‍රී ලංකාවේ ස්ථීර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම හැර, මෙම කාණ්ඩය යටතේ රඳවා ගැනීමට හෝ 84 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) තේරේය සහ 85 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) තේරේය නොසලකා හැරියහොත්, රඳවා ගැනීමට යටත් වන, නිරවාසික තැනැත්තන් වෙත කරන ලද ගෙවීම්.
- 25 (2) වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) තේරේය යටතේ මූල්‍ය ප්‍රතිඵල දී නිදහස් විය යුතු ය:-
- (ඇ) මෙම කාණ්ඩය යටතේ අවසාන රඳවා ගැනීමේ ගෙවීමකින් රඳවා ගනු ලැබූ බඳු මුදල්; සහ
- 30 (ආ) 86 වන වගන්තියේ (3) වන හෝ (4) වන උපවගන්තියට අනුව අවසාන රඳවා ගැනීමේ ගෙවීමකට අදාළව ගෙවන ලද බඳු මුදල්.

(3) (84 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ජේදය හෝ
 85 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) ජේදය අදාළ විමෙන්
 හෝ ගෙවීම කරන්නා නිර්වාසිකයක වීම හෝ හේතුවෙන්) අවසාන
 රඳවා ගැනීමේ ගෙවීමක් රඳවා ගැනීමට යටත් නොවන විට දී එම
 5 ගෙවීමට අදාළව 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ)
 ජේදය යටතේ වූ ගෙවීම ලබන්නාගේ බදු බැඳියාව වාරික මගින්
 සහ තක්සේරු කිරීම මත ගෙවිය යුතු ය. III වන සහ IV වන
 කාණ්ඩ අදාළ කරගැනීමේ කාර්ය සඳහා බදු බැඳියාව 2 වන
 10 වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ජේදය යටතේ වූ බැඳියාවක්
 ලෙස සලකනු ලැබිය යුතු ය.

89. (1) අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් නොවන ගෙවීමක් අවසාන රඳවා
 නා සම්බන්ධ රඳවා ගනු ලැබීමට යටත්වන්නකු -

(ඇ) මෙම කාණ්ඩය යටතේ වන ගෙවීමක් රඳවා ගනු ලබන; බැර.
 හෝ

15 (ආ) 86 වන වගන්තියේ (3) වන හෝ (4) වන උපවගන්තියට
 අනුකූල වූ ගෙවීමකට අදාළව ගෙවනු ලබන,

යම් බද්දක් ගෙවනු ලැබ ඇති ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) (3) වන උපවගන්තියට යටත්ව, රඳවා ගනු ලැබීමට
 20 යටත්වන්නකු (1) වන උපවගන්තිය යටතේ ගෙවීම උපයන ලද
 තක්සේරු වර්ෂය සඳහා ගෙවනු ලැබ ඇති ලෙස සලකනු ලබන
 බදු ප්‍රමාණයට සමාන බදු බැර ප්‍රමාණයක් සඳහා එම රඳවා ගනු
 ලබන්නා හිමිකම් ලැබිය යුතු ය.

(3) පොලී ගෙවීමකට අදාළව, වාසික සමාගමක් වන්නා වූ රඳවා
 ගනු ලැබීමට යටත්වන්නකු -

25 (ඇ) (1) වන උපවගන්තිය යටතේ ගෙවනු ලැබ ඇති සේ
 සලකනු ලබන යම් බද්දකට අදාළ බදු බැර කිසිවක්
 සඳහා හිමිකම් නොලැබිය යුතු ය; සහ

(ආ) සිය ආදායම ගණනය කිරීමේ දී බදු රඳවා ගැනීමෙන්
 පසුව උපයන ලද ගුද්ධ ගෙවීම ඇතුළත් කළ යුතු ය.

III වන කාණ්ඩය: වාරික මගින් ගෙවිය යුතු බද්ද

90. (1) "වාරික ගෙවන්නෙකු" වන තැනැත්තකු විසින් යම් තෙවුමාසික තක්සේරු වර්ෂයක් තුළ-

වාරික මගින්
බද්ද ගෙවීම.

(අ) ව්‍යාපාරයකින් හෝ ආයෝජනයකින්, හෝ

5 (ආ) 83 වන වගන්තිය යටතේ සේවායෝජකයා විසින් බදු රද්‍යා ගැනීම අවශ්‍ය තොවන සේවා නියුත්තියකින්,

තක්සේරු කළ හැකි ආදායමක් උපයනු ලබයි නම් හෝ ඉපයීමට අපේක්ෂා කරයි නම් එම තැනැත්තා විසින් තෙවුමාසික වාරික මගින් බද්ද ගෙවනු ලැබේය යුතු ය.

10 (2) වාරික ගෙවන්නෙකු විසින්-

(අ) තැනැත්තකුගේ තක්සේරු වර්ෂය, මාර්තු මස තිස් එක් වන දිනයෙන් අවසන් වන මාස දොළඟක කාලසීමාවක් වන අවස්ථාවක දී, එම තක්සේරු වර්ෂයේ පිළිවෙළින් අගේස්තු, තොවැම්බර සහ පෙබරවාරි යන මාසවල පහළාස්වන දින හෝ රේට පෙර සහ, පසුව එළඹින තක්සේරු වර්ෂයේ මැයි මස පහළාස්වන දින; හෝ

(ආ) වෙනත් යම් අවස්ථාවක දී, සෑම තක්සේරු වර්ෂයක ම මූල දී ආරම්භ වන එක් එක් තෙවුමාසික කාලසීමාවට පසුව එළඹින පහළාස්වන දින හෝ රේට පෙර සහ, අදාළ දිනය තෙවුමාසික කාලසීමාවන්ගේ එකක අවසානය සමග සමඟාත වන්නේ නම් මිස, සෑම තක්සේරු වර්ෂයක ම අවසානයට පසු එළඹින පහළාස්වන දින හෝ රේට පෙර ගෙවනු ලබන අවසාන වාරිකයක් සමග,

25 බදු වාරික ගෙවිය යුතු ය.

(3) (4) වන සහ (5) වන උපවහන්තිවලට යටත්ව, තක්සේරු වර්ෂයක් සඳහා වාරික ගෙවන්නෙකු විසින් ගෙවිය යුතු එක් එක් බදු වාරිකයක ප්‍රමාණය පහත සඳහන් සූත්‍රයට අනුව ගණනය කළ යුතු ය:-

30

$$\frac{A - C}{B}$$

මෙහි "A" යනු, තක්සේරු වර්ෂය සඳහා වාරික ගෙවන්නා විසින් 91 වන හෝ 92 වන වගන්තිය යටතේ ගෙවනු ලැබිය යුතු වර්තමාන ඇස්තමේන්තුගත බද්ද වේ;

5 "B" යනු, වර්තමාන වාරිකය ද ඇතුළත්ව, තක්සේරු වර්ෂය සඳහා ගෙවීමට ඉතිරිව ඇති වාරික ගණන වේ; සහ

"C" යනු,

10 (අ) මෙම වගන්තිය යටතේ එම තැනැත්තා විසින්, තක්සේරු වර්ෂය තුළ දී එහෙත් වාරිකය ගෙවීමට නියමිත දිනට පෙර, පෙර වාරිකය මගින් ගෙවන ලද යම් බදු මුදලක;

15 (ආ) එම තැනැත්තාට ලැබුණා වූ ද වර්ෂය සඳහා වූ එම තැනැත්තාගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කරනු ලබන්නා වූ ද ගෙවීම්වලින් වර්ෂය තුළ දී එහෙත් වාරිකය ගෙවීමට නියමිත දිනයට පෙර, II වන කාණ්ඩය යටතේ රඳවා ගනු ලැබූ යම් බදු මුදලක; සහ

20 (ඇ) 86 වන වගන්තියේ (3) වන හෝ (4) වන උපවගන්තියට අනුව, යම් රඳවා ගැනීමේ අනුයෝගීතයකු විසින් හෝ රඳවා ගනු ලැබීමට යටත්වන්නකු ලෙස එම තැනැත්තා විසින් කොමිෂන් ජනරාල්වරයා වෙත වර්ෂය තුළදී එහෙත් වාරිකය ගෙවීමට නියමිත දිනයට පෙර ගෙවන ලද යම් බදු මුදලක,

එකතුව වේ.

25 (4) කොමිෂන් ජනරාල්වරයා විසින් ගැසට නිවේදනයක් මගින්-

(අ) යම් තැනැත්තන් පංතියක් විසින්, මෙම වගන්තිය යටතේ ගෙවිය යුතු වාරිකවලට වෙනස් අයුරින් හෝ එම වාරිකවලට ආදේශක වශයෙන් වූ වාරිකවලින් බද්ද ගෙවිය යුතු වන බව;

30 (ආ) යම් නිශ්චිත සංවිධානගත සංගම් පන්තියක් හෝ පිළිගත් වෘත්තිමය කණ්ඩායමක් විසින්, එහි සාමාජිකයන් ගෙවිය යුතු වන බද්ද මේ වගන්තිය යටතේ එම සාමාජිකයන්ගෙන් වාරිකවලින් එකතු කළ යුතු බව;

- (ඇ) එද්ද එකතු කරනු ලැබිය යුතු නියම සහ කොන්දේසි;
සහ
- (ඇ) එම සංගමය හෝ කණ්ඩායම බඳු සම්බන්ධයෙන්
කොම්සාරිස් ජනරාල්වරයා වෙත වගකීම ඇති කරන
5 නියම සහ කොන්දේසි,
නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි ය.

(5) වාරික ගෙවන්නකු, යම් තක්සේරු වර්ෂයක් සඳහා, එම තැනැත්තා විසින් එම වර්ෂය සඳහා වාරික මගින් ගෙවන ලද බඳු
මුදලට සමාන මුදලක බඳු බැර මුදලක් සඳහා හිමිකම් ලැබිය
10 යුතු ය.

91. (1) 90 වන වගන්තිය යටතේ තක්සේරු වර්ෂයක් සඳහා ඇස්කමේන්තුගත වාරික ගෙවන්නකු වන සැම තැනැත්තකු ම වර්ෂය සඳහා ගෙවිය ගෙවිය යුතු බඳු ප්‍රකාශය.
පුද්ගල පිළිබඳ ඇස්කමේන්තුවක්, පළමු බඳු වාරිකය ගෙවනු ලබන දිනය වන විට, කොම්සාරිස් ජනරාල්වරයා වෙත
15 ගොනුකරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ ඇස්කමේන්තුව, කොම්සාරිස් ජනරාල්වරයා විසින් පටහැනිව දෙනු ලැබිය හැකි යම් උපදෙස්වලට යටත්ව -

(ඇ) නිශ්චිතව සඳහන් කරනු ලබන ආකාරයෙන් සහ
20 ආකෘතියෙන් විය යුතු අතර, එහි පහත කරුණු අත්තර්ගත විය යුතු ය:-

- (i) තක්සේරු වර්ෂය සඳහා එක් එක් සේවා තීපුක්තියෙන්, ව්‍යාපාරයෙන් සහ ආයෝජනයෙන් ලැබුණු එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම සහ එම ආදායමේ ප්‍රහවය;
- (ii) තක්සේරු වර්ෂය සඳහා එම තැනැත්තාගේ බඳු අය කළ හැකි ආදායම සහ 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ජ්‍යෙදය යටතේ එම ආදායමට අදාළව ගෙවිය යුතු බඳු මුදල; සහ
- (iii) කොම්සාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරු; සහ

(ආ) කොමසාරිස් ජනරාල්වරයා විසින් නියුත්ව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරක් එයට අමුණනු ලැබිය යුතු ය.

(3) මෙම වගන්තියේ (6) වන උපවගන්තියට සහ 92 වන 5 වගන්තියේ (3) වන උපවගන්තියට යටත්ව, (2) වන උපවගන්තියේ (අ) ජේදයේ (ii) වන අනුජේදයේ සඳහන් බද්ද, තක්සේරු වර්ෂය සඳහා තැනැත්තා විසින් ගෙවිය යුතු ඇස්තමේන්තුගත බද්ද විය යුතු ය.

(4) (2) වන උපවගන්තියේ (අ) ජේදයේ (ii) වන අනුජේදය යටතේ 10 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු බද්ද ඇස්තමේන්තු කිරීමේ දී තැනැත්තකට 80 වන වගන්තිය යටතේ ඉල්ලා සිටිය හැකි විදේශීය බදු බැර සැලකිල්ලට ගනු ලැබිය හැකි ය. එසේ වූව ද, තැනැත්තා විසින් විදේශීය ආදායම් බද්ද ගෙවා ඇත්තම් හෝ එම වර්ෂය තුළ එම බද්ද ගෙවනු ලබන බවට එම තැනැත්තා විසින් සාධාරණ 15 ලෙස ඇස්තමේන්තු කරන්නේ නම් පමණක්, එම තැනැත්තා ට විදේශීය ආදායම් බද්ද සැලකිල්ලට ගනු ලැබිය හැකි ය.

(5) (1) වන උපවගන්තිය යටතේ වාරික ගෙවන්නකුගේ 20 ඇස්තමේන්තුව, එම තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත සංගේධිත ඇස්තමේන්තුවක් ගොනු කරන්නේ නම් මිස, මූල්‍ය තක්සේරු වර්ෂය සඳහා ම බලාත්මකව පවතින්නේ ය.

(6) (5) වන උපවගන්තිය යටතේ තැනැත්තක විසින් ගොනු කරනු ලබන සංගේධිත ඇස්තමේන්තුව, තක්සේරු වර්ෂය සඳහා තැනැත්තාගේ ඇස්තමේන්තුගත ගෙවිය යුතු බද්ද වන නමුත්, එය, කොමසාරිස් ජනරාල්වරයා වෙත සංගේධිත ඇස්තමේන්තුව ගොනු 25 කළ දිනයට පසුව, 90 වන වගන්තිය යටතේ ගෙවිය යුතු වාරික ගණනය කිරීමේ කාර්යය සඳහා පමණක් අදාළ විය යුතු ය.

92. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් වාරික ගෙවන්නකු ඇස්තමේන්තුගත හෝ වාරික ගෙවන්නන් පන්තියක්, 91 වන වගන්තිය යටතේ ගෙවිය යුතු බදු ප්‍රකාශය අවශ්‍ය නොවන බව.

30 දැන්වීමක් මගින් නියුත්ව සඳහන් කරනු ලැබිය හැකි ය.

(2) වාරික ගෙවන්නකු විසින් (1) වන උපවගන්තිය අදාළ වීම මත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

- (අ) පෙර තක්සේරු වර්ෂය සඳහා ගෙවීමට ඇති බද්ද සහ
5 එට එකතු කරන ලද යම් අතිරේක මූදලක් මත පදනම්
විය හැකි, තක්සේරු වර්ෂය සඳහා එම තැනැත්තාගේ
ඇස්තමේන්තුත්ත, ගෙවිය යුතු බුදු මූදල පිළිබඳ
ඇස්තමේන්තුවක් පිළියෙළ කළ යුතු ය; සහ
- (ආ) කොමසාරිස් ජනරාල්වරයාගේ ඇස්තමේන්තුව සහ එය
10 ගණනය කරන ලද ආකාරය සඳහන් කරමින් ලිඛිත
දැන්වීමක්, වාරික ගෙවන්නා වෙත භාර දිය යුතු ය.
- (3) කොමසාරිස් ජනරාල්වරයා විසින් (2) වන උපවගන්තිය යටතේ
15 දැන්වීමක් භාර දෙන අවස්ථාවක, 90 වන වගන්තියේ කාර්ය සඳහා
තක්සේරු වර්ෂය සඳහා එම තැනැත්තා විසින් ගෙවිය යුතු
ඇස්තමේන්තුත්ත බද්ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් තක්සේරු
කරන ලද මූදල් ප්‍රමාණය විය යුතු ය.
- IV වන කාණ්ඩය: තක්සේරුව මත ගෙවිය යුතු බද්ද
- 15 **93.** (1) 94 වන වගන්තියට සහ (2) වන උපවගන්තියට යටත්ව, ආදායම සහ
සැම තැනැත්තෙක් ම සැම තක්සේරු වර්ෂයක් ම අවසාන විමෙන් පාර්ශ්ව පාර්ශ්ව පාර්ශ්ව,
පසුව මාස අවකට නොවැඩි කාලයක් තුළ, එම තක්සේරු වර්ෂය
සඳහා ආදායම් වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු
කළ යුතු ය.
- 20 (2) තක්සේරු වර්ෂයක් සඳහා තැනැත්තකුගේ ආදායම් වාර්තාව,
කොමසාරිස් ජනරාල්වරයාගේ යම් උපදෙස්වලට යටත්ව -
- (අ) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු
ලබන ආකාරයෙන් සහ ආකෘතියෙන් විය යුතු අතර, එහි
පහත සඳහන් විස්තර අන්තර්ගත විය යුතු ය:-
- 25 (i) එම වර්ෂය සඳහා එක් එක් සේවා නිපුක්තියෙන්,
ව්‍යාපාරයෙන් සහ ආයෝජනයෙන් ලැබුණු එම
තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම සහ
එම ආදායමේ ප්‍රහාරය;
- 30 (ii) එම වර්ෂය සඳහා එම තැනැත්තාගේ බදු අය කළ
හැකි ආදායම සහ 2 වන වගන්තියේ (1) වන

උපවත්තියේ (අ) තේරු යටතේ එම ආදායමට අදාළව ගෙවිය යුතු බඳු මූදල;

5 (iii) 89 වන හෝ 90 වන වගන්තිය යටතේ බඳු බැර මූදලක් සහිත එම වර්ෂය සඳහා එම තැනැත්තා විසින් රදවා ගැනීමෙන්, වාරිකවලින් හෝ තක්සේරුවක් මත ගෙවන ලද බඳු මූදල;

10 (iv) (ii) වන අනුමේන්දයේ සඳහන් බඳු මූදල ලෙස ගණනය කරනු ලැබුවා ඇ, එම වර්ෂය සඳහා ගෙවීමට ඉතිරිව ඇති බඳු මූදල් ප්‍රමාණයෙන්, දැනටමත් ගෙවා ඇති, (iii) වන අනුමේන්දයේ සඳහන් බඳු මූදල අඩු කළ පසු ලැබෙන මූදල; සහ

(v) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරු;

(ආ) එම වාර්තාවට-

15 (i) වර්ෂය තුළ දී එම තැනැත්තා විසින් උපයන ලද ගෙවීම්වලට අදාළව, 87 වන වගන්තිය යටතේ එම තැනැත්තා වෙත සපයන ලද යම් රදවා ගැනීමේ සහතිකයක්; සහ

20 (ii) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරු,

අමුණුනු ලැබිය යුතු ය.

(3) ආයෝජන වත්කමක් උපලබිධ කිරීමෙන් ලබන ලැබීමක් ඇතුළත් බඳු අය කළ හැකි ආදායමක් සහිත සැම තැනැත්තකු ම, එම උපලබිධ කිරීමෙන් මාසයකට තොඟු කාලයක් ඇතුළත, 25 ප්‍රාග්ධන ලාභ බඳු වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු කළ යුතු ය.

(4) තැනැත්තකුගේ ප්‍රාග්ධන ලාභ බඳු වාර්තාව, කොමසාරිස් ජනරාල්වරයා විසින් පවත්තිව ලබා දෙනු ලැබිය හැකි යම් උපදෙස්වලට යටත්ව, කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව

සඳහන් කරනු ලබන ආකාරයෙන් සහ ආකෘතියෙන් විය යුතු අතර,
එහි පහත කරුණු අන්තර්ගත විය යුතු ය:-

- (i) ආයෝජන වත්කම උපලබධි කිරීමෙන් ලැබූණු ලැබීම ද
අන්තර්ගත වන එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි
5 ආදායම සහ එම ලැබීම ගණනය කළ ආකාරය;
- (ii) එම ලැබීමට අදාළ එම තැනැත්තාගේ බදු අය කළ හැකි
10 ආදායම සහ 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) තේරු යටතේ ඒ මත ගෙවිය යුතු බදු මූදල;
- (iii) එම ලැබීමට ආරෝපණය කළ හැකි වූ ද, 90 වන වගන්තිය
15 යටතේ යම් බදු බැර මූදලක් හිමි වන්නා වූ ද, වාරික
මිනින් වර්ෂය සඳහා එම තැනැත්තා විසින් ගෙවන ලද
යම් බදු මූදලක් වෙතොත් එම මූදල; සහ
- (iv) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු
ලැබිය හැකි වෙනත් යම් තොරතුරු.
- 15 94. (1) (2) වන උපවගන්තියට යටත්ව, 93 වන වගන්තිය යටතේ ආදායම්
තක්සේරු වර්ෂයක් සඳහා වූ ආදායම් වාරිතාවක් -
වාරිතාව
අවශ්‍ය
නොවන බව.
20 (අ) (i) 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) තේරු
යටතේ වර්ෂය සඳහා බදු ගෙවීමට නොමැති; හෝ

(ii) 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) තේරු
25 යටතේ වර්ෂය සඳහා තමා විසින් ගෙවීමට ඇති බද්ද,
83 වන වගන්තිය යටතේ රඳවා ගැනීමට යටත් සේවා
නියුක්තියකින් ලැබෙන ආදායමට පමණක් අදාළ වන,
වාසික පුද්ගලයකු; හෝ

(ආ) 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) තේරු
25 යටතේ වර්ෂය සඳහා බදු ගෙවීමට නොමැති, නිර්වාසික
තැනැත්තකු,

විසින් ඉදිරිපත් කිරීම අවශ්‍ය නො විය යුතු ය.

(2) (1) වන උපවහන්තියෙහි කුමක් සඳහන් වූව ද, වාර්තාවක් ගොනු කරන ලෙස යම් තැනැත්තකට නියම කරමින් කොමිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තා වෙත ලිඛිත දැන්වීමක් හාර දිය 5 හැකි ය.

(3) (1) වන උපවහන්තියෙහි කුමක් සඳහන් වූව ද, යම් තැනැත්තක විසින් වර්ෂය තුළ යම් සේවා නිපුණ්තියක් නතර කරන ලද අවස්ථාවක දී එම තැනැත්තා විසින් වාර්තාවක් ගොනු කිරීම අවශ්‍ය නොවූ ව ද, වාර්තාවක් ගොනු කිරීමට මනාපය පළ කළ හැකි ය.

10 95. 93 වගන්තිය යටතේ ගොනු කරනු ලබන ආදායම් වාර්තාවක් තක්සේරු හෝ ප්‍රාග්ධන ලාභ බඳු වාර්තාවක්, ස්වයං තක්සේරුවක් කිරීම. වන්නේ ය.

96. (1) හාරයක ආයෝජන වත්කමක් උපලබිධි වීමෙන් ලැබුණු හවුල් ව්‍යාපාර ලැබීම් මත බඳු ගෙවීම ද ඇතුළත්ව, ආයෝජන වත්කමක් උපලබිධි සහ හාර මතින් 15 වීමෙන් ලැබුණු ලැබීම්වලින් සමන්විත, එහි බඳු අය කළ හැකි ආයෝජන වත්කම් ආදායමට අදාළව, මෙම පනත මගින් හාරයක් මත පනවා ඇති යම් උපලබිධි වම පුතුකම් හෝ බැඳීම් ඉටු කිරීම සම්බන්ධයෙන් හාරයක සැම භාරකරුවකු ම වගකිව යුතු ය.

(2) හවුල් ව්‍යාපාරයක ආයෝජන වත්කමක් උපලබිධි වීමෙන් 20 20 ලැබුණු ලැබීම් මත බඳු ගෙවීම ද ඇතුළත්ව, ආයෝජන වත්කමක් උපලබිධි වීමෙන් ලැබුණු ලැබීම්වලින් සමන්විත, එහි බඳු අය කළ හැකි ආදායමට අදාළව, මෙම පනත මගින් හවුල් ව්‍යාපාරයක් මත පනවා ඇති යම් පුතුකම් හෝ බැඳීම් ඉටු කිරීම සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක සැම හවුල්කරුවකු ම වගකිව යුතු ය.

25 (3) හාරයක, එක් හාරකරුවකුට වඩා වැඩි හාරකරුවන් සංඛ්‍යාවක් සිවේන අවස්ථාවක දී, හාරයේ හාරකරු මත මෙම වගන්තිය යටතේ පනවා ඇති පුතුකම් සහ බැඳීම්, හාරකරුවන්ට එක්ව සහ වෙන් වෙන් ව අදාළ විය යුතු නමුත්, ඔවුන්ගෙන් යම් අයකු විසින් ඒවා ඉටු කරනු ලැබිය හැකි ය.

30 (4) මෙම වගන්තිය යටතේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් මත පනවා ඇති පුතුකම් සහ බැඳීම්, හවුල්කරුවන්ට එක්ව හෝ වෙන්

වෙන්ව අදාළ විය යුතු නමුත්, මුළුන්ගෙන් යම් අයකු විසින් ඒවා ඉටු කරනු ලැබිය හැකි ය.

- (5) මියගිය තැනැත්තකුගේ යම් ආයෝජන වත්කමක් උපලබිධ විමෙන් ලැබුණු ලැබේම් ද ඇතුළත් ව, ආයෝජන වත්කමක් උපලබිධ
5 විමෙන් ලැබුණු ලැබේමවලින් සමන්විත ඒ තැනැත්තාගේ බදු අය කළ හැකි ආදායමට අදාළව, මෙම පනත මගින් පනවා ඇති යම් යුතුකම් හෝ බැඳීම් ඉටු කිරීම සම්බන්ධයෙන් පොල්මාකරු වගකිව යුතු ය.

II වන කොටස

10 IX වන පරිවිෂේෂය

පරිපාලන විධිවිධාන

I වන කාණ්ඩය: බදු නීති පරිපාලනය

97. (1) මේ පනතේ කාර්ය සඳහා අවශ්‍ය වනු ලැබිය හැකි නිලධාරයේ: පරිදි, කොමසාරිස් ජනරාල්වරයකු, නියෝජන කොමසාරිස්
15 ජනරාල්වරයන් සංඛ්‍යාවක්, ජේන්ඡ්‍ය කොමසාරිස්වරයන්,
කොමසාරිස්වරයන්, ජේන්ඡ්‍ය නියෝජ්‍ය කොමසාරිස්වරයන්,
නියෝජ්‍ය කොමසාරිස්වරයන්, සහකාර කොමසාරිස්වරයන් සහ
වෙනත් බදු නිලධරයන් ද පත් කරනු ලැබිය යුතු ය.

- (2) මේ පනතේ යම් විධිවිධාන මගින් කොමසාරිස් ජනරාල්වරයා
20 වෙත පවරා ඇති, නියම කොට ඇති හෝ භාර කොට ඇති යම් බලයක් ක්‍රියාත්මක කරන, යම් කාර්යයක් හෝ කර්තව්‍යයන් ඉටු කරන බදු නිලධරයකු පටහැනීව කරුණු මැප්ප කරනු ලබන තෙක්,
එම් බලය ක්‍රියාත්මක කිරීමට හෝ ඒ කාර්යය හෝ කර්තව්‍ය ඉටු කිරීමට එම බදු නිලධරයාට කොමසාරිස් ජනරාල්වරය විසින් බලය
25 දෙනු ලැබූ ලෙස (සියලු කාර්ය සඳහා) සලකනු ලැබිය යුතු ය.

- (3) කොමසාරිස් ජනරාල්වරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධරයෙක් හෝ මේ පනත යටතේ යම් කර්තව්‍යයක් ඉටු කිරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් බලය පවරන ලද යම් තැනැත්තෙක්, එම කර්තව්‍යය ඉටු කිරීමේ ද මිහු විසින් සද්ධාවයෙන්
30 කරන ලද කවර හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් සිවිල් නඩු කටයුත්තක ද පුද්ගලිකව වගකීමකට යටත් නොවිය යුතු ය.

(4) මේ පනතේ කාර්ය සඳහා සූදුසූ යැයි කොමසාරිස් ජනරාල්වරයා සලකන යම් ආකාති කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි ය.

98. (1) මේ බලතල පැවරීමේ බලය හැර, මේ පනතින් බලතල 5 කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා ඇති හෝ නියම කරනු පැවරීම. ලබ ඇති බලතල හෝ කාර්ය, කොමසාරිස් ජනරාල්වරයා විසින් දෙපාර්තමේන්තුවේ නිලධරයකු වෙත පවරනු ලැබිය හැකි ය.

(2) කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් බලතල හෝ කාර්ය යම් නිශ්චිත බදු නිලධරයකු වෙත හෝ දෙපාර්තමේන්තුවේ යම් 10 නිශ්චිත තහඩරක් උසුලන්නකුට පවරනු ලැබිය හැකි ය.

(3) කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයිය යුතු වූ යම් තොරතුරක්, ප්‍රකාශනයක් හෝ ලේඛනයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන යම් කොන්දේසිවලට යටත්ව, කොමසාරිස් ජනරාල්වරයා විසින් නම් කරනු ලැබිය හැකි 15 වෙනත් යම් තැනැත්තකුට සපයනු ලැබීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් විධිවාන සලස්වනු ලැබිය හැකි ය.

(4) යම් පවරන ලද බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉටුකිරීම මේ වගන්තිය යටතේ වූ පැවරීමින් වළක්වනු නොලැබිය යුතු ය.

20 (5) බදු නිලධරයකු විසින්,-

(අ) පෙෂද්ගලික, පවුල්, ව්‍යාපාරික, වෘත්තියමය, සේවා නිපුක්තිකමය හෝ මූල්‍යමය සබඳතාවක් ඔහු සතුව පවතින හෝ පැවතුණු තැනැත්තකු සම්බන්ධයෙන්; හෝ

(ආ) එසේ තැනැන් පටහැනි සම්බන්ධතා පවතින විට දී,

25 මේ පනත යටතේ යම් බලතල ක්‍රියාත්මක කිරීම හෝ කාර්යය හෝ කර්තව්‍යය ඉටු කිරීම නොකරනු ලැබිය යුතු ය.

(6) කොමසාරිස් ජනරාල්වරයා විසින්, මේ වගන්තිය යටතේ සිදුකරන ලද පැවරීමක් ඕනෑම වේලාවක ලිඛිතව සංශේදනය කිරීම හෝ අහෝසි කිරීම කරනු ලැබිය හැකි ය.

99. (1) (මින් මතු “අරමුදල” යනුවෙන් සඳහන් කරනු ලබන) දේශීය ආදායම දේශීය ආදායම දීරිගැන්වීමේ අරමුදලක් මූල්‍ය විෂයය හාර දීරිගැන්වීමේ අමාත්‍යවරයා විසින් පිහිටවනු ලැබිය යුතු ය.

(2) අරමුදලේ කාර්යය සඳහා එක් එක් වර්ෂය වෙනුවෙන් 5 පාර්ලිමේන්තුව විසින් විසර්පනය කරනු ලබන යම් මූදල් අරමුදලට ගෙවනු ලැබිය යුතු ය.

(3) (අ) අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන යම් යෝජනා ක්‍රමයකට අනුකූලව දෙපාර්තමේන්තුවේ නිලධරයන්ගේ සුහසාධනය සඳහා අවශ්‍ය සියලු මූදල් ; සහ

10 (අ) කොමිෂාරිස් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන යම් පනතක් ක්‍රියාත්මක කිරීමෙන් ලා කාර්යක්ෂමතාව සහතික කරනු පිළිස, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය තැක් යෝජනා ක්‍රමයකට අනුකූලව දෙපාර්තමේන්තුවේ යම් පන්තියකට හෝ 15 කාන්තියකට අයත් නිලධරයන්ට සමුහ දීරිගැන්වීමේ දීමනා,

අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය.

(4) කොමිෂාරිස් ජනරාල්වරයා විසින්, නියෝගවලින් නියම කරන දද කාර්ය පරිපාලියට අනුකූලව අරමුදල පරිපාලනය කරනු ලැබිය 20 යුතු ය.

100. (1) මෙහි (3), (4), (5) හෝ (7) උපවගන්තිවල විධිවිධාන විශ්වාසානාවය. සලසා ඇති පරිදි හැර මේ පනත යටතේ කාර්යක් ඉටුකරන හෝ 25 මේ පනතේ පරිපාලනයෙහි සේවයේ නියුත්තව සිටින සැම තැනැත්තකුම්, යම් නිශ්චිත බදු ගෙවන්නක පිළිබඳව රාජකාරී මට්ටමෙන් එක් තැනැත්තා වෙත ලැබෙන සියලු තොරතුරු සහ ලේඛන රහස්‍ය සහ විශ්වාසා තොරතුරු හා ලේඛන වශයෙන් සලකනු ලැබිය යුතු අතර, පහත සඳහන් තැනැත්තන්ට පමණක් එම තොරතුරු අනාවරණය කළ හැකි ය:-

30; (අ) සේවකීය කාර්ය ඉටු කිරීමේ ක්‍රියාවලියෙහි දී සහ එක් කාර්ය ඉටු කිරීමේ කාර්ය සඳහා, දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ අනෙකුත් නියෝජිතයන් සහ සේවා නියුත්තිකයන්ට;

- (ආ) දෙපාර්තමේන්තුවේ අධික්ෂණය සිදු කිරීමේ ක්‍රියාවලියක දී සහ එකී අධික්ෂණය සිදු කරගෙන යාමේ කාර්යය සඳහා මූල්‍ය විෂයය හාර අමාත්‍යවරයාට;
- (ඇ) 5 රාජකාරීමය කටයුතු කිරීමේ කාර්ය සඳහා එකී අනාවරණය කිරීම අවශ්‍ය වීම මත පමණක් විගණකාධිපතිවරයාට හෝ විගණකාධිපතිවරයා විසින් බලය පවරන ලද යම් තැනැත්තකට;
- (ඈ) 10 යම් නියුතිත අධිකාරියක් සමග ඇතුළත් වූ ජාත්‍යන්තර ගිවිෂුමකට අනුකූලව විදේශ රටක බදු අධිකාරීන්ට;
- (ඉ) 15 යම් සිවිල් හෝ අපරාධ නීති කාත්‍ය සඳහා හෝ නීතිපතිවරයාගේ මතය හෝ උපදේශය ලබා ගැනීමේ කාර්යය සඳහා නීතිපතිවරයාට;
- (ඊ) 20 15 වරදක් සඳහා බදු ගෙවන්නාගේ බැඳීම හෝ වගකීම ස්ථාපනය කිරීම සඳහා වන නඩු කටයුත්තක දී, අධිකරණයකට;
- (උ) 25 20 විනිමය පාලන පනත උල්ලංසනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමේ කාර්යය සඳහා විනිමය පාලකවරයාට;
- (ඌ) 30 25 යම් තැනැත්තක්ගේ හෝ යම් තැනැත්තක්ගේ කළනුයාගේ හෝ දරුවාගේ කටයුතු පිළිබඳ විමර්ශනයක දී විමර්ශන කොමිස් සහා පනත යටතේ පත්කරන ලද කොමිස්මකට; සහ
- (ඍ) 30 25 (ඇ) 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ වේදනා විමර්ශන කොමිස් සහා පනත යටතේ ස්ථාපිත අල්ලස් හෝ දූෂණ වේදනා විමර්ශන කිරීමේ කොමිස් සහාවකට.
- (2) මෙහි (1) වන උපවගන්තියේ තොරතුරු අනාවරණය කිරීමට අවසර ලැබූ තැනැත්තන්, එම අනාවරණය සඳහා අවසර ලබා දුන් අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය වන අවම ප්‍රමාණය හැර, තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් රහස්‍යභාවය පවත්වාගෙන යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ තොරතුරු ලද යම් තැනැත්තක විසින් තොරතුරු ලැබූණු අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය වන අවම ප්‍රමාණය හැර, රහස්‍යභාවය පවත්වාගත යුතු ය.

(4) තත් හිමිකම් පැමේ සත්‍යතාවය පිළිබඳ යුත්තිසාහගත 5 සහතිකයක් ලබා ගැනීමෙන් පසුව පමණක් කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නකුගේ කටයුතුවලට අදාළ තොරතුරු, එකී බදු ගෙවන්නා බවට හිමිකම් පානු ලබන තැනැත්තා වෙත හෝ බදු ගෙවන්නාගේ බලයලත් නියෝගිතයා බවට හිමිකම් පානු ලබන තැනැත්තා වෙත අනාවරණය කරනු ලැබිය හැකි ය.

10 (5) බදු ගෙවන්නකට අදාළ තොරතුරු, බදු ගෙවන්නාගේ ලිඛිත අවසරය ඇතිව වෙනත් තැනැත්තකට අනාවරණය කරනු ලැබිය හැකි ය.

(6) මේ වගන්තිය මගින් පනවා ඇති රහස්‍යභාවය පිළිබඳ බැඳීම යම් තැනැත්තක මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ කාර්යය 15 සඳහා පත් කරනු ලැබීම හෝ සේවයේ නියුත්ත කිරීම අවසර් වීම නොතකා එකී තැනැත්තා සම්බන්ධයෙන් අඛණ්ඩව අදාළ විය යුතු ය.

(7) කොමසාරිස් ජනරාල්වරයා විසින් -

- (අ) 152 වගන්තිය යටතේ බදු ගෙවීම පැහැර හැර ඇති,
20 (ආ) තීයම කර ඇති පරිදි වාර්තාවක් ගොනුකිරීමට අපොහොසත්ව ඇති; හෝ
(ඇ) XVII වන පරිවිෂේෂය යටතේ උංක ප්‍රකාශන ද්‍රව්‍යක් පනවනු ලැබ ඇති;

බදු ගෙවන්නන්ගේ නම් ලැයිස්තුවක් පළකරනු ලැබිය හැකි ය.

25 101. වෙනත් යම් තැනැත්තක විසින් එම්දරවු කරනු නොලැබුවා තොරතුරු වූ යම් ආදායමක් තක්සේරු කිරීම සහ බදු රස්කර ගැනීම ප්‍රතිඵලය සපයන්නන්. වන තොරතුරක් සපයන්නා වූ කවර හෝ තැනැත්තකට අවස්ථානුගත කරණු අනුව යුත්තිසාහගත යයි සළකනු ලබන යම් මුදල් ප්‍රමාණයක් පාරලිමේන්තුව විසින් තත්කාර්යය සඳහා විසර්ජනය කොට ඇති 30 මුදල්වලින් කොමසාරිස් ජනරාල්වරයා විසින් ගෙවිය හැකි ය.

II වන කාණ්ඩය : බදු ගෙවන්නන් ලියාපදිංචිය සහ බදු ගෙවන්නනා හඳුනාගැනීමේ අංකය

- 102.** (1) දැනටමත් ලියාපදිංචි නොවූ, එහෙත් තක්සේරු වර්ෂය ලියාපදිංචිය. සඳහා ආදායම වාර්තාවක් සැපයීමේ වගකීමක් පැවරෙන සැම 5 තැනැත්තකුම එම වර්ෂය සඳහා වන පදනම් කාලපරිච්ඡේ අවසන් වීමෙන් පසු දින තිහකට නොවැඩි කාලයක් කුළ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියාපදිංචි විය යුතු ය.
- (2) මේ වගන්තිය යටතේ ලියාපදිංචි වන තැනැත්තකු ඒ සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබ 10 10 ඇති ආකාතියෙන් සහ ආකාරයෙන් යුතු අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ පනත යටතේ තියම කරනු ලැබිය හැකි ආකාරයට වූ නොරතුරු ඔහු වෙත සපයනු ලැබිය යුතු ය.
- (3) අමාත්‍යාධාරයා විසින්, කොමසාරිස් ජනරාල්වරයාගේ කුමැත්ත 15 15 ඇතිව, මේ වගන්තිය යටතේ ලියාපදිංචි විම සඳහා අතිරේක තැනැත්තන් පන්ති නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි ය.
- (4) ලියාපදිංචිය සඳහා වන අවශ්‍යතාවයන් සපුරා ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් සලකනු ලබන යම් තැනැත්තකු කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියාපදිංචි කරනු ලැබිය යුතු 20 20 අතර, එකී තැනැත්තා වෙත (මෙහි මින්මත් "TIN" යනුවෙන් සඳහන් කරනු ලබන) බදු ගෙවන්නනා හඳුනාගැනීමේ අංකයක් නියම කරනු ලැබිය යුතු ය.
- (5) ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරන ලද යම් තැනැත්තකු ලියාපදිංචි කිරීම කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු 25 25 ලබන අවස්ථාවක දී, එකී තීරණය ගැනීමෙන් දින දාහනරක් ඇතුළත ප්‍රතික්ෂේප කිරීමේ ලිඛිත දැන්වීම හේතු සහිතව, කොමසාරිස් ජනරාල්වරයා විසින් එම තැනැත්තා වෙත යවනු ලැබිය යුතු ය.
- 103.** (1) මේ පනත පරිපාලනය සම්බන්ධයෙන් අදාළ වන සියලු බදු ගෙවන්නා ලිපි ගනුදෙනු වලදී භාවිත කළ යුතු, අනන් වූ TIN අංකයක් හඳුනාගැනීමේ 30 30 කොමසාරිස් ජනරාල්වරයා විසින් සැම බදු ගෙවන්නකු වෙතම ලබා දිය යුතු ය.

(2) කොමසාරිස් ජනරාල්වරයා විසින් TIN අංකයක් බදු ගෙවන්නකු නොවන, එහෙත් -

- (අ) ලබන්නා සතුව පවතිදී බදු ගෙවීමට යටත් වන ගෙවීම් සිදු කරන්නා වූ;
- 5 (ආ) බදු වාර්තාවක් ගොනුකිරීම සිදු කළ යුතු වන්නා වූ හෝ සිදු කළ යුතු විය හැකි වන්නා වූ;
- (ඇ) මේ පනත හෝ මේ පනත යටතේ සාදන ලද නියෝග යටතේ වෙනත් යම් තැනැත්තකුට TIN අංකයක් සැපයීය යුතු වන්නා වූ; හෝ
- 10 (ඇ) 102 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි විය යුතු වන්නා වූ,

තැනැත්තකුට වෙන්කොට දෙනු ලැබිය හැකි ය.

(3) නිශ්චිතව සඳහන් කරන ලද ප්‍රමාණයට තැනැත්තකු විසින් -

- (අ) මේ පනත අදාළ වන බද්ධකට සම්බන්ධීත ලේඛන මත
15 එකී තැනැත්තාගේ TIN අංකය සටහන් කිරීම ; පහ
- (ආ) TIN අංකය සපයන තැනැත්තා සම්බන්ධයෙන් බදු තොරතුරු සැපයීමට නියමිත වූ තැනැත්තකු ලෙස නියෝග මගින් නම් කරන ලද වෙනත් යම් තැනැත්තකුට TIN අංකය සැපයීම,

20 සිදු කරනු ලැබිය යුතු ය.

- (4) කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නාගේ බදු වගකීමට අදාළව බදු ගෙවන්නා වෙත යටත්නා වූ සියලු ලිපි ගනුදෙනුවල TIN අංකය ඇතුළත් කරනු ලැබිය යුතු අතර, බදු ගෙවන්නා විසින් වාර්තාවල සහ කොමසාරිස් ජනරාල්වරයා සමග 25 කරනු ලබන ලිපි ගනුදෙනුවල එකී අංකය සටහන් කරනු ලැබිය යුතු ය.

- (5) නාමය (ව්‍යාපාර නාමය හෝ අනෙකුත් වෙළඳ නාමය
30 ඇතුළත්ව) ලිපිනය, ව්‍යාපාරික ස්ථානය හෝ සිදුකරගෙන යනු ලබන බදු අය කළ හැකි කටයුත්තේ ස්වභාවය අදියෙහි වෙනසක් සිදු වූවහොත්, බදු ගෙවන්නා විසින් වෙනස සිදුකළ දිනයට පසු

දින තිහක් නොතුක්මවන කාලයක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා වෙත ඒ බව දැනුම් දිය යුතු ය.

III වන කාණ්ඩය: පොදු රිති නියමයන්

- 104.** (1) මේ පනත පරිපාලනයේ දී අනුකූලතාව සාක්ෂාත් අනුගමන පොදු
5 කර ගැනීම සඳහා සහ පොදු මහජනතාව සහ දෙපාර්තමේන්තුවේ රිති නියමයන්.
නිලධරයන් සඳහා මාස්තේපලේද සැපයීම ද සඳහා, කොමසාරිස්
ජනරාල්වරයා විසින් මේ පනත අදාළ වීම පිළිබඳ ස්වකිය අර්ථ
නිරුපණය දක්වමින් පොදු රිති නියමයන් නිකුත් කරනු ලැබේය
හැකි ය.
- 10 (2) ඉවත් කරගනු ලබන තෙක්, යම් පොදු රිති නියමයක් මගින්
කොමසාරිස් ජනරාල්වරයා බැඳී සිටිය යුතු ය.
- (3) පොදු රිති නියමයන් බඳු ගෙවන්නන් කෙරෙහි බැඳීම් ඇති
නොකරන්නේ ය.
- 105.** (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් ගැසට් පත්‍රයෙහි පොදු රිති
15 සහ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි පොදු රිති නියමය පිළිබඳ නියමයක්
දැන්වීමක් ප්‍රසිද්ධ කිරීම මගින් පොදු රිති නියමයක් සාදනු ලැබේය
සැදීම්.
හැකි ය.
- (2) යම් පොදු රිති නියමයක්, එම රිතිය පොදු රිති නියමයක්
වෙත සහ එම රිති නියමය හඳුනාගනු ලැබේය හැකි පරිදි විෂය
20 කරුණ නිශ්චිතව දක්වනු ලබන දිරෝගක් සහ හඳුනායැනීමේ අක්‍රයක්
සහිත වූවක් විය යුතු ය.
- (3) යම් පොදු රිති නියමයක්, එම පොදු රිති නියමයේ නිශ්චිතව
දක්වා ඇති දින සිට බලපැවැත්විය විය යුතු අතර, එවැනි දිනයක්
25 නිශ්චිතව දක්වා නොමැති අවස්ථාවක දී, එම රිති නියමය ගැසට්
පත්‍රයෙහි සහ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කරනු ලැබූ දින
සිට බලාත්මක විය යුතු ය.
- (4) රිති නියමයේ නිශ්චිතව දක්වා ඇති අවස්ථානුගතයන් හි දී
මේ පනතේ විධිවිධාන අදාළ වීම පිළිබඳව කොමසාරිස්
ජනරාල්වරයාගේ මතය යම් පොදු රිති නියමයක නිශ්චිතව දක්වනු
30 ලබන අතර එය මේ පනතේ හෝ වෙනත් යම් නිශ්චිතයක කාරය
සඳහා කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණයක් නොවිය යුතු ය.

106. (1) ගැසට් පත්‍රයෙහි සහ දෙපාර්තමේන්තු වෙති අඩවියේ පොදු රීති එසේ ඉවත් කිරීම පිළිබඳ නිවේදනයක් ප්‍රකිද්ධ කිරීම මගින් නියමයක් ඉවත් කර කොමිෂන් ජනරාල්වරයා විසින් යම් පොදු රීති නියමයක් ගැනීම. සම්පූර්ණයෙන් හෝ එහි යම් කොටසක් ඉවත්කරගනු ලැබේය හැකි ය.

5 (2) යම් පොදු රීති නියමයක් සම්පූර්ණයෙන් හෝ, එහි කොටසක් හෝ යම් ලිඛිත නිතියක් හා අනනුකූල බව පසුව සොයාගත් විටෙක, කොමිෂන් ජනරාල්වරයා විසින් එකිනී රීති නියමය, සම්පූර්ණයෙන් හෝ එහි කොටසක්, එකිනී අනනුකූලතාවයේ ප්‍රමාණයට, ඉල්ලා අස්කරගනු ලැබේය යුතු ය.

10 (3) යම් පොදු රීතියක් සම්පූර්ණයෙන්ම හෝ එහි යම් කොටසක් ඉවත්කර ගැනීම -

(අ) (1) වන උපවහන්තිය අදාළවන අවස්ථාවක දී -

(i) ඉවත් කර ගැනීමේ නිවේදනයේ නිශ්චිතව දක්වා ඇති දින සිට; හෝ

15 (ii) රීති නියමය ඉවත්කර ගැනීමේ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දිනය හෝ දෙපාර්තමේන්තු වෙති අඩවියේ පළ කරන ලද දිනය යන දිනවලින් පසුව එළඹින දිනයේ සිට; හෝ

(ආ) (2) වන උපවහන්තිය අදාළ වන අවස්ථාවක දී, අනනුකූල නිතිය හෝ පොදු රීති නියමය අදාළ වීමේ දිනයේ සිට,

බලාත්මක විය යුතු ය.

IV වන කාණ්ඩය: පොදුගලික රීති නියමයන්

107. (1) බදු ගෙන්නා විසින් ඇතුළත් වී ඇති හෝ ඇතුළත්වීමට පොදුගලික යෝජිත යම් ගනුදෙනුවකට මේ පහත අදාළ වීම සම්බන්ධයෙන් රීති නියමයන්.

25 කොමිෂන් ජනරාල්වරයාගේ ස්ථාවරය දක්වමේන් යම් පොදුගලික රීති නියමයක් නිකුත් කරන ලෙස බදු ගෙවන්නකු විසින් කොමිෂන් ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කරනු ලැබේය හැකි ය.

(2) පොදුගලික රීති නියමයක් සමාලෝචනය කිරීම සඳහා සහ කොමිෂන් ජනරාල්වරයා වෙනුවෙන්, උචිත පරිදි පොදුගලික

රිති නියමයන් නිකුත් කිරීම සඳහා, අප්‍රථම තිරුපත් කමිටුව යෙළුවන් හඳුන්වනු ලබන දෙපාර්තමේන්තුවේ ජේෂණ්ධිය නිලධරයන්ගේ කමිටුවක් කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කරනු ලැබිය යුතු ය.

5 (3) මේ වගන්තිය යටතේ වූ යම් ඉල්ලීමක් ලිඛිත විය යුතු අතර,

(ආ) ගනුදෙනුවට අදාළ සියලු තේවන සමග ඉල්ලීමට අදාළ වන ගනුදෙනුව පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් විය යුතු ය;

(ඇ) රිති නියමය අවශ්‍ය වන්නේ යම් ගැටලුවක් සම්බන්ධයෙන් ද එකී ගැටලුව සංක්ෂීප්තව දක්වනු ලැබිය යුතු ය; සහ

10 (ඈ) මේ පනත ගනුදෙනුවට අදාළ විම සම්බන්ධයෙන් ඉල්පූමිකරුගේ මතය දක්වමින් සම්පූර්ණ ප්‍රකාශයක් ලබාදිය යුතු ය.

(4) 108 වන වගන්තියට යටත්ව, මේ වගන්තිය යටතේ ඉල්ලීමක් ලැබේමේ දින සිට දින අනුවක් ඇතුළත, ගැටලුව පිළිබඳව ඉල්පූමිකරු 15 වෙත පොද්ගලික රිති නියමයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබිය යුතු ය.

(5) පොද්ගලික රිති නියමයක් සැදීමට අදාළ ගනුදෙනුවේ සියලු පැතිකඩ් පිළිබඳ බදු ගෙවන්නා විසින් පූර්ණ සහ සත්‍ය හෙළිදරව් කිරීමක් සිදුකර ඇත්තේ සහ පොද්ගලික රිති නියමය සඳහා වූ බදු 20 ගෙවන්නාගේ ඉල්ලීමේ විස්තර කර ඇති පරිදි වූ සියලු වැදගත් කරුණු සම්බන්ධව ගනුදෙනුව ඉදිරියට ක්‍රියාත්මකව ඇත්තේ, හඳුනාගත් බදු ගෙවන්නාට එරෙහිව කොමසාරිස් ජනරාල්වරයා 25 එකී පොද්ගලික රිති නියමය මගින් බැඳෙන නමුත් වෙනත් යම් බදු ගෙවන්නකුට එරෙහිව කොමසාරිස් ජනරාල්වරයා එකී රිති 25 නියමයෙන් නොබැඳෙන්නේ ය.

(6) යම් බදු ගෙවන්නක පොද්ගලික රිති නියමයක් මගින් නොබැඳෙන්නේ ය.

(7) කොමසාරිස් ජනරාල්වරයා විසින්, යම් පොද්ගලික රිති 30 නියමයක් සඳහා වූ යම් ඉල්ලීමකට අදාළව අය කරනු ලබන්නා වූ සාධාරණ ගාස්තු නිශ්චිතව දක්වනු ලැබිය හැකි ය.

108. (1) පහත සඳහන් අවස්ථාවලදී පොදුගලික රීති නියමයක් යම් පොදුගලික
සඳහා වූ යම් ඉල්ලීමක්, කොමිෂනරිස් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප
කරනු ලැබිය හැකි ය; එනම්-

5 (අ) (i) ඉල්ප්‍රමිකරුට භාරදෙන ලද බදු තක්සේරුවක් පිළිබඳ ප්‍රතික්ෂේප
දැන්වීමක්;

(ii) කොමිෂනරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද,
බලාත්මකව පවතින්නා වූ දැන්වීමක් හෝ වෙනත්
මගපෙන්වීම්; හෝ

10 (iii) 111වන වගන්තිය යටතේ පළකරන ලද, බලාත්මකව
පවතින්නා වූ රීති නියමයක්,

යම් ඉල්ලීමක විෂයය වස්තුව වන ගැටපුව බව කොමිෂනරිස්
ජනරාල්වරයා විසින් දැනටමත් තීරණය කර ඇත්තාම්;

15 (අ) ඉල්ප්‍රමිකරුට හෝ ඉල්ප්‍රමිකරු විසින් ගොනුකරන ලද
විරෝධතාවකට අදාළ බදු විගණනයක් විෂයය වන
ප්‍රශ්නයකට, ඉල්ලීම අදාළ වන විට;

(ඇ) ඉල්ලීම හරයක් නැති හෝ ගැටපු සහගත වන විට;

(ඇ) ඉල්ලීම අදාළ වන ගනුදෙනුව ක්‍රියාත්මක කර නොමැති
අතර ගනුදෙනුව ක්‍රියාත්මක නොවිය හැකි බව විශ්වාස
කිරීමට සාධාරණ හේතු පවතින විට;

20 (ඉ) පොදුගලික රීති නියමයක් සඳහා ප්‍රමාණවත් තොරතුරු
ඉල්ප්‍රමිකරු විසින් බදු අධිකාරිය වෙත සපයා නොමැති
විට;

25 (ඊ) ඉල්ලීමට එකත්වීම සඳහා අවසා සම්පත් සහ බදු නිලධාරයා
අදාළ යැයි සලකන යම් වෙනත් කරුණු සැලකිල්ලට
ගැනීමේදී, කොමිෂනරිස් ජනරාල්වරයාගේ මතය අනුව,
ඉල්ලීමට එකත්වීම සාධාරණ නොවිය හැකි විට; හෝ

(උ) රීති නියමය සඳහා, බදු මගහැරීමේ විධිවිධානයක් අදාළ
කරගැනීම හා සම්බන්ධ වන විට.

(2) කොමසාරිස් ජනරාල්වරයා විසින්, මේ වගන්තිය යටතේ පොදුගලික රීති නියමයක් සැදීම ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයක් පිළිබඳ ලිඛිත දැන්වීමක් ඉල්ලුම්කරුට හාරදිය යුතු ය.

109. (1) රීති නියමයේ ලැබුම්කරු වෙත පොදුගලික රීති නියමය පොදුගලික 5 පිළිබඳ ලිඛිත දැන්වීම හාරදීම මගින් කොමසාරිස් ජනරාල්වරයා රීති නියමයක් විසින් පොදුගලික රීති නියමයක් සාදනු ලැබිය හැකි ය.

(2) අනාගත සිදුවීමක් හෝ උචිත බවට සලකනු ලබන වෙනත් යම් කාරණා පිළිබඳ උපකල්පිතයන් මත පදනම්ව කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් පොදුගලික රීති නියමයක් සාදනු ලැබිය 10 හැකි ය.

(3) පොදුගලික රීති නියමයක්, එම රීති නියමයෙහි ප්‍රශ්නගත කරුණ දක්වම්න් එය පොදුගලික රීති නියමයක් බවට ප්‍රකාශ කළ යුතු අතර පහත දැක්වෙන දේ හඳුනාගත යුතු ය; එනම්:-

- (අ) බදු ගෙවන්නා;
- 15 (ඇ) රීති නියමය අදාළ වන බදු කාල සීමාව;
- (ඇ) රීති නියමය අදාළ වන ගනුදෙනුව; සහ
- (ඇ) රීති නියමය පදනම්වනයේ යම් උපකල්පිතයන් මත ද, 110 එම උපකල්පිතයන්.

(4) රීති නියමය පිළිබඳ ලිඛිත දැන්වීම ඉල්ලුම්කරුට හාරදෙන 20 අවස්ථාවේ ද පොදුගලික රීති නියමයක් සාදනු ලබන අතර 110 වන වගන්තිය යටතේ රීති නියමය ඉවත් කරගන්නා තෙක් එම රීති නියමය බලාත්මකව පැවතිය යුතු ය.

(5) රීති නියමය ඉල්ලීමේ දී මතු කරන ලද ප්‍රශ්නය පිළිබඳ 25 කොමසාරිස් ජනරාල්වරයාගේ මතය, පොදුගලික රීති නියමයේ දැක්විය යුතු අතර මේ පහතේ හෝ යම් වෙනත් නීතියක කාරය සඳහා විධිමත්ව සමාලෝචනය කරනු ලැබිය හැකි, අනියාවනය කරනු ලැබිය හැකි හෝ වෙනත් යම් ආකාරයකින් විරැදුෂ්‍ය විය හැකි කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණයක් නොවිය යුතු ය. සැක

දුරු කිරීමේ කාර්යය සඳහා, මේ උපවගන්තිය, රීති නියමය අදාළ වන බදු ගෙවන්නාට භාරදෙන ලද යම් බදු තක්සේරුවක් සම්බන්ධ බදු ගෙවන්නාගේ අයිතින් කිසිදු ආකාරයකින් සීමා නො කළ යුතු ය.

5 110. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින්, ඉල්ලුම්කරුට පොදුගලික රීති නියමයක් භාරදෙන ලද ලිඛිත දැන්වීමක් මගින්, සාධාරණ හේතුවක් මත ඉවත්කර පොදුගලික රීති නියමය සම්පූර්ණයෙන්ම හෝ එහි යම් කොටසක් ගැනීම. ඉවත්කර ගැනීම කළ හැකි ය.

(2) යම් පොදුගලික රීති නියමයක් සම්පූර්ණයෙන් හෝ, එහි
10 කොටසක් හෝ යම් ලිඛිත තීතියක් හා අනුතුලත්ව පසුව සොයාගත් විටෙක, කොමසාරිස් ජනරාල්වරයා විසින් එකී රීති නියමය සම්පූර්ණයෙන් හෝ එහි කොටසක්, එකී අනුතුලතාවයේ ප්‍රමාණයට, ඉල්ලා අස්කරනු ලැබිය යුතු ය.

(3) යම් පොදුගලික රීති නියමයක් සම්පූර්ණයෙන්ම හෝ එහි
15 කොටසක් ඉල්ලා අස්කරුතීම්, ඉල්ලා අස්කරුතීම් දැන්වීමේ තීතිවිතව දක්වා ඇති දිනයේ සිට බලපැවැත්වීය යුතු ය.

111. (1) රීති නියමය අදාළවන ඉල්ලුම්කරුගේ අනතුතාව, පොදුගලික
තන පළකිරීමේ නොදැක්වීය යුතු අවස්ථාවක හැර, 109 වන වගන්තිය
යටතේ සාදනු ලැබූ රීති නියමයක් කොමසාරිස් ජනරාල්වරයා විසින්
20 දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළකළ යුතු ය.

(2) 110 වන වගන්තියට අනුතුලත් රීති නියමයක් ඉවත්කර ගනු
ලැබූ විට, 110 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ
නිශ්චය කරන ලද දින සිට බලපවත්වන පරිදි රීති නියමයේ බැඳීම
අවසන් වන බව දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා විසින්
25 දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඉවත්කර ගැනීමේ දැන්වීමක් වහාම
පළකළ යුතු ය.

V වන කාණ්ඩය - සහ්තිවේදනය, ආකෘති සහ දැනුවේම්

112. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ බලයලත් බදු නිලධරයකු විසින් බදු ගෙවන්නකු හෝ වෙනත් තැනැත්තකු වෙත නීතිත් කරනු ලබන දැනුවීමක් හෝ ප්‍රකාශයක් හෝ එමගින් ලද 5 එකත්තාවක් එය නීතිය මගින් බලය ලබා දී ඇත්තාම් සහ ලිඛිත වන්නේ නම් සහ බලයලත් නිලධරයකු විසින් අත්සන් කර ඇත්තාම් බලුත්මක විය යුතු ය.

(2) පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක සලසා ඇත්තාම් හැර, කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් තැනැත්තකු වෙත 10 භාරදිය යුතු දැනුවීමක් හෝ ලේඛනයක් පහත ආකාරයෙන් භාර දිය හැකි ය:-

- (අ) තැනැත්තාට හෝ තැනැත්තා විසින් නම් කරන ලද නිලධරයාට එය පුද්ගලිකව භාරදීම;
- (ආ) තැනැත්තාගේ ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය හෝ අවසාන වරට දැන සිටි ව්‍යාපරික ස්ථානයට හෝ පදිංචි ස්ථානයට 15 එය බාරදීම;
- (ඇ) තැනැත්තාගේ ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය හෝ අවසාන වශයෙන් දැන සිටි ව්‍යාපරික හෝ පදිංචි ස්ථානයට එය ලියාපදිංචි තැපැලන් යැවීම හෝ;
- 20 (ඇ) 113 වන වගන්තිය ප්‍රකාරව ඉලෙක්ට්‍රොනිකව එය සම්පූෂණය කිරීම.

(3) තැනැත්තකු-

- (අ) තැනැත්තා අමතා යවන ලද ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක දී ; හෝ
- 25 (ආ) ලිපිය, ලබා ගැනීම සඳහා තැපැල් කාර්යාලයේ තබා ඇති බව දැනුම් දෙනු ලැබීමෙන් පසුව, ලිපිය ලබා ගැනීමට අපොහොසත් වන අවස්ථාවක දී,

තැනැත්තා ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලද දිනයේ දී හෝ 30 තැපැල් කාර්යාලයේ ලිපිය ඇති බවට තැනැත්තාට දැනුම් දෙන ලද දිනයේ දී, ලිපිය තැනැත්තාට භාරදුන් බවට සලකනු ලැබිය යුතු ය.

(4) ලියාපදිංචි තැපැලෙන් යවනු ලැබූ දැන්වීමක් හෝ වෙනත් ලේඛනයක්, ලිපිනය ශ්‍රී ලංකාව තුළ වන අවස්ථාවක දී තැපැල් කරන ලද දිනයේ සිට දින හතරකට ඉක්තිව ම එළඹීන දිනයෙහි භාරගනු ලැබූ ලෙස සහ, ලිපිනය ශ්‍රී ලංකාව තුළ නොවන අවස්ථාවක 5 දී තැපැල් කරන ලද දිනයේ සිට දින විස්සකට ඉක්තිව ම එළඹීන දිනයෙහි භාරගනු ලැබූ ලෙස සලකනු ලැබේය යුතු ය.

(5) දැන්වීමක, ප්‍රකාශයක, ශිවිපුලක, වාර්තාවක, අකාතියක, වතුයක, සහතිකයක හෝ වෙනත් ලේඛනයක ලියා ඇති සහ බදු නිලධාරීයකුගේ බවට සලකනු ලබන අත්සනක්, පවැතිහාවය සනාථ 10 කරනු ලබන්නේ නම් මිය, එම තැනැත්තාගේ අත්සන බවට සලකනු ලැබේය යුතු ය.

113. මේ පනතේ වෙනත් යම් විධිවිධාන නොත්තා, කොමිෂන් ඉලෙක්ට්‍රොනික ජනරාල්වරයා විසින් පනත දේ ලිඛිතව හෝ පරිගණක පද්ධතියක් බදු පද්ධතිය මගින් ඉලෙක්ට්‍රොනිකව හෝ ජ්‍යෙෂ්ඨ ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගැනීම.

15 මගින් සිදු කරනු ලැබේමට අවසර ලබා දෙනු ලැබේය නැති ය-

(අ) මේ පනත යටතේ ලියාපදිංචිය සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම;

(ආ) පනත යටතේ බදු වාර්තාවක් හෝ වෙනත් ලේඛනයක් ගොනුකිරීම;

20 (ඇ) මේ පනත යටතේ බදු ගෙවීම;

(ඇ) පනත යටතේ ආපසු ගෙවීමක් සිදු කිරීම;

(ඉ) යම් ලේඛන ඉලෙක්ට්‍රොනිකව සම්පූෂණය කරන ලද දිනයේ දී ම එකී ලේඛන භාරදුන් බවට සලකනු ලැබේ ද එවැනි ලේඛන කොමිෂන් ජනරාල්වරයා විසින් භාර දෙනු ලැබේ;

25

(ඊ) පනත යටතේ සිදු කිරීමට නියම වූ හෝ අවසර දෙනු ලැබූ යම් වෙනත් ක්‍රියාවක් හෝ දෙයක්.

(2) (1) වන උපවහන්තියේ සඳහන් යම් දෙයක් ඉලෙක්ට්‍රොනිකව පරිගණක පද්ධතියක් මගින් හෝ ජ්‍යෙෂ්ඨ ඉලෙක්ට්‍රොනික උපාංගයක් මගින් කිරීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් පුද්ගලයකුට නියම කළ හැකි ය.

5 (3) කොමසාරිස් ජනරාල්වරයා විසින් (1) වන උපවහන්තියේ සඳහන් යම් දෙයක් ඉලෙක්ට්‍රොනිකව පරිගණක පද්ධතියක් මගින් හෝ ජ්‍යෙෂ්ඨ ඉලෙක්ට්‍රොනික උපාංගයක් මගින් කරනු ලැබිය හැකි ය.

10 (4) ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ
කාර්යක්ෂම හාවිතය සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින්
අතිරේක කොන්දේසි ඇතුළත්ව කොන්දේසි නිශ්චිතව සඳහන් කළ
හැකි ය.

15 (5) පනත මගින් අන්‍යාකාරයෙන් නියම කරනු ලැබ හෝ අවසර දෙනු ලැබ ඇත්තම් මිස හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින්
අවසර දෙනු ලැබ ඇත්තම් මිස, මේ වගන්තිය යටතේ
ඉලෙක්ට්‍රොනිකව බදු වාර්තාවක් ගොනුකරන්නා වූ සහ බදු
ගෙවන්නා වූ තැනැත්තකු විසින් ඒ ආකාරයෙන්ම අඛණ්ඩව බදු
වාර්තා ගොනුකිරීම සහ බදු ගෙවීම කිදු කරනු ලැබිය යුතු ය.

114. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් ආකෘති, දැනුවේම්, ආකානි සහ
20 ප්‍රකාශන, වාර්තා, ප්‍රකාශ, වගු සහ අනෙකුත් ලේඛන නිශ්චිතව දැනුවේම්.
සඳහන් කරනු ලැබිය යුතු අතර, මේ පනතේ කාර්යක්ෂම පරිපාලනය
සඳහා ඒවා පළ කළ යුතු ය.

25 (2) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතය කරනු ලැබිය හැකි
පරිදි, (1) වන උපවහන්තියේ සඳහන් ලේඛන, දෙපාර්තමේන්තුවේ
වෙබ් අඩවියේ හෝ එහි ප්‍රධාන කාර්යාලයේ සහ වෙනත් ස්ථානවල,
හෝ තැපැල් මගින් හෝ ඉලෙක්ට්‍රොනිකව මහජනතාවගේ
ප්‍රයෝගනය සඳහා තබනු ලැබිය යුතු ය.

115. බදු ගෙවන්නකු විසින් බදු ගෙවන්නා වෙනුවෙන් අවසරලන්
දෙපාර්තමේන්තුව සමග සන්නිවේදනය කිරීම සඳහා අවසරලන් නියෝගිතයේ.
30 නියෝගිතයකු නම් කරනු ලැබිය හැකියේ කටර අවස්ථාවින සාධක
යටතේ ද යන්න කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන්

කරනු ලැබිය හැකි අතර එකී අවස්ථාපිත සාධක අනුව කරනු ලැබූ නම් කිරීමක් පිළිගනු ලැබිය යුතු ය.

- 116.** (1) මේ පනතේ විධිවිධානවලට අනුකූල යයි උද්දේශීත දේශීයක්, දැන්වීමක්, තක්සේරුවක්, ආකෘතියක්, සහතිකයක් හෝ වෙනත් විවෘතතාවයට බලනාපාන බව
5 තාතියකින් එහි සාරය හා බලපැමි අනුව මේ පනතේ අධ්‍යාගයට බව
 භා අර්ථයට අනුකූල වේ නම් සහ තක්සේරු කරනු ලැබූ හෝ
 තක්සේරු කිරීමට අදහස් කරනු ලැබූ හෝ තක්සේරුව බලපාන
 හෝ තැනැත්තා හේතු සහගත අසුරින් ඒ දැන්වීමෙහි තක්සේරුවෙහි,
 ආකෘතියෙහි, සහතිකයෙහි හෝ වෙනත් කටයුත්තෙහි විස්තර කොට
10 හෝ හදුන්වනු ලැබූ තිබේ නම්, එහි ආකෘතියේ උගානතාවයක්
 හේතුවෙන් නිෂ්ප්‍රහ කරනු නොලැබිය යුතු ය; නැතහොත් ගුණා
 ලෙස හෝ ගුණා කළ හැකි ලෙස හෝ සලකනු නොලැබිය යුතු
 ය. එසේම යම් වරදක් හෝ දේශීයක් හෝ අඩුපාඩුවක් එය කෙරෙහි
 බලනාපැ යුතු ය.
- 15** (2) යම් තක්සේරුවක් පිළිබඳ දැන්වීම ආදායම් බඳු ගෙවීමට
 යටත් තැනැත්තා වෙත යටා පරිදි භාරදී දැන්නම්, සියලු අදාළ
 විස්තර, සාරය සහ බලපැමි අනුව ඒ දැන්වීමේ අඩංගුව ඇත්තම්,
 (1) වන උපවගන්තියේ ව්‍යාප්තියට හානියක් නොමැතිව -
- (අ) ආදායම් බඳු අයකරනු ලැබීමට යටත් තැනැත්තාගේ නම
20 හෝ පෙළපත් නාමය පිළිබඳව හෝ තක්සේරු කරනු
 ලැබූ ආදායමේ ප්‍රමාණය පිළිබඳව හෝ අය කරනු ලැබූ
 බඳුවල ප්‍රමාණය පිළිබඳව හෝ වරදක්, ඒ තක්සේරුවෙහි
 තිබීම; හෝ
- (ආ) තක්සේරුව හා ඒ පිළිබඳ දැන්වීම අතර යම් වෙනසක්
25 තිබීම,
- ඒ තක්සේරුව කෙරෙහි බල නොපැ යුතු අතර, එකී හේතුවක් මත
 ඒ තක්සේරුව අනියෝගයට ලක් නොවිය යුතු ය.
- (3) (1) වන සහ (2) වන උපවගන්තිවල ව්‍යාප්තියට අගති විරහිතව,
 මේ පනතේ විධිවිධානවලට අනුකූල යයි උද්දේශීත දැන්වීමක්,
30 තක්සේරුවක්, ආකෘතියක්, සහතිකයක් හෝ අනෙකුත් කටයුත්තක්,
 අවස්ථාවෝවිත පරිදි, එකී දැන්වීම, තක්සේරුව, ආකෘතිය, සහතිකය
 හෝ වෙනත් කටයුත්ත අත්සන් තැබූ හෝ ක්‍රියාත්මක කරන ලද
 බලයලත් නිලධරයා නම් කිරීමේ යම් පරස්පරයක් පැවතීමේ හේතුව

මත, තිෂ්ප්‍රහ කරනු නොලැබිය හැකි ය. නැතහෙත් ගුනා ලෙස හෝ ගුනා කළ හැකි ලෙස හෝ සලකනු නොලැබිය හැකි ය.

117. මේ පනත යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වැඩි නිවැරදි භාරදෙනු ලැබූ බදු තක්සේරු දැන්වීමක හෝ අනෙකුත් ලේඛනයක

- 5 වාර්තාවෙන් පැහැදිලිව පෙනී යන වැරදීමක් අඩංගු වන විට දී සහ ඒ වැරදීම නීතියේ අරථ නිරුපණයට හෝ සිද්ධියේ කරුණු පිළිබඳ ගැටලුවක් මතු නොකරන විටෙක දී, එකී වැරදීම නිවැරදි කිරීමේ කාර්යය සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු තක්සේරු දැන්වීම හෝ අනෙකුත් ලේඛනය භාරුදන් දින සිට අවුරුදු හතරක්
- 10 ඉකුත් වීමට පෙර කවර අවස්ථාවක දී වුව ද තක්සේරු දැන්වීම හෝ අනෙකුත් ලේඛනය සංශෝධනය කරනු ලැබිය හැකි ය.

118. බදු ගෙවන්නකුගේ ඉල්ලීම මත, දෙපාර්තමේන්තුවේ බදු ගෙවන්නා බලයෙන් නිලධරයකු විසින් -

- (අ) බදු සම්බන්ධව බදු ගෙවන්නාගේ ගිණුමේ තත්ත්වය පිළිබඳ අයිතිය.
15 බදු ගෙවන්නාට දැනුම් දීම;
(ආ) බදු ගෙවන්නා විසින් ගොනු කරන ලද බදු වාර්තාවේ පිටපතක් සැපයීම; සහ
(ඇ) කොමසාරිස් ජනරාල්වරයා සමග එළුමෙනා ලද යම් උඩික
ගිවිසුමක පිටපතක් සැපයීම,

20 කරනු ලැබිය යුතු ය.

- 119.** (1) මේ පනත යටතේ යම් ක්‍රියාවක් ඉටු කිරීම සඳහා නියමිත දින. නිශ්චිතව දක්වා ඇති අවසාන දිනය, ව්‍යාපාර කටයුතු සඳහා දෙපාර්තමේන්තුව මහජනතාවට විවාත කරනු නොලබන දිනයක් වන අවස්ථාවක, දෙපාර්තමේන්තුව ව්‍යාපාර කටයුතු සඳහා නැවත 25 විවාත කරනු ලබන දිනයේ දී එය ඉටු කළහොත් ඒ ක්‍රියාව නියමිත කාලය තුළ සිදු කළ ලෙස සලකනු ලැබේ.

- (2) ගෙවීමක් හැර ප්‍රකාශනයක්, අනියාවනයක් හෝ වෙනත් ලේඛනයක්, දෙපාර්තමේන්තුවට එය ලැබුණු දින ලෙස මූදාව යොදන ලද දිනයේදී හෝ තැපැල් මගින් සිදු කරන ගොනු කිරීමක 30 දී තැපැල් සලකන් දිනයෙන් දින හතරක් ඇතුළත ගොනුකිරීම සිදු කරනු ලැබූ බවට සලකනු ලැබිය යුතු ය.

X වන පරිවිතේදය

වාර්තා තබා ගැනීම සහ කොරතුරු රස්කීරීම

- 120.** (1) ව්‍යාපාරයක හෝ ආයෝජන කටයුත්තක නියැලී සිටින ගිණුම සහ හෝ මේ පනත යටතේ වාර්තාවක් සැපයීම අවශ්‍ය වන්නා වූ බදු වාර්තා.
- 5 ගෙවන්නක විසින්, සියලු ගනුදෙනු වාර්තා කිරීමට සහ එකී ගනුදෙනු සම්බන්ධයෙන් ඇති වූ ලැබේම සහ ලාභ ද උපවිත වූ පාඨු ද නිසැකව දැන ද ගැනීම සඳහා ප්‍රමාණවත් වාර්තා සහ ගිණුම ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලැබිය යුතු ය.
- (2) ව්‍යාපාරයක හෝ ආයෝජන කටයුත්තක නියැලී සිටින 10 තැනැත්තක විසින්, අනුමත ගණකාධිකාරීවරයකු වෙතින් ගිණුම පිළියෙල කර ගත යුත්තේ කටර අවස්ථාපිත කරුණු යටතේ ද යන්න සහ අනුමත ගණකාධිකාරීවරයා විසින් පිළියෙල කරන ගිණුම්වල නිරවද්‍යතාවය සහ සම්පූර්ණ බව සහතික කළ යුතු ආකෘතිය ද නියෝග මගින් නියම කරනු ලැබිය යුතු ය.
- 15 (3) ව්‍යාපාරයක් කරගෙන යන්නා වූ යම් තැනැත්තක විසින් (1) වන හෝ (2) වන උපවගන්තියට අනුව නිසි වාර්තා හෝ ගිණුම පොත් තබා නොමැති බවට කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන විට දී හෝ, වාර්තා හෝ ගිණුම වාර්තා තබා නොමැති විට දී, වරදකට නඩු පැවරීමට අමතරව, කොමසාරිස් ජනරාල්වරයා විසින් 20 නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි පරිදි එකී වාර්තා හෝ ගිණුම පොත් තබා ගන්නා ලෙසට, කොමසාරිස් ජනරාල්වරයා විසින් එකී තැනැත්තා වෙත නියම කරනු ලැබිය හැකි ය.
- (4) කොමසාරිස් ජනරාල්වරයා විසින් වෙනත් ස්ථානයක තැබීම අනුමත කරනු ලැබූවේ නම් මිස, මේ වගන්තියෙන් නියම කරනු 25 ලබන වාර්තා හෝ ගිණුම පොත්, තැනැත්තාගේ ව්‍යාපාරික හෝ ආයෝජන කටයුතු සිදු කරන ස්ථානයේ තැබිය යුතු ය.
- (5) (1) වන සහ (2) වන උපවගන්තිවල සඳහන් වාර්තා සහ ගිණුම්වලට අතිරේකව වාර්තා සහ ගිණුම සඳීමේ ද ප්‍රයෝගනයට ගන්නා ලද මූලාශ්‍ර ලේඛන සහ පාදක වූ ප්‍රලේඛන, බදු ගෙවන්නක 30 විසින් තබා ගනු ලැබිය යුතු ය.
- (6) මේ පනත යටතේ ගනුදෙනුවක වාර්තා පිළියෙල කිරීමට හෝ තබා ගැනීමට නියම කරනු ලැබූ තැනැත්තක විසින්-

(අ) ගනුදෙනුව සිදු වූ දින සිට අවුරුදු පහක කාලයක් සඳහා;
හෝ

(ආ) වාර්තාව අදාළ වන්නේ යම් බදු කාල පරිච්ඡේදයකට ද
එකී කාල පරිච්ඡේදය සඳහා බදු තක්සේරුවක් කිරීමට
5 ඇති කාල සීමාව ඉක්ත වන තෙක් සහ යම් සම්බන්ධිත
කටයුත්තක් සම්පූර්ණ වන තෙක්, අවුරුදු පහක් ඉක්මවන
කාල පරිච්ඡේදයක් සඳහා,

එකී ලේඛන තබා ගනු ලැබිය යුතු ය.

(7) වෙනත් යම් නීතියක කුමක් සඳහන් වූව ද, කොමිෂන්
10 ජනරාල්වරයා විසින් සූළ ව්‍යාපාර සඳහා වාර්තා තැබීමේ සරල
ක්‍රමයක් නියම කරනු ලැබිය හැකි ය.

(8) යම් තැනැත්තක විසින්, මේ වගන්තිය යටතේ නියම කරනු
ලබන වාර්තා සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි තොවන වෙනත්
භාෂාවකින් සකස් කර තිබෙන අවස්ථාවක දී, ඉල්ලීමක් මත, එම
15 තැනැත්තා විසින්, එම තැනැත්තාගේ වියදමින්, කොමිෂන්
ජනරාල්වරයාට පිළිගත හැකි පරිවර්තනයක් සැපයිය යුතු ය.

(9) මූල්‍ය ප්‍රකාශන, ඉන්වොයිසි, මූල් සටහන් පොත් සහ
දෙපාර්තමේන්තුව සහ බදු ගෙවන්නා අතර සැම ලිඛිත
සන්නිවේදනයක්ම, ප්‍රමාණයන් හා වට්නාකම් ශ්‍රී ලංකිය ව්‍යවහාර
20 මූදලින් ද දක්වමින් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසියෙන් විය යුතු ය.

(10) මේ වගන්තියේ කාර්යය සඳහා මූලාශ්‍ර ලේඛන යන්නට
විකුණුම් හා මිලදී ගැනුම් ඉන්වොයිසි, පිරිවැයකරණ ලේඛන, ප්‍රවේශ
පත්‍ර, දින සටහන් පොත්, මිලදී ගැනීම් ඇණවුම්, බාර දීමේ සටහන්,
බැංක ප්‍රකාශන, ශ්‍රී ලංකා ව්‍යවහාර සම්බන්ධ
25 වෙනත් ලේඛන ද ඇතුළත් වේ.

121. බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින් ගනුදෙනුකරුගේ මූල්
අනාන්තතාවය ඇතුළුව ගනුදෙනුකරු සමග සිදු කරන සියලු ආයතනවල
ගනුදෙනුවල වාර්තා තබාගත යුතු ය.

*
122. (1) බලයලත් තිලඩරයෙකුට, ප්‍රංශව දැනුම්දීමින් කොරල්, තොරතුරු,
30 වත්කම් හා ඉඩම්වලට
ඉඩම්වලට
ප්‍රවේශය.

- (ඇ) සාමාන්‍ය ව්‍යාපාරික වේලාවල් අතර දී; හෝ
 (ඇ) ඒ අවස්ථාවේ ඇතුළුවේමට ඇති අවශ්‍යතාවය පෙන්වා
 දීමෙන්, කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත
 5 මහස්ත්‍රාත්වරයකු විසින් ලිඛිතව බලය දුන් යම්
 වේලාවක,

ව්‍යාපාර පරිග්‍රයකට හෝ මහජනයාට විවෘත වෙනත් පරිග්‍රයකට
 ඇතුළු විය හැකි ය.

- (2) බලයලත් නිලධරයකට, බලයලත් කාර්යක් සඳහා (1) වන
 උපවගන්තියේ සඳහන් නොවන ආදායම් බඳු ගෙවන්නාගේ
 10 වාසස්ථානයකට හෝ වෙනත් ස්ථානයකට-

- (ඇ) ආදායම් බඳු ගෙවන්නාගේ කැමැත්ත සහිතව; හෝ
 (ඇ) කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත
 15 මහස්ත්‍රාත්වරයකු විසින් ලිඛිතව බලය දෙන ලද කවර
 හෝ වේලාවක සහ ලිඛිතව බලය දෙන ලද ආකාරයෙන්
 සහ ඒ වේලාවේ දී ඇතුළුවේ ඇතුළුවේමට ඇති අවශ්‍යතාවය
 පෙන්වාදීමෙන්,

ඇතුළු විය හැකි ය.

- (3) බලයලත් නිලධරයකට,

- (ඇ) ආදායම් බඳු ගෙවන්නාගේ කැමැත්ත සහිතව; හෝ
 20 (ඇ) පැය විසින්තරකට නොඅඩු ලිඛිත දැනුම් දීමක් ලබා දීමෙන්
 පසු,

යම් දේපළකට, මැතිමේ සහ එහි අයය ගණනය කිරීමේ කාර්ය
 සඳහා ඇතුළු විය හැකි ය.

- (4) (1) වන, (2) වන හෝ (3) වන උපවගන්ති යටතේ යම්
 25 පරිග්‍රයකට හෝ නිවසකට නීත්‍යනුකූලව ඇතුළු වන බලයලත්
 නිලධරයකට,

- (අ) වාර්තාවක පිටපතක් සැකසීම;
- (ආ) බලයලත් කාර්යයකට අදාළ විය හැකි යයි පෙනී යන වාර්තාවක් හෝ වෙනත් අධිකමයක් තහනමට ගැනීම;
- (ඇ) වාර්තා හෝ වෙනත් අධිකමයන් මුදා තැබීම;
- 5 (ඇ) මේ පනත යටතේ පැනහරින්නා වූ යම් කාරණයක් සම්බන්ධව පරිග්‍රය තුළ හෝ වාසස්ථානය තුළ වූ යම් තැනැත්තකුගෙන් ප්‍රශ්න කිරීම;
- 10 (ඉ) යම් ගිණුම් පොතක්, රෙජස්ටරයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලේඛනයක් සෞයා ගත හැකි යම් බඳුනක් විවෘත කොට පරික්ෂා කිරීම සහ එයින් සෞයාගනු ලැබූ යම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්වෙන්ටරියක් සැදීම;
- 15 (ඊ) යම් පරිගණකයක් ක්‍රියාත්මක කිරීම සහ එහි ගබඩා කර ඇති යම් දත්තවල වාර්තාවක් ගැනීම; හෝ
- (උ) හමු වූ යම් මුදලක් ගණන් කිරීම සහ එහි වාර්තාවක් සකස් කිරීම,
- කරනු ලැබිය හැකි ය.
- (5) මේ වගන්තිය යටතේ ලබා දී ඇති බලය ප්‍රකාරව බලයලත් නිලධාරියකු වාර්තාවක් හෝ වෙනත් අධිකමයක් තහනමට ගනු ලබන අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් එම වාර්තාවේ හෝ
- 20 වෙනත් අධිකමයේ පිටපතක් සකසා ගත හැකි අතර ප්‍රායෝගිකව හැකි කෙටිම කාලය තුළ එම තැනැත්තාට මුල් පිටපත නැවත හාර දිය යුතු ය.
- (6) මේ වගන්තිය මගින් පවත්න ලද බලය ප්‍රකාරව සැකසු යම් ලේඛනයක පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළ හැකි අතර එය
- 25 මුල් පිටපත තුළයේ නම් එයට තිබෙන්නා වූ සාක්ෂිය වට්නාකම එයට ද තිබිය යුතු ය.
- (7) ජාත්‍යන්තර තීතිය යටතේ එවැනි විමර්ශනයන්ගෙන් මුක්කිය ණත්ති විදින තානාපති, රාජ නිපුක්කි හෝ විදේශීය රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල වෙනත් දූත පිරිස්වල, පරිග්‍රයන්ට ප්‍රවේශ
- 30 වීමට මේ වගන්තිය මගින් බලය ලබා තොදිය යුතු ය.

(8) යම් තැනැත්තකු විසින්, මේ වගන්තිය ප්‍රකාරව කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනමට ගැනීමට හෝ පරික්ෂා කිරීමට අපේක්ෂා කරන, ලේඛන හෝ වෙනත් සාක්ෂි සම්බන්ධයෙන් නීතිය යටතේ වරප්‍රසාදයක් ප්‍රකාශ කර සිටින අවස්ථාවක දී, ප්‍රස්තාගත

5 අයිතම වරප්‍රසාද සහිත දැයි යන්න තීරණය කිරීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් නිසි අධිකරණ බලය ඇති අධිකරණයකට අයදුම් කරන තුරු, දෙපාර්තමේන්තුවේ බලයලත් නිළධරයකු විසින් වරප්‍රසාදය සඳහා තීම්කම් පැමුව අදාළ ද්‍රව්‍ය ලිපුම් කවර තුළ තැන්පත් කර ඉන්පසු මූදා තබා විවෘත තොකර රඳවා තබා ගත

10 යුතු ය.

(9) මේ වගන්තිය යටතේ හෝ 123 වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරන ලද යම් ලේඛනයක් බදු ගෙවන්නා හෝ වෙනත් තීම්කම් ලෙස සඳහන් කරනු ලබන තැනැත්තකු විසින් සැපයීමට අපොහොසත් වූ අවස්ථාවක දී,

15 කොමසාරිස් ජනරාල්වරයාගේ එකත්තවයෙන් හැර බදු ගෙවන්නා හෝ වෙනත් තැනැත්තා විසින් එම ලේඛනය, තක්සේරු කිරීම අනියෝගයට ලක් කරනු ලබන අධිකරණ ක්‍රියාවලියක දී හාවිතා තොක කළ යුතු ය.

(10) මේ වගන්තිය යටතේ බලතල ක්‍රියාත්මක කරනු ලබන

20 සේවානයන්හි හෝ තැන්වල තීම්කරු හෝ නීත්‍යානුකළ පදිංචිකරු, කොමසාරිස් ජනරාල්වරයාට හෝ බලයලත් නිළධරයාට සැම සාධාරණ පහසුකම් සහ සහායක් ම සැපයිය යුතු ය.

(11) මේ වගන්තිය යටතේ පොත්, වාර්තා හෝ වෙනත් අයිතමයන් තහනමට ගනු ලැබූ අන්තේ යම් තැනැත්තකුගේ ද එකී තැනැත්තාට

25 රාජකාරී වේලාව තුළ එවා පරික්ෂා කළ හැකි අතර එම තැනැත්තාගේ වියදම්න්, පිටපත් සකස් කර ගත හැකි ය.

(12) මේ පනත යටතේ ඉවත් කර සහ රඳවා තබාගත් සියලු වාර්තා, පොත් හෝ වෙනත් අයිතම බලයලත් නිළධරයකු විසින් අන්සන් කළ යුතු අතර වීමරණය හෝ සම්බන්ධීත ක්‍රියාවලි අවසාන

30 වීමෙන් දින දහනතරක් ඇතුළත එවා අයිතිකරුට නැවත හාර දිය යුතු ය.

(13) කොමසාරිස් ජනරාල්වරයාට යම් ඉඩමක් බැලීම, පරික්ෂා කිරීම හෝ මැනීම සිදු කරවීය හැකි අතර එම ඉඩම සම්බන්ධ යම් තැනැත්තකු හාරදේ හෝ පාලනය යටතේ පවතින යම් සිතියමක්,

සැලැස්මක්, හිමිකම් ඔප්පු, හිමිකම් ලේඛන හෝ වෙනත් ලේඛන පරික්ෂා කිරීම සඳහා ඒවා සැපයීමට එම තැනැත්තාට නියම කළ හැකි ය.

(14) තත් අවස්ථානුගතයන්හි දී සාම නිලධරයකුගේ පැමිණීම 5 අවශ්‍ය නොවිය යුතු බව කොමසාරිස් ජනරාල්වරයාගේ අදහස වන්නේ නම් මිස, මේ වගන්තිය යටතේ බලතල ක්‍රියාත්මක කිරීමේ කාර්ය සඳහා, සාම නිලධාරියක පැමිණීය යුතු බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබිය යුතු ය.

(15) මේ වගන්තියෙහි-

10 "බලයලත් කාර්යය" යන්නෙන්,

(i) බදු ගෙවීම සඳහා තැනැත්තකුගේ වගකීම නිශ්චය කිරීමේ කාර්යය සඳහා තොරතුරු එක්රේස්කිරීම;

(ii) නිශ්චිත තැනැත්තකුගෙන් බදු එකතු කිරීමේ කාර්යය සඳහා තොරතුරු රස්කිරීම; හෝ

15 (iii) මේ පනත යටතේ හෝ බදු නිවියක් යටතේ නිශ්චිතව සඳහන් කරනු ලැබූ වරදක් සඳහා යම් නිශ්චිත තැනැත්තකු විමර්ශනය කිරීම හෝ එරෙහිව නඩු පැවරීමට අදාළ තොරතුරු එක්රේස් කිරීම අදහස් වේ; සහ

20 "ව්‍යාපාර පරිග්‍රාම" යන්නට යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ස්ථානයක්, ව්‍යාපාරයක් සම්බන්ධව යම් දෙයක් සිදු කරන ස්ථානයක්, කොටස් පවත්වාගෙන යාම, වාර්තා තැබීම, ගිවිසුම් හෝ එකතා අත්සන් කිරීම සහ ඔප්පු සහතික කිරීම සඳහා යොදා ගන්නා නිවසක් සහ සේවාදායකයන් හමුවීම සඳහා යොදා ගන්නා යම් ස්ථානයක් ඇතුළත් වේ.

123. (1) මේ පනතේ කාර්ය සඳහා කොමසාරිස් ජනරාල්වරයා තොරතුරු ලබා විසින් ලිඛිත, සාධාරණ ලිඛිත දැන්වීමක් ලබා දීම මගින් ආදායම් ගැනීම සඳහා දැන්වීම.

- (අ) වෙනත් තැනැත්තකු සම්බන්ධව වන තොරතුරු දී ඇතුළත්ව, දැන්වීම මගින් නියම කරනු ලබන යම් තොරතුරු සැපයීමට;
- (ආ) දැන්වීමේ සඳහන් කර ඇති එම තැනැත්තාගේ පාලනයේ පවතින ලේඛන හෝ වෙනත් සාක්ෂි පරික්ෂා කිරීමේ 5 හෝ ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා දැන්වීමෙන් නියම කළ වේලාවේ දී හා ජ්‍යෙෂ්ඨයේ දී පෙනී සිටීමට; හෝ
- (ඇ) දැන්වීමේ නිශ්චිත සඳහන් පරිදි එම තැනැත්තාගේ හෝ 10 වෙනත් යම් තැනැත්තකුගේ බදු සබඳතා සම්බන්ධ එම තැනැත්තාගේ පාලනය යටතේ හෝ එම තැනැත්තාගේ හාරයේ පවතින සියලු ලේඛන දැන්වීමේ නිශ්චිතව සඳහන් වේලාව තුළ ඉදිරිපත් කිරීමට,
- නියම කළ හැකි ය.
- (2) (1) වන උපවහන්තියේ සාමාන්‍ය ව්‍යාප්තියට අනි රහිතව 15 කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් බැංකුවකට-
- (අ) යම් තැනැත්තකු වෙනුවෙන් පවත්වා ගෙන යනු ලැබිය හැකි යම් බැංකු ගිණුම් හෝ වෙනත් වත්කම් පිළිබඳ 20 තොරතුරු සැපයීමට හෝ එවැනි යම් බැංකු ගිණුමක බැංකු ප්‍රකාශවල පිටපත් කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයීමට;
- (ආ) යම් තැනැත්තකුගේ බැංකු ගිණුමකට අදාළව බැංකු වාර්තා පරික්ෂා කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට හෝ වෙනත් යම් බදු නිළධාරයකට අවසර දීමට; හෝ
- (ඇ) පොලී උපවිත තුළ තැනැත්තන්ගේ නම සහ ලිපිනයන් සමග 25 තැන්පතු සඳහා ගෙවන ලද පොලී ප්‍රමාණය පෙන්වන උපලේඛනයක වාර්ෂිකව සැපයීමට හෝ යම් තැනැත්තකු වෙනුවෙන් බැංකුව විසින් දරනු ලැබිය හැකි යම් බැංකු ගිණුමක් හෝ වෙනත් වත්කම් සම්බන්ධව සාක්ෂි ලබා දීමට කොමසාරිස් ජනරාල්වරයා වෙත යම් බැංකු නිළධාරයකට පැමිණීමට නියම කිරීමට,
- නියම කළ හැකි ය.

(3) (1) වන උපවගන්තියේ විධිවිධාන,

(ඇ) යම් තැනැත්තකු විසින් නිරවාසික තැනැත්තකුට ආදායම් ගෙවීම; හෝ

(ඇ) සේවායේරුකාලු විසින් සේවා නිශ්චක්තිකයකුට
5 පාරිනෝෂික ගෙවීම, එයින් ආදායම් බඳු අඩු කිරීම සහ
එසේ අඩු කළ යම් ආදායම් බදුක් සඳහා හේතු දැක්වීම,

සම්බන්ධව කොමසාරිස් ජනරාල්වරයා වෙත තොරතුරු
සැපයීම, සාක්ෂි ලබා දීම, ලේඛන ඉදිරිපත් කිරීම සහ සාක්ෂි
10 ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද ව්‍යාප්ත කරනු ලැබිය
හැකි ය.

(4) කොමසාරිස් ජනරාල්වරයා හෝ වෙනත් යම් බඳු නිශ්චරයකු
හෝ විසින් මේ වගන්තියේ කාර්යය සඳහා ඉදිරිපත් කරනු ලබන
ගිණුම් පොත් හෝ වෙනත් ලේඛනවල පිටපත් ලබා ගැනීම හෝ
15 ඒවා රදවා ගැනීම යම් තත්සේරු කිරීමක් සනාථ කිරීමට හෝ යම්
නඩු පැවරීමක් සඳහා අවශ්‍ය විය හැකි බවට කොමසාරිස්
ජනරාල්වරයාට පෙනී යන අවස්ථාවක දී ඒවා රදවා තබා ගැනීම
කළ හැකි ය.

(5) 122 වන වගන්තියේ (4) වන උපවගන්තියට යටත්ව සහ මේ
වගන්තිය, බැංකු රහස්‍යභාවය සහ විශ්වාසභාවය පිළිබඳ යම්
20 ගිවිසුම්ගත වගකීම සම්බන්ධ නීතියක් ඇතුළුව ලේඛන හෝ වෙනත්
සාක්ෂි ඉදිරිපත් කිරීම හෝ ඒවා කෙරෙහි ප්‍රවේශය සම්බන්ධ
විශ්වාසභාවය, වරප්‍රසාද, හෝ මහජන පූහසාධනයට අදාළව යම්
ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වූව ද, බල පැවැත්විය යුතු
ය.

25 124. (1) මේ පනතේ හෝ වෙනත් යම් බඳු නීතියක යම් වරෙන්තුවක්
විධිවිධාන යම් තැනැත්තකු විසින් උල්ලාසනය කර තිබේ ද යන්න නීතිවය
විශ්චීම් කාර්යය සඳහා කොමසාරිස් ජනරාල්වරයා හෝ පෙරේ කිරීමේ
බලයලත් නිශ්චරයකු විසින් සේදීමි කිරීමේ සහ තහනමට ගැනීමේ
වරෙන්තුවක් සඳහා මහස්ත්‍රාත්වයකු වෙත ඒකපාර්ශ්විකව
30 ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වන ඉල්ලීමක පහත කරුණු
ඉදිරිපත් කළ යුතු ය:-

- (ඇ) උල්ලෙසනය කරනු ලැබූ බවට වෙස්දනා කරනු ලබන මේ පනතේ විධිවිධාන;
- (ඇ) මේ පනතේ විධිවිධාන උල්ලෙසනය කළ බවට වෙස්දනා ලද තැනැත්තාගේ නම;
- 5 (ඇ) සෝදීසි කළ යුතු ස්ථාන; සහ
- (ඇ) ඉල්ලා සිටින ලේඛන.
- (3) (1) වන උපවගන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කළ විට මෙහෙස්තාත්වරයා විසින්-
- 10 (ඇ) යම් තැනැත්තකු විසින් මේ පනතේ යම් විධිවිධානයක් උල්ලෙසනය කර තිබෙන බව හෝ මේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව නිශ්චය කිරීම සඳහා සෝදීසි කිරීම සහ තහනමට ගැනීම අවශ්‍ය බව; හෝ
- 15 (ඇ) ස්ථානයෙන් සොයා ගත හැකි, විය හැකි (ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් වන්නා වූ ලේඛන ඇතුළු) ලේඛන, කිසිවකට (ඇ) හේදයේ නිශ්චිතව සඳහන් කරන ලද කාරණා පිළිබඳ සාක්ෂි යුතු පියා බව,
- විශ්වාස කළ හැකි සාධාරණ හේතු ඇති බවට ඔහු සැහීමට පත්වන අවස්ථාවක දී සෝදීසි කිරීමේ සහ තහනමට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැකි ය.
- 20 (4) (3) වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන වරෙන්තුවක ප්‍රායෝගික හැකිතාක් දුරට පහත දැක්වෙන තොරතුරු ඇතුළත් විය යුතු ය:-
- 25 (ඇ) ඉල්ලීමට පදනම් වූ, සිදු කරන ලදැයි වෙස්දීත උල්ලෙසනය කිරීම හෝ පනත යටතේ වරද;
- (ඇ) මේ පනතේ යම් විධිවිධානයක් උල්ලෙසනය කරනු ලැබූවේ යැයි හෝ මේ පනත යටතේ වරදක් සිදු කරනු ලැබූවේ යයි වෙස්දනා ලැබූ තැනැත්තා;
- (ඇ) සෝදීසි කළ යුතු ස්ථානය; සහ
- (ඇ) සෝදීසියේ වස්තු විෂයය වන ලේඛන.

- 125.** (1) සෞදීසි කිරීමේ හෝ තහනම් කිරීමේ වරෙන්තුවක් වරෙන්තුවක් යටතේ ප්‍රවේශය අපේක්ෂා කරන ස්ථානයන් හෝ හිමිකරු හෝ සහිතව සෞදීසි නීත්‍යනුකූල පදිංචිකරු විසින්, කොමිෂන් ජනරාල්වරයා හෝ සෞදීසි බලයලන් නිලධරයා වරෙන්තුව ඉදිරිපත් කිරීමට අපාහොසත් වන තහනම් තහනම් 5 අවස්ථාවක දී එම ස්ථානයට ප්‍රවේශය ප්‍රතික්ෂේප කළ හැකි ය.
- (2) හිමිකරු හෝ නීත්‍යනුකූල පදිංචිකරු ඉල්ලා සිටි විට, කොමිෂන් ජනරාල්වරයා විසින් වරෙන්තුව යටතේ බලතල ස්ථාන්මක කිරීමට නිලධරයාට දෙන ලද ලිඛිත අවසරයක් ඉදිරිපත් කිරීම. කිරීමට එම නිලධරයාට තොහැකි වන්නේ නම් සෞදීසි කිරීමේ 10 සහ තහනමට ගැනීමේ වරෙන්තුවට විෂයය වන යම් ස්ථානයන්ට ඇතුළු වීම හෝ එහි රදි සිටීම බලයලන් නිලධරයා විසින් සිදු නො කළ යුතු ය.
- (3) සෞදීසි කිරීමේ සහ තහනමට ගැනීමේ වරෙන්තුවක් යටතේ බලය ක්‍රියාත්මක කිරීමේ දී, කොමිෂන් ජනරාල්වරයා හෝ සහිතව සෞදීසි නීත්‍යනුකූල පදිංචිකරු විසින් -
- (a) මිනැම වේලාවක සහ දැනුම්දකින් තොරව,
- (i) වරෙන්තුවේ නිශ්චිතව සඳහන් ස්ථානයන්ට;
- (ii) ස්ථානයන් තුළ පිහිටා ඇති ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ඇති ද්‍රව්‍ය ඇතුළුව අදාළ යම් ද්‍රව්‍යයන්ට; 20 සහ
- (iii) ස්ථානයන් තුළ පිහිටා ඇති අදාළ ද්‍රව්‍ය අඩංගු යම් දත්ත ගබඩා කිරීමේ උපාංගයන්ට,
- පුරුණ සහ තිද්‍යුත් ප්‍රවේශයක් හිමි විය යුතු ය;
- (a) වරෙන්තුවේ නිශ්චිතව සඳහන් ස්ථානය සෞදීසි කිරීමක දී අදාළ ද්‍රව්‍ය අඩංගු බවට කොමිෂන් ජනරාල්වරයා 25 හෝ බලයලන් නිලධරයා විසින් සාධාරණ ලෙස සැක කරන මිනැම දෙයක්, විවෘත කිරීම, විවෘත කිරීමට සැලැස්වීම හෝ ඉවත් කිරීම සිදු කළ හැකි ය;
- (a) දත්ත ගබඩා කිරීමේ උපාංගයක් ඇතුළුව යම් අදාළ 30 ද්‍රව්‍යක උදානයක්, කඩාසි හෝ ඉලෙක්ට්‍රොනික පිටපත්, සකස් කළ හැකි ය;

- (ඇ) යම් අදාළ ද්‍රව්‍යක් තහනමට ගැනීමට හැකි ය;
- (ඉ) දත්ත ගබඩා කිරීමේ උපාංගයක් මත අැති අදාළ ද්‍රව්‍යක කඩාසි හෝ ඉලෙක්ට්‍රොනික පිටපතක් නොසුපදුවහාත් නියමිත තොරතුරු පිටපත් කිරීමට
5 අවශ්‍ය කරන තාක් කල් , එම උපාංගය තහනමට ගැනීම සහ රඳවා තබා ගැනීම කළ හැකි ය; සහ
- (ඊ) වරෙන්තුවේ නිශ්චිතව සඳහන් ස්ථානයන් හි සිටින උචිත මිනැම තැනැත්තකු සෞදිසි කිරීමට හැකි ය.
- (4) සෞදිසි කිරීමේ සහ තහනමට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක
10 කිරීම අදාළ වන ස්ථානයන් හි හිමිකරු හෝ නීත්‍යනුකූල පදිංචිකරු පහත දී ද ඇතුළත්ව සියලු සාධාරණ පහසුකම් සහ සහාය තොමසාරිස් ජනරාල්වරයාට හෝ බලයලත් නිලධරයාට සැපයීය යුතු ය:-
- (අ) මේ පනතේ හෝ යම් බදු නීතියක විධිවිධාන තැනැත්තකු
15 විසින් උල්ලංසනය කර තිබේ ද යන්න පිළිබඳ අදාළ ප්‍රශ්නවලට වාචික හෝ ලිඛිතව පිළිතුරු දීම; හෝ
- (ඇ) සෞදිසි කිරීමේ හෝ තහනමට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමේ ද ප්‍රශ්නය බලාපොරොත්තු වන
දත්තයන් තිරවුල් කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරුවලට
20 ප්‍රශ්නවල සැපයීම.
- (5) තොමසාරිස් ජනරාල්වරයා හෝ බලයලත් නිලධරයා විසින්-
- (ඇ) තහනමට ගත් අදාළ ද්‍රව්‍යවල ලිඛිත ඉන්වෙන්ටරියක් සැකසීම සහ එම ද්‍රව්‍යවල අයිතිකරුට එයින් පිටපතක් සැපයීම; සහ
- 25 (ඇ) මේ වගන්තිය යටතේ ඉවත් කර රඳවාගත් යම් අදාළ ද්‍රව්‍යක් හෝ දත්ත ගබඩා උපාංගයක් වෙනුවෙන් අත්සන් කිරීම, කරනු ලැබිය යුතු ය.
- (6) බලයලත් නිලධරයකුට, තැනැත්තෙක් සෞදිසි කිරීම කළ
නැක්කේ සෞදිසි කිරීමට ලක්වන තැනැත්තා සහ එම නිලධරයා
30 සේනී පුරුෂභාවයෙන් සමාන වන්නේ නම් පමණි.

(7) මේ වගන්තිය යටතේ බලතල ක්‍රියාත්මක කිරීමේ කාර්ය සඳහා, මේ වගන්තිය යටතේ වරෙන්තුවක් ක්‍රියාත්මක කරන විට පොලිස් නිලධරයකු පැමිණ සිටින ලෙසට කොමිෂාරිස් ජනරාල්වරයා විසින් හෝ බලයලත් නිලධරයකු විසින් නියම කරනු
5 ලැබිය හැකි ය.

(8) මේ පනත යටතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක යම් කටයුතු සඳහා ලේඛනය අවශ්‍ය වන්නේ නම් මිස, කොමිෂාරිස් ජනරාල්වරයා හෝ බලයලත් නිලධරයා විසින් මේ වගන්තිය යටතේ තහනම් කළ යම් ලේඛනයක් තහනමට ගැනීමේ දින සිට මාස
10 යයකට වැඩි කාලයක් සඳහා රඳවා තබා නොගත යුතු ය.”

XI පරිච්ඡේදය

බඳ වාර්තා.

126. (1) මේ පනත යටතේ ආදායම් බඳු ගෙවීමට යටත් සැම බඳු වාර්තා.
තැනැත්තකුම විසින් (2) වන උපවිගණතියට අනුකූලව කොමිෂාරිස්
15 ජනරාල්වරයා විසින් නියමිතව නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකට අනුව එසේ නියමිත තොරතුරු ඇතුළත් බඳු වාර්තාවක් ලිඛිතව හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් නියමිත කාලය තුළ කොමිෂාරිස් ජනරාල්වරයාට සැපයීය යුතු ය.

(2) කොමිෂාරිස් ජනරාල්වරයා විසින් -

20 (අ) බඳු වාර්තාව සඳහා ආකෘතිය;

(ආ) වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු තොරතුරු සහ තිබේ
නම්, වාර්තාව සමග ගොනු කළ යුතු ඇමුණුම්; සහ

(ඇ) ගොනුකළ යුතු ආකාරය,

නියම කරනු ලැබිය හැකි ය.

25 (3) බඳු ගෙවන්නා විසින් හෝ බඳු ගෙවන්නා වෙනුවෙන් සැපයු තොරතුරු හෝ බඳු වාර්තාවක් මගින් කොමිෂාරිස් ජනරාල්වරයා තොරතුරු යුතු අතර කොමිෂාරිස් ජනරාල්වරයාට ලබා ගත හැකි යම් තොරතුරු මූලාශ්‍ර මත පදනම්ව බඳු ගෙවන්නාගේ බඳු වගකීම කොමිෂාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබිය හැකි ය.

(4) බදු ගෙවන්නා හෝ බදු ගෙවන්නාගේ නිසි බලය ලද අනුයෝජිතයා, බදු වාර්තාව එහි නිරවද්‍යතාවය සහ සම්පූර්ණත්වය තහවුරු කරමින් අත්සන් කළ යුතු ය.

(5) බදු ගෙවන්නාගේ පූර්ණකාලීන සේවා නියුත්කිකයකු හැර 5 අනුමත ගණකාධිකාරීවරයු ඇතුළු වෙනත් යම් තැනැත්තකු විසින් ප්‍රදානයක් වෙනුවෙන් බදු වාර්තාවක් හෝ බදු වාර්තාවක කොටසක් සකස් කර ඇති අවස්ථාවක දී එම වෙනත් තැනැත්තා ද වාර්තාව අත්සන් කළ යුතු ය.

(6) බදු ගෙවන්නා විසින් එම කාලසීමාව සඳහා බදු වාර්තාවක් 10 ඉදිරිපත් කර නොමැති වුව ද, කොමසාරිස් ජනරාල්වරයා නියම කරනු ලබන යම් බදු කාලසීමාවක් සඳහා යම් තැනැත්තකු ට තමා වෙනුවෙන් හෝ වෙනත් තැනැත්තකු සඳහා අනුයෝජිතයු හෝ භාරකරුවකු වශයෙන් වඩා සම්පූර්ණ හෝ අතිරේක බදු වාර්තා ගොනු කිරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිත දැන්වීමක් 15 මැගින් නියම කළ හැකි අතර එම තැනැත්තාට, වඩා සම්පූර්ණ හෝ අතිරේක ආදායම් වාර්තා ගොනු කිරීමට, දින හතකට නොඅඩු කාලසීමාවක් ලබා දිය යුතු ය.

127. (1) බදු වාර්තා සැපයීමට යටත් යම් තැනැත්තකු එසේ ගොනු කිරීම කර නොමැති බව කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන නියම කරනු බෙන දැන්වීම. 20 අවස්ථාවක දී, කොමසාරිස් ජනරාල්වරයා විසින් එම නිවේදනය භාර දුන් දිනයේ සිට දින දැහැනරකට නොඅඩු කාලයක් මත, දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලයක් තුළ, වාර්තාවක් සැපයීමට එම තැනැත්තාට ලිඛිත නිවේදනයක් මැගින් නියම කළ හැකි ය.

(2) මේ වගන්තියේ කිසිවක් මැගින් අදාළ බදු නීතිය මැගින් වාර්තා 25 සැපයීම සඳහා පනවා ඇති කාලසීමා, ව්‍යාප්ත කිරීමක් සිදු නොවේ.

128. මේ පනත යටතේ යම් තැනැත්තකු හෝ ඔහු වෙනුවෙන් වාර්තා නිසි සපයනු ලැබූ ලෙස සැලකන සැම වාර්තාවක්, ප්‍රකාශයක් හෝ අංකාතියක් පවතුනිව යමක් ඔප්පු කරනු ලැබුවේ නම් මිස, එද බව අවස්ථාවෝවිත පරිදි, එම තැනැත්තා විසින් හෝ එම තැනැත්තාගේ සැලකීම. 30 බලය පිට සපයනු ලැබූ ලෙස සැලකිය යුතු අතර එම වාර්තා, ප්‍රකාශන හෝ ආකෘති අත්සන් කරන යම් තැනැත්තකු එහි අඩංගු සියලු කරුණු දන්නා ලෙස සැලකිය යුතු ය.

129. මේ පනතේ වාර්තා සම්බන්ධයෙන් වන විධිවිධාන මේ තොරතුරු පනත අදාළ වන යම් නීතියක් යටතේ තමාගේ බදු බැඳීම පිළිබඳව වාර්තා හැර වෙනත් කාරණා පිළිබඳව තොරතුරු වාර්තා ගොනුකිරීමට නියම කරනු ලැබ ඇති පුද්ගලයකට ද අදාළ වේ.

5 130. (1) ආදායම බදු වාර්තා ගොනුකිරීමට නියම කරන ලද වාර්තා ගොනු බදු ගෙවන්නා හෝ වෙනත් තැනැත්තකු කාලය දීර්ස කිරීමට, කිරීම සඳහා නියමිත දිනයට පෙර අයදුම් කරන අවස්ථාවක, කොමසාරීස් දීර්ස කිරීම. ජනරාල්වරයා විසින්, බදු වාර්තා ගොනුකිරීම සඳහා නියම කරන ලද කාලයීමාව දීර්ස කළ හැකි ය.

10 (2) (1) වන උපවගන්තිය යටතේ කාලය දීර්ස කිරීමක් ලබා දීම, බදු ගෙවීම් සඳහා වූ කාලය දීර්ස කිරීම පිළිබඳ ප්‍රකාශීතව ලබා දෙන්නේ නම් මිස, බදු ගෙවීම සඳහා නියමිත දිනයට බලපෑමක් නො කළ යුතු ය.

131. බදු ගෙවන්නා විසින් හෝ බදු ගෙවන්නා වෙනුවෙන් නිස ලෙස 15 ගොනුකළ යුතු බවට අදහස් කරන බදු වාර්තාවක, පටහැනීව යමක් ගොනුකළ බදු මිශ්පු කරන්නේ නම් මිස, බදු ගෙවන්නා විසින් හෝ බදු ගෙවන්නාගේ බලය මත ගොනුකර ඇති බවට සැලකිය යුතු ය.

XII පරිවිෂේෂය

තක්සේරු කිරීම

20 **132.** (1) යම් බදු කාලයීමාවක් සඳහා අනුමත ආකෘතියෙන් බදු ස්වය වාර්තාවක් ගොනුකර ඇති ස්වය තක්සේරු බදු ගෙවන්නකු, මේ තක්සේරු පනතේ සියලු කාර්යයන් සඳහා බදු වාර්තාව අදාළ වන කාලයීමාව වෙනුවෙන් (හිස් ප්‍රමාණයන් ඇතුළව) වාර්තාවේ සඳහන් පරිදි ගෙවිය යුතු බදු ප්‍රමාණය සම්බන්ධයෙන් තක්සේරුවක් හිඳ කර ඇති බවට 25 සැලකිය යුතු ය.

(2) ආදායම බදු ගෙවීමට බැඳී ඇති ස්වය තක්සේරු බදු ගෙවන්නකු විසින් වර්ෂයක් සඳහා, අනුමත ආකෘතියෙන් ස්වය තක්සේරු වාර්තාවක් ගොනු කර ඇත්තම් සහ වර්ෂය සඳහා බදු ගෙවන්නාට අලාභයක් ඇත්තම් මේ පනතේ සියලු කාර්යයන් සඳහා 30 බදු ගෙවන්නා විසින් වාර්තාවේ සඳහන් ප්‍රමාණය වන වාර්තාවේ සඳහන් අලාභ ප්‍රමාණවල තක්සේරුවක් සාදා ඇති බවට සැලකිය යුතු ය.

(3) බඳු ගෙවන්නා විසින් ලිඛිතව හෝ ඉලෙක්ට්‍රොනිකව සම්පූර්ණ කර ගොනු කළ අනුමත ආකෘතියෙන් වන බඳු වාර්තාවක්, පහත සඳහන් කරුණු නොතකා ස්වයං තක්සේරු වාර්තාවක් විය යුතු ය:-

- 5 (අ) කොමසාරිස් ජනරාල්වරයා විසින් සපයන ලද පෙර පුරවන ලද තොරතුරු ආකෘතියේ ඇතුළත් වීම; හෝ
- (ආ) ආකෘතිය තුළට තොරතුරු ඇතුළත් කරන විට අයවිය යුතු බඳු ඉලෙක්ට්‍රොනිකව ගණනය වීම.

- 133.** (1) මේ පනත යටතේ හෝ වෙනත් බඳු නීතියක් යටතේ පැහැර හරින නියම කරනු ලැබූ බඳු කාලසීමාවක් සඳහා බඳු වාර්තාවක් ගොනු ලද තක්සේරු කිරීමට බඳු ගෙවන්නකු අපොහොසත් වී ඇති අවස්ථාවක දී, කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබාගත හැකි සාක්ෂි මත සහ ඔවුන්ගේ හෝ ඇයගේ උපරිම විනිශ්චය මත පදනම්ව, එම කාලසීමාව සඳහා බඳු ගෙවන්නා විසින් ගෙවිය යුතු (හිස් මුදලක් ඇතුළව) 10 15 බඳුවල (මෙහි මින්මතු “පැහැර හරින ලද තක්සේරුව” වශයෙන් හඳුන්වනු ලබන) තක්සේරුවක් සැකසීය යුතු ය.

- (2) කොමසාරිස් ජනරාල්වරයා විසින්, (1) වන උපවගන්තිය යටතේ තක්සේරු කරන ලද බඳු ගෙවන්නකුට පහත සඳහන් කරුණු නිශ්චිතව සඳහන් කරමින්, ලිඛිත දැන්වීමක් සහිතව පැහැර හරින 20 25 ලද තක්සේරුවක් හාරදිය යුතු ය:-

- (අ) තක්සේරු කළ බඳු ප්‍රමාණය;
- (ආ) තක්සේරු කළ බඳු ප්‍රමාණය සම්බන්ධයෙන් දඩයක් වශයෙන් (අත්තනම්) ගෙවිය යුතු ලෙස තක්සේරු කළ ප්‍රමාණය;
- 25 (ඇ) තක්සේරු කරන ලද බඳු සම්බන්ධයෙන් ප්‍රමාද ගාස්තු පොලී ප්‍රමාණය (අත්තනම්);
- (ඈ) තක්සේරු කිරීමට අදාළ වන බඳු කාල සීමාව;
- (ඉ) දැන්වීම බාර දුන් දින සිට දින තිහකට නොඅඩු කාලයක් වන, බඳු, දඩ සහ පොලී ගෙවීම සඳහා නියමිත දිනය;
- 30 (ඊ) තක්සේරු කිරීමට විරෝධය පෑ හැකි ආකාරය.

(3) මේ වගන්තිය යටතේ පැහැර හරින ලද තක්සේරුවක් හාරිලේ දැනවීමක් (මෙහි මින්මතු “මූල් නියමිත දිනය” යනුවෙන් සඳහන් කරනු ලබන) තක්සේරු කිරීම යටතේ ගෙවිය යුතු බදු ගෙවීම් සඳහා නියමිත වූ දිනය වෙනස් නො කළ යුතු අතර ප්‍රමාද වූ 5 ගෙවීම් සඳහා වූ දඩ සහ පොලිය ගෙවීම මූල් නියමිත දිනය මත පදනම්ව පැවතිය යුතු ය.

(4) මේ වගන්තිය, තක්සේරු මත එකතු කරන්නා වූ බදු සඳහා වන කාර්ය සඳහා පමණක් අදාළ වේ.

(5) පැහැර හරින ලද තක්සේරුවක් ඕනෑම කාලයක දී සිදු කළ 10 හැකි ය.

(6) මේ වගන්තියේ කිසිවක් මගින් මේ වගන්තිය යටතේ හාර දෙන ලද පැහැර හරින ලද තක්සේරුවක් හාරදුන් බදු ගෙවන්නකු සම්බන්ධයෙන් බදු වාර්තාවක් ගෙනුකිරීමට නියම කිරීමෙන් බදු ගෙවන්නකු නිදහස් නො කළ යුතු ය.

15 (7) යම් කාල පරිවිෂේෂක් සඳහා පැහැර හරින ලද තක්සේරුවක් හාරදෙනු ලැබූ බදු ගෙවන්නකු විසින් එකී කාලපරිවිෂේෂය සඳහා ගොනු කරන ලද බදු වාර්තාවක්, (2) වන උපවගන්තිය යටතේ ස්වයා තක්සේරු වාර්තාවක් විය යුතු ය.

134. (1) කොමසාරිස් ජනරාල්වරයා (2) වන උපවගන්තියට පෝර තක්සේරු. 20 යටත් ව, ලබා ගත හැකි යම් සාක්ෂි සහ ඔහුට පෙනීයන ප්‍රදුෂීම ආකාරයට (මෙහි මින්මතු “පෝර තක්සේරු” යනුවෙන් සඳහන් කරනු ලබන) 127 වන වගන්තියේ තීර්ණිතව දක්වා ඇති බදු ගෙවන්නකු විසින් බදු කාල සීමාවක් සඳහා ගෙවිය යුතු බද්ද පිළිබඳ ව තක්සේරුවක් සකසනු ලැබේය හැකි ය.

25 (1) වන උපවගන්තිය -

(අ) බදු ගෙවන්නා විසින් බදු කාල සීමාව සඳහා බදු පිළිබඳ වාර්තාව ගොනු කොට නොමැති විට; සහ

(ආ) තක්සේරු කිරීම මගින් බදු එකතු කරනු ලබන විට,

පමණක් අදාළ විය යුතු ය.

(3) ಪೆರ ತಕ್ಕಣೆರ್ವಿಕ್ -

- (ಅ) ಕಾಲ್ಪಿತಿಮಾವ ಸದಹಾ ಖಿ ಬಡ ಗೆವನ್ನಾಗೆ ಬಡ ಶಿಲಿಬಳ ವಾರ್ತಾವ ಉದ್ದೀಪನ್ ಕಿರಿಮ ಸದಹಾ ನಿಯಂತ ಖಿ ದಿನವ ಪೆರ ಸಹಸ್ರ ಕಲ ಹೈಕಿ ಯ; ಸಹ
- 5 (ಆ) ಪೆರ ತಕ್ಕಣೆರ್ವಿಕ್ ಸಾಧನ್ ಲೈ ದಿನವ ಬಲ ಪವನ್ನಾ ನಿತಿಯವ ಅನ್ವಾತ್ಮಾಲವಿ ಸಹಸ್ರ ಕರನ್ ಲೈ ಯಾ ಯ.
- (4) ಕೊಮಣಿರಿಂಚ ಶನರಾಲ್ವರಯ ವಿಸಿನ್, (1) ವನ ರೂಪವಿಗಂತಿಯ ಯಾವಣೆ ತಕ್ಕಣೆರ್ವಿ ಕರನ ಲ್ಲಿ ಬಡ ಗೆವನ್ನಾಕ್ಕಾವ, ಪಹನ ಸದಹನ್ ಕರಣ್ ನಿಯಂತವ ಸದಹನ್ ಕರಣ್ ನಿಯಂತವ, ಲಿವಿತ ದೈನವೀಮಿಕ್ ಸಹಿತವ, ಪೆರ 10 ತಕ್ಕಣೆರ್ವಿ ಹಾರದ್ಯ ಯಾ ಯ:-
- (ಅ) ತಕ್ಕಣೆರ್ವಿ ಕಲ ಬಡ ಪ್ರಮಾಣಯ;
- (ಆ) ತಕ್ಕಣೆರ್ವಿ ಕಲ ಬಡ ಸಮಿಭನ್ದಯನ್ ದಿವಿಯಕ್ ವಿಷಯನ್ ದಿನಯ ಗೆವಿಯ ಯಾ ಯ ಲೋಸ ತಕ್ಕಣೆರ್ವಿ ಕಲ ಪ್ರಮಾಣಯ;
- (ಇ) ತಕ್ಕಣೆರ್ವಿ ಕಿರಿಮ ಅಧಾಲ ವನ ಬಡ ಕಾಲ ಸಿಮಾವ;
- 15 (ಇ) ಲಿಂಕ್ ನೋವನ್ನಾಗೆ ನಾಮಿ ಬಡ ಕಾಲ ಸಿಮಾವ ಸದಹಾ ಬಡ ಗೆವಿಯ ಯಾ ಯ ದಿನಯವ ಪೆರ ದಿನಯಕ್ ವಿಯ ಹೈಕಿ ಬಡ ಸಹ ದಿವಿ ಗೆವಿಮ ಸದಹಾ ನಿಯಂತ ದಿನಯ; ಸಹ
- (ಉ) ತಕ್ಕಣೆರ್ವಿ ಕಿರಿಮ ವಿರೋದದ ಪ್ರಾ ಹೈಕಿ ಆಕಾರಯ.
- (5) ಕೊಮಣಿರಿಂಚ ಶನರಾಲ್ವರಯ ವಿಸಿನ್, ಪೆರ ತಕ್ಕಣೆರ್ವಿ ಶಿಲಿಬಳ 20 ದೈನವೀಮಿಕ್, ಗೆವಿಯ ಯಾ ಯ ಬಡ ಸಹ ದಿವಿಯ ವಿಷಯ ಯಾ ಯ ಬಿ ನಿಯಂತ ಕಲ ಹೈಕಿ ಯ.
- (6) ಪೆರ ತಕ್ಕಣೆರ್ವಿ, ಅಧಾಲ ವನ ಸಮಜ್ತ ಬಡ ಕಾಲ ಸಿಮಾವ ಸಮಿಭನ್ದಯನ್ ಬಡ ಗೆವನ್ನಾ ತಕ್ಕಣೆರ್ವಿ ಕರನ್ ಲೈ ಯಾ ಯ ಹೈಕಿ ಆಕಾರಯ ಪೆರ ತಕ್ಕಣೆರ್ವಿ, ಸಂಗೌದೀತ ತಕ್ಕಣೆರ್ವಿಕ್ ವಿಶಯ ವಿಯ 25 ಹೈಕಿ ಯ.
- (7) ಮೆ ವಿಷಯದ ಆಗಿ ಕಿಸಿವಕಿನ್, ಮೆ ವಿಷಯ ಯಾವಣೆ ಹಾರ ದೆನ್ನು ಲಿನ ಪೆರ ತಕ್ಕಣೆರ್ವಿ ಅಧಾಲ ವನ ಬಡ ವಾರ್ತಾವ ಗೊನ್ನ ಕಿರಿಮಿ ಅವಿಷಯವಯನ್ ಬಡ ಗೆವನ್ನಾಕ್ ನಿಧಂಸ ಕರನ್ ನೋಲೈ ಯಾ ಯ.

(g) බඳු කාලසීමාවක් සඳහා, පෙර තක්සේරුවක් බඳු ගෙවන්නකට භාර දුන් පසු එකි බඳු කාලසීමාව සඳහා බඳු ගෙවන්නක විසින් ගොනු කරනු ලබන බඳු වාර්තාව ස්වයා තක්සේරු වාර්තාවක් නොවන්නේ ය.

5 135. (1) මේ වගන්තියට යටත්ව, කොමිෂන් ජනරාල්වරයා සංගේධින විසින්,
හෝ අතිරේක තක්සේරු.

(අ) මේ පනත යටතේ ඉදිරියට ගෙන ආ අලාභයක දී බඳු කාලසීමාව සඳහා ඉදිරියට ගෙන ආ නිවැරදි අලාභ ප්‍රමාණය සම්බන්ධයෙන් බඳු ගෙවන්නා තක්සේරු කිරීම;
10 හෝ

(ආ) වෙනත් යම් අවස්ථාවක දී, මූල් තක්සේරුව අදාළ වන බඳු කාල සීමාව සම්බන්ධයෙන්, ගෙවිය යුතු නිවැරදි බඳු ප්‍රමාණය (හිස් මූදලක් ඇතුළව) සඳහා බඳු ගෙවන්නා යටත් වීම,

15 සහතික කර ගැනීම සඳහා, බඳු කාල සීමාවක් සඳහා වූ බඳු ගෙවන්නාගේ මූල් තක්සේරුවට, ලබා ගත හැකි යම් පාක්ෂි මත සහ ඔහුට පෙනී යන සූදුපුම ආකාරයට එවැනි වෙනස් කිරීම හෝ එකතු කිරීම සිදු කිරීම මගින් (මේ වගන්තියේ “මූල් තක්සේරුව” යනුවෙන් සඳහන් කරනු ලබන) බඳු තක්සේරුවක් සංගේධිනය
20 කළ හැකි ය.

(2) කොමිෂන් ජනරාල්වරයා විසින් (3) වන උපවගන්තියට යටත් ව-

(අ) බඳු ගෙවන්නා විසින් හෝ බඳු ගෙවන්නා වෙනුවෙන්
25 කළ වංචාව හෝ බරපතල හෝ වෙනතික නොසලකා හැරීම යන අවස්ථාවල දී ඕනෑම වේලාවක; හෝ

(ආ) වෙනත් යම් අවස්ථාවක දී -

(i) ස්වයා තක්සේරුවක් සම්බන්ධයෙන්, ස්වයා තක්සේරුවට අදාළ ස්වයා තක්සේරු වාර්තාව ස්වයා තක්සේරු බඳු ගෙවන්නා විසින් ගොනුකළ දිනයෙන්; හෝ

(ii) වෙනත් යම් තක්සේරුවක් සම්බන්ධයෙන්, කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නාට තක්සේරු දැන්වීම හාරුණ්‍යන් දිනයෙන්,

වසර හතරක් ඇතුළත, (1) වන උපවගන්තිය යටතේ බදු
5 තක්සේරුවක් සංයෝධනය කළ හැකි ය.

(3) 4 වන උපවගන්තියට යටත් ව කොමසාරිස් ජනරාල්වරයා විසින් (1) වන උපවගන්තිය යටතේ සංයෝධිත තක්සේරුවක් පිළිබඳ දැන්වීමක් බදු ගෙවන්නාට හාර දී ඇති අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

10 (අ) (i) ස්වයං තක්සේරුවක් සම්බන්ධයෙන්, ස්වයං තක්සේරුවට අදාළ ස්වයං තක්සේරු වාර්තාව බදු ගෙවන්නා විසින් ගොනු කළ දිනයෙන්; හෝ

15 (ii) වෙනත් යම් තක්සේරුවක් සම්බන්ධයෙන්, කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නාට මූල් තක්සේරුවේ දැන්වීම හාර දුන් දිනයෙන්,

වසර හතරකට පසු; හෝ

(ආ) කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නාට සංයෝධිත තක්සේරු දැන්වීමක් හාර දීමෙන් වසරකට පසු,

20 යන දිනයන්ගෙන් පසුව ලබන කාලය ඇතුළත,

සංයෝධිත තක්සේරුව සම්බන්ධ මූල් තක්සේරුව තවදුරටත් සංයෝධනය කළ හැකි ය.

(4) (3) වන උපවගන්තියේ (ආ) ජේදය අදාළ වන අවස්ථාවක කොමසාරිස් ජනරාල්වරයා මූල් තක්සේරුවේ සංයෝධිත 25 තක්සේරුවට සිදුකළ වෙනස්කම් හෝ එකතු කිරීම් පමණක් සංයෝධනය කිරීමට සීමා විය යුතු ය.

(5) (3) වන උපවගන්තියේ (ආ) ජේදය අදාළ වන විට සහ කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ වගන්තිය යටතේ සංයෝධිත හෝ අතිරේක තක්සේරුවක් සකසා තිබෙන අවස්ථාවක දී මහු

විසින් පහත සඳහන් කරුණු නිශ්චිතව සඳහන් කරමින් සංගේධිත තක්සේරුවක් පිළිබඳව දැන්වීමක්, ලිඛිතව, බදු ගෙවන්නාට හා දිය යුතු ය:-

(අ) සංගේධිත තක්සේරුව අදාළ සම්බන්ධ වන මූල්
5 තක්සේරුව;

(ආ) තක්සේරු කළ බදු ප්‍රමාණය;

(ඇ) තක්සේරු කළ බදු සම්බන්ධයෙන් දඩියක් වශයෙන්
(ඇත්තම්) තක්සේරු කළ ප්‍රමාණය;

10 (ඈ) තක්සේරු කළ බදු සම්බන්ධයෙන් ගෙවිය යුතු ප්‍රමාද ගෙවුම් පොලී ප්‍රමාණය (ඇත්තම්);

(ඉ) තක්සේරු කිරීමට අදාළ බදු කාල සීමාව;

(ඊ) දැන්වීම හාරදීමේ දින සිට දින තිහකට නොඅඩු දිනයක්
15 විය යුතු, බදු, දඩි සහ පොලී ගෙවීම සඳහා නියමිත දිනය;

(උ) තක්සේරු කිරීමට විරෝධය පැ හැකි ආකාරය.

(6) මේ වගන්තිය යටතේ සංගේධිත තක්සේරුවක දැන්වීමක් හාරදීම, මේ පහත යටතේ නිශ්චිත කරන ලද පරිදි වූ තක්සේරුවක් යටතේ ගෙවිය යුතු බදු ගෙවීම සඳහා (“නියමිත මූල් දිනය” වශයෙන්
20 සඳහන් කරනු ලබන) නියමිත මූල් දිනය වෙනස් නොකරන අතර ප්‍රමාද ගෙවුම් සහ ප්‍රමාද පොලී නියමිත දිනය මත පදනම්ව ගෙවිය යුතු ය. (ගෙවීම සඳහා පවතින්නේ ය.)

136. (1) ස්වයං තක්සේරු වාර්තාවක් ගොනු කර ඇති බදු ස්වයං
ගෙවන්නෙකුට කොමසාරිස් ජනරාල්වරයා මගින් ස්වයං තක්සේරුව තක්සේරුවකට
25 සඳහා සංගේධනයක් කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට අයදුම් සංගේධනයක්
කිරීම සඳහා අයදුම් කිරීම.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ අයදුම් පත්‍රය:-

(අ) බදු ගෙවන්නා විසින් ස්වයං තක්සේරුව නිවැරදි කිරීම සඳහා කළ යුතු බවට විශ්වාස කරන සංගේධනය සහ එම සංගේධනය සඳහා ජේතු සඳහන් කළ යුතු ය; සහ

(ආ) 135 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) තේශීයේ
 (i) අනුපේශීදයේ නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ
 කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු කළ යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර
 5 තිබෙන අවස්ථාවක දී කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්වයං
 තක්සේරුව සංශෝධනය කිරීමට හෝ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප
 කිරීමට තීරණය කරනු ලැබේය හැකි ය.

(4) කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්වයං තක්සේරුව
 සංශෘධනය කිරීමට තීරණය කළ විට-

10 (අ) සංශෘධිත තක්සේරුව 135 වන වගන්තියේ (1) වන
 උපවගන්තියට අනුව සිදුකළ යුතු ය; සහ

(ආ) සංශෘධිත තක්සේරුව පිළිබඳ නිවේදනය 135 වන
 වගන්තියේ (5) වන උපවගන්තියට අනුකූලව හාර දිය
 යුතු ය.

15 (5) කොමසාරිස් ජනරාල්වරයා විසින් (1) වන උපවගන්තිය යටතේ
 අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරනු ලබන අවස්ථාවක
 දී ඔහු විසින් තීරණය සඳහා හේතු සහිතව තීරණය පිළිබඳ ලිඛිත
 දැන්වීමක් බඳු ගෙවන්නාට හාරදීය යුතු ය.

(6) (1) වන උපවගන්තිය යටතේ සාදන ලද අයදුම්පත්‍රයක්
 20 ගොනුකරදීන අනුවක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා විසින්
 එකී අයදුම්පත්‍රය පිළිබඳ තීරණයක් ගෙන නොමැති අවස්ථාවක
 කොමසාරිස් ජනරාල්වරයා විසින් -

(අ) අයදුම්පත්‍රයට අවසර නොදීමට තීරණයක් ගෙන ඇති
 බවට; සහ

25 (ආ) අයදුම්පත්‍රය ගොනුකිරීමෙන් පසු අනු වැනි දිනයේ දී
 තීරණය පිළිබඳ දැන්වීමක් බඳු ගෙවන්නාට හාර දී ඇති
 බවට,

සැලකිය යුතු ය.

XIII වන පරිවිණ්දය

විරෝධතා සහ අභියාචනා

137. මේ පරිවිණ්දයෙන් විධිවිධාන සලසා ඇති පරිදී හැර- විරෝධතා.

- (අ) මේ පනත යටතේ බදු ගෙවීම පිළිබඳ කිසිදු තීරණයක්
5 බදු අභියාචනා කොමිෂන් සභාවේ දී යම් අධිකරණයක
දී හෝ විනිශ්චයාධිකාරයක දී හෝ වෙනත් තේතුවක් මත
වෙනත් කටයුත්තක දී විවාදයට භාජන නො කළ යුතු ය;
සහ
- (ආ) බදු ගෙවන්නා සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා
10 විසින් සාදනු ලැබූ සැම තක්සේරුවකම ප්‍රමාණයන් සහ
විස්තර තිබුරු බව සැලකිය යුතු අතර ඒ අනුව බදු
ගෙවන්නාගේ බැඳීම නිශ්චය කළ යුතු ය.

138. මේ පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිතාවක
විධිවිධාන අතර පටහැනිතාවක් හෝ අනනුකූලතාවක් ඇති විට දී දී හෝ
15 මේ පනතේ විධිවිධාන බලපැවැත්වය යුතු ය.
අනනුකූලතාවක
දී මේ පනත
බලපැවැත්වය
යුතු බව.

139. (1) තක්සේරු කිරීමකින් හෝ වෙනත් තීරණයකින් පරිපාලන
අන්ත්තියට පත් බදු ගෙවන්නකු එම තීරණය සමාලෝචනය කිරීම සමාලෝචනය.
සඳහා කොමසාරිස් ජනරාල්වරයාට ඉල්ලීමක් කළ හැකි ය.

(2) තීරණය පිළිබඳව බදු ගෙවන්නාට දැනුම් දීමෙන් දින තිහකට
20 පසුව නොවන දිනයක් තුළ සමාලෝචනය සඳහා වූ ඉල්ලීමක්
කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව කළ යුතු අතර එය සිදුකිරීමට
පදනම් වූ හේතු සවිස්තරව එහි නිය්විතව දැක්විය යුතු ය.

(3) එම ඉල්ලීම, තීයම කරන ලද වාර්තාවක් නොමැතිව සාදනු
ලැබූ තක්සේරුවකට එරෙහි විරෝධතාවක් වන අවස්ථාවක දී
25 විරෝධතාවයට සම්බන්ධ ඉල්ලීම පිළිබඳ දැන්වීම නිසි ලෙස
සැකසු වාර්තාවක් ද සමඟ එවිය යුතු ය.

(4) සැම ඉල්ලීමක් ම එම ඉල්ලීම ලැබීමෙන් දින තිහක් ඇතුළත,
ලද බවට දැනුම් දිය යුතු අතර එසේ දැනුම් දුන් අවස්ථාවක දී මේ

වගන්තියේ කාර්යය සඳහා දැනුම් දීමේ ලිපියේ දිනය එම ඉල්ලීම් ලද දිනය ලෙස සැලකිය යුතු ය.

- (5) කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නාගේ ඉල්ලීම් සැලකිල්ලට ගනු ලැබිය යුතු අතර කොමසාරිස් ජනරාල්වරයාගේ 5 තීරණය නා එම තීරණය ගැනීමට හේතු, බදු ගෙවන්නාට ලිඛිතව දැනුම් දිය යුතු ය. තක්සේරු කිරීම හෝ වෙනත් තීරණය කරන ලද නිලධරය නොවන වෙනත් යම් නිලධරයකු විසින් බදු ගෙවන්නාගේ ඉල්ලීම් සැලකිල්ලට ගත යුතු ය.
- (6) කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ පනත අනුව, පවතින 10 තක්සේරුව තහවුරු කරමින් හෝ සංගේධින තක්සේරු කිරීමක් (හිස් වටිනාකම ඇතුළත්ව) කිරීම මගින් හෝ අනිලේක තක්සේරු කිරීමක් මගින් හෝ එම තීරණය බලාත්මක කිරීමේ වෙනත් යම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමක් මගින් (5) වන උපවගන්තියේ සඳහන් තීරණය බලාත්මක කරනු ලැබිය යුතු ය.
- 15 (7) කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉල්ලීම සම්බන්ධව බදු ගෙවන්නාගෙන් හෝ වෙනත් යම් තැනැත්තෙනුගෙන් සාක්ෂි අසන අවස්ථාවක දී එම සාක්ෂි පිළිබඳව වාර්තාවක් පවත්වා ගැනීම හෝ පවත්වා ගැනීමට කටයුතු සැලැස්මේ කරනු ලැබිය යුතු ය.
- (8) (2) වන උපවගන්තියේ කුමක් සඳහන් වූව ද, ශ්‍රී ලංකාවෙන් 20 බැහැරව සිටීම, රෝගාතුර වීම හෝ වෙනත් සාධාරණ හේතුවක් මත (2) වන උපවගන්තිය මගින් විස්තර කරනු ලබන සිදුවීමේ සිට දින තිහක් ඇතුළත ඉල්ලීම කිරීමෙන් බදු ගෙවන්නා වැළැක්වුනු බව සහ බදු ගෙවන්නාගේ පාර්ශ්වයෙන් අසාධාරණ ලෙස ප්‍රමාදයක් සිදුව නොතිබෙන බවට කොමසාරිස් ජනරාල්වරයා සැහීමට 25 පත්කිරීමෙන් පසු පරිපාලන සමාලෝචනයක් සඳහා ඉල්ලීමක් කිරීමට බදු ගෙවන්නාට හැකි වන්නේ ය.

140. (1) 139 වන වගන්තිය යටතේ පරිපාලන සමාලෝචන පරිපාලන තීරණයකින් අතාස්ථියට පත් තැනැත්තෙකුට තක්සේරුවට විරුද්ධව සමාලෝචන යන්නෙන් යන්නෙන් අතියාවනය කිරීම.

(2) ප්‍රථමයෙන් පරිපාලන සමාලෝචනයක් සඳහා ඉල්ලීමක් සිදු කරනු ලැබ තිබිය දී, සහ -

- (අ) කොමසාරිස් ජනරාල්වරයාගෙන් තිරණයක් ලැබ තිබිය දී; හෝ
 5 (ආ) පරිපාලන සමාලෝචනයට ඉල්ලීමක් සිදුකර දින අනුවක් ඉක්ම ගොස් තිබිය දී,

මිස බදු අහියාවනා කොමිෂන් සභාවට අහියාවනය නො කළ යුතු ය.

(3) අහියාවක අධිජය කිරීමකට යටත් කොට ඇති බවට බදු
 10 අහියාවන කොමිෂන් සභාව සැහිමකට පත්වන අවස්ථාවක දී, එම අධි අයකර ඇති ප්‍රමාණයෙන් තක්සේරු ප්‍රමාණය අඩු කළ හැකි අතර අහියාවකගෙන් අඩු අයකිරීමක් කර ඇති බවට එය සැහිමට පත්වන අවස්ථාවේ ද අඩු අයකර ඇති ප්‍රමාණයෙන් තක්සේරු ප්‍රමාණය වැඩිකිරීම හෝ තක්සේරුව සහතික කිරීම හෝ තක්සේරුව
 15 දූනා තිරීම කළ හැකි ය.

(4) XVI වන පරිව්‍යේදයේ කෙසේ සඳහන් වූව ද අහියාවනයක් මත තම තිරණයට අනුව වන බදු අයකර ගත නොහැකි වන බවට බදු අහියාවනා කොමිෂන් සභාව සැහිමට පත්වන අවස්ථාවක දී බදු අහියාවන කොමිෂන් සභාවට සූදුසු යැයි පෙනී යන පරිදි
 20 අහියාවක විසින් ගෙවය යුතු බවට පත් වූ යම් බදු ඇත්තම් එකි බදු ගෙවීම සඳහා සුරක්ෂණයක් සැපයීමට බදු අහියාවනා කොමිෂන් සභාව විසින් අහියාවකට නියෝග කරනු ලැබිය හැකි ය.

(5) 139 වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයාගේ තිරණයෙන් දින තිහක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයාට
 25 පිටපතක් සහිතව මේ වගන්තිය යටතේ අහියාවනා දැන්වීම, බදු අහියාවනා කොමසාරිස්වරයා වෙත ලිඛිතව ලබා දිය යුතු ය.

(6) ශ්‍රී ලංකාවෙන් බැහැරවීම, අසනීප වීම හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසා (2) වන උපවගන්තිය යටතේ අවශ්‍යවන ආකාරයට

දින තිහක් ඇතුළත අභියාවන දැන්වීමක් ලබාදීමෙන් අභියාවක
වලක්වනු ලැබූ බවට සහ අභියාවකගේ පාර්ශ්වයෙන් අසාධාරණ
ප්‍රමාවක් නොමැති බවට බදු අභියාවනා කොමිෂන් සහාව සැහිමට
පන්වන විට දී (5) වන උපවගන්තියේ විධිවිධානවල කෙසේ සඳහන්
5 ව්‍යව ද අභියාවකට තක්සේරුවකට හෝ වෙනත් තීරණයකට එරහිව
අභියාවනා කළ හැකි ය.

141. මජ්පු කිරීමේ භාරය බදු ගෙවන්නා මත හෝ තක්සේරුව මජ්පු කිරීමේ
වැරදි යැයි දැක්වීමට තක්සේරුවකට විරෝධතාවයක් පාන්නා වූ භාරය.
තැනැත්තේකු මත තිබිය යුතු ය.

- 10 **142.** තක්සේරුවක් පිළිබඳ පරිපාලන සමාලෝචනයක් සඳහා අභියාවනයක්,
වන ඉල්ලීමක් හෝ තක්සේරුවකට විරුද්ධව බදු ගෙවන්නකු විසින් වට්නාකම්
බදු අභියාවනා කොමිෂන් සහාවට අභියාවනා කරනු ලැබේම හෝ අන්තිවුවනු
නොසළකා කොමසාරිස් ජනරාල්වරයා විසින් 151 වන වගන්තිය
යටතේ කාලය දීර්ඝ කිරීමක් පිරිනමන්තේ නම් මිස, තක්සේරුව
15 යටතේ ගෙවිය යුතු බදු ගෙවීමට නියමිතව පවතින සහ ගෙවිය යුතු
වන අතර සමාලෝචනයක් හෝ අභියාවනයක් හෝ සඳහා වන
ඉල්ලීම නොසළකා අයකරවා ගත හැකි ය.

- 143.** (1) 135 වන වගන්තිය යටතේ නව හෝ සංගේධිත තක්සේරුවේ
තක්සේරුවක් නිකුත් කිරීමට කොමසාරිස් ජනරාල්වරයාගේ අයිතියට අවසානාත්මක
වෘත්තිය බව, සහ (2) වන උපවගන්තියට යටත්ව 139 වන වගන්තිය
යටතේ අවසර දී ඇති කාලය ඇතුළත සමාලෝචනය සඳහා
ඉල්ලීමක් සිදුකරනු ලැබ නොමැති නම් තක්සේරුවක් අවසානාත්මක
ලෙස සලකනු ලැබිය යුතු ය.

- (2) (1) වන උපවගන්තිය යටතේ තක්සේරුවක් අවසානාත්මක
25 ලෙස සලකනු ලැබුවේ නම් සහ බදු ගෙවන්නා කාලානුරුපීව 136
වන වගන්තිය යටතේ සංගේධිත වර්තාවක් ගොනුකරයි නම්
සංගේධිත වාර්තාවේ දැක්වෙන බදු තක්සේරුගත බදු අතිකුම්ණය
කරන්නේ නම් පමණක්, සංගේධිත වාර්තාව ගොනුකිරීම මගින්
තක්සේරුව සංගේධන කිරීමේ බලපෑමක් ඇති කරන්නේ ය.

144. (1) බඳු අභියාචනා කොමිෂන් සභාවේ තීරණයක් පිළිබඳ බඳු අභියාචනා
අත්ථ්‍යියට පත් වූ බඳු අභියාචනා කොමිෂන් සභාව ඉදිරියේ වන කොමිෂන්
නීති කාන්තායක ක්වර හෝ පාර්ශ්වයක් විසින් එම තීරණය සභාවේ තීරණයකින්
දැනු මිදිමෙන් පසු, දින තිහක කාල සීමාවක් ඇතුළත අනියාචනය නීතියාචනය
කිරීම.

5 අභියාචනාධිකරණය වෙත අභියාචනා දැන්වීම් ගොනු කළ යුතු
අතර එසේ අභියාචනය කරන පාර්ශ්වය විසින් නීති කාන්තායේ
අනිකුත් පාර්ශ්වයට බඳු අභියාචනා කොමිෂන් සභාව ඉදිරියේ
අභියාචනා දැන්වීමේ පිටපතක් ලබා දිය යුතු ය.

(2) ප්‍රථමයෙන් බඳු අභියාචනා කොමිෂන් සභාව වෙත අභියාචනා
10 ඉල්ලීමක් සිදුකර ඇත්තාම්, සහ -

(අ) බඳු අභියාචනා කොමිෂන් සභාවෙන් තීරණයක් ලැබ
ඇත්තාම්; හෝ

(ආ) බඳු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනය සඳහා
15 ඉල්ලීමක් සිදු කළ දින සිට දින අනුවක් ඉක්මවා ඇත්තාම්
සහ අභියාචනය සඳහා වන ඉල්ලීමට බඳු අභියාචනා
කොමිෂන් සභාවෙන් ප්‍රතිචාරයක් ලැබ නැත්තාම්,

මින අභියාචනාධිකරණයට අභියාචනයක් කළ නොහැකි ය.

(3) බඳු අභියාචනා කොමිෂන් සභාවේ තීරණයකට
අභියාචනාධිකරණයට අභියාචනා කිරීම නීතිය ප්‍රශ්නයක් මත
20 පමණක් විය යුතු ය.

(4) බඳු අභියාචනා කොමිෂන් සභාවේ තීරණයකින් අභියාචනයක්
සිදුකර ඇති අවස්ථාවක දී බඳු අභියාචනා කොමිෂන් සභාව විසින්
සාක්ෂි සාරාංශයක් ඇතුළත්ව තීරණය පිළිබඳ ලිඛිත ප්‍රකාශයක්,
කරුණු සම්බන්ධව කොමිෂන් සාක්ෂි සාරාංශයක් නීතිය ප්‍රකාශයක් සැපයිය
25 යුතු ය.

XIV වන පරිවිෂේෂය

බඳ සඳහා බැඳීම සහ බඳ ගෙවීම

145. (1) මේ පනත යටතේ සඳහන් කොට ඇති වේලාවේ දී බඳ ගෙවීමට නියමිත අතර එය ගෙවිය යුතු ය.

බඳ ගෙවන්නාගේ
බැඳීම සහ
නියමිත දිනය.

5 (2) (1) වන උපවාහන්තියට යටත් ව -

(අ) ගෙවිය යුතු බවට තක්සේරු නිවේදනයේ දක්වා ඇති;
හෝ

(ආ) XII වන පරිවිෂේෂය යටතේ තක්සේරු කර ඇති ලෙස
සලකනු ලබන,

10 බඳ ප්‍රමාණය, නිවේදනයේ දක්වා ඇති දිනයේ දී හෝ (ආ) තේරේදයේ
විස්තර කරනු ලබන සිදුවීමේ දී ප්‍රක්ෂේප වාර්තාව සඳහා නියමිත
දිනයේ දී ගෙවීමට නියමිත අතර එය ගෙවිය යුතු ය.

(3) බඳ, කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති
ආකාරයට සහ ස්ථානයේ දී ගෙවිය යුතු ය.

15 (4) යම් බඳ ගෙවන්නකු, මේ පනත අදාළ වන යම් නීතියක්
යටතේ ගෙවීමට නිශ්චිත වන්නා වූ යම් මුදල් ප්‍රමාණයක් ගෙවිය
යුතු වූ නියමිත දිනට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවෙන් බැහැර විය හැකි
බව විශ්වාස කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට සාධාරණ හේතුන්
තිබෙන අවස්ථාවක දී කොමසාරිස් ජනරාල්වරයා විසින්, ලිඛිත

20 දැන්වීමක් මගින් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා
ඇති දිනයේ දී බද්ද ගෙවීමට නියමිත බව එකිනෙකුට දැන්වීය
යුතු ය.

(5) බඳ ගෙවන්නෙක් නියමිත දිනයේ දී බඳ ගෙවීමට අසමත් වන
අවස්ථාවක දී, කොමසාරිස් ජනරාල්වරයා හට, නොගෙවන ලද

25 බඳ නැවත ලබා ගැනීමට කටයුතු කිරීමේ දී උපවිත වූ සියලු වියදම්
වලට බඳ ගෙවන්නා යටත්විය යුතු ය.

146. (1) මේ පනතේ කාර්ය සඳහා (2) වන උපවාහන්තියට නියෝගනයන්ගේ
යටත්ව, යම් තැනැත්තකු සම්බන්ධයෙන් “නියෝගීතයා” බැඳීම සහ
වගකීම් -

- (ඇ) යම් තැනැත්තෙක් තීතිමය දුබලතාවකට යටත් පුද්ගලයෙනු වන අවස්ථාවක දී එම පුද්ගලයා වෙනුවෙන් හෝ එම පුද්ගලයාගේ සූජසිද්ධිය වෙනුවෙන් ආදායම ලබන හෝ ආදායම් ලැබීමට හිමිකමක් ඇත්තා වූ භාරකරුවකු හෝ 5 කළමනාකරුවකු;
- (ඇ) (4) වන උපවගන්තියට යටත්ව තැනැත්තා සමාගමක් වන අවස්ථාවක දී සමාගමේ අධ්‍යක්ෂවරයක් හෝ ප්‍රධාන නිලධරයා හෝ 4 වන උපවගන්තියේ සඳහන් කර ඇති අනුයෝජ්‍යතයෙක්;
- 10 (ඇ) තැනැත්තා හැඩුල් ව්‍යාපාරයක් වන අවස්ථාවක දී, හැඩුල්කරුවෙක්;
- (ඇ) තැනැත්තා භැඩාල් ව්‍යාපාරයක් හෝ සමාගමක් නොවන පුද්ගල මණ්ඩලයක් වන අවස්ථාවක දී, එම මණ්ඩලය වෙනුවෙන් මුදල් හෝ අරමුදල් ලැබීම සහ ගෙවීම පිළිබඳ 15 හේතු දැක්වීම සඳහා වගකිවයුතු වූ තැනැත්තෙක්;
- (ර) තැනැත්තා ශ්‍රී ලංකා රජය වන අවස්ථාවක දී, රජය වෙනුවෙන් මුදල් හෝ අරමුදල් ලැබීම සහ ගෙවීම පිළිබඳ හේතු දැක්වීම සඳහා වගකිවයුතු වූ තැනැත්තෙක්;
- 20 (එ) තැනැත්තා රාජ්‍ය සංස්ථාවක් හෝ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක් වන අවස්ථාවක දී, එකී රාජ්‍ය සංස්ථාව හෝ පළාත් පාලන ආයතනය වෙනුවෙන් මුදල් හෝ අරමුදල් ලැබීම සහ ගෙවීම පිළිබඳ හේතු දැක්වීම සඳහා වගකිව යුතු වූ තැනැත්තෙක්;
- 25 (උ) තැනැත්තා විදේශීය ආණ්ඩුවක් හෝ විදේශීය ආණ්ඩුවක දේශපාලන අනු කොටසක් වන අවස්ථාවක දී එකී ආණ්ඩුව හෝ එකී ආණ්ඩුවේ දේශපාලන අනුකොටස වෙනුවෙන් මුදල් හෝ අරමුදල් ශ්‍රී ලංකාවේ දී ලැබීම සහ ගෙවීම පිළිබඳ හේතු දැක්වීම සඳහා වගකිව යුත්තා වූ තැනැත්තෙක්; හෝ 30 තැනැත්තෙක්; හෝ

(ඒ) තැනැත්තා නොවාසිකයුතු නොවන අවස්ථාවක දී එම තැනැත්තාගේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරවල කළමනාකරු ඇතුළත්ව ශ්‍රී ලංකාව තුළ එම තැනැත්තාගේ කාර්යයන් පාලනය කරන්නා වූ කැනැත්තෙක්,

5 අදහස් වන්නේ ය.

(2) තැනැත්තු සම්බන්ධයෙන් (1) වන උපවගන්තියේ විස්තර කරනු ලබන එක් නියෝජනයකට වැඩි ප්‍රමාණයක් සිටින අවස්ථාවක දී, එම තැනැත්තා විසින් ඔවුන් අතරින් ක්වුරුන් නියෝජනයා වශයෙන් සේවය කළ යුතු දැයි නියම කළ යුතු නමුත්, නියම කිරීමක්
10 නොමැති විට දී නියම කරන තුරු සියල්ලන්ම නියෝජනයන් ලෙස සේවය කළ යුතු ය.

(3) (2) වන උපවගන්තිය යටතේ වන නම් කිරීම එම තැනැත්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාසය කරනු ලබන කිසිවෙක් නොමැත්තේ නම් හැර ශ්‍රී ලංකාවේ වාසය කරනු ලබන තැනැත්තු ය
15 විය යුතු ය.

(4) ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර පවත්වන සියලුම සමාගම් මේ පනතේ කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුළ වාසය කරන ප්‍රධාන නිලධාරයකු විසින් නියෝජනය කරනු ලැබේය යුතු අතර කිසිවෙතු නොමැති අවස්ථාවක දී ශ්‍රී ලංකාව තුළ වෙසෙන බලයලත් අනුයෝගිතයෙක්
20 මගින් විය යුතු අතර, එසේ පත්කරන ලද නියෝජනයා පිළිබඳව, ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරය පවත්වාගෙන යාම ආරම්භ කිරීමෙන් පසු මාසයක් ඇතුළත හෝ එම නියෝජනයා එසේ සූදුසුකම ලැබීම අවසන් වී මාසයකට පසු කොමසාරිස් ජනරාල්වරයාට දැන්විය යුතු ය.

25 (5) (1) වන උපවගන්තිය යටතේ නම් කරන ලද තැනැත්තුගේ නියෝජනයෙක් රාජකාරී ඉටු කිරීමට අපාහාසන් වන අවස්ථාවක දී කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිත දැන්වීමක් මගින් මේ පනතේ කාර්ය සඳහා වෙනත් පුද්ගලයකු නියෝජනයෙකු වන බවට ප්‍රකාශ කළ හැකි ය.

30 (6) තැනැත්තුගේ සැම නියෝජනයෙක් ම මේ පනත මගින් තැනැත්තා මත පනවා ඇති වාර්තා පවත්වාගෙන යාම සහ වාර්තා සහ අනෙකුත් ලියකියවිලි ගොනු කිරීම සහ බදු ගෙවීම ඇතුළු කාර්ය සහ බැඳීම් ඉටුකිරීමට බැඳී සිටිය යුතු ය.

(7) (9) වන උපවගන්තියට යටතේ (6) වන උපවගන්තිය ප්‍රකාරව තැනැත්තකුගේ නියෝජිතයකු විසින් ගෙවිය යුතු බඳු නියෝජිතයාගේ සන්තකයේ ඇති සහ පාලනය යටතේ ඇති එකී තැනැත්තාගේ වත්කම් වල ප්‍රමාණයට පමණක් නියෝජිතයාගෙන් අයකරගත 5 යුතු ය.

(8) තැනැත්තකුගෙන් අයවිය යුතු බඳු ගෙවනු ලබන එකී තැනැත්තාගේ නියෝජිතයාට එසේ ගෙවන ලද ප්‍රමාණය තැනැත්තාගෙන් අයකර ගැනීමට හෝ නියෝජිතයාගේ සන්තකයේ පැවති හෝ නියෝජිතයාගේ පාලනයේ ඇති තැනැත්තාගේ යම් 10 මූදලකින් ගෙවන ලද ප්‍රමාණය රඳවා තබා ගැනීමට හෝ හිමිකම තිබිය යුතු ය.

(9) බඳු ප්‍රමාණය නොගෙවා පවතින විට දී, බඳු ගෙවන්නකුගේ නියෝජිතයා -

15 (අ) බඳු ගෙවිය යුතු කටයුත්තකට අදාළව ලැබූ හෝ උපවය වූ මූදල් අන්සු කරන්නේ නම්, බැඳීමකට යටත් කරන්නේ නම් හෝ බැහැර කරන්නේ නම්; හෝ

20 (ආ) මූදල්වලින් හෝ අරමුදල්වලින් බඳු ගෙවනු ලැබීමට නොතිකව හැකියාව තිබූ, නියෝජිතයාගේ සන්තකයේ ඇති හෝ බඳු ගෙවීමෙන් පසු නියෝජිතයා වෙත ලැබුණු බඳුගෙවන්නා සතු මූදල් හෝ අරමුදල් බැහැර කරන්නේ නම් හෝ ඒවායින් වෙන් වන්නේ නම්,

බඳු ගෙවන්නා විසින් ගෙවිය යුතු බඳු ගෙවීමට නියෝජිතයා පොදුගලිකව බැඳී සිටිය යුතු ය.

25 (10) (අ) බඳු ගෙවන්නා වෙනුවට නියම කරන ලද තැනැත්තා විසින් මූදල් ගෙවන ලද විට සහ බඳු ගෙවන්නා විසින් ගෙවිය යුතු බඳු මත නීතියෙන් හෝ සාධාරණත්වයෙන් ගෙවන ලද ප්‍රමාණයට ප්‍රමුඛතාවයක් ඇත්තම් ; හෝ

30 (ආ) මූදල් ගෙවන ලද වේලාවේ දී නියම කරන ලද තැනැත්තා බඳු ගෙවන්නාගේ බැඳීම පිළිබඳව දැනුමක් නොමැතිවීම සහ දැනගතයුතු බවට සාධාරණව බලාපොරෝත්තු විය නොහැකි වේ නම්,

බඳු ගෙවන්නකුගේ නියෝජිතයකු (9) වන උපවගන්තිය යටතේ බඳු සඳහා පොදුගලිකව වගකීමෙන් නොබැඳෙන්නේ ය.

(11) මේ පනත යටතේ යම් තැනැත්තකු මත ඉවු කිරීමට පනවා ඇති කාර්ය එම තැනැත්තාගේ නියෝජනයා ඉවු කිරීමට අපොහොසත් වුව ද මේ වගන්තියේ ඇති කිසිවක් එකි කාර්ය ඉවුකිරීමෙන් ඒ තැනැත්තා තිබූහස් නොකරන්නේ ය.

5 (12) තැනැත්තකු ට නියෝජනයන් දෙදෙනක හෝ ර්ට වැඩි ප්‍රමාණයක් සිටින අවස්ථාවක දී මේ වගන්තියේ සඳහන් කාර්ය සහ වගකීම් එම නියෝජනයන්ට හවුලේ සහ වෙන් වෙන් වගයන් අදාළ විය යුතු නමුත් ඔවුන් අතරින් යම් කෙනකු විසින් ඉවුකළ හැකි ය.

10 (13) (අ) යම් හවුල් ව්‍යාපාරයක්, හෝ වෙනත් සංස්ථාගත නො කළ සංගමයක් හෝ මණ්ඩලයක්, හවුල්කරුවන් හෝ සාමාජිකයන් හෝ සියලුන්ම නොව එක් අයකුට වඩා වැඩි ප්‍රමාණයක් විශාම ගැනීම හෝ ඉල්ලා අස්ථීම හේතුවෙන් නව හවුල්කරුවකුගේ හෝ සාමාජිකයකුගේ ඇතුළත්වීම හේතුවෙන් හෝ විසුරුවා හරින ලද හෝ අනෙකුත් ආකාරයකින් පැවැත්ම අවසන් කරන ලද අවස්ථාවක දී;

15 (ආ) මේ පනතේ විධිවිධානයන් හැර දැමුව ද, ඉතිරි සාමාජිකයන්ගෙන් හෝ එවකට සිටින්නා වූ සාමාජිකයන් හෝ ඉතිරි සාමාජිකයන් හෝ සහ නව සාමාජිකයන් එක් අයෙක් හෝ වැඩි සංඛ්‍යාවකින් සමන්වීත වූ නව හවුල් ව්‍යාපාරයක්, සංගමයක් හෝ මණ්ඩලයක් ඇති වන්නා වූ අවස්ථාවක දී; සහ

20 (ඇ) විසුරුවා හරින ලද හවුල් ව්‍යාපාරය, සංගමය හෝ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකම්, නව හවුල් ව්‍යාපාරය, සංගමය හෝ මණ්ඩලය විසින් නොකඩවා ක්‍රියාත්මක කරන අවස්ථාවක දී,

25 (ඈ) විසුරුවා හරින ලද හවුල් ව්‍යාපාරය, සංගමය හෝ මණ්ඩලය සහ නව හවුල් ව්‍යාපාරය, සංගමය හෝ මණ්ඩලය මේ පනතේ

30 කාර්යය සඳහා එක් සහ සමාන ලෙස සලකනු ලැබිය යුතු ය.

(14) බදු අය කළ හැකි තැනැත්තකුගේ මරණයෙන් හෝ බදු අයකළ හැකි තැනැත්තකුගේ බුද්‍යය තහනම් කිරීමෙන් හෝ පසු බදු අය කළ හැකි තැනැත්තකු විසින් පෙර ක්‍රියාත්මක කරන ලද

බඳ අය කළ හැකි කාර්යයක් එකී තැනැත්තාගේ බුද්ධියෙහි
පොල්මස්කරුවකු හෝ භාරකරුවකු විසින් හෝ වෙනුවෙන් ක්‍රියාත්මක
කරනු ලබන හෝ බඳ අය කළ හැකි කාර්යයක අවසානය
සම්බන්ධයෙන් කරන හෝ දෙයක් කරන අවස්ථාවක දී බඳ අය කළ
5 හැකි තැනැත්තාගේ බුද්ධිය එකී පොල්මස්කරුවකු හෝ භාරකරු
විසින් නියෝජනය කරන පරිදි මේ පනතේ කාර්යය සඳහා බඳ අය
කළ යුතු කාර්යය සම්බන්ධයෙන්, බඳ අය කළ හැකි තැනැත්තා
ලෙස සළකනු ලැබිය යුතු ය.

(15) බඳ අයකළ හැකි තැනැත්තකු වූ උකස්කරුවකු විසින් පෙර
10 උකස් කරන ලද ඉඩමක හෝ වෙනත් දේපලක් උකස්ලාභියා
සන්තකව පවතින අවස්ථාවක දී සහ උකස්ලාභියා විසින් ඉඩමට
හෝ වෙනත් දේපලට අදාළව බඳ අයකළ හැකි කාර්යයක් ක්‍රියාත්මක
කරන අවස්ථාවක දී, උකස්ලාභියා, ඔහු එම ඉඩමේ හෝ දේපලේ
භූක්තිය ලබාගත් දිනයේ සිට ඉඩමේ හෝ දේපලේ භූක්තිය දැරීම
15 ඔහු අවසන් කරන්නා වූ දිනය දක්වා, බඳ අය කළ හැකි කාර්යයක්
කරගෙන යනු ලබන බඳ අයකළ හැකි තැනැත්තා ලෙස සළකනු
ලැබිය යුතු ය.

(16) මේ පනතේ කාර්ය සඳහා, තැනැත්තෙක් එක් තත්ත්වයකට
වැඩියෙන් භාරකරුව සිටින අවස්ථාවක දී එම එක් එක් තත්ත්වයන්ට
20 අදාළව එම තැනැත්තා වෙන් වෙන් වූ තැනැත්තකු ලෙස සැලකිය
යුතු ය.

147. (1) සංස්ථාගත නොකළ මණ්ඩලයක් මත මේ පනත මගින් සංස්ථාගත
පනවා ඇති බැඳීමක් හෝ වගකීමක්, එකී මණ්ඩලය මත සහ එකී
බැඳීම හෝ වගකීම පනවනු ලබන අවස්ථාවේ දී මණ්ඩලයේ නිලධරයන්.
25 නිලධරයෙක් වන යම් තැනැත්තෙක් මත පැනවීය යුතු අතර
මණ්ඩලය සහ එවැනි එක් එක් නිලධරයා එම බැඳීම සහ වගකීම
සඳහා සාමූහිකව සහ වෙන් වෙන් වගයෙන් වගකීමට යටත් විය
යුතු ය.

(2) මේ පනතේ කාර්ය සඳහා, සංස්ථාගත නොකළ මණ්ඩලයක
30 පැවැත්ම සහ සංස්ථාගත නොකළ මණ්ඩලයක් විසින් ක්‍රියාත්මක
කරන ලද යම් බඳ අය කළ හැකි කාර්යයක් එහි සාමාජිකයන්ගේ
හෝ නිලධරයන්ගේ යම් වෙනසක් හේතුවෙන් බලපෑමට යටත් වන
ලෙස නොසලකනු ලැබිය යුතු ය.

(3) මේ පනත යටතේ සංස්ථාගත නොවූ මණ්ඩලයක් මත හාර දීමට අවශ්‍ය වන ලේඛනයක්, මණ්ඩලයේ තිබුණු වෙත හාරදෙනු ලැබේය හැකි ය.

(4) සංස්ථාගත නොවූ මණ්ඩලයක් විසින් මේ පනත යටතේ 5 වරදක් සිදුකරනු ලබන අවස්ථාවක දී, එම වරද සංස්ථාගත නොවූ මණ්ඩලයේ තිබුණු විසින් සිදුකරන ලද බවට සැලකිය යුතු ය.

148. (1) මේ වගන්තිය, රඳවා තබාගන්නා ලද සහ අන්තිච්ච බදු පිළිබඳ යම් වගකීම් ඇතුළුව තම බදු වගකීම් තාප්ත කිරීමෙන් ගණන් බෙරා වසා දමන ලද සමාගමකට අදාළ වේ. වගකීම් වසා දැමීමට පසුව බදු වගකීම්.

- 10 (2) සමාගමක් ගණන් බෙරා වසා දමන වේලාවේ දී හෝ පුරුව බර්ඡය අතරතුර දී සමාගමේ කොටස් හිමියකු වූ තැනැත්තකු, එකී සමාගම ගණන් බෙරා වසා දැමීමට පෙර වසර ඇතුළත, කොටස් හිමියකු ලෙස සමාගමෙන් ලන් මූදල් සහ දේපළ බෙදාහැරීමේ ප්‍රමාණයට, නොගෙවූ බදු ගෙවීමට සාමූහිකව සහ වෙන් වෙන් 15 වශයෙන් යටත් විය යුතු ය.

(3) මේ වගන්තිය යටතේ සමාගමක බදු සඳහා බද්ධකට යටත්වන තැනැත්තකුට දෙපාර්තමේන්තුවට එරහිව අයදැමීමට සමාගමට තිබිය යැකි වූ යම් අයිතියක් අයදැමීමට හැකි ය.

149. (1) යම් ආස්ථීන්වයක් නියමිත කාලයේ දී බදු ගෙවීමට ආස්ථීන්වයන්හි 20 අසමත් වන අවස්ථාවක දී, අදාළ කාලයේ සිට කවර කාලයක දී කළමණකරුවන් හෝ ආස්ථීන්වයේ කළමණකරුවකු වන හෝ කළමණකරුවකු වනු ලැබූ සැම තැනැත්තක් ම, බදු ගෙවීම සඳහා ආස්ථීන්වය සහ අනෙකත් එවැනි සියලු තැනැත්තන් සමග සාමූහිකව සහ වෙන් වෙන් වශයෙන් යටත් විය යුතු ය.

- 25 (2) ආස්ථීන්වයේ පැවැත්ම අවසන් මුව ද නොවූ ද යන්න නොසළකා (1) වන උපවගන්තිය අදාළ විය යුතු ය.

- (3) මූල් අවස්ථාවේ දී සහ අඛණ්ඩව බදු ගෙවීමට අසමත් වීම 30 වැළැක්වීම සඳහා කළමණකරුවකුගේ තත්ත්වයෙන් සාධාරණ ලෙස දිරදරු තැනැත්තක හියාත්මක කරනු ලැබේය හැකි සැලකිල්ලේ ප්‍රමාණය, උරදාස්ථාය සහ කුසලතාව හියාත්මක කරනු ලැබූ කළමණකරුවකු සඳහා (1) වන උපවගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

(4) මේ වගන්තිය යටතේ කළමණාකරුවකු විසින් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවිය යුතු ප්‍රමාණය කළමණාකරුගේ පොදුගලික බඳු බැඳීමක් විය යුතු ය.

(5) (1) වන උපවගන්තිය යටතේ වන බැඳීමක් හේතුවෙන්, 5 කළමණාකරු බඳු ගෙවන අවස්ථාවක කළමණාකරු විසින් කරන ලද ගෙවීම්, ආස්ථීත්වයෙන් ගෙවිය යුතු මෙයක් ලෙස යළි ලබා ගත හැකි ය.

(6) එම ආස්ථීත්වයෙන් අදාළ බඳු එකතු කර ගැනීමේ සීමා කාලපරිච්ඡේය ඉකුත්වීමෙන් පසු, මේ වගන්තිය යටතේ වන 10 ප්‍රමාණය සඳහා ආස්ථීත්වයක කළමණාකරුවකු තක්සේරු කළ නොහැකි ය.

(7) මේ වගන්තියේ-

“අංස්ථීත්වය” යන්නෙන් හුවුල් ව්‍යාපාරයක්, හැර වෙනත් යම් බඳු ගෙවන්නකු අදහස් වේ;

15 “කළමනාකරු” යන්නට ආස්ථීත්වයක කළමණාකරුවකු ලෙස උදේශීකිත යම් තැනැත්තෙක් සහ සමාගමක් වන විට සමාගමේ අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධරයා, සහ ප්‍රධාන මූල්‍ය නිලධරයා ඇතුළත් වන්නේ ය;

“අදාළ කාලය” යන්නෙන් ආස්ථීත්වයේ බඳු බැඳීම ඇති කිරීමට 20 හේතු වූ සිදුවීම්වලට මාස හයකට ප්‍රථම කාලය අදහස් වේ.

150. (1) බඳු ගෙවන්නකු විසින් ගෙවනු ලැබූ ප්‍රමාණය, තක්සේරු ආපසු ගෙවිය කරන ලද බඳු ප්‍රමාණය හෝ ගෙවනු ලැබිය යුතු යැයි සෞයා ගනු හැකි ප්‍රමාණයන්. ලැබූ ප්‍රමාණය ඉක්මවන්නේ නම්, කොමසාරිස් ජනරාල්වරයා විසින්-

25 (අ) මේ පනත හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන වෙනත් යම් පනතක් යටතේ බඳු, පොලී, ප්‍රමාද ගාස්තු හෝ දඩ ගෙවීම සඳහා වූ බඳු ගෙවන්නාගේ තක්සේරුගත බැඳීමට එරෙහිව ඉකුත් වූ ප්‍රමාණය ආපසු ගෙවිය යුතු ය; සහ

(ආ) බදු ගෙවන්නා විරෝධතා දක්වන්නේ නම් මිස, ඉදිරි හය මාසය ඇතුළත ගෙවීම සඳහා හිගව පවත්නා බදු පෙර ගෙවීම කිරීම සඳහා වූ බදු ගෙවන්නාගේ බැඳීමට එරෙහිව ගේෂ වූ ප්‍රමාණය අදාළ කර යුතු ය.

5 (2) (1) වන උපවගන්තියට යටත් ව, ආපසු ගෙවනු ලැබිය හැකි ප්‍රමාණයන් බදු ගෙවන්නාට ගෙවිය යුතු ය.

(3) ඒ සඳහා බදු ගෙවන්නා අයදුම්කරන්නේ නම් ගෙවීමේ දිනයේ සිට වසර හතරක් ඇතුළත හෝ කොමසරිස් ජනරාල්වරයාගේ මූල පිරිමෙන් සිදු කරන ලදදේ නම් නිශ්චිතව සඳහන් කාල සීමාව 10 ඇතුළත පමණක් මේ වගන්තිය යටතේ ආපසු ගෙවීම හෝ බැර කිරීම සිදු කළ හැකි ය.

151. (1) බදු ගෙවන්නෙකු විසින් කොමසාරිස් ජනරාල්වරයා ගෙවීම සඳහා නිශ්චිතව දක්වනු ලබන ආකෘතියක්, මේ පනතේ 145 වන වගන්තිය කාලය දීර්සන යටතේ බදු ගෙවිය යුතු වන දිනය ඉක්මවා බදු ගෙවීම කිරීම.

15 සඳහා, කාලය දීර්සන කිරීමක් ලබා ගැනීමට අයදුම් කළහැකි ය.

(2) කොමසාරිස් ජනරාල්වරයා හට (1) වන උපවගන්තිය යටතේ ඉල්ලා ඇති පරිදි ගෙවීමේ කාලය, මනා හේතුවක් වේ නම් දීර්සන කළ හැකි අතර බදු ගෙවන්නා ඉල්ලා ඇති කාලපරිච්ඡයට වඩා වෙනස් වූ කාලය දීර්සන කිරීමක්, අනියාවනයක තීන්දුව දීමට පෙර 20 ලබාදිය හැකි අතර, ගෙවිය යුතු ප්‍රමාණය වාරික වශයෙන් ගෙවීමට පිළිවෙළ කිරීම හෝ පුරුෂ්ඨ්‍යයක් නියම කිරීම හෝ ඇතුළත්ව බදු ගෙවීම සහතික කිරීම සඳහා වෙනත් පිළිවෙළක් යෙදීම කළ හැකි වේ.

(3) (1) වන උපවගන්තිය යටතේ ඉල්ලීමක් සිදුකරන ලද 25 තැනැත්තකුට, කොමසාරිස් ජනරාල්වරයා විසින් දින තිහක් ඇතුළත තීරණය ලිඛිතව දැනුම් තොදෙන්නා වූ අවස්ථාවක දී, ඉල්ලීම ප්‍රදානය කළා සේ සැලකිය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ බදු ගෙවන්නකුට කාලය දීර්සන 30 කිරීමක් ප්‍රදානය කරනු ලැබූ අවස්ථාවක දී, කාලය දීර්සන කිරීම නොසලකා පොලිය ගෙවිය යුතු ය.

(5) වාරික මගින් බදු ගෙවීමට බදු ගෙවන්නකුට අවසර ලබා දෙමින් දීර්සන කිරීමක් ප්‍රදානය කළේ නම් සහ බදු ගෙවන්නා වාරික ගෙවීමේ දී යම් වාරිකයක් ගෙවීම පැහැර හරි නම්, නොගෙවූ බදු ප්‍රමාණය අප්‍රමාදව ගෙවිය යුතු බවට පත් විය යුතු ය.

152. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ලැබිය යුතු සහ ගෙවීම පැහැර ගෙවීමට නියමිත දිනයේ දී, බදු නොගෙවා ඇති විට දී ගෙවීම හැරීම.

කරන ලෙස ඉල්ලා සිටිමින් බදු ගෙවන්නා වෙත දැන්වීමක් යැවිය හැකි ය.

5 (2) දැන්වීමේ -

(අ) බදු ගෙවන්නාගේ තම;

(ආ) බදු ගෙවන්නා වෙත එවැනි අංකයක් නිකුත් කර තිබේ නම්, බදු ගෙවුම්කරු හඳුනා ගැනීමේ අංකය (TIN);

(ඇ) දැන්වීම නිකුත් කළ දිනය;

10 (ඈ) ගෙවිය යුතු බදු ප්‍රමාණය, පොලීය සහ ද්‍රී සහ එවා අදාළ වන බදු කාල පරිච්ඡේදය හෝ කාලපරිච්ඡේදයන්;

(ඉ) මෙති ප්‍රමාණයන් ගෙවීමට කරනු ලබන ඉල්ලීම්;

(ඊ) ගෙවීම සිදුකළ යුතු වන ස්ථාන; සහ

15 (උ) තන් දැන්වීම ලැබේ දින විසි එකක් ඇතුළත ගෙවීම සිදු නොකළේ නම්, කොමසාරිස් ජනරාල්වරයාට දැන්වීමේ නිශ්චිතව සඳහන් ප්‍රමාණයන් එකතු කර ගැනීමට නීති කාන්ත්‍යක් ඇරඹීමට අධිකියක් පවතින බවට බදු ගෙවන්නාට දැනුම් දීමක් කර ඇති බව,

සඳහන් කළ යුතු ය.

20 (3) දැන්වීම ලැබීමෙන් දින විසි එකකට පසු එකි දිනට නොගෙවූ, ඉතිරි යම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් බදු ගෙවන්නා බදු පැහැර හැරීමක් සිදු කරන්නේ ය.

(4) බදු ගෙවන්නා විසින්-

25 (අ) කොමසාරිස් ජනරාල්වරයා සමග අදාළ බදු තීතියට අනුගාමීව ගෙවීමේ එකගතාවයකට එමඟ ඇති විටෙක දී; හෝ

(ආ) 152 වන වගන්තියට අනුගාලීව ගෙවීම සඳහා කාල දීර්ඝ කිරීමක් ලැබේ ඇති අවස්ථාවේ දී සහ එකි වැඩ පිළිවෙළේ නියමයන් සමග අනුකූලවනු ලබන විටෙක,

(3) වන උපවගන්තිය අදාළ තොටිය යුතු ය.

5 153. (1) මේ වගන්තිය පහත දක්වා ඇති ප්‍රමාණයන්ට අදාළ බුද්ධාල ප්‍රමුඛත්වය.

(ආ) රඳවාගන්නා බඳු;

(ආ) ගෙවන්නෙක් විසින්, 170 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද දැන්වීමක් යටතේ, ගෙවීමට අවශ්‍ය වන ප්‍රමාණයක්.

(2) මේ වගන්තිය අදාළ වන්නා වූ ප්‍රමාණයන් ගෙවීමට බැඳී සිටින, දරනු ලබන, ලබන හෝ රඳවා තබා ගන්නා තැනැත්තෙක්, ඉන් ලංකා ජනරජයට හාරයක් ලෙස එම ප්‍රමාණය දැරීය යුතු අතර, එකි තැනැත්තාගේ බුන්තන් හාවයේ දී හෝ ගණන් බෙරා වසා 15 දැමීමේ දී, එකි ප්‍රමාණය-

(ආ) එකි තැනැත්තාගේ බුද්ධයේ කොටසක් තොටිය යුතු ය; සහ

(ආ) දේපල බෙදා හැඳීම සිදු කිරීමට ප්‍රථම, කොමසාරිස් ජනරාල්වරයාට ගෙවිය යුතු ය.

20 (3) වෙනයම් ලිඛිත නීතියක කෙසේ සඳහන් වූව ද, යම් තැනැත්තෙක් විසින් රඳවා ගනු ලැබූ, රඳවා ගන්නා බඳු-

(ආ) එකි තැනැත්තාගේ ඡය හෝ වගකීම් සම්බන්ධයෙන් තහනමට ගනු ලැබීමට යටත් තොටිය යුතු ය;

(ආ) ගෙවීම හෝ ප්‍රමාණ රඳවා ගනු ලබන දෙය මත වන ප්‍රථම අයකිරීමක් විය යුතු ය; සහ

(ආ) යම් අධිකරණයක හෝ යම් නීතියක නියෝගයක් යටතේ තන් ගෙවීම හෝ ප්‍රමාණයන්ගෙන් තැනැත්තකුට නියම කරනු ලැබිය හැකි අඩුකර ගැනීම් වලට පෙර රඳවා ගත යුතු ය.

154. (1) බඳු ගෙවන්නාගේ වගකීමට එරෙහිව පහත දැක්වෙන මූලික අනුපිළිවෙළට යම් නිශ්චිත බද්දක් ගෙවීම යොදා ගත යුතු ය :- නියෝග.

ගෙවීමේ
නියෝග.

(අ) බද්දට අදාළ පොලිය;

(ආ) බද්දට අදාළ දඩ; සහ

5 (ඇ) බද්දේ මූල් ප්‍රමාණය.

(2) කොමසාරිස් ජනරාල්වරයා විසින් -

(අ) තත් ගෙවීම අදාළ කොටගත යුත්තේ කවර නිශ්චිත බද්දකට ද හෝ බඳු කාල පරිවිෂේෂයකට ද යන්න දැක්වීමට බඳු ගෙවන්නා අපොහොසත් වන අවස්ථාවක දී; හෝ

10

(ආ) තත් ගෙවීම, අනුගාමීව එකතු කරගනු ලැබූ අවස්ථාවක දී, තක්සේරු කරන ලද සහ ලැබීමට නියමිත කවර හෝ බද්දකට, බඳු ගෙවීමක් අදාළ කරගනු ලැබිය හැකි ය.

155. මේ පනත අදාළ වන වෙනත් නීතියක් මගින් වෙනත් ව්‍යවහාර මුදල.
15 ආකාරයකින් දක්වන්නේ නම් මිස, ශ්‍රී ලංකික ව්‍යවහාර මුදලින් බඳු ගෙවිය යුතු ය.

XV වන පරිවිෂේෂය

පොලිය

156. (1) බඳු ගෙවීම කිරීම, බඳු එකතු කිරීම සහ බඳු සම්බන්ධ සාමාන්‍ය.
20 ආරුවුල් වලට අදාළ ක්‍රියාවලිය බඳු සම්බන්ධ පොලිය වෙනුවෙන් ද සමානව යොදාගත යුතු ය.

(2) මේ පනත යටතේ පොලිය සඳහා වන බැඳීම වෙන්ව ගණනය කළ යුතු අතර, නීතිය මගින් පනවා ඇති දඩියන්ට අමතරව විය යුතු ය.

25 (3) තැනැත්තක් පොලියක් ගෙවනු ලැබුවේ නම් සහ පොලිය අදාළ වන්නා වූ ප්‍රමාණය නොගෙවිය යුතු වන්නා වූ බවට සෞයා ගත්තා ලද්දේ නම්, එකී ප්‍රමාණය මත ගෙවන ලද පොලිය ඒ තැනැත්තාට ආපසු ගෙවිය යුතු ය.

157. (1) (151 වන වගන්තිය යටතේ දීර්සන කරන ලද කාලය උන ගෙවීම් සැලකිල්ලට නොගනිමින් නිය්වය කරන ලද,) ලැබිය යුතු දිනයට, මත පොලිය.
අදාළ බදු ප්‍රමාණය නොගෙවා ඇත්තේ නම්, බදු ගෙවන්නා, ලැබිය
යුතු දිනයේ සිට බදු ගෙවන දිනය දක්වා වූ කාලපරිච්ඡය දක්වා
5 එකී ප්‍රමාණය මත පොලියක් ගෙවීමට යටත් විය යුතු ය.

(2) සංගෝධිත තක්සේරුවක් යටතේ බදු ගෙවිය යුතු වන විටක දී,
පොලිය ගණනය කිරීම සඳහා බදු ගෙවිය යුතු දිනය වන්නේ බද්ද
ගෙවීමට නියමිත මුල් දිනය විය යුතු ය.

158. (1) කොමසාරිස් ජනරාල්වරයාට, පොලී ප්‍රමාණයක් ආපසු ආපසු ගෙවිය
10 ගෙවීමට නියමිත වූ අවස්ථාවක දී, එය
යුතු ප්‍රමාණය
මත වූ
පොලිය.

(අ) බදු ගෙවිය යුතු දිනය; හෝ

(ආ) බදු ගෙවන ලද දිනය,

යන දින දෙකක් පසුව එළඹින දිනයේ සිට, එසේ ආපසු ගෙවනු
ලබන ප්‍රමාණය ගෙවන තෙක් වූ කාල පරිච්ඡය සඳහා බදු
15 ගෙවන්නාට ගෙවිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවාන නොතකා, ආපසු ගෙවීම
සඳහා හිමිකම් පැමක් මත පදනම් වූ ද ආපසු ගෙවීම සඳහා වූ
හිමිකම් පැම ගොනුකරදීන හැටක් ඇතුළත බදු ගෙවන්නාට ආපසු
ගෙවන ලද්දා වූ ද ආපසු ගෙවීමක් සම්බන්ධයෙන් කිසිදු පොලියක්
20 නොගෙවිය යුතු ය.

(3) 150 වන වගන්තිය යටතේ, වෙනත් බදු වගකීමකට එරහිව
අදාළ කරගනු ලබන ආපසු ගෙවීම ප්‍රමාණයන්, එකී ආපසු ගෙවීම
ප්‍රමාණය අදාළ කරගනු ලැබුවේ යම් වගකීමකට එරහිව ද එකී
වගකීම ගෙවිය යුතු නියමිත දිනයේ දී බදු ගෙවන්නාට ගෙවන ලද
25 ලෙස සැලකිය යුතු ය.

159. (1) 158 වන වගන්තියට අනුගාමීව කරනු ලබන ගෙවීම පොලී
සඳහා පොලී අනුපාතය, මාසිකව, මසකට සහ මසකින් කොටසකට අනුපාතය.
සියයට එකක් සහ එකහමාරක් ලෙස අනුකුල විය යුතු ය.

(2) 158 වන වගන්තියට අනුගාමීව කරනු ලබන ගෙවීම සඳහා
30 වන පොලී අනුපාතය මාසිකව මසකට හෝ මසකින් කොටසකට
සියයට එකහමාරක් ලෙස අනුකුල විය යුතු ය.

(3) 1 වන සහ 2 වන උපවිගණකීතිවල විධිවිධානයන්හි කෙසේ සඳහන් වුවද, අමාත්‍යාචාර්යා විසින් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියෝගයක් මගින් පොලී අනුපාතය වෙනස් කළ තැකි ය.

XVI වන පරිවිෂ්දය

5

ବାଣ ଅୟକର ଗୈତୀମ

160. 152 වන වගන්තියට අනුගාමීව කොමුසාරිස් ජනරාල්වරයා සාමාජික විසින්, බදු ගෙවන්නෙක් බදු ගෙවීම පැහැර හැරියේ යැයි නිශ්චිතය කරනු ලැබූ විටක දී, මේ පරිවිණ්ඩාය යටතේ වන කවර හෝ ප්‍රතිකර්ම කරගෙන යනු ලැබිය හැකි ය.

10 161. මේ පරිවිත්ස්දය යටතේ නීති කානුයක් ඇරඹීම, බුද්ධ එකතු කිරීම ගෙවන්නා බුද්ධ පැහැර හැරියේ යැයි නිශ්චය කරනු ලැබූ දිනයේ සිට සඳහා වන කාල සීමාව.

162. (1) මේ පනත යටතේ යම් තැනැත්තකුගෙන් හෝ අයවිය එකතු කළ යුතු සහ ඒ තැනැත්තා විසින් ගෙවිය යදු, පෙළී හෝ ද්‍රීවා ප්‍රමාණයන්
 15 ප්‍රමාණයන් අයකර ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා අසමත්වන නිර්වාපණය අවස්ථාවේ දී, අමාත්‍යවරයා විසින් කොමසාරිස් ජනරාල්වරයාගේ කිරීම.
 නිරදේශ මත අමාත්‍ය මණ්ඩලයේ අනුමතය මත, රජයට අයවිය
 යුතු යෙක් සේ හළකා එකී වගකීම් ගුනා කිරීම සඳහා නියෝග කළ නැති ය.

20 (2) (1) වන උපවහන්තිය යටතේ මෙය ගුනු කරනු ලැබූ තැනැත්තකුට, නොගෙවන ලද ප්‍රමාණයන් සියල්ල හෝ ඉන් කොටසක් නැවත අයකරවා ගැනීමට සම්බන්ධීත වන්කම් පැවතිය හැකි බවට කොම්ප්‍රිස් ජනරාල්වරයා තීරණය කරන අවස්ථාවක දී, (1) වන උපවහන්තිය යටතේ සාදන ලද නියෝගයක් අවලංගු කරමින්, කැබේනට මණ්ඩලයේ අනුමතය ලත් අමාත්‍යවරයාගේ නියෝගයක් මගින්, මෙය සඳහා බැඳීම් නැවත ස්ථාපනය කළ හැකි ය.

25

163. (1) අයව්මට නියමිත සහ ගෙවිය යුතු මෙය ආණ්ඩුවට ගෙවිය නැංවා කෙටුත්. යුතු මෙයක් විය යුතු අතර, එය කොමිසරීස් ජනරාල්වරයාට ගෙවිය

—
30 සිතු ය.

(2) යම් තැනැත්තක්, බඳු ලැබිය යුතු විට දී එය ගෙවීමට අසමත් වන අවස්ථාවේ දී, එසේ ගෙවිය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් නොගෙවූ ගෙය අයකරවා ගැනීමට, කොමසාරිස් ජනරාල්වරයාට නිසි බලය ඇති අධිකරණයක දී, නඩු කටයුතු ඇරිය හැකි ය.

- 5 (3) මේ පනත යටතේ යම් නඩු කටයුත්තක් දී කොමසාරිස් ජනරාල්වරයා විසින් වින්තිකරුගේ නම හා අයවිය යුතු බඳු ප්‍රමාණය දක්වමින්, කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්සන් තබන ලද සහතිකයක් එකිනෙකු නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීම, එකිනෙකු ප්‍රමාණය ලැබිය යුතු බවට ප්‍රමාණවත් සාක්ෂියක් වන අතර, එකිනෙකු ප්‍රමාණය
10 බොගැනීම සඳහා නියෝගයක් නිකුත් කිරීම සඳහා අධිකරණයට ප්‍රමාණවත් සාක්ෂියක් වේ.

(4) බඳු අයකරවා ගැනීම සඳහා වන යම් නඩු කටයුත්තක් දී-

- (අ) බද්ද, බද්දට යටත් ආදායම හෝ වෙනත් බඳු පදනමක් වැරදි සහගත වීම;
- 15 (ආ) ගෙවිය යුතු බවට නියමිත බද්ද අධික වීම; හෝ
(ඇ) විරෝධතාවේ හෝ අනියාවනයේ විෂයය තක්සේරුව බව,
වින්තිකරුට වින්තිවාවක නොවිය යුතු ය.

164. (1) නියමිත දිනයේ දී බඳු ගෙවීමට බඳු ගෙවන්නා ලියම.
අපොහොසන් වන අවස්ථාවක දී, බඳු ගෙවන්නාට අයිති දේපල
20 සියලුල මත එසේ අය විය යුතු ප්‍රමාණයට, (පොලිය, ද්‍රව්‍ය සහ උපවිත විය හැකි එකතු කිරීමේ ගාස්තු ද සමග) කොමසාරිස් ජනරාල්වරයාට පක්ෂව ලියමක් ඇති කළ යුතු අතර මේ වශන්තියෙන් වෙනත් ආකාරයකට සලසා ඇති පරිදි හැර, අනෙකුත් සියලු අයිතින්ට එරෙහිව ප්‍රමුඛතාවයක් දරන්නේ ය.
- 25 (2) (1) වන උපවිතන්තියේ සඳහන් ලියම, පැහැර හැරීම ආරම්භ වූ දිනයේ මැදියම් රෙයෙහි ආරම්භ විය යුතු අතර එනැන් සිට වගකීම සපුරාලන තුරු හෝ කාලය ඉකුත්වීමේ හේතුවෙන් බලාත්මක කළ නොහැකි තත්ත්වයට පත්වනතුරු අඛණ්ඩව පැවතිය යුතු ය.
- (3) මේ වගන්තිය යටතේ පනවන ලද ලියම, බඳු ගෙවන්නාගේ
30 ගැනුම්කරුවකු වන තැනැත්තකුගේ සම්බන්ධතාවකට එරෙහිව හෝ බඳුගෙවන්නා විසින් ප්‍රදානය කරන ලද සුරක්ෂණ නිමිකම

දරන්තකුට එරෙහිව හෝ නියෝග විලින් නිශ්චිතව සඳහන් කර ඇති අනෙකුත් ලියම දරන්තකුට එරෙහිව, එකී සම්බන්ධතාව-

(අ) එකී තැනැත්තා විසින් ලියම පිළිබඳ සැබූ දැනුමක් ලැබේමට පෙර; හෝ

5 (ආ) ලියම සම්බන්ධයෙන් වන දැන්වීම මහාධිකරණ රෙෂ්ස්ට්‍රුටරයා සහ ඉඩම් රෙෂ්ස්ට්‍රුටරවරයා විසින් නිසි ලෙස ලියාපදිංචි කිරීමට පෙර,

පැනනයිය නම්, වලංගු නොවිය යුතු ය.

(4) 152 වන වගන්තියට අනුගාමීව බදු ගෙවන්නකු විසින් බදු
10 පැහැර හැරියේ යැයි නිය්වය කිරීමෙන් පසු ඔහුම විවක දී කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියම සම්බන්ධයෙන් වූ දැන්වීම ගොනු කළ හැකි ය.

(5) කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියම සම්බන්ධයෙන් වූ දැන්වීම ගොනුකිරීමේ ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්විය හැකි අතර
15 ලියම සම්බන්ධයෙන් වූ දැන්වීම ගොනු කරනු ලැබුව ද, ලියම වලංගු නොවන්නේ යම් සම්බන්ධතාවකට එරෙහිව ද එකී සම්බන්ධතා කාණ්ඩ නිශ්චිතව දැක්විය හැකි ය.

(6) මහාධිකරණ රෙෂ්ස්ට්‍රුටර හා ඉඩම් රෙෂ්ස්ට්‍රුටර හමුවේ ලියම ලියාපදිංචි කිරීමට අවම ව ගයෙන් දින පහලොවකට පෙර,
20 කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියම ලියාපදිංචි කිරීම සඳහා වූ තම මතය සම්බන්ධයෙන් වූ දැන්වීම බදු ගෙවන්නාට යැවිය යුතු ය.

(7) බදු එකතු කර ගැනීම සඳහා ඇති හැකියාව සැක සහිත යැයි කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක, 6 වන උපවගන්තිය අදාළ කර නොගත යුතු ය.

25 (8) කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ වගන්තිය යටතේ ඇති කරන ලද ලියම බලාත්මක කිරීම සඳහා මහාධිකරණයේ දී නඩුවක් ගොනු කරනු ලැබිය හැකි ය.

(9) බලපැමුව ලක් වූ තැනැත්තාට තමාගේ දේපළ මත ඇති ලියම නිදහස් කර ගැනීම සඳහා කොමසාරිස් ජනරාල්වරයාට අයදුම්
30 කළ හැකි අතර, එකී ලියම නිදහස් නොකිරීමට කොමසාරිස් ජනරාල්වරයා ගනු ලබන තීරණයකට එරෙහිව මහාධිකරණයට අනියාවනය කළ හැකි ය.

165. (1) බදු ගෙවන්නා තම බදු ගෙවීම පැහැර හරින අවස්ථාවක බදු
 දී, කොමසාරිස් ජනරාල්වරයාට, බදු ගෙවන්නාගේ දේපල මත,
 ඇස්කීසි පැනවීමට සැලැස්විය හැකි නමුත්, 164 වන වගන්තියේ 7
 වන උපව්‍යන්තිය යටතේ නිශ්චය කිරීමක් කරනු ලැබූ විටක දී හැර
 ගෙවන්නාගේ දේපලට
 එරෙහිව
 ඇස්කීසි කිරීම.
- 5 අයකර ගැනීමේ අස්කීසි පැනවීමේ දැන්වීම හාර දීමෙන් පසු දින
 තිහක් ඇතුළත බදු ගෙවන්නා බදු ගෙවීමට අසමත් වූයේ නම්
 පමණක්, කොමසාරිස් ජනරාල්වරයාට ඇස්කීසි හ්‍යියාතමක කිරීම
 ආරම්භ කළ හැකි ය.
- (2) බදු එකතු කිරීම සඳහා ඇති හැකියාව සැකසුහිත බවට සිහිමට
 10 කොමසාරිස් ජනරාල්වරයාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී.
 කොමසාරිස් ජනරාල්වරයාට එකී බදු වාන ගෙවන ලෙස බදු ගෙවන්නාට
 ඉල්ලීමේ කිරීමට හැකි අතර, එකී ඉල්ලීමේ සඳහන් කාල පරිච්ඡේදය
 ඇතුළත බදු ගෙවන්නා බදු ගෙවීමට අසමත් වීමේ දී 152 වන වගන්තියේ
 3 වන උපව්‍යන්තියේ කුමක් සඳහන් වූව ද ගෙවන්නාගේ දේපල මත
 15 වහාම ඇස්කීසියක් හ්‍යියාතමක කිරීමට කටයුතු කළ හැකි ය.
- (3) බද්දක් පනවා ඇති දේපලක් සන්තකව සිටින හේ එකී
 දේපල මත සුරක්ෂණයක් දරන තැනැත්තකු (බැංකුවක් හේ මූල්‍ය
 ආයතනයක් ඇතුළව) විසින් යම් නම් කළ තැනැත්තකුගේ ඉල්ලීමේ
 මත අධිකරණ හ්‍යියාවලියක් යටතේ ඒ වන විටත් තහනමට හාරනය
 20 වූ හේ ඇස්කීසියට යටත් වූ හේ දේපලෙහි කොටස හැර,
 කොමසාරිස් ජනරාල්වරයාට දේපල ආපසු දීම හේ සුරක්ෂණය
 මූදා හැරීම කළ හැකි ය.
- (4) ඉල්ලීම සමග අනුකූල වීමට අසමත් වන තැනැත්තක්,
 දරන්නා වූ දේපලේ හේ සුරක්ෂණයේ වටිනාකමේ ප්‍රමාණයට
 25 කොමසාරිස් ජනරාල්වරයාට වගකිව යුතු නමුත් බදු අයකර ගැනීම
 සිදු කරන ලද, යම් මුදල් ප්‍රමාණයක් එකතු කිරීම සඳහා බද්ද
 පැනවූයේ ද ඒ ප්‍රමාණය නොඳුක්ම්විය යුතු ය.
- (5) මේ පනතේ සන 170 වන වගන්තියේ නියමයන් සමග
 අනුකූලවන්නා වූ තැනැත්තතක්, අනුකූල වූ කාලයේ සිට කොමසාරිස්
 30 ජනරාල්වරයාට අධිකිය අත්හරින ලද දේපලේ හේ මූදා හරින ලද
 සුරක්ෂණයේ වටිනාකමේ ප්‍රමාණයට, බදු ගෙවන්නාට හේ වෙනත්
 තැනැත්තකුට ඇති වගකිමෙන් නිදහස් විය යුතු අතර, එසේ
 අනුකූලවීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ අලාභ හේ හානිය සඳහා
 පොදුගලිකව වගකියනු නොලැබේ යුතු ය.

(6) මේ වගන්තිය යටතේ බඳු අයකර ගැනීම, බඳු ගෙවන්නෙක්, බඳු ගෙවීම පැහැරනුරුදීයේ යැයි නිශ්චය කරන ලද දිනයේ සිට අවුරුදු පහක් ඇතුළත ඇරඹිය යුතු ය.

(7) බඳු ගෙවන්නාගේ ප්‍රමාණවත් වට්නාකමක් රහිත පුද්ගලික 5 බඩුමුට්ටු සහ ගෘහස්ථ භාණ්ඩ බඳු අය කරගැනීමෙන් නිදහස් විය යුතු ය.

166. (1) තහනම් කරන ලද දේපල නිදහස් කිරීමට කොමසාරිස් තහනමට ගත් ජනරාල්වරයාට මතා හේතුවක් ඇත්තාම් මිස, කොමසාරිස් දේපල ජනරාල්වරයා විසින් බඳු අයකර ගැනීමට අනුගම්ත තහනම් කරන විකිණීම. 10 ලද දේපල විකිණීය යුතු ය.

(2) විකිණීමෙන් ලත් මුදල ප්‍රථමයෙන් බඳු අයකරගැනීමේ සහ විකිණීමේ වියදම සඳහා ද, ඉන් අනතුරුව දඩි, පොලී සහ බඳු සඳහා එම බැඳීම්වලට ද යෙදිය යුතු අතර අතිරික්තය බඳු ගෙවන්නාට තැබූ ලබා දිය යුතු ය.

15 (3) මේ පනත යටතේ කොමසාරිස් ජනරාල්වරයාට පිරිනමා ඇති විකිණීමේ බලය යටතේ, පොදු වෙන්දේශීයක් මගින් විකිණීමේ පටිපාටිය සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයාට කොන්දේසි සැදිය හැකි ය සහ-

20 (අ) ඉහළම ලංසු තබන්නා විසින් කළ යුතු තැන්පත්වක ප්‍රමාණය තියම කිරීම;

(ආ) මිලක් තියම කිරීම;

(ඇ) තැන්පත්ව කළ යුතු වන කාලය නිශ්චය කිරීම සහ එය අනිමි විය හැකි අවස්ථා දැක්වීම;

25 (ඇ) ඉහළම ලංසු තබන්නා, අවස්ථා තැන්පතු සැදීමට හෝ තියම කරනු ලබන කාලය ඇතුළත මිලදී ගැනීම සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම යන අවස්ථාවල දී, රෝග වැඩීම ලංසු තබන්නා, ඉහළම ම ලංසු තබන්නා සහ දේපල ගැනුම්කරු වන බවට ප්‍රකාශ කිරීම,

ආදිය කළ හැකි ය.

(4) කොමසාරිස් ජනරාල්වරයා විධාන කරන ආකාරයට වූ වේලාවක දී සහ ස්ථානයක දී, පොදු වෙන්දේපියක දී, තහනම් කරන ලද භාණ්ඩ හෝ දේපල විකිණීය යුතු නමුත්, කොමසාරිස් ජනරාල්වරයාගේ මතයට අනුව තහනම් කරන ලද භාණ්ඩ නරක්වන 5 යුතු ස්වාධාවයෙන් යුත්ත වන්නේ නම් හෝ භාණ්ඩවල සිමිකරු ඒවායේ කළුන් විකිණීමක් ඉල්ලා සිටින්නේ නම් මිස, භාණ්ඩයේ හෝ දේපලේ තහනම් කිරීමේ දින සිට දින දාහතරක් ඇතුළත විකිණීම සිදු නො කළ යුතු ය.

(5) මේ පනත යටතේ තහනම් කරන ලද භාණ්ඩ, කොමසාරිස් 10 ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන ආකාරයට, සුදුසු ස්ථානයක තැනැපත් කිරීම හෝ සුදුසු තැනැත්තකුගේ සන්තකයේ තැනීම කළ යුතු ය.

(6) මේ පනත යටතේ තහනම් කරන ලද සියලු භාණ්ඩ විකිණීම සිදුකරන්නා වූ දිනය, වේලාව සහ ස්ථානය ගැසට් පත්‍රයේ පළකළ 15 යුතු අතර, මේ භාණ්ඩ (4) වන උපවගන්තිය යටතේ දින දාහතරක කාලය ඉක්මිවීමට පෙර විකුණ්නේ නම් මිස, බදු ගෙවන්නාට එම දැන්වීම විකුණුම් දිනට පෙර ලබා දිය යුතු ය.

(7) භාණ්ඩ තහනම් කිරීමේ සහ විකිණීමේ කාර්යය සඳහා, කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශිතව, ලිඛිතව අවසර ලබා 20 දෙන ලද්දේ නම්, තැනැත්තකුට පිඩාවේ වරෙන්තුව ක්‍රියාත්මක කළ හැකි අතර, අවශ්‍ය වන්නේ නම් එකී පිඩාව අයකර ගැනීම සඳහා දිවා කාලයේ දී ගොඩනැගිල්ලක් කඩා විවෘත කළ හැකි අතර, පිඩාවේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ දී සහ පිඩාව අයකර ගැනීමේ දී සහයවීම සඳහා, අවශ්‍ය වන විට දී පොලිස් 25 නිලධරයකුගෙන් සහය බලාපොරොත්තු විය හැකි ය.

(8) භාණ්ඩයක් හෝ වෙනත් දේපලක විකුණුමක දී, විධිමත් ලෙස නම් කරන ලද රජයේ නිලධරයකට ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට ලංසු දැමීය හැකි ය.

(9) විකිණීම සඳහා ප්‍රවාරණය කරන ලද භාණ්ඩ හෝ දේපල 30 විකිණීම සඳහා නියමිත දිනයේ දී විකුණු නොලබන අවස්ථාවක දී, දේපල නැවත විකිණීම සඳහා ගොමු කළ හැකි ය.

(10) විකිණීම හසුරුවන නිලධරයාට හෝ වෙනත් තැනැත්තාට විකිණීමේ ප්‍රතිච්ල කොමසාරිස් ජනරාල්වරයා හට වාර්තා කළ

හැකි අතර, ගැනුම් මූදල ගෙවීම මත ගැනුම්කරුට දේපල පැවරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබිය හැකි ය.

(11) 10 වන උපවගන්තියට අනුගාලීව සපයන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසුව, වාර්තාවේ සඳහන් වන්නා වූ දේපල් 5 විකිණීමට අදාළව වංචාවක් හෝ අනිසි මෙහෙය වීමක් වූ බවට හෝ අදාළ බද්ද ගෙවන ලද බවට හෝ කොමසාරිස් ජනරාල්වරයා සැළීමට පත්වන අවස්ථාවේ දී, කොමසාරිස් ජනරාල්වරයාට විකුණුම අවලංගු වන බවට ප්‍රකාශ කළ හැකි ය.

(12) මේ වගන්තියට අනුව කොමසාරිස් ජනරාල්වරයා විසින් 10 පැවරීමේ ඔප්පුවක් හෝ අන්සතු කිරීමේ ඔප්පුවක්, ගැනුම්කරුට සකස්කිරීම මත, භාණ්ඩ හෝ දේපල ගැනුම්කරුට අත්විය යුතු අතර මේ පනත යටතේ පැනනයින සියලු පිළිබඳම්වලින් මූක්ත සහ නිදහස් විය යුතු ය.

(13) බදු අයකර ගැනීම සඳහා දේපල විකිණීමට කොමසාරිස් 15 ජනරාල්වරයාට බලය ලබා දෙන මේ පනතේ ඇතුළත් කිසිවක් නොසලකා දේපල් විකිණීමට අදාළව සකස් කරන ලද පැවරීමකින් හෝ අන්සතු කිරීමකින් එකී දේපල කෙරෙහි යුතු ලංකා ජනරජයට ඇති ඉඩකඩම්, අයිතිවාසිකම් හෝ අයිතිවාලට බලපෑමක් නොවිය යුතු ය.

20 167. (1) කොමසාරිස් ජනරාල්වරයාට හෝ බලයලත් නිලධරයකුට, අපාමන යම් තැනැත්තකු- තහනම් නියෝග.

(අ) ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු හෝ ගෙවිය යුතු බවට පත්වනු ලබන බදු; හෝ

(ආ) ඒ තැනැත්තා පාලන සාමාජිකයකු වන සමාගමක් විසින් 25 ගෙවිය යුතු හෝ ගෙවිය යුතු බවට පත්වනු ලබන බදු

නොගෙවා, යුතු ලංකාවෙන් පිට විය හැකි බවට සාධාරණ හේතු පවතින අවස්ථාවක දී -

(i) එකී තැනැත්තාගේ නම සහ ලිපිනය; සහ

30 (ii) එම තැනැත්තා විසින් හෝ එම තැනැත්තා පාලන සාමාජිකයකු ලෙස සේවය කරන සමාගම විසින් හෝ ගෙවිය යුතු හෝ ගෙවිය යුතු බවට පත්වන්නා වූ යම් බදු මූදල් ප්‍රමාණය,

ලිඛිතව සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්වරයා හෝ බලයලත් නිලධරයා විසින් ආගමන විගමන පාලකවරයා වෙත අපගමන වාරණ නියෝගයක් නිකුත් කළ යුතු වේ.

(2) අපගමන වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ප්‍රායෝගිකව
5 හැකිතාක් ඉක්මනින් කොමසාරිස් ජනරාල්වරයා හෝ බලයලත් නිලධරයා විසින් නියෝගයේ නම සඳහන් ප්‍රදේශලයා වෙත නියෝගයේ පිටපතක් භාරදීය යුතු වේ.

(3) අපගමන වාරණ නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ දී,
ආගමන හා විගමන පාලකවරයා විසින් එකී පාලකවරයාට
10 නීතිභාෂ්‍යව අයක් බලතල ක්‍රියාත්මක කිරීම හෝ ඔහුගේ විධානය
යටතේ සිටින නිලධරයකුට, නියෝගයේ නම සඳහන් තැනැත්තා
ශ්‍රී ලංකාවෙන් පිටව යාම වැළැක්වීමට අවශ්‍යතාක් දුරට එකී බලතල
ක්‍රියාත්මක කරන ලද සැලැස්මේ කරනු ලැබේය යුතු ය.

(4) කොමසාරිස් ජනරාල්වරයා හෝ බලයලත් නිලධරයා විසින්
15 නිෂ්ප්‍රහා කරන තෙක් අපගමන වාරණ නියෝගයක් බලාත්මකව
පැවතිය යුතු වේ.

(5) යම් තැනැත්තකු -

(අ) එම තැනැත්තා විසින් හෝ එම තැනැත්තා පාලන
සාමාජිකයකු ලෙස සේවය කරන සමාගම විසින් හෝ
20 ගෙවය යුතු හෝ ගෙවය යුතු බවට පත්වන්නා වූ සියලුම
බඳ මුදල් ප්‍රමාණය ගෙවනු ලබන අවස්ථාවක දී; හෝ

(ආ) බඳු මුදල ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයාට හෝ
බලයලත් නිලධරයාට පිළිගත හැකි වැඩිහිළුවලක් එම
25 තැනැත්තා විසින් සලසනු ලබන අවස්ථාවක දී,
කොමසාරිස් ජනරාල්වරයා හෝ බලයලත් නිලධරයා
විසින් අපගමන වාරණ නියෝගය වහාම නිෂ්ප්‍රහා කළ
යුතු වේ.

(6) අපගමන වාරණ නියෝගයක් නිෂ්ප්‍රහා කිරීමට තීරණයක්
ගත් පසු ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මනින් කොමසාරිස්
30 ජනරාල්වරයා හෝ බලයලත් නිලධරයා විසින් එය අහෝසි කිරීම
පිළිබඳ දැන්වීම ආගමන හා විගමන පාලකවරයා වෙත සහ අපගමන
වාරණ නියෝගයේ නම සඳහන් තැනැත්තා වෙත භාරදීය යුතු වේ.

(7) මේ වගන්තිය යටතේ තීත්‍යාකුලව සිදුකරන ලද කිසිවක් සම්බන්ධයෙන් රූපයට, ආගමන හා විගමන පාලකවරයාට, කොමිෂන් ජනරාල්වරයාට, බලයලත් නිලධරයකට හෝ රේඛ, ආගමන, පෙලිස් හෝ වෙනත් නිලධරයකට විරුද්ධව කිසිදු අපරාධ හෝ සිවිල් නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නො කළ හැකි වේ.

(8) මේ වගන්තියේ "ආගමන හා විගමන පාලක" යන්හෙත් ආගමන හා විගමන පාලක අදහස් වේ.

168. වෙනත් යම් ලිඛිත තීතියක කුමක් සඳහන් වුව ද-
මුන්වත්බවේ ප්‍රමුඛත්වය.

10 (අ) යම් පුද්ගලයකුගේ බුන්වත්බවේ හාරකරු; හෝ

(ආ) ගණන් බෙරා වසා දම්තු ලබන සමාගමක ඇවරකරු,
හෝ විසින් අවස්ථාව්වින පරිදි බුන්වත් වූ තැනැංතාගේ
හෝ සමාගමේ වත්කම් මේ පනත යටතේ ගෙවීමට ඇති
තක්සේරුව කරන ලද්දේ බුන්වත්හාවයට පත් වූ දිනය
15 හෝ ගණන් බෙරා වසා දැමීම ආරම්භ කරන ලද දිනය
වන දිනවලට පෙර හෝ පසුව වුව ද) වරප්‍රසාද ණයක්
ලෙස ඒ පුද්ගලයාගේ හෝ සමාගමේ අන් සියලු එය
ඡිහිබවා අදාළ කොට ගත යුතු ය.

169. යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්, ආයතනයක් හෝ ගෙවීම්වලට
20 අමාත්‍යාංශයක් විසින් යම් පුද්ගලයකුගේ හෝ වේතන හෝ වැටුප් එරෙහිව හිලුව
සම්බන්ධයෙන් තොවන්නා වූ යම් ගෙවීමක් එකී පුද්ගලයාට ගෙවීමට
ඇත්‍යාසන්නව තීතිය දී, එකී දෙපාර්තමේන්තුව, ආයතනය හෝ
ආමාත්‍යාංශය විසින් එකී ගෙවීම සම්පූර්ණයෙන්ම හෝ ඉන්
කොටසක්, එකී පුද්ගලයා 152 වන වගන්තිය යටතේ පැහැර හැර
25 ඇති ප්‍රමාණය සම්පූර්ණයෙන් ම හෝ එහි කොටසක් තාප්ත කිරීම
සඳහා අදාළ කොට ගත හැකි අතර, ඒ බව ඒ අනුව එකී පුද්ගලයාට
දැනුම් දිය යුතු ය.

170. (1) යම් බදු ගෙවන්නෙක් එකී ගෙවීම පැහැර හරින්නේ නම්, තුන්වන
කොමිෂන් ජනරාල්වරයා විසින් තුන්වන පාර්ශ්වයේ එයකරුවකුට
30 ලිඛිතව දැන්වීමක් හාරදිය හැකි වේ.

(2) දැන්වීමක් ලැබේමෙන් පසු, තුන්වන පාර්ශ්වයේ එයකරු විසින්
පහත දැක්වෙන මූදල් ප්‍රමාණ තුනෙන් අඩුම ප්‍රමාණය (බදු ගෙවන්නා
වෙනුවෙන් සහ දැන්වීමේ නිශ්චිතව සඳහන් කර ඇති දිනය වන
විට) කොමිෂන් ජනරාල්වරයාට ගෙවය යුතු වේ :-

(අ) බඳුගෙවන්නා ගෙවීම පැහැර හැර ඇති මුදල් ප්‍රමාණය;

(ආ) තුන්වන පාර්ශ්වයේ ගෙයකරු බඳු ගෙවන්නාට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය; සහ

(ඇ) දැන්වීමේ නිශ්චිතව සඳහන් කර ඇති මුදල් ප්‍රමාණය.

5 (3) (අ) හැඳුල් ගිණුමේ සියලුම ගිණුම හිමියන්හාට ගෙවා නොමැති බඳු බැඳීම් ඇති විට; හෝ

(ආ) අනෙකුත් ගිණුම හිමියන්ගේ අත්සන හෝ අවසරයක් නොමැතිව (හැඳුල් ව්‍යාපාර ගිණුමක් හැර) බඳු ගෙවන්නාට ගිණුමෙන් මුදල් ආපසු ගත හැකි විට,

10 පමණක් එක් හැඳුල් ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් තුන්වන පාර්ශ්වයේ ගෙයකරු වෙත දැන්වීමක් භාරදීය හැකි වේ.

(4) දැන්වීමේ නිශ්චිතව සඳහන් ගෙවීම් කිරීම සඳහා වූ දිනය, තුන්වන පාර්ශ්වයේ ගෙයකරු වෙත දැන්වීම භාර දුන් දිනයට පසුව වූ දින පහලාවට පෙර නොවිය යුතු ය.

15 (5) (1) වන උපවගන්තිය යටතේ වූ දැන්වීමක් ලැබීමෙන් පසු, කොමසාරිස් ජනරාල්වරයා විසින් දැන්වීම අස්කරගන්නා තෙක් තුන්වන පාර්ශ්වයේ ගෙයකරු බඳු ගෙවන්නාට කිසිදු මුදලක් නොගෙවිය යුතු ය.

(6) තුන්වන පාර්ශ්වයේ ගෙයකරු වෙත දැන්වීම භාරදීමෙන් පසු
20 හැකිතාක් ප්‍රායෝගික ඉක්මණීන්, කොමසාරිස් ජනරාල්වරයා විසින් බඳුගෙවන්නාට දැන්වීමේ පිටපතක් භාරදීය යුතු ය.

(7) මේ වගන්තිය යටතේ තුන්වන පාර්ශ්වයේ ගෙයකරුවකු විසින් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවිය යුතු මුදල් ප්‍රමාණ, බඳු මුදලක්

25 ගෙයකර ගතනා ආකාරයටම අයකරගත හැකි තුන්වන පාර්ශ්වයේ

(8) බඳු ගෙවන්නකුට ගෙය වශයෙන් ලැබිය යුතු මුදල් ලෙස-

(අ) බඳු ගෙවන්නකුට දැනට ගෙය වශයෙන් පවත්නා මුදල් හෝ පසුව ගෙය බවට පත්වන මුදල් ප්‍රමාණ;

- (ආ) බදු ගෙවන්නකු සඳහා හෝ මුහු වෙනුවෙන් දැනට දරන්නා වූ හෝ පසුව දරනු ලැබිය හැකි මුදල් ප්‍රමාණ;
- (ඇ) බදු ගෙවන්නකුට ගෙවීම පිණිස තුන්වන පාර්ශ්වයක් වෙනුවෙන් දැනට දරන්නා වූ හෝ පසුව දරනු ලැබිය 5 හැකි මුදල් ප්‍රමාණ;
- (ඈ) බදු ගෙවන්නකුට ගෙවීම සඳහා, තුන්වන පාර්ශ්වයකින් අවසරය ඇති තැනැත්තකු විසින් දරන මුදල්; සහ
- (ඉ) මූල්‍ය ආයතනයක් වන තුන්වන පාර්ශ්වයේ තෙකුරුවක සම්බන්ධයෙන් වන විට අදාළ බදු ගෙවන්නා එම 10 ආයතනය වෙනුවෙන් දරන මුදල්, ඇතුළත් විය යුතු වේ.
- (9) බදු ගෙවන්නාට ගෙවිය යුතු බවට පත්වන්නා වූ අනාගත වේතන හෝ වැවුප්පල කිසියම් ප්‍රමාණයක් රඳවා තබාගෙන යම් නිශ්චිතව සඳහන් කාලසීමාවක් සඳහා දෙපාර්තමේන්තුවට ගෙවන ලෙස ඉල්ලීම් බදු ගෙවන්නාගේ සේවායේකායා වෙත දැන්වීමක් 15 භාරදිය හැකි වේ.
- (10) (9) වන උපවත්තියේ සඳහන් කරන ලද දැන්වීමක් යටතේ මාසික වේතනයේ පළමු රුපියල් හැත්තැපන්දහස අත්හිටුවීමට භාජනය තො කළ යුතු වේ.
- (11) මේ වගන්තිය යටතේ ඇති දැන්වීමේ නිශ්චිතව සඳහන් කර 20 20 ඇති කාලය තුළ නිශ්චිතව සඳහන් මුදල් ප්‍රමාණය ගෙවීමට තුන්වන පාර්ශ්වයේ තෙකුරු, අපොහොසත් වූ විට, එම මුදල තුන්වන පාර්ශ්වයේ තෙකුරු විසින් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවීම සිදු කිරීමට නියම කර ඇති දිනයේදී තුන්වන පාර්ශ්වයේ තෙකුරු විසින් ගෙවීමට ඇති සහ ගෙවිය යුතු බද්ද ලෙසට මේ පනතේ 25 විධිවිධාන අදාළ විය යුතු ය.
- (12) මේ වගන්තියේ -
- "මුදල" යන්නට මුදල් වලින් නම් කරන ලද හෝ මුදල් වලින් ගෙවිය යුතු ගාය බැඳියාවක් අදහස් වේ;
- "තුන්වන පාර්ශ්වයේ තෙකුරු" යන්නෙන් බදු ගෙවන්නා 30 30 සම්බන්ධයෙන් වන විට, බදු ගෙවන්නාට යම් මුදලක් ගායට සිටින යම් තැනැත්තක් අදහස් වේ.

171. (1) 170 වන වගන්තියට අනුගමීව කොමසාරිස් ජනරාල්වරයාට දැන්වීම හා යම් ගෙවීමක් කරනු ලබන තුන්වන පාර්ශ්වයක් බදු ගෙවන්නාගේ නා රට අදාළ අනෙකුත් සියලුම තැනැත්තන්ගේ අවසරය මත ත්‍රියාකර ඇති බවට සැලකිය යුතු වේ.

5 (2) යම් වෙනත් ලිඛිත නීතියක, කොන්ත්‍රාත්තුවක හෝ ගිවිසුමක පටහැනීව ඇති විධිවාන නොසලකා, (1) වැනි උපවගන්තිය අදාළ වේ.

(3) 170 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද දැන්වීමක්, එහි විස්තර කොට ඇති බදු මූදල හෝ බැඳීම ගෙවා ඇති හෝ වෙනත් 10 අන්තරාකාරයකින් තාප්ත කොට ඇති විට බලපැමි ඇති කිරීම අවසන් විය යුතු ය.

(4) 170 වන වගන්තිය යටතේ වූ දැන්වීමක් හාර දෙනු ලැබූ තුන්වන පාර්ශ්වයකට, ඔහු විසින් බදු ගෙවන්නාට ණයව ඇති හෝ බදු ගෙවන්නා වෙනුවෙන් දරනු ලබන මූදල නොමැති වීම හෙතුවෙන් 15 එම දැන්වීම සමඟ එකගිරිය නොහැකි නම්, මින්මතු “තුන්වන පාර්ශ්වයේ දැන්වීම” යනුවෙන් සඳහන් කරන දැන්වීමකින් ඒ පිළිබඳ එම තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දිය යුතු වේ.

(5) තුන්වන පාර්ශ්වයේ දැන්වීමක් -

20 (අ) ලිඛිත විය යුතු ය;

(ආ) නොහැකියාව සඳහා හේතු ඉදිරිපත් කළ යුතු ය; සහ

(ඇ) නොහැකියාව පිළිබඳ තුන්වන පාර්ශ්වය දැනුවත් බවට පත්වීමෙන් පසු සහ කෙසේ වූව 6 171 වන වගන්තියට අනුව දැන්වීමේ නිඛ්විතව සඳහන් කර ඇති ගෙවීම සඳහා 25 වන දිනයට පෙර ප්‍රායෝගිකව හැකි පහසු ඉක්මණීන් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු කළ යුතු වේ.

(6) තුන්වන පාර්ශ්වයේ දැන්වීමක් ලද පසු, කොමිෂාරිස් ජනරාල්වරයා විසින්,-

(අ) තුන්වන පාර්ශ්වය විසින් එවන ලද එම දැන්වීම පිළිගැනීම සහ දැන්වීම අවලංගු කිරීම හෝ එය සංශෝධනය කිරීම;
5 හෝ

(ආ) තුන්වන පාර්ශ්වයේ දැන්වීම ප්‍රතික්ෂේප කිරීම,

කරනු ලැබිය හැකි ය.

(7) 170 වන උපවගන්තිය යටතේ කොමිෂාරිස් ජනරාල්වරයා විසින් තත් දැන්වීම අවලංගු හෝ සංශෝධනය කරන්නේ නම් මිස
10 හා එසේ කරන තෙක්, මුදල් ප්‍රමාණයක් සඳහා තුන්වන පාර්ශ්වයේ පුද්ගලික බැඳීම කෙරෙහි තුන්වන පාර්ශ්වයේ දැන්වීමක් ගොනුගත කිරීම, කිසිදු බලපැමක් ඇති නොකරයි.

(8) මේ පනතේ, "තුන්වන පාර්ශ්වය" යනුවෙන් අදහස් වන්නේ
15 ප්‍රාථමික යටතේ දැන්වීමක් භාරදෙශු ලබූ තුන්වන පාර්ශ්වයේ ගෙයකරුවෙකි.

172. (1) (අ) බදු ගෙවන්නා විසින් ගෙවීමට ඇති මූල්‍ය මූදල් වන්කම් ප්‍රමාණය, එය ගෙවිය යුතු විට නොගෙවා සිටින බව; සුරක්ෂිත කිරීම.
සහ

(ආ) බදු ගෙවන්නාගේ වත්කම් විසුරුවා හැරීම ඇත්තේ බදු
20 නැවත අයකර ගැනීම ව්‍යසර්ථ කිරීම සඳහා බදුගෙවන්නා විසින් පියවර ගන්නා බව,

විශ්වාස කිරීමට කොමිෂාරිස් ජනරාල්වරයාට සාධාරණ ගේතුන් තිබෙන අවස්ථාවක, මේ වගන්තිය අදාළ විය යුතු වේ.

(2) බදු ගෙවන්නාගේ වත්කම් සුරක්ෂිත කිරීමට ද බදු ගෙවන්නාට
25 අයත් වත්කම් දුරන්නා යුතු, පාලනය කරන්නා වූ හෝ කළමනාකරණය කරන්නා වූ යම් තැනැන්තක විසින් එකී වත්කම් පවරාදීම ආපසු ගැනීම, බැහැර කිරීම හෝ වෙනත් යම් ආකාරයකින් වත්කම් සමග කටයුතු කිරීම තහනම් කිරීමට ද ඉල්ලමින් කොමිෂාරිස් ජනරාල්වරයා විසින් මේ පිළිබඳ අධිකරණ බලය ඇති දිසා අධිකරණයක් වෙත
30 (මෙහි මෙහින් චැන්තු "වත්කම් සුරක්ෂිතකිරීමේ නියෝගය" යනුවෙන් හඳුන්වනු ලබන) නියෝගයක් ඉල්ලමින් එක පාර්ශ්වික ඉල්ලීමක් කළ හැකි වේ.

- (3) (2) වන උපවහන්තිය යටතේ නියෝගයන් ලබා ගැනීම සඳහා වූ ඉල්ලීමක් කරන තෙක් බදු ගෙවන්නාගේ වත්කම් තහනම් කිරීම ඇතුළත බදු ගෙවන්නාගේ වත්කම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර කොමසාරිස් ජනරාල්වරයා විසින් තහවුරු කර එකී 5 නියෝගයන් සඳහා වූ ඉල්ලීම, බදු ගෙවන්නාගේ වත්කම් සුරක්ෂිත කිරීමෙන් පැය විසින්තරක් ඇතුළත ඉදිරිපත් කළ යුතු ය.
- (4) (1) වන උපවහන්තියේ ඇති නියමයන් තාපේත කොට ඇති බව පිළිබඳ පැහැමකට පත් වූ විට දිසා අධිකරණය විසින් වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් නිකුත් කළ යුතු අතර, එකී නියෝගය, 10 බදු ගෙවන්නාට ද බදුගෙවන්නාගේ වත්කම්වල හාරකාරීත්වය දරන, පාලනය කරන හෝ කළමනාකරණය කරන යම් පුද්ගලයකුට ද හාරදිය යුතු ය.
- (5) වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් දින තිහකට වලංගු විය යුතු වන අතර කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත එය 15 දිර්ස කිරීම දිසා අධිකරණය විසින් කළ හැකි වේ.
- (6) වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් තම අරමුදල්වල විෂයය වන්නා වූ බදු ගෙවන්නා විසින් නියෝග හාරදීමෙන් දින පහලෙවක් ඇතුළත නියෝගය ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සඳහා දිසා අධිකරණයට ඉල්ලීමක් කළ හැකි වේ.
- 20 (7) වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් දිසා අධිකරණය විසින් නිකුත් කර ඇති විට, නියෝගය පිළිබඳ දැන්වීම හාර දී දින තිහක් ඇතුළත, කොමසාරිස් ජනරාල්වරයා විසින්, නියෝගය අදාළවන තැනැත්තාට බදුගෙවන්නා විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය තීරණය කළ යුතු සහ බදු තක්සේරුවක් පිළිබඳ දැන්වීමක් බදු ගෙවන්නාට 25 හාරදීමෙන් යුතු අතර, මේ පනතේ විධිවිධාන වලට අනුකූලව, තක්සේරු ගත බදු ආපසු අයකර ගැනීම ආරම්භ කළ යුතු වේ.
- (8) 5 වන උපවහන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත දිස්ත්‍රික් අධිකරණය විසින් තත් නියෝගය දිර්ස කරයි නම් මිස, තක්සේරුව පිළිබඳ දැන්වීමක් 7 වන වගන්තිය යටතේ 30 හාරදීමේ දී වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් ස්වයංක්ෂීයව කල් ඉතුත්විය යුතු වේ.
- (9) වත්කම් ආරක්ෂා කිරීමේ නියෝගයකට අනුගාමීව, අරමුදල් ආරක්ෂා කරනු ලබන යම් තැනැත්තකු සියලු කාර්ය සඳහා එහි

අධිකාරය කුළු ක්‍රියාකර ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර, වෙනත් යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකගතාවක ඇති විධිවිධානවල පටහැනිව කුමක් සඳහන් වුව ද එය නොතකා එම තැනැත්තා හෝ අදාළ වෙනත් සියලු තැනැත්තන්, නියෝගයට අදාළව 5 සිදු කරන ලද ක්‍රියා සම්බන්ධයෙන්, සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතු සහ අධිකරණ හෝ බාහිර අධිකරණවල සියලු ක්‍රියාපරිපාරිවලට අදාළව හානිපූරණය කරනු ලැබිය යුතු ය.

(10) යම් තැනැත්තකු, පාධාරණ ජේතුවක් නොමැතිව තමා වෙත හාරදෙන ලද වත්කම් පුරුෂකීත කිරීමේ නියෝගයට එකත්වීම පැහැර 10 හරින්නේ නම්, නියෝගයේ නිශ්චිතව දැක්වෙන මූදලට පුද්ගලිකව යටත් විය යුතු ය.

173. (1) කොමසාරිස් ජනරාල්වරයා දත්තා වූ දේපළක් මත තමන්ගේ තහනමට ගැනීම ක්‍රියාත්මක කිරීම මගින් පසු බදු ගෙවන්නාගේ ප්‍රයෝගනය සඳහා නොවන බැඳීම් තාප්ත නොවන අවස්ථාවක දී, තහනමට තැනීමේ දිනට 15 පෙර අවුරුද්දක කාලයක් තුළ තමන්ගේ ප්‍රයෝගනය සඳහා නොවන ගනුදෙනුවක දී බදු ගෙවන්නාගේ වත්කම් ලබාගෙන ඇති යම් තැනැත්තකු, ලබාගත් වත්කම්වල වට්නාකමේ ප්‍රමාණයට, ද්විතීයක වශයෙන් බද්ද සඳහා වගකීමට යටත් විය යුතු ය.

(2) 148 වන වගන්තිය යටතේ යම් පුද්ගලයකු බැඳීමකට යටත්වන 20 මූදල් ප්‍රමාණයක් සඳහා (1) වැනි උපවගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

174. (1) තමා විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකට පැවරුම් කළ අදාළව බදු බැඳීමක් සහිත (මින්මතු “පවරන්නා” යනුවෙන් සඳහන් බුදු බැඳීම් කරනු ලබන) බදු ගෙවන්නකු විසින් ව්‍යාපාරයේ සියලු හෝ යම් 25 වත්කම් (මින්මතු “පැවරුම්ලාභියා” යනුවෙන් සඳහන් කරනු ලබන) ආසුනු වෙත පවරනු ලැබ ඇති විට දී, පැවරුම්ලාභියා, පැවරුම් ලබන්නාගේ ව්‍යාපාරයට අදාළව (මින්මතු “පැවරුම් කළ බැඳීම්” යනුවෙන් සඳහන් කරනු ලබන) ගෙවා නොමැති බදු බැඳීම සඳහා පෙෂ්ද්ගලිකව බැඳෙනු ලැබිය යුතු ය.

30 (2)(1) වන උපවගන්තියේ විධිවිධාන මගින් පැවරුම් කළ වගකීම්වල මූල් ප්‍රමාණය ම හෝ කොටසක් පැවරුම්කරුගෙන් ආපසු අයකර ගැනීමෙන් කොමසාරිස් ජනරාල්වරයා නොවැළයේ.

175. (1) හාරලැබුම්කරුවකු ලෙස පත්වීමෙන් පසු දින 14ක් හාරගැනුම් ඇතුළත නව පත්වීම පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් කරුවේ.
දීමට හාරලැබුම්කරුවකට තියම කළ යුතු ය.

(2) තම වත්කම් හාරගැනුම්කරු සන්තකයේ පවත්නා හෝ ඔහුගේ 5 ආරක්ෂාවේ ඇති කැනැත්තකුගෙන් අයවිය යුතු හෝ අයවිය යුතු වන්නා වූ බඳ ගෙවීමක් සඳහා සැපයීමට තරම් ප්‍රමාණවත් වන මුදල් ප්‍රමාණ, කොමසාරිස් ජනරාල්වරයා විසින් හාරගැනුම්කරුට දැනුම් දිය යුතු ය.

(3) කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අවසරය නොමැතිව, 10 හාරගැනුම්කරුවකගේ තත්ත්වයෙන් එකි ලැබුම්කරු විසින් දරනු ලබන ශ්‍රී ලංකාව තුළ තිබෙන වත්කමක්, මහු විසින් බැහැර කළ නොහැකි වන්නේ ය.

(4) යම් වත්කමක් විකිනීමෙන් ලබන මුදල් අතුරින් (2) උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දෙනු 15 ලබන මුදල, හෝ කොමසාරිස් ජනරාල්වරයා සමග එකගිවීමෙන් රට අඩු මුදලක්, හාරගැනුම්කරුවකු විසින් අවහරණය කළ යුතු ය.

(5) හාරගැනුම්කරු විසින් මේ වගන්තියේ තියමයන්ට අනුකූල වීමට අපාහැසන් වන්නේ නම්, (4) වන උපවගන්තිය යටතේ 20 අවහරණය තිරීමට තිබෙන ලද මුදලලේ ප්‍රමාණයට, (2) වන උපවගන්තියේ දැනුම් දී ඇති බඳ මුදල සඳහා තමාම යටත් විය යුතු ය.

(6) මේ වගන්තියේ "හාරගැනුම්කරු" යනුවෙන්, ශ්‍රී ලංකාවේ තිබෙන වත්කමකට අදාළව -

25 (අ) සමාගමක හෝ වෙනත් ආස්ථීත්‍යයක ඇවරකරුවකු;

(ආ) අධිකරණයෙන් පිටත හෝ අධිකරණය විසින් පත්කරන ලද හාර ගැනුම්කරුවකු;

(ඇ) බුන්ත්ත්බවේ හාරකරුවකු;

(ඈ) සන්තකයේ සිවින උකස් නිමියකු;

30 (ඉ) මියගිය පුද්ගලයකුගේ බුදලයේ පොල්ම:කරුවකු, අද්මිනිස්ත්‍රාසිකරුවකු හෝ උරුමකරුවකු;

(උ) අගක්තුකාන යම් පුද්ගලයකුගේ කටයුතු මෙහෙයවනු ලබන තැනැත්තකු; හෝ

(ඌ) සංස්ථාපිත ප්‍රතිසංවිධානයක අනුපාත්තිකයකු,

අදහස් වේ.

දෑන්තින

176. (1) මෙම වගන්තිය, මේ පනත් හෝ වෙනත් යම් බඳු නීතියක් දෑන්තින. යටතේ වූ දෑන්තින වලට අදාළ වේ.

(2) යම් බද්දකට අදාළ දෑන්තින ඒ හා සමානවම බඳු තක්සේරුව, 10 බඳු ගෙවීම, බඳු එකතු කිරීම සහ බද්දකට අදාළ වන ගැලුම් සඳහා වන ත්‍රියාපරිපාලිත අදාළ වේ.

(3) මේ පරිවේශ්දයෙහි ඇති වගන්තියක් යටතේ, දෑන්තිනයක් සඳහා තැනැත්තකුට ඇති වගකීම, මේ පනතේ වෙනත් යම් වගන්තියක් හෝ වෙනත් බඳු නීතියක් යටතේ දෑන්තිනයට වගකීමක් 15 තිබේ නම් එවැනි වගකීමකින් වෙන්ව පවත්නා වූ හෝ අසමාන වූ වගකීමක් විය යුතු අතර, එය XV වන අධිකාරය යටතේ අය කරනු ලබන බඳු පොලියට හෝ XVII වන අධිකාරය යටතේ පනවා ඇති අපරාධමය දෑන්තින වලට අමතරව විය යුතු ය.

(4) දෑන්තිනයක් පැනවීම සම්බන්ධයෙන්, මේ පනතේ විධිවිධාන 20 පිළිනොපැදිම මිශ්ප්‍ර කිරීමේ හාරය, කොමසාරිස් ජනරාල්වරයා වෙත තිබිය යුතු ය.

(5) මේ පනත යටතේ දෑන්තිනය මේ පනත යටතේ ගෙවිය යුතු බද්දක් වූවා සේ, කොමසාරිස් ජනරාල්වරයා විසින්, නීයම කරනු ලැබූ දෑන්තිනයක් සඳහා තක්සේරුවක් සකස් කළ යුතු අතර, එකී 25 දෑන්තිනය ගෙවිය යුතු දිනය නිශ්චිතව දැක්විය හැකි ය.

(6) දෑන්තිනයක තක්සේරු දැන්වීමක් එම දෑන්තිනයට හාජනය වන තැනැත්තාට හාරදිය යුතු වන අතර, එහි ගෙවිය යුතු දෑන්තිනයේ ප්‍රමාණය, එම ගෙවිය යුතු වන්නේ කුමන විධිවිධාන යටතේ ද වන

බව, සහ ගෙවීම කළ යුතු නියමිත දිනය සඳහන් විය යුතු අතර දැන්වීම හාරදීමේ දී -

- (අ) 15 දැන්වීම සහ තක්සේරුව මෙම පනත යටතේ ගෙවිය යුතු බද්ද දැන්වීම සහ තක්සේරුව ලෙස සැලකිය ය;
- (ආ) 10 දැන්වීමේ නියුතිව සඳහන් කර ඇති දැන්වනයේ ප්‍රමාණය, මෙම පනත යටතේ ගෙවිය යුතු බද්ද ලෙස සැලකිය යුතු ය;
- (ඇ) 15 දැන්වීමේ නියුතිව සඳහන් කර ඇති දිනය ගෙවීම කළ යුතු නියමිත දිනය වේ.
- (8) 10 දැන්වනයක් ගෙවීමට යම් තැනැත්තකට උද්ගත වන වගකීම කොම්පාරිස් ජනරාල්වරයා විසින් (6) වන උපවගන්තිය යටතේ සකස් කරන තක්සේරුව මත ඇතිවිය යුතු ය.
- (9) 20 15 දැන්වනයක් තක්සේරු කිරීමේ කාලයීමාව හා එකි දැන්වනයට අදාළ එහි බද්ද තක්සේරු කිරීමේ කාලයීමාව එක හා සමාන එහි ගෙවීමට අකමුත්ත පළ කිරීම හෝ අඩුවෙන් කරන ලද ගෙවීම් හෝ සම්බන්ධයෙන් 181 වන වගකීම යටතේ වූ උල්ලාසනයක දී හැර, දැන්වනයක් තක්සේරු කිරීමේ කාලයීමාව එකි දැන්වනයට හෝත වූ උල්ලාසනයෙන් පසු අවුරුදු පහක් විය යුතු ය.
- (10) 25 20 දැන්වනයක් සඳහා වගකීමකට යටත්වන යම් තැනැත්තක සාධාරණ හේතුවක් පෙන්වන්නේ නම්, කොමසාරිස් ජනරාල්වරයා විසින් -
- (ආ) 25 (ඇ) 20 දැන්වනය, සම්පූර්ණයෙන් හෝ කොටසක් තක්සේරු කිරීමෙන් වැළකී සිටිය හැකි ය; හෝ
- (ඇ) 30 25 (ආ) 25 තක්සේරු කොට ඇති දැන්වනයක සමස්තය හෝ කොටසක් අඩු කිරීම හෝ අන්හැරීම කළ හැකි ය.
- (11) 30 යම් විශේෂ කටයුතු පවතින හෝ පවත්වාගෙන යන සැම දිනයක්, මාසයක් හෝ වෙනත් කාල වකවානුවක් සඳහා ගෙවිය යුතු දැන්වනයක්, එකි කටයුතු ආරම්භ වන, පවත්වාගෙන යන හෝ අවසන් වන්නා වූ ද්‍රව්‍යේ, මාසයේ හෝ වෙනත් කාලයක කොටසක් සඳහා සම්පූර්ණයෙන් ගෙවිය යුතු වේ.

177. පනතේ 102 වන වගන්තියෙන් තියම කොට ඇති පරිදි මිශ්‍ර ලියාපදිංචි විමව හෝ පනතේ 103 වන වගන්තියේ (5) වන උපවගන්තිය හෝ 146 වන වගන්තියේ (4) වන උපවගන්තිය මගින් තියම කොට ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීමට 5 හෝ අපොහාසන් වන තැනැත්තකු රුපියල් පනස් දහසක දැන්ඩිනයකට යටත් විය යුතු ය.

ගෙවන්නාගේ තොරතුරුවල වෙනස්වීම් ලේඛනගත කිරීමට හෝ දැනුම් දීමට අපොහාසන් විම.

178. (1) බදු වාර්තාවක් ගොනු කිරීමට තියම කොට ඇති දිනයට බදු වාර්තා පෙර හෝ එදින බදු වාර්තාවක් ගොනු කිරීමට අපොහාසන් වන ප්‍රමාද වි ගොනු යම් තැනැත්තකුට-

10 (අ) ගෙවීමට ඇති බදු මුදලින් සියයට පහක් සමග ගොනු කිරීමට අපොහාසන් විම අඛණ්ඩව පවත්නා එක් එක් මාසය හෝ මාසයක කොටසක් සඳහා ගෙවීමට ඇති බදු මුදල් ප්‍රමාණයෙන් සියයට එකක් ද; සහ

15 (ආ) රුපියල් පනස්දහසක් සහ සැම මාසයකටම හෝ ගොනු කිරීමට අපොහාසන් විම අඛණ්ඩව පවත්නා එක් එක් මාසය හෝ මාසයක කොටසක් සඳහා වැඩිදුර රුපියල් දස දහසක්, යන්නෙන්, වඩා වැඩි මුදලට සමාන දඩයකට යටත් විය යුතු ය.

(2) (1) වන උප වගන්තිය යටතේ, දෙන ලද බදු වාර්තාවක් 20 වෙනුවෙන් වූ දැන්ඩිනයේ ප්‍රමාණය, රුපියල් නාරසිය දහසකට සීමා විය යුතු ය.

(3) මේ පනත යටතේ වූ දැන්ඩිනය, වාර්තාව අදාළ වන කාල පරිවිශේදය සඳහා වූ බදු එදීමට අමතර ලෙස සැලකිය යුතු අතර එම කාල පරිවිශේදය සඳහා වූ බද්ද තක්සේරු කරන හා එකතු 25 කරන ආකාරයටම එම දැන්ඩිනය තක්සේරු කිරීම හා එකතු කිරීම කළ හැකි ය.

179. (1) යම් කාල පරිවිශේදයක් සඳහා ගෙවිය යුතු බදු මුදල ප්‍රමාදව කරන හෝ ඉත් කොටසක්, ගෙවිය යුතු දිනයෙන් දින දහ හතරක් ඇතුළත හෝ පසුව ගෙවන්නේ නම් තක්සේරු දැන්වීමේ නිශ්චිතව දක්වා 30 ඇති දිනයට ගෙවීමට අපොහාසන් වන තැනැත්තකු ගෙවිය යුතු එහත් ගෙවා නොමැති ප්‍රමාණයෙන් සියයට විස්සකට සමාන දඩයක් ගෙවීමට යටත් විය යුතු ය.

(2) වාරිකය ගෙවීම සඳහා තියලින දිනයෙන් දින 14 ක් ඇතුළත මේ පනත යටතේ නියම කරන ලද වාරිකයේ සමස්තය හෝ කොටසක් ගෙවීමට අපොහොසත් වන යම් තැනැත්තකු, ගෙවිය යුතු එහත් ගෙවා නොමැති බදු මූදලින් සියයට 10 කට සමාන 5 දීන්චිනයකට යටත් විය යුතු ය.

(3) 151 වන වගන්තිය යටතේ යම් දීර්ශ කිරීමක් ප්‍රධානය කොට ඇති අවස්ථාවක දී, ගෙවීම සිදු කිරීමෙන් නොරව දීර්ශ කාල සීමාව අවසන් වන්නේ නම් මිස, (1) වෙනි උප වගන්තිය යටතේ යම් තැනැත්තකු දීන්චිනයකට යටත් නොරිය යුතු ය.

10 180. අසත්‍ය වූ ප්‍රකාශයක් හේතුවෙන් හෝ බදු ගෙවන්නකුගේ නොසැලකිලිමත් බදු වාර්තාවක වැදගත් දෙයක් අත්හැර සිටීම හේතුවෙන් බදු මූදලක් ලෙස හෝ ව.වතින් අඩුවෙන් ගෙවන ලද විටෙක සහ එකී ප්‍රකාශය හෝ අත්හැර තිබීම අඩුවෙන් කරන බදු ගෙවන්නාගේ වෙනත් භාෂිතමක හෝ නොසැලකිලිමත් නාවයේ ලද වෙළීම. ප්‍රතිඵලයක් වූ විට, එකී බදු ගෙවන්නා -

15 (අ) (ආ) ජේදය අදාළ නොවන්නේ නම්, අඩුවෙන් කරන ලද ගෙවීමෙන් සියයට විසිපහක්; හෝ

(ඇ) අඩුවෙන් කරන ලද ගෙවීම,

(i) රුපියල් මිලියන 10 කට වඩා වැඩි වන්නේ නම්; හෝ

(ii) අදාළ කාලයීමාවක් සඳහා එම තැනැත්තාගේ බදු බැඳීමෙන් 25 % කට වඩා වැඩි වන්නේ නම්,

එසේ අඩුවෙන් කරන ලද ගෙවීමෙන් සියයට හැත්තැපහක ප්‍රමාණයක ද්‍රව්‍යකට යටත් විය යුතු ය.

181. (1) යම් වැදගත් කරුණක් සම්බන්ධයෙන් අසත්‍ය හෝ නොමග අසත්‍ය හෝ යටත් සුළු ප්‍රකාශයක් බදු තිළෙරයකුට සපයන යම් තැනැත්තෙක්, නොමග යටත් සුළු ප්‍රකාශ මේ පනත යටතේ ඒ තැනැත්තාට ආපසු දිය යුතු වූ ප්‍රමාණය, එකී ප්‍රකාශය සත්‍ය වන්නේ ය යන පදනම මත ඒ තැනැත්තා තක්සේරු කරනු ලැබුවේ නම් ගෙවිය යුතු වූ හෝ ආපසු දිය යුතු වූ ප්‍රමාණය ඉක්මවන්නේ නම්, ඒ තැනැත්තා 30 දීන්චිනයට යටත් විය යුතු ය.

(2) එම තැනැත්තා දීන්ඩිනයට යටත් වහු ලබන ප්‍රමාණය -

(අ) ගෙවිය යුතු මුදල ප්‍රකාශයේ දක්වා ඇති තොරතුරු මත
පදනම්ව නිශ්චිත කළේ නම් ඒ තැනැත්තා විසින් ගෙවිය
යුතු විය හැකි මුදල අඩු විය හැකි අවස්ථාවක ඒ ප්‍රමාණය
5 අඩු වූයේ යම් ප්‍රමාණයකින්ද, එකි මුදල් ප්‍රමාණය; හෝ

(ආ) ඒ තැනැත්තා ආපසු ලැබිය යුතු මුදල ලෙස ඉල්ලා සිටි
ප්‍රමාණය, එකි මුදල් ප්‍රමාණය ප්‍රකාශයේ සළසා ඇති
තොරතුරු මත පදනම්ව කළේ නම් වැඩි වහු ලබන
10 අවස්ථාවක එසේ වැඩි වූයේ යම් ප්‍රමාණයකින් ද එකි මුදල් ප්‍රමාණය,

යන මුදල් ප්‍රමාණ වලින් රුපියල් පනස් දහසකට වැඩි මුදල් ප්‍රමාණය
වන්නේ ය.

(3) ප්‍රකාශය කරන ලද තැනැත්තා එම ප්‍රකාශය යම් වැදගත්
කරුණක් සම්බන්ධයෙන් සාවදාන බව හෝ නොමග යටත සූල බව
15 නොදැන සිටියේ නම් සහ එසේ දැන සිටිම සාධාරණ වශයෙන්
බලාපොරාත්තු විය නොහැකි නම් මේ පනත යටතේ ඔහුට කිසිදු
දීන්ඩිනයක් නොපැනවිය යුතු ය.

(4) බදු නිලධාරයකුට කරනු ලැබූ ප්‍රකාශයකට මේ වගන්තියෙන්
කරනු ලබන සඳහනකට එකි නිලධාරයා මේ පනත යටතේ නිලධාරයකු
20 වශයෙන් ඉටු කරනු ලබන කාර්ය ඉටු කරන අතර වාරිකව, ලිඛිතව
හෝ වෙනත් ආකාරයකින් කරන ලද ප්‍රකාශයකට කරන ලද
සඳහනක් ද ඇතුළත් වන අතර -

(අ) මේ පනත යටතේ ඉදිරිපත් කරනු ලැබූ යම් ඉල්ලීමක,
සහතිකයක, ප්‍රකාශනයක, නිවේදනයක, වාර්තාවක,
25 විරෝධතාවක හෝ මේ පනත යටතේ සාදන ලද, සකස්
කරන ලද, දෙන ලද, ගොනු කරන ලද, තාවකාලිකව
තබන ලද හෝ සපයන ලද වෙනත් ලියවිල්ලක;

(ආ) මේ පනත යටතේ සැපයීමට නියම කරන ලද යම්
තොරතුරක;

30 (ඇ) මේ පනතට අනුගම් නොවූ අන්‍යාකාරයකින් බදු
නිලධාරයකුට සපයන ලද ලියවිල්ලක;

- (ඇ) බදු නිලධරයකු පුද්ගලයකුගෙන් නගන ලද ප්‍රශ්නයකට
ලබාදෙන පිළිතුරක; හෝ
 (ඉ) එකී ප්‍රකාශය බදු නිලධරයකට දත්වනු ඇති යන දැනුම
ඇතිව හෝ හේතු සහගත අපේක්ෂාවෙන් තැනැත්තකට
5 කරන ලද ප්‍රකාශයක,
සපයා ඇති ප්‍රකාශයක් ද ඇතුළත් විය යුතු ය.

(ආ) විශේෂ කරුණක ඇති තොමග යටතා ප්‍රකාශයක් පිළිබඳ
මෙම වගන්තියේ ඇති සඳහනක, ප්‍රකාශයෙන් යම් කරුණක් හෝ
දෙයක බැහැර කිරීමක් ඇතුළත් වන ප්‍රකාශයකට කරනු ලබන
10 සඳහනක් ද ඇතුළත් විය යුතු ය.

(ඇ) 180 වන වගන්තිය යටතේ දැන්වනයකට යටත් වන්නා වූ
ක්‍රියාවන් සම්බන්ධයෙන්, මෙම වගන්තිය අදාළ තොවිය යුතු ය.

182. (1) මේ පනත මගින් නියම කර ඇති පරිදි නිසි ලියවිලි
පවත්වාගෙන යාමට අපොහොසත් වන යම් තැනැත්තක එකී
15 අපොහොසත් වීම සිදු වන එකී එකී මාසය හෝ එහි යම් කොටසක්
සඳහා දැන්වනයකට යටත් විය යුතු ය.
මේ බෙහෙ
පවත්වාගෙන
යාමට හෝ
පහසුකම්
සැලසීමට
අපොහොසත්
විම.

(2) එකී අපොහොසත් වීම අඛණ්ඩව සිදුවන සැම දිනයක් සඳහා
දැන්වනය දිනකට රුපියල් දහසක් විය යුතු ය.

(3) මෙම වගන්තිය යටතේ දැන්වනයක් තක්සේරු කිරීමට පෙර
20 කොටසරිස් ජනරාල්වරයා විසින් ඇගැවීමේ දැන්වීමක් නිකුත් කළ
පුතු අතර, දැන්වීමේ නිශ්චිතව සඳහන් කරන ලද කාලය ඇතුළත
බදු ගෙවන්නා එකී ඇගැවීමේ දැන්වීමට එකත වන්නේ නම්, මේ
වගන්තිය යටතේ මහුව දැන්වනයක් තොමැති විය යුතු ය.

(4) මේ පනත මගින් හෝ ඒ යටතේ හෝ මේ පනත අදාළ වන
25 වෙනත් පනතක් යටතේ නියම කර ඇති පරිදි බදු අයකිරීම සඳහා
වූ බලයලත් නිලධරයකුට සාධාරණ පහසුකම් සහ සහය සැපයීමට
අපොහොසත් වන යම් තැනැත්තකු රුපියල් දස දහස තොග්ම්වන
ප්‍රමාණයක දැන්වනයකට යටත් විය යුතු ය.

183. 170 වන වගන්තිය යටතේ තුන්වන පාර්ශ්වකට අදාළව තුන්වන
පාර්ශ්වයේ
30 නිකුත් කරනු ලැබූ දැන්වීමකට අනුකූල වීමට අපොහොසත් වන
යම් තැනැත්තකු, තුන්වන පාර්ශ්වය විසින් ගෙවිය යුතු මූදලේ සහ එකත්වීමට
170 වන වගන්තියට අදාළ දැන්වීමේ නිශ්චිතව සඳහන් කර ඇති
අපොහොසත්
විම.

නියමිත දින වනවිට කොමසාරිස් ජනරාල්වරයාට ගෙවන ලද මූදලේ වෙනසින් සියයට විසි පහක ප්‍රමාණයක දැන්විනයකට යටත් විය යුතු ය.

184. යම් තැනැත්තක හෝ හවුල් ව්‍යාපාරයක් විසින්, ආශ්‍රිත 5 ව්‍යවසායන් සමග සිදු කරනු ලබන ගණුදෙනුවලට අදාළව 168 වන වගන්තිය හෝ 169 වන වගන්තියේ නියමයන්ට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හැරු ලබන අවස්ථාවක දී, කොමසාරිස් ජනරාල්වරයා විසින් එකී තැනැත්තාට හෝ හවුල් ව්‍යාපාරයට පැවරීම් මිලක්කීමේ දැන්වින.

(ආ) නියම කරන ලද ලේඛන පවත්වාගෙන ගොස් නොමැති 10 අවස්ථාවක දී, ආශ්‍රිත ව්‍යවසායන් සමග කරන ගණුදෙනුවල සමස්ත වට්නාකමෙන් සියයට එකක් නොඉක්මවනු ලබන දැන්විනයක්;

(ඇ) නියම කරන ලද ලේඛන ඉදිරිපත් කර නොමැති 15 අවස්ථාවක දී, රුපියල් දෙළක්ෂ පනස් දහසක් නොඉක්මවනු ලබන දැන්විනයක්;

(ඈ) නියම කරන ලද යම් නොරතුරක් ගෙවී නොකිරීමේ දී 20 එහි ආශ්‍රිත ව්‍යවසායන් සමග කරන ගණුදෙනුවල සමස්ත වට්නාකමෙන් සියයට දෙකක් නොඉක්මවනු ලබන දැන්විනයක්;

(ඉ) නිශ්චිත දිනයේ දී නියම කරන ලද ලේඛන ඉදිරිපත් කර 25 නොමැති අවස්ථාවක දී රුපියල් ලක්ෂයක් නොඉක්මවනු ලබන දැන්විනයක්; හෝ

(ආ) එකී තැනැත්තා-

(i) ඔහුගේ ආදායම පිළිබඳ විස්තර සගවා ඇති විට හෝ 30 එම ආදායම පිළිබඳව නිරවද්‍ය නොවූ නොරතුරු සපයා ඇති විට; සහ

(ii) ඔහුගේ ආදායම පිළිබඳ විස්තර සැශ්‍යවීම හෝ එම ආදායම පිළිබඳව නිරවද්‍ය නොවූ නොරතුරු සැශ්‍යවීම යන හේතු මගින් ගෙවීම මගැනිමට උත්සාහ කර ඇතිවිට,

අමතර බඳ්දේ විටිනාකමෙන් සියයට දෙශීයක දැන්වනයක් ද පනවනු ලැබිය හැකි අතර, එම ආග්‍රිත ව්‍යවසාය වෙත ලිඛිත දැන්වීමක් මැතින් එම දැන්වීමේ නිස්විතව සඳහන් කරනු ලැබිය හැකි යම් කාලසීමාවක් තුළ එම දැන්වනය ගෙවන ලෙස නියම කරනු ලැබිය 5 හැකි ය.

185. (1) නිස්විත කාලසීමාව තුළ මේ පනත යටතේ හෝ මේ පෙර තොරතුරු ලබාදීම සඳහා වන දැන්වීමට නිසියාකාරව ඉදිරිපත් කරනු ලබන යම් ඉල්ලීමකට අනුකූලව ක්‍රියා අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරිනු ලබන යම් තැනැත්තකු රුපියල් මිලියනයක් කිරීම පැහැර හැරීම.
- 10 නොඹක්මවනු ලබන දැන්වනයකට යටත් විය යුතු ය.

- (2) දැන්වනයක් තක්සේරු කිරීමට පෙර, කොමසාරිස් ජනරාල්වරයා විසින් අවවාදාත්මක දැන්වීමක් නිකත් කළ යුතු අතර, දැන්වීම හාර දී දින තිහක් ඇතුළත බදු ගෙවන්නා විසින් අවවාදාත්මක දැන්වීමට අනුකූලව ක්‍රියා කරනු ලබන අවස්ථාවක 15 දී, මේ වගන්තිය යටතේ කිහිදු දැන්වනයක් අය නො කළ යුතු ය.

XVIII වන පරිවිෂේෂය

අපරාධ නඩු කටයුතු

186. (1) මේ පනතේ හෝ යම් බදු නීතියක නිස්විතව සඳහන් යම් අපරාධ නඩු වරදක් කොමසාරිස් ජනරාල්වරයා විසින් විමර්ශනය කළ හැකි ය. කටයුතු.

- 20 (2) මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන යම් තැනැත්තකට විරැද්ධිව අපරාධ නඩු පවරා පවත්වාගෙන යාම නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් බලය පවතන ලද අනිතියෝගීතයකු හෝ විසින් කරනු ලැබිය යුතු ය. එවැනි අපරාධ නඩු කටයුතු කොමසාරිස්-ජනරාල්වරයා නමින් ආරම්භ කළ යුතු ය.

- 25 (3) මේ පනත යටතේ වන නඩු කටයුතු, වෙනත් යම් නීතියක් යටතේ පවරනු ලැබිය හැකි අපරාධ නඩු කටයුතුවලට බලපෑමක් ඇති නො කළ යුතු ය.

- (4) යම් තති ක්‍රියාවක්, නොකර හැරීමක් හෝ හැසිරීම් වර්යාවක් සම්බන්ධයෙන් යම් තැනැත්තකු මේ පරිවිෂේෂය යටතේ එක් වරදකට 30 වඩා වැඩි වැරදි සංඛ්‍යාවකට වරදකරු කරනු ලබන අවස්ථාවක දී-

- (අ) වැරදි සඳහා පනවනු ලබන බන්ධනාගාරගත කිරීමේ උපරිම කාලසීමාව අවුරුදු පහ නොඡක්මාව හැකි ය; සහ

- (ආ) එකම ක්‍රියාවක්, නොකර හැරීමක් හෝ හැසිරීම් වර්යාවක් සම්බන්ධයෙන් අමතර වැරදි සඳහා රේට පසුව එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීම නො කළ හැකි ය.
- (ඇ) (ආ) මෙම පරිච්ඡේදය යටතේ තත් ක්‍රියාව, නොකර හැරීම
5 හැසිරීම් වර්යාව සම්බන්ධයෙන් යම් වරදක් සඳහා යම් තැනැත්තකු වරදකරු කරනු ලැබ ඇති අවස්ථාවක; හෝ
- (ආ) නීතිපතිවරයා විසින් වරද සම්බන්ධයකට පත් කරනු ලැබ ඇති අවස්ථාවක,
- 10 කිසිදු තැනැත්තකු විසින් කරන ලද යම් ක්‍රියාවක්, නොකර හැරීමක් හෝ හැසිරීම් වර්යාවක් සම්බන්ධයෙන් එම තැනැත්තා XVII වන පරිච්ඡේදය යටතේ කිසිදු දැන්වනයක් නොගෙවිය යුතු ය.
187. මේ පරිච්ඡේදය යටතේ අපරාධ වරදක් සිදු කිරීමට වෙනත් ආධාර දීම සහ තැනැත්තකුට වේතනාන්වීතව ආධාර දෙන්නා එම, අනුබල දෙන්නා අනුබල දීම.
- 15 එම, සහාය වන්නා එම, උපදෙස් දෙන්නා එම, උනන්ද කරන්නා එම හෝ පොලුඩුවන්නා එම යම් තැනැත්තකු වරදකරු කරනු ලැබූ විට, මිහු විසින් එම වරද සිදු කර ඇති පරද්දෙන් එම දැන්වනයට ම යටත් විය යුතු ය.
188. (ආ) ක්‍රියාව සිදු කිරීමෙන් පසු වසර දොළඹක් ඇතුළත යම් සිමා කිරීම්
20 ක්‍රියාවක් සිදු කිරීම; කාලසීමාවන්.
- (ආ) ක්‍රියාවක් සිදු කිරීමට අපොහොසත්වීමෙන් පසු අවුරුදු දොළඹක් ඇතුළත යම් ක්‍රියාවක් සිදු කිරීමට අපොහොසත් වීම හෝ ඉන්පසුව නම්, කොමසාරිස් ජනරාල්වරයා විසින් එකී අපොහොසත්වීම පිළිබඳ දැන ගැනීමෙන් පසු අවුරුදු තුනක් ඇතුළත යම් ක්‍රියාවක් සිදු කිරීමට අපොහොසත්වීම; හෝ
- (ඇ) බදු කාලසීමාව සඳහා වන යම් තැනැත්තකුගේ නීවැරදි බදු වගකීම අවසාන වගයෙන් තීරණය කිරීමෙන් පසු අවුරුදු තුනක කාලසීමාවක් ඇතුළත බදු ගෙවීම සඳහා වන එම තැනැත්තාගේ වගකීම සම්බන්ධයෙන් වන තොරතුරු යම් තැනැත්තකු විසින් හෙළිදරව් කරනු නොලබන විට හෝ වැරදි සහගත ලෙස හෙළිදරව් කරනු ලබන විට,
- 30

යන වැරදි වෙස්දනා කරනු ලබන වරද හා මැදිහත්ව ඇති වට, මෙම පරිවිෂේෂය යටතේ නඩු කටයුතු ආරම්භ කළ හැකි ය.

189. බදු තක්සේරු කිරීම, ගෙවීම හෝ එකතු කිරීම බදු ගෙවීම බදු වෙතනාන්විතව මග හරිනු ලබන හෝ මග හැරීමට තැන් කරනු පැහැර හැරීම.
- 5 ලබන හෝ ගෙවන දද බදු ආපසු ලබා ගැනම සඳහා හිමිකම් නොමැතිව වෙතනාන්විතව සහ වංචික ලෙස හිමිකම් කියාපාන යම් තැනැත්තකු, වරදකට වරදකරු වන අතර, වරදකරු කරනු ලැබූ විට රුපියල් මිලියන දහයක් නොඉක්මවනු ලබන ද්‍රියකට, හෝ අවුරුදු දෙකක් නොඉක්මවනු ලබන කාලයකට බන්ධනාගාරගත 10 කරනු ලැබීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දුඩුවම් දෙකටම හෝ යටත් විය යුතු ය.

190. (1) මේ පනත පරිපාලනය කිරීමේ දී දෙපාර්තමේන්තුවට බදු වෙතනාන්විතව බාධා කරනු ලබන හෝ බාධා කිරීමට තැන් කරනු පරිපාලනයට බාධා කිරීම. ලබන යම් තැනැත්තකු, වරදකට වරදකරු විය යුතු අතර, වරදකරු 15 කරනු ලැබූ විට, රුපියල් මිලියනයක් නොඉක්මවනු ලබන ද්‍රියකට, හෝ එක් අවුරුදුක් නොඉක්මවනු ලබන කාලයකට බන්ධනාගාර ගත කරනු ලැබීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කරනු ලැබීම යන දුඩුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය.

(2) යම් තැනැත්තකු විසින් -

- 20 (අ) ඔහුගේ පාලනය තුළ පවතින ලේඛන, වාර්තා හෝ දත්ත පරික්ෂා කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ බදු නිලධරයකු විසින් කරනු ලබන නීත්‍යනුකූල ඉල්ලීමකට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරිනු ලබන විට;
- 25 (ආ) දෙපාර්තමේන්තුවේ නිලධරයන් ඉදිරියේ පෙනී සිටන ලෙස ඔහුට දෙපාර්තමේන්තුවේ බදු නිලධරයකු විසින් කරන ලබන නීත්‍යනුකූල ඉල්ලීමකට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරිනු ලබන විට;
- (ඇ) පරිග්‍රයන්ට ඇතුළුවීමට දෙපාර්තමේන්තුවේ බදු නිලධරයකු සතු නීත්‍යනුකූල අයිතියට බාධා කරනු ලබන විට;
- 30 (ඇ) වාර්තාවක් ගොනු කිරීම පැහැර හරිනු ලබන විට;

- (ඉ) සාවදු වූ, බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකයක් හෝ
එම තැනැත්තාට අදාළ නොවන බදු ගෙවන්නා
හදුනාගැනීමේ අංකයක් හාවිත කරනු ලබන විට;
- (ඊ) කොමසාරස් ජනරාල්වරයට හෝ බලයලත් නිලධරයකුට
5 ඉඩම පරික්ෂා කිරීමට හෝ මැනීමට ඉඩ ලබා දීම
ප්‍රතික්ෂේප කරනු ලබන විට හෝ පරික්ෂා කිරීම සඳහා
යම් සිතියමක්, සැලැස්මක්, හිමිකම් ඔප්පුවක්, හිමිකම්
පිළිබඳ සාධන පත්‍රයක් හෝ වෙනත් ලේඛනයක් ලබාදීම
ප්‍රතික්ෂේප කරනු ලබන විට;
- 10 (උ) යම් වැදගත් කරුණක් සම්බන්ධයෙන් සාවදු හෝ නොමග
යවන සුළු ප්‍රකාශයක් බදු නිලධරයකු වෙත කරනු ලබන
විට;
- (ඇ) 170 වන වගන්තිය යටතේ තිකුත් කරන ලද දැනුම්කට
අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරිනු ලබන විට;
- 15 (ඈ) නියම කරන ලද වාර්තා පවත්වාගෙන යාම පැහැර හරිනු
ලබන විට; හෝ
- (ඉ) අන්‍යාකාරයෙන් බදු නිශ්චය කිරීමට, තක්සේරු කිරීමට
හෝ එකතු කිරීමට බාධා කරනු ලබන විට,

එම තැනැත්තා මේ වගන්තියේ කාර්ය සඳහා පනත පරිපාලනය
20 20 කිරීමෙහි ලා බාධා කරන ලද බවට සලකනු ලැබිය යුතු ය.

191. 100 වන වගන්තියේ (2) වන හෝ (3) වන උපවගන්ති රහස්‍යභාවය
ලේඛනය කරනු ලබන යම් තැනැත්තකු, වරදකට වරදකරු විය
පුතු අතර, වරදකරු කරනු ලැබීමේ දී රුපීයල් මිලියනයක් ආරක්ෂා
නොදුක්මවනු ලබන ද්‍රව්‍යකට, හෝ අවුරුදුක් නොදුක්මවනු ලබන කිරීම්
කිරීමෙහි ලා බාධා කරන ලද බවට සලකනු ලැබිය යුතු ය.
25
- කාලයකට බන්ධනාගාරගත කිරීම්කට හෝ ඒ ද්‍රව්‍ය හා
බන්ධනාගාරගත කිරීම යන දැඩුවම් දෙකටම හෝ ඔහු යටත් විය
පුතු ය.

192. මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී -

බදු නිලධරන්
විසින් සිදුකරනු
ලබන වැරදි.

- 30 (ආ) තමන් නිත්‍යනුකූලව ලබාගැනීමට හිමිකම් ලබන යම්
ගෙවීමක් හෝ ත්‍යාගයක් නොවන යම් ගෙවීමක් හෝ
ත්‍යාගයක් සඳහා යම් පොරොන්දුවක් හෝ ඇපයක් හෝ

මූල්‍යමය හෝ වෙනත් ආකාරයේ යම් ගෙවීමක් හෝ
ත්‍යාගයක් තම කාර්යයන් හා සම්බන්ධයෙන් සාපුරුව හෝ
වකුව ඉල්ලා සිටිනු ලබන හෝ ලබාගනු ලබන; හෝ

- (ආ) මේ පනතේ විධිවිධානවලට හෝ තම කාර්යය නිසි පරිදි
5 ඉටුකිරීම සඳහා පටහැනි වන්නා ඩු හෝ බඳු ආදායම
වංචා කරනු ලබන හෝ වංචා කිරීමට හැකි බලපෑමක්
අභිකරනු ලබන යම් ක්‍රියාවක් හෝ දෙයක් සිදු කිරීම,
සිදු කිරීමෙන් වැළකීම, අවසර ලබාදීම, සැගවීම හෝ
10 රට අනුබල දීම සඳහා යම් එකගතාවයකට එළඹින්නා
ඩු හෝ එකගතාවයක් මගින් අනුමත කරන්නා ඩු,

යම් බඳු නිලධරයකු වරදක් සිදුකරනු ලබන අතර, වරදකරු කරනු
ලැබීමේ දී රුපියල් මිලියනයක් නොඉක්මවනු ලබන ද්‍රියකට හෝ
වසරක් නොඉක්මවනු ලබන කාලයක් සඳහා බන්ධනාගාරගත
කිරීමකට හෝ එකී ද්‍රිය හා බන්ධනාගාරගත කිරීම යන දැඩුවම්
15 දෙකටම හෝ යටත් විය යුතු අතර, අධිකරණය විසින් ද්‍රිය පැනවීමට
මෙතරව, බඳු ගෙවීමට යටත් තැනැත්තාගෙන් සාධාරණව නැවත
අයකර ගත නොහැකි සහ එම නිලධරයාගේ වැරදි ක්‍රියාව හේතුවෙන්
නොගෙවන ලද බඳු මුදල් ප්‍රමාණය, කොමසාරිස් ජනරාල්වරයා
වෙත ගෙවන ලෙස වරදකරු කරනු ලැබූ තැනැත්තාට නියම
20 කළහැකි ය.

193. (1) 191 වන වගන්තිය හෝ 192 වන වගන්තිය යටතේ ඇති වැරදි
යම් වරදක් හැර, මේ පරිවිෂේෂ යටතේ හෝ මෙම පනත අදාළ සම්ථයකට පත්
වන වෙනත් නීතියක් යටතේ යම් තැනැත්තකු වරදක් සිදුකර ඇති
වැරදි ප්‍රමාණයක, අධිකරණය විසින් රට අදාළ නඩු කටයුතු විභාග කිරීම
25 ආරම්භ කිරීමට පෙරාතුව ඕනෑම විනෑම වෙළාවක කොමසාරිස්
ජනරාල්වරයා විසින් වරද සම්ථයකට පත් කරනු ලැබිය හැකි අතර
වරද සඳහා නීත්විත සඳහන් කරනු ලැබ ඇති උපරිම ද්‍රිය මුදල
නොඉක්මවනු ලබන නීත්විත සඳහන් කරනු ලබන යම් මුදලක්
ගෙවන ලෙස කොමසාරිස් ජනරාල්වරයා විසින් එම තැනැත්තාට
30 නියම කළ හැකි ය.

(2) වරදට සම්බන්ධ පුද්ගලයා ලිඛිතව වරද සම්ථයකට පත්
කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරනු
ලබන්නේ නම් පමණක් මෙම වගන්තිය යටතේ කොමසාරිස්
ජනරාල්වරයා විසින් වරද සම්ථයකට පත් කරනු ලැබිය හැකි ය.

(3) මෙම වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් වරදක් සම්පූර්ණ පත් කරනු ලබන්නේ නම්, (1) වන උපවගන්තියේ සඳහන් කර ඇති නියමය-

5 (අ) ලිඛිත විය යුතු අතර, (2) වන උපවගන්තියේ දැක්වෙන ලිඛිත ඉල්ලීම රට අමුණා නියමය යුතු ය;

(ආ) (i) කරන ලද වරද;

(ii) ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය; සහ

(iii) ගෙවීම සඳහා නියමිත දිනය;

නිශ්චිතව සඳහන් කළ යුතු ය; සහ

10 (ඇ) වරද සිදු කළ තැනැත්තාට එම නියමය හාර්ධිය යුතු ය.

(4) (3) වන උපවගන්තිය යටතේ වන යම් නියමයක් අවසානාන්මක විය යුතු අතර අභියාචනයට යටත් නොවිය යුතු ය.

15 (5) මෙම වගන්තිය යටතේ යම් වරදක් කොමසාරිස් ජනරාල්වරයා විසින් සම්පූර්ණ පත් කරනු ලබන අවස්ථාවක දී, එම වරද සම්බන්ධයෙන් නඩු පවත්තු ලැබීමට හෝ දැන්වීනයකට එම වරදකරු යටත් නොවිය යුතු ය.

20 (6) මෙම වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයාගේ බලය, ආණ්ඩුකුම ව්‍යවස්ථාව යටතේ නිකිපතිවරයාගේ බලයට සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට යටත් විය යුතු අතර, කොමසාරිස් ජනරාල්වරයා විසින් (3) වන උපවගන්තියේ සඳහන්ව ඇති නියමයේ පිටපතක් බඳු ගෙවන්නාට ලබාදෙනු ලබන අවස්ථාවේ දී, නිකිපතිවරයාට ද ලබාදිය යුතු ය.

25 (7) (1) වන උපවගන්තිය යටතේ ගෙවීමට නියම කරන ලද මුදල් ප්‍රමාණය, මේ පනත යටතේ අය විය යුතු හා ගෙවීය යුතු බද්දක් මෙන් ආපසු අයකර ගත යුතු ය.

XIX වන පරිවහ්සුය

නියෝග

194. (1) අමාත්‍යාචාර්‍ය විසින් මේ පනතේ ප්‍රතිපත්ති සහ විධිවිධාන නියෝග.
- ක්‍රියාත්මක කිරීමේ හා බලාත්මක කිරීමේ කරුයය සඳහා සහ මේ
- 5 පනත යටතේ සාදනු ලැබේමට හෝ නියම කරනු ලැබේමට බලය
බො දී ඇති කාරණා සඳහා නියෝග සඳිය හැකි ය.
- (2) මේ වගන්තිය යටතේ සාදනු ලැබූ නියෝගයක් උල්ලංසනය
කිරීම සම්බන්ධයෙන් හෝ ඒ අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම
සම්බන්ධයෙන් -
- 10 (ආ) දීන්චිනයන් නියම කිරීමේ ; හෝ
 (ආ) නියම කරන ලද දීන්චිනයන් වැඩි කිරීමේ,
- නියෝගයක් හැර මේ වගන්තිය යටතේ සාදනු ලැබූ යම් නියෝගයක්
එය ගැසට් පනුයෙහි පල කරනු ලැබූ දිනයට වඩා කළින් වූ යම්
දිනයක සිට බලපෑවැත්වන ලෙස ප්‍රකාශ කරනු ලැබිය හැකිය.
- 15 (3) යම් නියෝගයක් උල්ලංසනය කිරීම හෝ ඒ අනුව ක්‍රියා
කිරීම පැහැර හැරීම සඳහා දඩුවමක් නියම කරනු ලබන නියෝගයක්,
පාර්ලිමේන්තුව විසින් එය අනුමත කරනු ලබන තෙක් සහ ඒ
අනුමතය පිළිබඳ දැන්වීමක් ගැසට් පනුයෙහි පල කරනු ලබන තෙක්
ක්‍රියාත්මක නොවිය යුතු ය.
- 20 (4) (2) වන උපවගන්තියේ සඳහන් කරනු ලැබූ යම් නියෝගයක්
නොවන, අමාත්‍යාචාර්‍ය විසින් සාදනු ලැබූ සැම නියෝගයක්ම ගැසට්
පනුයෙහි එය පල කරනු ලැබූ දින සිට හෝ එම නියෝගයෙහි
නියුත්ව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් දිනයක සිට
ක්‍රියාත්මක විය යුතු ය.
- 25 (5) (2) වන උපවගන්තියෙහි සඳහන් කරනු ලැබූ සැම
නියෝගයක්ම ගැසට් පනුයෙහි පල කරනු ලැබේමන් පසු හැකි
පහසු ඉක්මනින් අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු
ලැබිය යුතු ය. එසේ අනුමත නොකරනු ලබන සැම නියෝගයක්ම
ඒ අනුමතයේ දින සිට, එහෙත් එය යටතේ රට කළින් කරන ලද
- 30 කිසිවකට අයතියක් නොවන පරිදි පරිවිෂ්ණ්‍ය වූ ලෙස සලකනු
ලැබිය යුතු ය. යම් නියෝගයක් පරිවිෂ්ණ්‍ය වූ ලෙස සලකනු ලබන
දිනය පිළිබඳ නිවේදනය ගැසට් පනුයේ පල කරනු ලැබිය යුතු ය.

XX වන පරිවේශීය

අර්ථ නිරුපණය

195. (1) පද සම්බන්ධයෙන් අනුජාරැයක් අවශ්‍ය වුවහොත් මිස, අර්ථ නිරුපණය.

5 "කාමිකාර්මික ව්‍යාපාරය" යන්නෙන්, කාමිකාර්මික නිෂ්පාදන, උදාහන විද්‍යාත්මක නිෂ්පාදන හෝ යම් සත්ත්ව නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් අදහස් වන අතර, එහි සම්පත් හෝ කුණුලන් ඇති කිරීමේ කාර්යය සඳහා වූ යම් ව්‍යවසායක් ද රට ඇතුළන් වේ;

10 "අනුමත ගණකාධිකාරීවරයා" යන්නෙන් -

(අ) ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ගණකාධිකාරීවරයෙකු ; හෝ

15 (ආ) යම් තැනැත්තකුගේ හෝ හැවුල් ව්‍යාපාරයක ව්‍යාපාරයේ අදාළ වර්ෂය සඳහා පිරිවැටුම රුපියල් මිලියන සියයක් තොටුක්මවතු ලබන්නා වූ ද, සමාගමක් තොවන්නා වූ ද යම් තැනැත්තකු හෝ හැවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන්, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත ශ්‍රී ලංකා ඩිංසුම්කරණ තාක්ෂණලේෂුන්ගේ සංගමයේ අධි සාමාජිකයෙකු වන යම් ගණකාධිකාරීවරයෙකු අදහස් වේ;

"වැඩ පිළිවෙළ" යන්නෙන් -

25 (අ) ප්‍රකාශන හෝ ව්‍යාපිත වූ ද නීති කෘෂික මගින් බලාත්මක කළ හැකි වූ හෝ නොහැකි වූ ද ඒක පාර්ශ්වික හෝ එක තැනැත්තකුට වඩා තැනැත්තේක් සම්බන්ධයෙන් වූ ද යම් ක්‍රියාවක්, එකගතාවක්, හැසිරීම් වර්යාවක්, වෙළෙඳාමක්, පොරුන්දුවක්, ගනුදෙනුවක්, අවබෝධනාවක් හෝ වෙළඳ ව්‍යාපාරයක් අදහස් වේ; හෝ

30 (ආ) (ආ) මේදයේ විස්තර කරන ලද යම් අයිතමයක කොටසක් අදහස් වන්නේ ය;

35 "වත්කම" යන්නට, ස්පර්ශනීය හෝ අස්පර්ශනීය වත්කමක්, ව්‍යවහාර මූදල්, කීරිති නාමය, දැනුම් හැකියාව, දේපල, ආදායම් ලැබුමට හෝ අනාගතයේ ආදායම් ලබා ගැනීමට ඇති යම් අයිතිවාසිකමක්, මාස දෙළඟහකට වැඩි කාලයක් පවතින යම් ප්‍රතිලාභයක් හන යම් වත්කමක කොටසක් ඇතුළන් වන්නේ ය;

යම් කර්තවායක් සම්බන්ධයෙන් "බලයලන් නිලධරයා" යන්නෙන්,
කොමසාරිස් ජනරාල්වරයා හෝ දෙපාර්තමේන්තුවෙහි
සේවයෙහි නියුක්ත වූ සහ එම කර්තව් "ඉටු කිරීම
සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිතව බලය
5 පවරන ලද යම් තැනැත්තකු අදහස් වේ;

"බලයලන් නියෝගීතයා" යන්නෙන්, මේ පනතේ කාර්ය සඳහා
කළීන් කළට යම් තැනැත්තකු වෙනුවෙන් හියා කිරීමට
එම් තැනැත්තා විසින් ලියවිල්ලකින් බලය දෙනු ලැබුවා
වූ ද -

- 10 (අ) කවර හෝ විවෙක දී -
- (i) ශ්‍රී ලංකා වරළන් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සාමාජිකයකු;
 - (ii) නීතියුවරයකු;
 - (iii) එම තැනැත්තා විසින් නීතිපතා සේවයෙහි නියුක්ත කරගනු ලැබු සේවා නියුක්තියකු;
 - (iv) 2000 අංක 21 දරන ශ්‍රී ලංකා බදුකරන කාර්යායනන පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා බදුකරණ කාර්යායනයේ සාමාජිකයකු;
 - (v) කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබු සහ සමාගම් (විගණකවරයන්ගේ) නීයෝග යටතේ විගණකවරයකු ලෙස ලියාපදිංචිව සිටින පුද්ගලයකු;
 - (vi) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන වෙනත් යම් ආකාරයක පුද්ගලයකු,
- 15 25 අදහස් වන අතර-
- (අ) පුද්ගලයකු සම්බන්ධයෙන් වනවිට, මුහුගේ ඇඟියකු;
 - (ආ) සමාගමක් සම්බන්ධයෙන් වනවිට, එම සමාගමේ අධ්‍යක්ෂවරයකු හෝ ලේකම්වරයා;

(අ) හැවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වනවිට, ඒ හැවුල් ව්‍යාපාරයේ හැවුල්කරුවකු;

(ඉ) පුද්ගල මණ්ඩලයක් සම්බන්ධයෙන් වනවිට, ඒ පුද්ගල මණ්ඩලයේ සාමාජිකයකු,

5 අදහස් වේ.

“මණ්ඩලය” යන්නෙන් ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්ථානයක පිහිටුවන ලද යම් සමාගමක්, හැවුල් ව්‍යාපාරයක්, භාරයක් හෝ වෙනත් පුද්ගල මණ්ඩලයක් අදහස් වේ;

“ව්‍යාපාරය” යන්නට,

10 (අ) (i) වැඩ පිළිවෙළෙහි කාල සීමාව කෙතරම් කෙටි යුව ද, යම් වෙළෙඳාමක්, වෘත්තියක්, රක්ෂාවක් හෝ ව්‍යාපාරික ස්වරුපයක් සහිත තනි වැඩ පිළිවෙළක්; සහ

(ii) අතිත, වර්තමාන හෝ අනාගත යම් ව්‍යාපාරයක්,

15 ඇතුළත් වන නමුත්,

(ආ) යම් සේවා නියුක්තියක් එට ඇතුළත් නොවේ;

“ප්‍රාග්ධන වත්කම” යන්නෙන් -

(අ) පහත දැක්වෙන වත්කම් අදහස් වේ:-

(i) ඉඩම් හෝ ගොඩනැගිලි ;

20 (ii) යම් සමාගමක්, හැවුල් ව්‍යාපාරයක් හෝ භාරයක් පිළිබඳ යම් සම්බන්ධතාවයක් ඇති සාමාජිකත්වයක්;

(iii) යම් පූර්ණම්පතක් හෝ වෙනත් යම් මුළු වත්කමක්;

(iv) ඉහතින් වූ තේශයන්හි සඳහන් කරනු ලැබූ යම් වත්කමක් පිළිබඳ යම් විකල්පයක්, අධිතිවාසිකමක් හෝ වෙනත් සම්බන්ධතාවයක්;

25

(ආ) වෙළඳ තොගය හෝ ක්ෂේත්‍ර කළ හැකි වත්කම් එට ඇතුළත් බැහැර නොවේ.

“පුණු ආයතනය” යන්නෙන්, පුණු කාර්යයක් සඳහා පමණක්
5 පිහිටුවනු ලැබූ හෝ ඩුදුක් පුණු කාර්යයක් කරගෙන
යාමෙහි ලා යෙදී සිටින යම් හාරයක හාරකරුවකු
හෝ හාරකරුවන් හෝ සංස්ථාවක් හෝ සංස්ථාගත
නොකරන ලද පුද්ගල මණ්ඩලයක් හෝ අදහස් වේ.

10 “පුණු කාර්යයන්” යන්නෙන් පහත දැක්වෙන කාර්ය වර්ග
ඇතුළත් ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත
මහජනතාවගේ හෝ මහජනතාවගෙන් යම් කොටසක
යහපත සඳහා වූ කාර්යයන් අදහස් වේ.

(ආ) දිරිඉතාව පිළිබඳ සහන සැලසීම;

15 (ආ) ව්‍යාපාරික අරමුණු සඳහා පිහිටුවන ලද යම්
ඇතුළත් මගින් හෝ සමාගම් පනත යටතේ
පිහිටුවන ලද යම් ආයතනයක් මගින් හැර
අධ්‍යාපනය හෝ දැනුම දියුණු කිරීම;

20 (ඇ) පරිසරය ආරක්ෂා කිරීම සඳහා වූ ක්‍රියාකාරකම්
පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ;

(ඇ) ආගම දියුණු කිරීම හෝ ආගම වාරිතු හා පිළිවෙත්
පවත්වාගෙන යාම හෝ පොදු ප්‍රජනීය ස්ථානයක්
පරිපාලනය කිරීම;

25 (ඉ) ඉහතින් වූ වර්ග අතුරින් කිසිවකට අයන්
තොවන්නා වූ ද ජනතාවට ප්‍රයෝගනවත් වන්නා
වූ වෙනත් යම් කාර්යයක්;

“කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙන්, දේශීය ආදායම
කොමසාරිස් ජනරාල්වරයා අදහස් වේ;

“සමාගම” යන්නෙන්-

(ආ) යම් සංස්ථාවක්, සංස්ථාගත නො කළ සංගමයක් හෝ
වෙනත් පුද්ගල මණ්ඩලයක් අදහස් වේ.

(ආ) රේට -

- 5 (i) යම් මිනුදිලි සම්තියක්, ගොඩනැගිලි සම්තියක්, විශ්‍රාම වැළැඳූ අරමුදලක්, අරථ සාධක අරමුදලක්, විශ්‍රාම ගැනීමේ අරමුදලක්, විශ්‍රාම පාරිතෝමික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක් හෝ සම්තියක් ; සහ

- (ii) ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතුළත් නොවන යම් ආණ්ඩුවක්, ආණ්ඩුවක යම් දේශපාලනික අනුබෝමක් හෝ පොදු ජාත්‍යන්තර සංවිධානයක්,

ඇතුළත් වන නමුත්,

- 10 (ආ) යම් හැඳුල් ව්‍යාපාරයක් හෝ භාරයක් රේට ඇතුළත් නොවන අතර;

- (ඇ) (i) අවම වගයෙන් හැඳුල්කරුවන් විසිදෙනකුවන් අදාළ හැඳුල් ව්‍යාපාරයෙහි ගාය සඳහා සිම්ත වගකීමක් දරනු ලබන හැඳුල් ව්‍යාපාරයක්; සහ

- 15 (ii) 59 වන වගන්තිය අදාළ වන යම් ඒකක භාරයක් හෝ අනෙකානා අරමුදලක්,

සමාගමක් වගයෙන් සලකනු ලැබිය යුතු ය.

”දෙපාර්තමේන්තුව“ යන්නෙන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදහස් වේ;

- 20 ”ක්ෂය විය හැකි වත්කම“ යන්නෙන් -

- (ආ) යම් ව්‍යාපාරයකින් ආදායම් උපදේශීමෙනි ලා සේවා තියුක්ත කරනු ලැබ සිටින ප්‍රමාණයක් දක්වා පමණක් වන්නා වූ ද වැළැඳීම සහ ගෙවියාම, අභාවිතය හෝ කාලය පසුව යාම හේතුවෙන් එහි වෙළෙඳ අයට පාඩු සිදු විය හැකි වන්නා වූ ද යම් වත්කමක් අදහස් වේ ; නමුත් රේට

- (ඇ) කිරීති නාමය, යම් ඉඩමක් හා ඇති සම්බන්ධතාවක්, යම් ආස්ථීත්‍යක සාමාජිකත්ව සම්බන්ධතාවක් සහ වෙළෙඳ තොග ඇතුළත් නොවේ;

“ලංභාංග” යන්නෙන්,

- (අ) ලාභය බෙදීමක දී හෝ විකුණු කොටස් ආපසු ගැනීමක දී හෝ අන්‍යාකාරයක දී , ඇවර කිරීමක් හෝ ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කිරීමේ දී ලාභ බෙදීමක් ලෙස ලැබූවා වූ ද, යම් සාමාජිකයකු විසින් යම් සමාගමකින් ලබාගනු ලබන යම් ගෙවීමක් අදහස් වේ;

(ආ) රට-

- (i) ප්‍රසාද කොටස් නිකුත් කිරීමක් වශයෙන් කොටස් මත ගෙවා නිමි ප්‍රමාණය වැඩි කිරීමක් වශයෙන් හෝ 10
අන්‍යාකාරයකින් ලාභ, ප්‍රාග්ධනය බවට හැරවීම; සහ
- (ii) යම් ප්‍රමාණයක් බෙදා දෙනු ලැබූව ද නොලැබූව ද ලාභ, ප්‍රාග්ධනය බවට හැරවීම;

අැතුළත් වන අතර,

- (ආ) (i) සාමාජිකයකු විසින් සමාගම වෙත කරන ලද ගෙවීමක් මගින් ගළපනු ලබන ;
15
- (ii) ප්‍රාග්ධන ගිණුමකට, කොටස් වාරික ගිණුමකට හෝ ඒ හා සමාන ගිණුමකට බැර කරන ලද ; හෝ
- (iii) අනෙකාන්‍යයෙන් අවසන් රඳවා ගැනීමේ ගෙවීමක් සංස්ථාපනය කරන හෝ එම සාමාජිකයාගේ ආදායම 20
ගණනය කිරීමේ දී රට ඇතුළත් කරනු ලබන ;

ප්‍රමාණයක් දක්වා වූ ගෙවීමක් රට ඇතුළත් නොවේ.

“දේශීය වත්කම්” යන්නෙන් -

- (අ) (යම් තැනැත්තකුගේ විදේශීය ඉඩම් හෝ ගොඩනැගිලි 25
හෝ එම තැනැත්තකාගේ විදේශීය ස්ථීර ව්‍යාපාර ස්ථානයක් මගින් දරනු ලබන යම් වත්කමක් හැර) යම් නේවාසික තැනැත්තකුට අයත් හෝ ශ්‍රී ලංකික ස්ථීර ව්‍යාපාර ස්ථානයක් විසින් දරනු ලබන හෝ යම් වත්කමක්;

- (ආ) ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉඩමකට හෝ යම් ගොඩනැගිල්ලකට ඇති යම් සම්බන්ධතාවක් ; සහ
- (ඇ) යම් නේවාසික සමාගමක කොටස්;
- (ඇ) යම් මණ්ඩලයක සාමාජිකත්ව සම්බන්ධතාවයේ
5 වට්නාකමින් සියයට පහනුකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉඩම් හෝ ගොඩනැගිලිවලින් අතරමැදි මණ්ඩල එකක් හෝ කිපයක් තුළින් සංශ්‍රේච්‍ර හෝ වතුව වූපුන්පත්න වන එම මණ්ඩලයේ සාමාජිකත්ව පොලිය
අදහස් වේ;
- 10 "යෝග්‍ය ආයෝජන ව්‍යාපාර" යන්නෙන් -
- (අ) ප්‍රාග්ධන වත්කම්වල;
- (ආ) මූල්‍ය සාධන පත්‍රවල ; හෝ
- (ඇ) වෙනත් යම් සමාන වත්කම් වල
15 හිමිකාරක්වය දැඟීම, ආයෝජනය කිරීම හෝ වෙළඳාම් කිරීම යන කාරණාවලින් කැපී පෙනෙන ලෙස සමන්විත වත්නා වූ යම් ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් අදහස් වේ.
- "සේවායෝජකයා" යන්නෙන්, යම් සේවා නිපුක්තියකු සේවා නිපුක්තියෙහි නිරත කරවන හෝ මිශ්‍ර වෙත වැටුප් ගෙවනු ලබන හෝ කළින් සේවා නිපුක්තියකුව සිටි
20 සේවා නිපුක්තියකුට හෝ වෙනත් යම් තැනැත්තකට එම සේවා නිපුක්තියාගේ පූර්ව සේවා සඳහා යම් විශ්‍රාම වැටුපක් හෝ වෙනත් යම් පාරිග්‍රහිතයක් ගෙවනු බෙන, යම් තැනැත්තකු අදහස් වේ.
- "සේවා නිපුක්තිය" යන්නෙන් -
- 25 (අ) (i) වෙනත් යම් තැනැත්තකගේ සේවයෙහි යෙදී සිටින පුද්ගලයකුගේ තත්ත්වය;
(ii) යම් ආස්ථීතයක කළමණාකරු ලෙස යම් පුද්ගලයකුගේ තත්ත්වය;

- (iii) ඉවුකරන ලද සේවාවන් සම්බන්ධයෙන් යම් නියම කරන ලද හෝ නිය්වීතව දැනගත හැකි පාරිග්‍රැමික සඳහා නිමිකම ලබාදෙන, යම් පුද්ගලයකුගේ තත්ත්වය;
- 5 (iv) යම් පුද්ගලයකු විසින් දරන යම් රාජ්‍ය මූර්යක;
- (v) සේවායේරකයකුගෙන් හෝ සේවායේරකයකු වෙතින් යම් ගෙවීමක් සිදු කරනු ලබන හෝ ලැබීමට ඇති හෝ සේවා නිපුණක්තියකු ලෙස හෝ ඒ භා සමාන තත්ත්වයකින් වෙනත් යම් ප්‍රතිලාභ ලැබෙන යම් පුද්ගලයකුගේ තත්ත්වය;
- 10 (vi) යම් සංස්ථාවක හෝ සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඇති තත්ත්වය,
- අදහස් වන අතර
- 15 (ආ) යම් අතිත, වර්තමාන හෝ අනාගත සේවා නිපුණක් ඇතුළත් වේ ;
- "සංග්‍රහ" යන්නෙන්, යම් තැනැත්තකුට ආහාර, ජලය හැර වෙනත් පාන, දුම්කොල, නවාකැන් පහසුකම්, විනෝද්‍යානමක ක්‍රියාකාරකම්, විනෝද ක්‍රිඩා හෝ ඕනෑම ආකාරයක සත්කාර ලබා දීම අදහස් වේ;
- 20 "අස්ථීතවය" යන්නෙන්, යම් සමාගමක්, හමුල් ව්‍යාපාරයක් හෝ භාරයක් අදහස් වන නමුත් යම් පුද්ගලයකු ඇතුළත් නොවේ;
- 25 "වැය කිරීම" හෝ "වියදම්" යන්නෙන් ගෙවීම සිදුකරනු ලබන තැනැත්තාගේ වත්කම් අඩු කරනු ලබන යම් ගෙවීමක් අදහස් වේ;
- "මුල්‍ය ආයතනය" යන්නෙන් -
- 30 (අ) 1988 අංක 30 දරන බැංක පතනත් අරථානුකූලව බලපත්‍රලාභී විශේෂීත බැංකුවක් ද ඇතුළත් වන බැංක ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන යම් සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක්;

(ආ) (අ) ජේදයේ සඳහන් බැංකුවක් ලෙස ඒ ආකාරයෙන් නියාමනය කරනු ලබන, බැංකු කටයුතු සිදු කරනු නොලබන යම් මූල්‍ය ආයතනයක් ; හෝ

(ඇ) නියම කරනු ලැබිය හැකි වෙනත් යම් වර්ගයක 5 තැනැත්තක ;

අදහස් වේ.

"විදේශීය ස්ථීර ආයතනය" යන්නෙන් අවම වශයෙන් මාස හයක කාලයක් සඳහාවත් නොකඩවා ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන යම් විදේශීය රටක පිහිටා 10 තිබෙන, යම් නේවාසික තැනැත්තකුට අයත් ස්ථීර ව්‍යාපාර ස්ථානයක් අදහස් වන අතර, එට ප්‍රාරම්භක හෝ උපයෝගී ස්වභාවයේ ක්‍රියාකාරකම් පමණක් සිදුකර ගෙන යනු ලබන යම් ස්ථානයක් ඇතුළත් නොවේ;

15 "ත්‍යාගය" යන්නෙන්, ප්‍රතිශ්‍යාව රහිත පැවරීමක් හෝ ප්‍රතිශ්‍යාව සහිත පැවරීමක දී එම දේපලෙහි වෙළඳපොල වට්නාකම ප්‍රතිශ්‍යාවෙහි වෙළඳපොල වට්නාකම ඉක්මවනු ලබන තාක් දුරට සිදු කරනු ලබන පැවරීමක් අදහස් වේ;

20 "පොලිය" යන්නට-

(ආ) ප්‍රාග්ධන ප්‍රතිල්බිධයක් නොවන ණය වගකීමක් යටතේ කරන ලද, යම් වට්ටමක් හෝ වාරිකයක් ඇතුළත යම් ගෙවීමක්;

25 (ඇ) පොලියට ක්‍රියාකාරීත්වයෙන් සමාන යම් පුවමාරුවක් හෝ වෙනත් ගෙවීමක්;

(ඈ) එය වගකීමක් හෝ පුවමාරු ගිවිසුමක් සම්බන්ධයෙන් යම් පොරාන්දුවක්, ඇපයක් හෝ ගෙවන ලද සේවා ගාස්තුවක්; සහ

30 (ඇ) ගොඩනැගිලි සම්බිජයක් මගින් සිදු කරනු ලබන යම් බෙදා හැරීමක්;

ඇතුළත් වේ. ;

“ආයෝජනය” යන්නෙන්-

(අ) සමාන ස්වභාවයෙන් යුතු හෝ ඒකිකරණය කරන ලද ආකාරයකින් හාටිත කරනු ලබන, වත්කම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් අයිතිව සිටීම අදහස් කරන අතර, එට -

5 (i) යම් අතිත, වර්තමාන හෝ අනාගත ආයෝජනයක් ඇතුළත් වන නමුත්;

(ii) යම් ව්‍යාපාරයක් හෝ සේවා නිපුණ්‍යියක් ඇතුළත් නොවේ; සහ

10 (ඇ) ලොකරයි, ඔවුන් ඇල්ලීම හෝ සූදු ඇතුළු අවධානමක් ගනු ලබන ක්‍රිඩාවක් ද අදහස් වේ;

“ආයෝජන වත්කම්”-

(අ) යන්නෙන් යම් ආයෝජනයක කොටසක් වශයෙන් දරනු ලබන ප්‍රාග්ධන වත්කමක් අදහස් වන නමුත්-

15 (ඇ) යම් පුද්ගලයකු ප්‍රධාන වශයෙන් පදිංචි ස්ථානය, එම පුද්ගලයා විසින් බැහැර කිරීමට පෙර අවුරුදු තුනක කාලයක් නොකළවා හිමිකාරිත්වය දරන ලද සහ එම අවුරුදු තුනෙන් අවම වශයෙන් අවුරුදු දෙකක්වන් (මෙදෙනික පදනම මත ගණනය කරන ලද) එහි පදිංචිව සිටියේ නම්, එය ඇතුළත් නොවේ;

20 “ඉඩම් සහ ගොඩනැගිලි” යන්නට ඉඩම් හෝ ගොඩනැගිලිවලට සිදු කරනු ලබන යම් ව්‍යුහාත්මක වැඩි දියුණු කිරීමක්, ඉඩම් හෝ ගොඩනැගිලිවලට යම් සම්බන්ධනාවක් හෝ ඉඩම් හෝ ගොඩනැගිලිවලට ට සිදු කරනු ලබන ව්‍යුහාත්මක වැඩි දියුණු කිරීමක යම් සම්බන්ධතාවක් ඇතුළත් වන අතර පහත දැක්වෙන ඒවාද ඇතුළත් වේ:-

(අ) යම් ඉඩම් හෝ ගොඩනැගිලිවල බදුකරයක්;

(ඇ) ඉඩම් හෝ ගොඩනැගිලිවලට යම් ව්‍යුහාත්මක වැඩි දියුණු කිරීමක බදුකරයක්; හෝ

(ඇ) ඉවිම් හෝ ගොඩනැගිලිවලට සම්බන්ධ යම් ගෙවීපෙනයක්
සාක්ෂාත් කළ හැකි සංවර්ධනයක් හෝ සමාන
අයිතිවාසිකමක්; සහ

(ඇ) (ඇ) ජේදයෙහි සඳහන් කරනු ලැබූ යම් අයිතිවාසිකමකට

5 අදාළ වන තොරතුරු,

අැතුළත් වේ;

"කළේබද්ද" යන්නෙන්, යම් තැනැත්තකුට වෙනත් තැනැත්තකුගේ
මුදල් හැර වෙනත් යම් වත්කමකට අදාළව තාවකාලීක
අයිතිවාසිකමක් සලසා දෙනු ලබන යම් වැඩ පිළිවෙළක්
10 අදහස් වන අතර, එයට බලපත්‍රයක්, පරවශනාවක්,
විකල්පයක්, කුලී ගිවිසුමක්, හිමිකම් හා ගිවිසුමක් හෝ
බුදුකරයක් ඇැතුළත් වේ;

"පළාත් පාලන ආයතනය" යන්නෙන්, යම් මහ නගර සභාවක්,
නගර සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක් අදහස් වන අතර,

15 එවැනි යම් සභාවක් විසින් ක්‍රියාත්මක කරන හා ඉටු කරන
යම් බලතල, කාර්ය හා කර්තව්‍යවලට අනුරූප වන්නා වූ
හෝ සමාන වන්නා වූ බලතල, කාර්ය හා කර්තව්‍ය
ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා යම් නීතියකින් හෝ
නීතියක් යටතේ පිළිටුවන දී කවර වූ අධිකාරීයක් හෝ
20 සභාවක් රීට ඇැතුළත් වේ;

"කළමනාකරු" යන්න යම් ආස්ථීත්‍යයකට අදාළව යොදනු ලැබූ
විට-

(ඇ) ආස්ථීත්‍ය වෙනුවෙන් ජේදයෙහි කළමනාකරණ තීරණ
ගැනීමේ දී තහිව හෝ අනෙකුත් තැනැත්තන් සමග
25 සහභාගී වන හෝ සහභාගී විය හැකි, යම් සහිකයකු,
අධ්‍යක්ෂවරයකු, කළමනාකරුවකු, සාමාජිකයකු,
නිලධරයකු හෝ වෙනත් තැනැත්තකු අදහස් වන අතර;

(ඇ) (i) හැඳුව්ල් ව්‍යාපාරයක යම් ක්‍රියාකාරී හැඳුව්ල්කරුවකු සහ
භාරයක යම් හාරකරුවකු;

- (ii) යම් බඳු තීතියක් මගින් යම් අස්ථීත්වයක කළමනාකරු වශයෙන් සලකනු ලබන තැනැත්තකු; සහ
- (iii) නොවාසික තොට්ත තැනැත්තකු විසින් අයිතිය දරන ශ්‍රී ලංකික ස්ථීර ව්‍යාපාර ආයතයක් සම්බන්ධව, 5 යම් නොවාසික තොට්ත තැනැත්තකු,
- එච් ඇතුළත් වේ;
- ”සාමාජිකයා” යන්න යම් අස්ථීත්වයක් සම්බන්ධයෙන් යොදනු ලැබූ විට, එම අස්ථීත්වයෙහි සාමාජිකත්ව සම්බන්ධතාවක් හිමි 10 යම් තැනැත්තකු අදහස් වේ;
- යම් අස්ථීත්වයක ”සාමාජිකත්ව සම්බන්ධතාව” යන්නෙන්, අස්ථීත්වයේ ආදායම හෝ ප්‍රාග්ධනය සඳහා සහභාගී විම සඳහා ඇති අනිශ්චිත අයිතිවාසිකමක් ඇතුළු තීත්තනුකුල හෝ සාධාරණ ස්වභාවයකින් යුතු යම් අයිතිවාසිකමක් අදහස් 15 වන අතර එයට යම් හැඳුල් ව්‍යාපාරයක හැඳුල්කරුවක්ගේ අයිතිය, යම් භාරයක ප්‍රතිලාභීයකුගේ අයිතිය සහ සමාගමක කොටස් ඇතුළත් වේ;
- ”අමාත්‍යවරයා” යන්නෙන් මුදල් විෂයය පවරා ඇති අමාත්‍යවරයා අදහස් වේ.
- 20 ”ස්වභාවික සම්පත්” යන්නෙන් බනිජුව්, බනිඡ තෙල්, ජලය හෝ ගොඩිමෙන් හෝ මුහුදෙන් ලබාගත හැකි වෙනත් යම් ජීවී හෝ අභ්‍යන්තරක් අදහස් වේ;
- ”ස්වභාවික සම්පත් ගෙවුම්” යන්නෙන් ගොඩිමෙන් හෝ මුහුදෙන් ලබා ගන්නා ලද ස්වභාවික සම්පත්වල ප්‍රමාණය හෝ 25 වට්නාකම සම්බන්ධව සමස්ත ලෙස හෝ කොටසක් ලෙස ගණනය කරනු ලැබූ, ගොඩිමෙන් හෝ මුහුදෙන් ස්වභාවික සම්පත් ලබා ගැනීමේ අයිතිය සඳහා වූ වාරික හෝ සමාන මුදල් ප්‍රමාණයක් ඇතුළු, යම් ගෙවීමක් අදහස් වේ;
- නිශ්චිත කාලයක දී වත්කමක් හෝ වගකීමක්, සඳහා ”ගුද්ධ පිරිවැය” 30 යන්න -
- (අ) ක්ෂේත්‍ර කළ හැකි වත්කමක් සම්බන්ධයෙන් වූ විට, සංවිතයෙහි සියලු වත්කම්වල වෙළඳපොල වට්නාකමට අනුව බෙදා වෙන් කරනු ලබන අවස්ථාවේ දී එය අයත්

වන සංචිතයෙහි කපා හරින වටිනාකමෙහි එම ක්ෂය
කළ වත්කමෙහි කොටසට; සහ

- 5 (ආ) වෙනත් යම් වත්කමක් හෝ වගකීමක් සම්බන්ධයෙන් වූ
විට, එම වත්කමෙහි හෝ වගකීමෙහි සමුළුවින පිරිවැය,
එම වත්කම හෝ වගකීම සඳහා ඒ කාලයට ලැබේ ඇති
සමුළුවින ප්‍රතිශ්යාව ඉක්මවා යන ප්‍රමාණයට,

සමාන වේ;

- 10 "රාජ්‍ය නොවන සංචිතය" යන්නෙන් සංස්ථාගත කළ හෝ
සංස්ථාගත නො කළ, රාජ්‍ය නොවන ස්වභාවයෙන් යුත්,
ස්වේච්ඡා පදනමක් මත එක් තැනැත්තෙක් හෝ තැනැත්තන්
කණ්ඩායමක් විසින් පිහිටුවනු ලැබුවා වූ ද,

- 15 (ආ) යුත්පත් හා අසරණ අයට ද, රෝගී තැනැත්තන්ට, අනාථ
දරුවන්ට, වැන්දුවන්ට, යොවනයන්ට සහ ලමයින්ට
ද මානවවාදී ස්වභාවයෙන් සහන හා සේවා සැලැසීම
සඳහා; හෝ
- (ආ) සාමාන්‍යයෙන් අවශ්‍ය පුද්ගලයන්ට සහන සැලැසීම
සඳහා,

- 20 සංචිත කරනු ලැබුවා වූ සහ පිහිටුවනු ලැබුවා වූ ද එම
සංචිතය හෝ සංගමය, රාජ්‍ය-නොවන බවට කොමසාරිස්
ජනරාල්වරයා නිය්වය කළේ නම් මිස, එවැනි සංචිතයක්
අදහස් වන අතර එසේ වුව ද, කිසිදු අවස්ථාවක දී එයට
පුන්‍යායතනයක් ඇතුළත් නොවන්නේ ය;

- 25 "සම්පූදායික නොවන හාන්ඩ්" යන්නෙන් පැකටුව හෝ ඇසුරුම්
ස්වරුපයෙන් නොවන සහ එක් පැකටුවක් හෝ ඇසුරුමක්
කිලෝ ග්‍රෑම් එකකට වඩා නොවැඩී බරකින් යුක්ත වූ කජ
තේ, ක්‍රුෂ්‍ර රබර, පිටි රබර, ස්කුෂ්‍ර රබර, රබර කිර හෝ
අලුත් පොල් හෝ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ
කිර ආග්‍රිත නිෂ්පාදන නොවන හාන්ඩ් අදහස් වන නමුත්
තොග වශයෙන් වූ කාබනික තේ එයට ඇතුළත් වේ;

- 30 "හවුල් ව්‍යාපාර" යන්නෙන්, ලිඛිතව සටහන් කරනු ලැබ තිබේද
යන්න නොතකා, ලාභ ලැබීමේ කාර්යය සඳහා හවුල්

ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් හෝ සංස්ථා දෙකක් හෝ රට වැඩි ගණනකින් යුත් සංගමයක් අදහස් වේ;

5 "ගෙවීම" යන්නෙන් එක් තැනැත්තකු විසින් වෙනත් යම් තැනැත්තකු මත මිනැම ආකාරයකින් වටිනාකම හෝ ප්‍රතිලාභයක් පවරා දීම අදහස් වන අතර-

10 (අ) එක් තැනැත්තකු විසින් වෙනත් යම් තැනැත්තකුට වත්කමක් හෝ මුදල් පවරා දීම හෝ වෙනත් යම් තැනැත්තකු විසින් එක් තැනැත්තකුට වගකීමක් පවරා දීම;

15 (ආ) තම වත්කම ගොඩනැගුවා වූ වෙනත් තැනැත්තකුට අයිතිය සතු වන අයුරින් තැනැත්තකු විසින් යම් වත්කමක් ගොඩනැගීම; හෝ

(ඇ) යම් තැනැත්තකු විසින් වෙනත් යම් තැනැත්තකුට සේවා සැපයීම;

20 (ඈ) එක් තැනැත්තකු සතු වත්කමක් හෝ මුදල් වෙනත් යම් තැනැත්තකුලේ භාවිතය සඳහා ලබා දීම හෝ එවැනි වත්කමක් හෝ මුදලක් භාවිත කිරීම වෙනත් යම් තැනැත්තකුට ප්‍රදානය කිරීම,

25 රට ඇතුළත් වේ;

"තැනැත්තා" යන්නෙන් පුද්ගලයක් හෝ අස්ථීත්වයක් අදහස් වන අතර සංස්ථාපිත හෝ සංස්ථාපිත නොවන පුද්ගල මණ්ඩලයක්, පොල්ම්:කරුවෙක්, රාජ්‍ය නොවන සංවිධානයක් සහ පුණ්‍යායනයක් ඇතුළත් රට වේ;

25 "ප්‍රමුඛ හැවුල්කරු" යන්නෙන්, ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සක්‍රීය හැවුල්කරුවන් අතුරින්-

30 (අ) හැවුල් ව්‍යාපාර ගිවිසුමේ පළමුවෙන් නම් කොට ඇති;
 (ආ) එවැනි ගිවිසුමක් නොමැති නම්, හැවුල් ව්‍යාපාරයේ සාමාන්‍ය නාමයෙන් තනිවම හෝ අනික් හැවුල්කරුවන්ට ප්‍රමුඛව නමින් හෝ මුලකුරුවලින් සඳහන් කොට ඇති;
 හෝ

(ආ) 1987 අංක 7 දරන ව්‍යාපාර නාම පනතේ 4 වන වගන්තිය යටතේ කරනු ලැබූ ප්‍රකාශනයෙහි පළමුවෙන් නම් කොට ඇති,

හවුල්කරු අදහස් වේ;

5 "රාජ්‍ය සංස්ථාව" යන්නෙන්, 2007 අංක 7 දරන සමාගම් පනත හැර, වෙනත් යම් ලිඛිත තීතියකින් හෝ ලිඛිත තීතියක් යටතේ හෝ පිහිටුවනු ලැබූව වූ හෝ පිහිටුවනු ලබන්නා වූ ද, ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ මායක් වශයෙන් නැත්තා වෙනත් අකාරයකින් මුළු ප්‍රාග්ධනය හෝ ඉන් 10 කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද සංස්ථාවක්, මෙවැවිලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ;

"ලැබුණු" යන්න තැනැත්තකු සම්බන්ධයෙන් යොදනු ලැබූ විට, එයට-

15 (අ) එම තැනැත්තාගේ උපදෙස් මත හෝ යම් තීතියක් යටතේ හෝ එම තැනැත්තා වෙනුවෙන් අදාළ කර ගත් බව;

(ආ) එම තැනැත්තාගේ ප්‍රතිලාභය සඳහා නැවත ආයෝජනය කරන ලද, සංවායනය කරන ලද හෝ ප්‍රාග්ධනයනය කරන ලද බව;

20 (ඇ) එම තැනැත්තාගේ ප්‍රතිලාභය සඳහා ගිණුමකට බැර කරන ලද හෝ යම් ගේහෙයක් වෙත හෝ නිදන් අරමුදලක් හෝ රක්ෂණ අරමුදලක් වෙත ගෙන යන ලද; බව හෝ (ඇ) එම තැනැත්තාට ලබා ගත හැකි පරිදි තිබෙන බව; යනාදිය ඇතුළත් වේ;

"කුලය"-

25 (අ) යන්නෙන්, යම් වර්ගයක දේපලක හාවිතය සඳහා හෝ යම් වර්ගයක දේපලක් හාවිත කිරීමට ඇති අයිතිවාසිකම සඳහා, වාරිකයක් හෝ එවැනි ප්‍රමාණයක ගෙවීමක් කිරීම ඇතුළත්ව, යම් ගෙවීමක් අදහස් වේ;

(ආ) (ආ) ජේදයේ සඳහන් කරන ලද හාවිත කිරීමකට හෝ අයිතියකට අවශ්‍ය සහාය ලබා දීම සඳහා හෝ සහාය ලබා දීමට හාර ගැනීම සඳහා වූ යම් ගෙවීමක් ඇතුළත් වේ; නමුත්

(ඇ) ස්වාධාවික සම්බන්ධ ගෙවීමක් හෝ රාජ්‍යභාගයක් ඇතුළත්
තොවේ;

5 "වාසික භාවය" හෝ "වාසික" යන්න කැනැත්තක සම්බන්ධයෙන්
යෙදෙන විට එය 69 වන වගන්තියට අනුකූලව තිශ්චය
කරනු ලැබේ;

"රාජ්‍යභාගය" යන්නෙන්-

10 (අ) සිනමාරුපිත විතුපට, මැදුකාංග හෝ දාරා හෝ ගුව්
පටිගත කිරීම් ද ඇතුළත්, සාහිත්‍යය, කලාත්මක හෝ
විද්‍යාත්මක කාන්තියක්, එම කාන්තිය ඉලෙක්ට්‍රොනික
15 ආකෘතියකින් හෝ අන්තර්කාර්යකින් වූව ද, එහි ප්‍රකාශන
අයිතිය භාවිතය හෝ භාවිත කිරීමට ඇති අයිතිය;

(ඇ) පේටන්ට් බලපත්‍රයක්, වෙළඳ ලකුණක්, නිරමාණයක්
හෝ අනුරුදවක්, සැලැස්මක් හෝ රහස්‍ය සූත්‍රයක් හෝ
ක්‍රියාවලියක් භාවිතය හෝ භාවිත කිරීමට ඇති අයිතිය;

15 (අ) යම් කාර්මික, වාණීජමය හෝ විද්‍යාත්මක උපකරණයක්
භාවිතය හෝ භාවිතයට ඇති අයිතිය;

(ඇ) කාර්මික, වාණීජමය හෝ විද්‍යාත්මක අත්දැකීමක්
සම්බන්ධයෙන් වූ තොරතුරු භාවිතය හෝ භාවිතයට
ඇති අයිතිය;

20 (ඉ) (අ), (ඇ), (ඇ), (ඇ) හෝ (ඇ) ජේදවල සඳහන් කරන ලද
කාරණයට අදාළව අවශ්‍ය සහාය ලබා දීම හෝ ලබාදීමට
හාර ගැනීම; හෝ

(ඊ) (අ), (ඇ), (ඇ), (ඇ) හෝ (ඉ) ජේදවල සඳහන් කරන ලද
කාරණයක් සම්බන්ධව පුරුණ හෝ භාගික තිනික්ෂාව,

25 සඳහා ප්‍රතිඵ්‍යාවක් වශයෙන් වූප්‍රේපන්න වන ලද අධි මිලක්
හෝ එම ප්‍රමාණයක ගෙවීමක් ද ඇතුළත් ගෙවීමක් අදහස්
වේ;

"ජේඩ් පුරවැසියා" යන්න කක්සේරු වර්ෂය සම්බන්ධයෙන්
යොදනු ලැබූ විට -

- (අ) තක්සේරු වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන;
- (ආ) තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වාසිකයකු වන;
- සහ
- (ඇ) තක්සේරු වර්ෂය තුළ කවර හෝ අවස්ථාවක දී වයස
5 අවුරුදු 60 හෝ රට වැඩි වන,

පුද්ගලයකු අදහස් වේ;

"සේවා ගාස්තුව" යන්නෙන් වෙළඳපාල අගයන් මත පදනම් වූ,
තැනැත්තකුගේ ව්‍යාපාරයක් මගින් ලබා දෙන ලද
සේවාවන්ට සාධාරණ ලෙස ආරේපණය කළ හැකි
10 ප්‍රමාණයක් දක්වා වූ, නමුත් පොලියක්, කුලියක් හෝ රාජ්‍ය
භාගය ඇතුළත් නොවන ගෙවීමක් අදහස් වේ;

"කොටස්කරු" යන්නෙන් සමාගමක සාමාජිකයකු වන තැනැත්තකු
අදහස් වේ;

"සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා" යන්නෙන් පහත දැක්වෙන
15 කොන්දේසි සපුරාලන තැනැත්තකු අදහස් වේ:-

- (අ) වෘත්තීය සුදුසුකමක් සහිත හෝ හැඳුනු ව්‍යාපාරයක සිටින
පුද්ගලයකු හැර ශ්‍රී ලංකාව තුළ තනිව ව්‍යාපාරයක්
පවත්වාගෙන යන තැනැත්තකු;
- (ආ) අජ්‍රීත්වයක් වන ආග්‍රිතයකු නොමැති තැනැත්තකු; සහ
- 20 (ඇ) එම තැනැත්තාගේ වාර්ෂික දළ පිරිවලුම රු.500,000,000
කට අඩු වන තැනැත්තකු;

"නිශ්චිත ව්‍යවසාය" යන්නෙන්, -

- (අ) ඒ ව්‍යවසාය විසින් නිශ්චාදනය කරන ලද, සාදන ලද
හෝ මිලට ගන්නා ලද සාම්ප්‍රදායික නොවන හා න්‍යාය
25 අපනයනය කිරීමෙන් ; සහ
- (ආ) විදේශීය ව්‍යවහාර මූදලින් ගෙවීම කරනු ලබන නැව්
අප්‍රතිච්‍යා කිරීම, නැව් බිඳ හෙලීම, මූහුදු නැව් බඩු
බහාලුම් අප්‍රතිච්‍යා කිරීම හා යථා තත්ත්වයට පත්
කිරීම, පරිගණක මෑදුකාංග, පරිගණක වැඩසටහන්,

පරිගණක පදනම් සැපයීම හෝ පරිගණක දත්ත පටිගත
කිරීම පිළිබඳ යම් සේවාවක් හෝ අමාත්‍යවරයා විසින්
ගැසට් පත්‍රයේ පල කරන ලද දැනුවීමක් මගින් නිය්වීතව
සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් සේවාවක් ඉටු
කිරීමෙහි,

5

නිරත වන යම් ව්‍යාපාරයක් අදහස් වේ;

"ශ්‍රී ලංකාවේ ස්ථීර ආයතනය" යන්නට, නිර්වාසික තැනැත්තකු
ව්‍යාපාර කරගෙන යන්නා වූ හෝ එකී කාර්යය
සඳහා ඒ තැනැත්තා වෙත බැහැර කරනු ලැබූ හෝ
10 ශ්‍රී ලංකාවේ ඇති යම් ස්ථානයක් අදහස් වන අතර, ඒ
සම්බන්ධයෙන් යෙදෙන විට -

- (අ) යම් තැනැත්තකු හට සැහෙන ප්‍රමාණයක උපකරණ
හෝ යන්ත්‍රපකරණ ශ්‍රී ලංකාව තුළ ඇති හෝ භාවිත
කරන හෝ පවිකරන ශ්‍රී ලංකාවේ යම් ස්ථානයක්;
- 15 (ආ) යම් තැනැත්තකු විසින් එවැනි, ව්‍යාපාතියක අධික්ෂණ
කටයුතු පවත්වාගෙන යනු ලබන ස්ථානයක් ද ඇතුළුව
එම තැනැත්තා විසින් ඉදි කිරීමේ, එක්ස්ස්කිරීමේ හෝ
සට් කිරීමේ ව්‍යාපාතියක දින අනුවක් හෝ එට වැඩි
කාලයක් නිරත වන්නාව ශ්‍රී ලංකාවේ යම් ස්ථානයක් ;
- (ඇ) මාස දොළඹක කාල පරිවේශ්දයක් තුළ දින 183 ක් හෝ
රේට වැඩි දින සංඛ්‍යාවක් සඳහා තත් ස්වභාවයේ
ශ්‍රී යාකාරකම් (එම ව්‍යාපාතිය හෝ එය සම්බන්ධ
ව්‍යාපාතියක්) අඛන්ධව පවත්වාගෙන යන්නේ නම්
පමණක්, ශ්‍රී ලංකාව තුළ සේවා සැපයීම; සහ
- 20 25 (ඇ) (i) යම් රක්ෂණ ව්‍යාපාරයක්, සම්බන්ධයෙන් වන විට
වාරික රස්කිරීම හෝ අවදානම් රක්ෂණය
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අවස්ථාවක දී ඒවාද
ඇතුළුව; තමුද,
- (ii) එවන් ව්‍යාපාරයක සාමාන්‍ය ව්‍යාපාරක කටයුතු
තුළ ස්වාධීන තත්ත්වයේ සාමාන්‍ය අනුයෝගීතයකු
ශ්‍රී යාකාරන අවස්ථාවක් බැහැර කොට,
- 30

නිරවාසික තැනැත්තකුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන්
යම් අනුයෝගීතයකු විසින් යම් කර්තව්‍යක් සිදු කරන්නායි
ශ්‍රී ලංකාවේ යම් ස්ථානයක්,

අැතුළත් වේ;

5 "බද්ද" යන්නෙන්, තත් ගෙවීම බද්දක්, ගාස්තුවක්, තීරු බද්දක්,
අය බද්දක් වශයෙන් හෝ අන්තර්කාරයෙන් නම් කරනු ලැබීම
තොසලකා මේ පනත අදාළ වන්නා වූ යම් නීතියක් යටතේ
පනවනු ලබන ආණ්ඩුවට කරනු ලබන අනිවාර්ය ගෙවීමක්
අදහස් වන අතර පද සම්බන්ධයෙන් අන්තර්පායක්
සලසන්නේ නම් මිස, බද්දක් සම්බන්ධයෙන් වූ රඳවා
ගැනීමේ බද්ද, වාරික, පොලිය, ප්‍රමාද ගාස්තු හෝ දැන්තින
ද අැතුළත් වේ;

"බදු නිලධරයා" යන්නෙන්-

(ආ) කොමසාරිස් ජනරාල්වරයා ; සහ

15 (ඇ) දෙපාර්තමේන්තුව විසින් කවර හෝ තත්ත්වයකින් පත්
කරනු ලැබූ, සේවයේ නිපුක්ත කරවනු ලැබූ හෝ නිරත
කරනු ලැබූ යම් තැනැත්තකු

අදහස් වේ;

20 "බදු වාර්තාව" යන්නෙන්, යම් තැනැත්තකු හට දෙපාර්තමේන්තුවේ
ගොනුගත කිරීමට නියම කරන්නා වූ තොරතුරු වාර්තාවක්
ද අැතුළව, එම තැනැත්තාගේ හෝ වෙනත් තැනැත්තකුගේ
ගෙවීමට නියමිත විය හැකි බදු වශයෙන් පිළිබඳ තොරතුරු
සපයනු ලබන්නා වූ වාර්තාවක් අදහස් වේ;

"බදු ගෙවන්නා" යන්නෙන් -

25 (ආ) තක්සේරු වර්ෂයක් සඳහා ගුනා අය කිරීමේ හැකියාවක්
අැති හෝ බදු අය කළ හැකි එකී තක්සේරු වර්ෂය
සඳහා පාඨු ලබා ඇති ආදායමක් ඇති හෝ අලාභයන්
විදින හෝ යම් තැනැත්තකු ද අැතුළව මෙම පනත
අදාළ වූ යම් නීතියක් හෝ නීයෝගයක් යටතේ, බදු
ගෙවීමට නියමිත තැනැත්තකු; හෝ

(ආ) බද්ද රඳවා ගෙන එය දෙපාර්තමේන්තුවට ගෙවීමට
නියම කරනු ලැබ ඇත්තා වූ යම් තැනැත්තකු,

අදහස් වේ;

5 "වෙළඳ තොගය" යන්නෙන්, යම් තැනැත්තකුගේ ව්‍යාපාරයක
සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු තුළ දී විකුණු ලබන හෝ
විකිණීමට අදහස් කරනු ලබන වත්කම්, එකී වත්කම් මත
කෙරී ගෙන යන කාර්යය, එකී වත්කම්වලට අන්තර්ගත
කළ හැකි යම් ද්‍රව්‍ය පිළිබඳ ඉන්වෙන්ටරි සහ පරිහාෂන
කළ හැකි ද්‍රව්‍ය ඇති ගබඩා අදහස් වේ;

10 "පැවරුම් මිල පිළිබඳ නිලධරයා" යන්නෙන්, කොමිෂන් ජනරාල්වරයා විසින් සංක්‍රාමික මිල නියම කිරීමේ නිලධරයකු
වගයෙන් නිශ්චිතව සඳහන් කරන ලද යම් දේශීය ආදායම්
නිලධරයකු අදහස් වේ;

15 "භාරය" යන්නෙන්, යම් භාරකරුවකු විසින් වත්කම් දරනු ලබන්නා
වූ යම් වැඩපිළිවෙළක් අදහස් වේ;

"භාරකරු" යන්නෙන්,

(ආ) යම් වත්කම් තනිව හෝ වෙනත් පුද්ගලයන් හෝ
සංස්ථාපිත මණ්ඩල හෝ සමග දරනු ලැබුව ද එසේ
දරනු නොලැබුව ද; හෝ

20 (ආ) පුද්ගලය හෝ සංස්ථාපිත මණ්ඩලය පොද්ගලික ක්‍රියා
මගින්, අන්තිම කැමති පත්‍රය මගින් අධිකරණයක
නියමයක් හෝ ප්‍රකාශනයක් මගින් හෝ නීතිය ක්‍රියාත්මක
වීම මගින් භාරකරුවකු ලෙස පත් කරනු ලැබුව ද
නොලැබුව ද,

25 25 හඳුනාගත හැකි තැනැත්තන්ගේ අප්පලාභය සඳහා හෝ නීතිය
මගින් අවසරය ලැබූ යම් පරමාර්ථයක් සඳහා භාරකාර
තත්ත්වයක් තුළ වත්කම් දරන්නා වූ සංස්ථාපිත මණ්ඩලයක්
හෝ පුද්ගලයකු අදහස් වන අතර එයට:-

(ආ) (i) යම් පොල්ම්සකරුවකු, අද්මිනිස්ත්‍රාසිකරුවකු,
උපදේශකයකු හෝ දේපල ආරක්ෂකයකු ;

- (ii) යම් ඇවරකරුවකු, යම් දේපාල හාරගන්නකු, බංකාලොත්හාවයට පත් වීමක දී හාරකරුවකු හෝ අධිකරණමය කළමනාකරුවකු ;
- (iii) ප්‍රයෝගන එලයකට හෝ වෙනත් සීමිත හිමිකමට යටත්ව, වත්කම් පරිපාලනය හෝ පාලනය ඇත්තා වූ තැනැත්තකු;
- (iv) අගක්නුතාවට පත් තැනැත්තුගේ වත්කම් කළමනාකරණය කරන්නා වූ තැනැත්තකු ; සහ
- (v) පෞද්ගලික පදනමක් හෝ එවැනි වෙනයම් වැඩිපිළිවෙළක් යටතේ වත්කම් කළමනාකරණය කරන්නා වූ තැනැත්තකු,
- 10 ඇතුළත් වේ;
- “පාදක හිමිකාරීත්වය” යන්නෙන් -
- (අ) යම් ආස්ථීත්තයක් සම්බන්ධයෙන් වන විට, කෙළින්ම හෝ අන්‍යාකාරයෙන්, අතරමදී ආස්ථීත්තයන් එකක් හෝ කිහිපයක් හරහා පුද්ගලයකට හෝ කවරකුට හෝ සාමාජිකත්ව හිමිකාරීත්වයක් නොමැති ආස්ථීත්වයන් විසින් දරනු ලබන ආස්ථීත්තයේ සාමාජිකත්ව හිමිකාරීත්වය අදහස් වේ; නැතහොත්
- 15 (ආ) යම් ආස්ථීත්තයක් විසින් හිමිකාරීත්වය දරනු ලබන යම් වත්කමක් සම්බන්ධයෙන් වන විට, එම ආස්ථීත්තයේ හිමිකාරීත්වයට සාමානුජාතිකව ආස්ථීත්තයේ පාදක හිමිකාරීත්වය සතු තැනැත්තන් විසින් හිමිකාරීත්වය දරනු ලබන වත්කමක් වශයෙන් නිශ්චය කරනු ලැබිය යුතු ය;
- 20 (ආ) යම් ආස්ථීත්තයක් විසින් හිමිකාරීත්වය දරනු ලබන යම් වත්කමක් සම්බන්ධයෙන් වන විට, එම ආස්ථීත්තයේ හිමිකාරීත්වයට සාමානුජාතිකව ආස්ථීත්තයේ පාදක හිමිකාරීත්වය සතු තැනැත්තන් විසින් හිමිකාරීත්වය දරනු ලබන වත්කමක් වශයෙන් නිශ්චය කරනු ලැබිය යුතු ය;
- 25 “USD” යන්නෙන්, ඇමෙරිකා එක්සත් ජනපද බොලරය අදහස් වේ;
- “රඳවා ගනු ලැබීමට යටත්වන්නා” යන්නෙන්, මේ පනත යටතේ, යම් ගෙවීමකින් බද්දක් රඳවා තබා ගැනීමට නියම කරනු ලැබේ ද එකී ගෙවීම ලබන්නා හෝ ලැබීමට හිමිකම ඇති තැනැත්තා අදහස් වේ; සහ
- 30

“රඳවා ගැනීමේ අනුයෝග්‍යතයා” යන්නෙන්, මෙම පනත යටතේ
යම් ගෙවීමකින් බුදු රඳවා ගැනීමට නියම කරනු ලැබ ඇති
යම් තැනැත්තකු අදහස් වේ.

196. (1) මෙම පනතේ කාර්යයන් සඳහා තැනැත්තන් දෙදෙනකු, ආම්‍රිත
5 එම දෙදෙනාගේ සම්බන්ධතාව - තැනැත්තන්.

- (අ) තනි පුද්ගලයකු සහ එම පුද්ගලයාගේ ආතියකු ද වශයෙන්;
 - (ආ) එකම හැඩුල් ව්‍යාපාරයක හැඩුල් කරුවන් වශයෙන්;
 - (ඇ) අස්ථින්යක සහ (2) වන උපවගන්තියේ සඳහන් තැනැත්තකු
වශයෙන්; හෝ
- 10 (ඇ) (ආ) සිට (ඇ) දක්වා වූ ජේදවලින් ආවරණය නොවන
ඇවස්ථාවක දී, සේවා නිපුක්කායකු වශයෙන් හැර, යමෙකු,
වෙනකෙකුගේ විධාන, ඉල්ලීම්, යෝජනා හෝ අභ්‍යායන්ට
අනුකූලව ක්‍රියා කිරීම පාධාරණ යැයි අපේක්ෂිත කළ
හැකි තැනැත්තකු වශයෙන්,
- 15 වූ විට මෙම මැටිත දෙදෙනා ආම්‍රිතයන් හෝ ආම්‍රිත තැනැත්තන්
හෝ වේ.
- (2) (අ) (i) තනිව හෝ මෙම වගන්තියේ වෙනත් අදාළ කිරීමක්
යටතේ එකිනෙකුත් සමග ආම්‍රිත වූ තැනැත්තන්
සමග එක්ව; සහ
- 20 (ii) සංඡුව හෝ අතරමැදි අස්ථින්වයන් එකක් හෝ කිහිපයක්
හරහා ; හෝ
- එකිනෙකුත් අස්ථින්වය පාලනය කරන්නා වූ හෝ අස්ථින්වයේ
ආදායම, ප්‍රාග්ධනය හෝ ජන්දය ලබා දීමේ අයිතින්ගෙන් සියයට
පනහකින් හෝ රිට වැඩි ප්‍රමාණයකින් අර්ථලාභයක් ලැබේය හැකි වූ
25 විටෙක; හෝ
- (ආ) තැනැත්තා මේ පනතේ වෙනත් අදාළ වීමක් යටතේ, (අ)
ජේදයේ සඳහන් තැනැත්තකුගේ ආම්‍රිතයකු වන විට,
- යම් තැනැත්තකු සහ අස්ථින්වයක් ආම්‍රිත තැනැත්තන් වන්නේ ය.

(3) මේ වගන්තියේ “ඇෂාතියා” යන්න යම් තැනැත්තක සම්බන්ධයෙන් වන විට, විවාහය මගින් හෝ හදා ගැනීම මගින් ද ඇතුළුව එම තැනැත්තාගේ දරුවා, කලතුයා, මව හෝ පියා, සියා හෝ ආච්චි, මූණුබුරා හෝ මේනිබිරිය, සහෝදරයා, තැන්දා, මාමා, 5 බැනා, ලේලිය, හෝ ඇෂාති සහෝදරයා හෝ ඇෂාති සහෝදරිය අදහස් වේ.

197. (1) යම් පුද්ගලයකු ඔහු සම්බන්ධයෙන් වියදුම් දරන ගැහස්ප වියදම්. අවස්ථාවක දී, එකි වියදම්-

(අ) වාසස්ථාන මෙන්ම ආභාරවේල්, පානවර්ග, 10 විනෝදාස්ථානය හෝ වෙනත් විවේක කාල ක්‍රියාකාරකම් සපයා ඇම ඇතුළුව යම් පුද්ගලයකු නඩත්තු කිරීමේ දී;

(ආ) එකි පුද්ගලයා ඔහුගේ යැම සහ එම නිවසේ සිට සිදු කරනු ලබන විට;

(ඇ) රැකියා ස්ථානයෙන් පිටත පැලදීම සඳහා සුදුසු නොවන 15 වස්තු හැරුණු කොට, පාවහන් ද ඇතුළුව යම් තැනැත්තක සඳහා වස්තු අත්පත් කර ගැනීමේ දී;

(ඈ) එකි පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක් 20 පවත්වාගෙන යාමට කෙළින්ම අදාළ වන්නා වූ සහ උපාධියක් හෝ අහිජාන පත්‍රයක් කරා මෙහෙයවීමක් නොකරන්නා වූ අධ්‍යාපනය හැරුණු කොට, පුද්ගලයට අධ්‍යාපනය ලබා දීමේ දී; හෝ

(ඉ) පුද්ගලයකුගේ ගෙය වර කාඩ්පත් ගෙය ඇතුළුව ඔහුගේ පුද්ගලික ගෙය ගෙවීමේ දී,

උපවිත වූ තාක් දුරට එකි වියදම්, ගැහස්ප වියදම් විය යුතු ය.

25 (2) ගෙවීමක් කිරීමේ දී හෝ යම් පුද්ගලයකු සඳහා වෙනයම් අර්ථලාභයක් සැපයීමේ දී වෙනත් තැනැත්තකු වියදුම් දරන අවස්ථාවක දී -

(අ) එම පුද්ගලයාගේ ආදායම ආගණනය කිරීමේ දී ගෙවීම හෝ අර්ථලාභය ඇතුළත් වනතාක් දුරට;

- (ආ) ගෙවීම හෝ අර්ථලාභය සඳහා සමාන වෙළඳපාල ප්‍රතිශ්‍යාවක් එම පුද්ගලයා සපයා දෙනු ලබන කාක් දුරට;
- 5 (ඇ) වියදම් කරන මූදල් ප්‍රමාණය, ඒ සඳහා ගෙවීම අසාධාරණ හෝ පරිපාලනය වශයෙන් ප්‍රායෝගික හෝ නොවන පමණට ඉතා ස්වල්ප වන කාක් දුරට
- විම හැරුණු කොට, එම වියදම් ගහස්ථ වියදමක් විය යුතු ය.
- (3) (1) වන සහ (2) වන උපවගන්තිවල සඳහන් වියදම යන්නට, එකී උපවගන්තිවල සඳහන් ආකාරයට හාවිත කළ ජයට ගත් මූදලවලට 10 අදාළව දැරිය යුතු පොලිය අන්තර්ගත විය යුතු ය.
198. (1) මේ පනතෙහි කාර්ය සඳහා “මූල්‍ය සාධන පත්‍රය” මූල්‍ය සාධන යන්නෙන්-
- 15 (අ) (i) ගාය හිමිකමක් හෝ ගාය බැඳීමක්;
- (ii) ව්‍යුත්පන්න සාධන පත්‍රයක්;
- (iii) විදේශීය ව්‍යවහාර මූදල් සාධන පත්‍රයක් ; සහ
- 20 (iv) නියෝගවලින් නියම කරන ලද වෙනයම් සාධන පත්‍රයක් හෝ නියෝග නොමැති අවස්ථාවක දී පොදුවේ පිළිගන්නා ගිණුම්කරණ මූලධර්ම මගින් මූල්‍ය සාධන පත්‍රයක් වශයෙන් සලකනු ලබන, සාධන පත්‍රයක් ද අදහස් වන අතර; නමුදා,
- (ආ) නියෝගවලින් නියම කළ හැකි පරිදි යම් ආස්ථීතාසයක සාමාජිකත්ව හිමිකමක් බැහැර කරන කාක් දුරට වේ.
- (2) මෙම පනතෙහි කාර්යයන් සඳහා -
- 25 (අ) “ගාය හිමිකම” යන්නෙන්, ගාය බැඳීමක් යටතේ යම් ගෙවීමක් භාර ගැනීමට ඇති අයිතියක් අදහස් වේ;
- (ආ) “ගාය බැඳීම” යන්නෙන්, ගෙවීය යුතු ගිණුම් හා තැන්පත්, ගායකර, ව්‍යාපාර වස්තු හා ව්‍යාපාර බිල්පත්, පොරොන්දු

පතු, විනිමක බිල්පත් සහ බැඳුමිකර යටතේ පැන නගින්නා වූ බැඳීමිද ඇතුළත මුදලින් සම අයය ඇත්තා වූ යම් ගෙවීමක් වෙනත් තැනැත්තකුට සිදු කිරීම සඳහා වන බැඳීමක් අදහස් වේ;

- 5 (අ) "ව්‍යුත්පන්න සාධන පත්‍රය" යන්නට, නියෝගවලින් නියමිත අර්ථය හිමි වන අතර නියෝග නොමැති විට, පොදුවේ පිළිගන්නා ගිණුමිකරණ මූලධර්මවලින් අර්ථය ලබාගත යුතු වන්නේය; සහ
- 10 (ඇ) "විදේශීය ව්‍යවහාර මුදල් සාධන පත්‍රය" යන්නට, නියෝගවලින් නියමිත අර්ථය හිමිවන අතර, නියෝග නොමැති විට, පොදුවේ පිළිගන්නා ගිණුමිකරණ මූලධර්මවලින් අර්ථය ලබාගත යුතු වන්නේ ය.
- (3) මේ පනතේ කාර්ය සඳහා යම් තැනැත්තක -
- 15 (අ) යම් මුල්‍ය සාධන පත්‍රයක් සම්බන්ධයෙන්, එකි තැනැත්තා පොලියක් හෝ ලැබීම් ව්‍යුත්පන්න කිරීමේ දී එකි තැනැත්තාට යම් මුල්‍ය ලැබීමක් ව්‍යුත්පන්න වන්නේ ය; සහ
- 20 (ඇ) යම් මුල්‍ය සාධන පත්‍රයක් සම්බන්ධයෙන් එකි තැනැත්තා පොලියක් හෝ අලාභ දරන විට මුල්‍යමය පිරිවැයක් දරන්නේ ය.
- (4) මේ පනතේ කාර්ය සඳහා යම් තැනැත්තක -
- 25 (අ) ව්‍යුත්පන්නයක් හෝ විදේශීය ව්‍යවහාර මුදල් සාධන පත්‍රයක් සම්බන්ධයෙන් මුල්‍ය ලැබීමක් ව්‍යුත්පන්න කිරීමේ දී අදාළ ඒ තැනැත්තාට මුල්‍ය ලැබීමක් ව්‍යුත්පන්න වන්නේ ය; සහ
- (ඇ) ව්‍යුත්පන්න හෝ විදේශීය ව්‍යවහාර මුදල් සාධන පත්‍රයක් සම්බන්ධයෙන් මුල්‍යමය පිරිවැයක් දරන විට එකි තැනැත්තාට අදාළ මුල්‍යමය පිරිවැයක් උපවිත වන්නේ ය.
- (5) මෙම වගන්තියේ "පොදුවේ පිළිගන් ගිණුමිකරණ මූලධර්ම" 30 යන්නෙන්, ජාත්‍යන්තර මුල්‍ය වාර්තාකරණ ප්‍රමිතින් අදහස් වේ.
- (6) අමාත්‍යවරයා විසින් නියෝග මගින්-
- (අ) ව්‍යුත්පන්න සාධන පත්‍ර; සහ
- (ඇ) විදේශ ව්‍යවහාර මුදල් සාධන පත්‍ර
- නියම කරනු ලැබිය ගැනී ය.

XXI වන පරිවහෝදය

විශේෂ විධිවිධාන

199. (1) අමාත්‍යවරයා විසින් රුපය වෙනුවෙන්, විදේශීය රාජ්‍යයක් අනෙකානා පරිපාලනමය
හෝ රාජ්‍යයන් සමග අනෙකානා පරිපාලනමය සහය ලබා දීමේ පරිපාලනමය සහය ලබා
5 ගිවිසුමකට එළඹීම, එය සංශෝධනය කිරීම හෝ අවසන් කිරීම කළ දීමේ ගිවිසුම සියාත්මක
හැකි ය. දීමේ ගිවිසුම සියාත්මක
කිරීම (97).
- (2) පාර්ලිමේන්තුව විසින් අපරානුමත සාධන පැතුයක් නිකුත් පරිපාලනමය
කරන ලද අනෙකානා පරිපාලනමය සහය ලබා දීමේ ගිවිසුමකට,
10 එහි නියමයන් ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ නීතිමය බලපෑමක් ඇත්තේ ය.
- (3) (2) වන උපවිතක්තියට අදාළ කරගනු ලබන්නා වූ අනෙකානා පරිපාලනමය සහය ලබා දීමේ ගිවිසුමක නියමයන් සහ වෙනත් නීතියක් අතර යම් පටනැතිතාවක් හටගන්නා විට, අනෙකානා පරිපාලනමය සහය ලබා දීමේ ගිවිසුමක බලපැවැත්විය යුතු ය.
- 15 (4) ශ්‍රී ලංකාව තුළ නීතිමය බලපෑමක් ඇත්තා වූ යම් බදු ගිවිසුමක්
හෝ අනෙකානා පරිපාලනමය සහය ලබා දීමේ ගිවිසුමක් මිනින් බදු ආපසු අයකර ගැනීමේ දී හෝ ඇණවුම්කර භාරදීමේ දී, තොරතුරු භ්‍රුවමාරුව හෝ ආනෙකානා සහය ලබා දීම සඳහා විධිවිධාන සලසන විට, කොමිෂන් ජනරාල්වරයා විසින් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ
20 බැඳීම සපුරාලීම සඳහා මේ පනතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ ඇති බලතැන පහත සඳහන් පදනම් මත, එනම්:-
- (අ) "බද්ද" යන්නට, තොරතුරු භ්‍රුවමාරුව හෝ ආනෙකානා වූ විදේශීය බද්දක් ඇතුළත් වන්නේ ය;
- 25 (ආ) "නොගෙවූ බද්ද" (හෝ එම බලපෑම ඇති කිරීම සඳහා වූ වවන) යන්නට, ගෙවිය යුතු දිනය වන විට නොගෙවා ඇත්තා වූ, (ආ) ජේදයේ සඳහන් යම් ප්‍රමාණයක් ඇතුළත් වන්නේ ය;
- (ඇ) "බදු ගෙවන්නා" යන්නට, (ආ) ජේදයේ සඳහන් යම් මුදල් ප්‍රමාණයක් සඳහා වගකිව යුතු තැනැත්තක ද ඇතුළත් වන්නේ ය; සහ
- 30

(ඇ) "බදු නීතිය" යන්නට, (අ) තේශීයේ සඳහන් විදේශීය බද්දක් යටතේ ආරෝපණය කර ඇති නීතිය ඇතුළත් වන්නේ ය. යන පදනම මත භාවිත කළ යුතු ය.

(5) මෙම වගන්තියේ-

5 "ජාත්‍යන්තර ගිවිසුම" යන්නෙන්, ශ්‍රී ලංකා ජනරජය සහ විදේශීය රාජ්‍යයක් හෝ රාජ්‍යයන් අතර වන ගිවිසුමක් අදහස් වේ.

"අනෙකානා පරිපාලනමය සහාය ගිවිසුම" යන්නෙන්, බදු තොරතුරු භූවමාරු කිරීමේ ගිවිසුමක් හෝ බදුකරණයේ කරුණු සම්බන්ධයෙන් අනෙකානා පරිපාලනමය සහය ලබා දීම
10 සඳහා වන වෙන යම් ජාත්‍යන්තර ගිවිසුමක් හෝ අදහස් වේ;

අර්ථ නිරුපණය සහ පැක් දුරුකිරීම.

200. (1) මේ පනත අර්ථ නිරුපණය කිරීමේ දී, (අරමුණෙහි බදු නීතින්හි
කාර්යය නීතියෙහි ප්‍රකාශනව සඳහන්ව තිබූණ ද, තොතිබූණ ද) එම
15 කාර්යය හෝ අරමුණ ප්‍රවර්ධන කරනු තොලබන විග්‍රහයකට වඩා
එම නීතියේ හෝ විධිවිධානයේ ගැඹු වී ඇති කාර්යය හෝ අරමුණ
ප්‍රවර්ධනය කරනු ලබන විග්‍රහ කිරීමකට ප්‍රමුඛතාව දිය යුතු ය.

(2) (5) වන උපවගන්තියට යටත්ව, මේ පනතේ යම් විධිවිධානයක්
අර්ථ නිරුපණය කිරීමේ දී, යම් කරුණක්, එම විධිවිධානයේ අර්ථය
20 නිශ්ච්‍ය කිරීමේ දී උපකාරී විමෙම හැකියාවක් ඇති නීතියේ යම්
කොටසක් තොවන විට:

(අ) නීතියේ ගැඹු වී ඇති කාර්යයක් හෝ අරමුණ සහ මේ
පනතේ පද සම්බන්ධය සැලකිල්ලට ගනිමින් විධිවිධානයේ
පාඨය මගින් විවරණය කරන සාමාන්‍ය අර්ථය
25 විධිවිධානයේ අර්ථය බවට තහවුරු කිරීමට; හෝ

(ආ) (i) විධිවිධානය බහු අරුත් දෙන විට හෝ අපැහැදිලි
වන විට දී; හෝ

(ii) පාඨය මගින් පළ කරනු ලැබූ සාමාන්‍ය අර්ථය සහ
මේ පනතේ ගැඹු වී ඇති අරමුණක් හෝ කාර්යයක්

සහ එකි පනතේ අන්තර්ගතය සැලකිල්ලට ගනිමින්,
පැහැදිලිවම අයුක්ති සහගත හෝ අසාධාරණ
ප්‍රතිඵලයක් සඳහා යොමුකරන විට දී; විධිවිධානයේ
අර්ථය තීරණය කිරීමට, එම කරුණ සම්බන්ධයෙන්
5 සලකා බලනු ගැනී ය.

(3) (2) වන උපවහන්තියේ පොදු ව්‍යාප්තිය සිමා කිරීමකින් තොරව,
මේ පනතේ යම් විධිවිධානයක් අර්ථ තීරුපණය කිරීමේ දී
සැලකිල්ලට ගත හැකි කාරණයන්ට:

10 (අ) රජයේ මූලුණ දෙපාර්තමේන්තුව විසින් මූලුණය කර ඇති
ආකාරයට, පනතේ පාඨ ඇතුළත්වන්නා වූ ලේඛනයේ
දැක්වා ඇති, පනතේ කොටසක් නොවන්නා වූ සියලු
කාරණයන්;

15 (ආ) පනතේ සඳහන් කරනු ලබන යම් ගිවිසුමක්, හෝ වෙනත්
ජාත්‍යන්තර සම්මුතියක් හෝ ජාත්‍යන්තර සහය සම්මුතියක්;
(ඇ) විධිවිධාන පනවනු ලැබූ කාලයට පෙර, අමාත්‍යවරයා
විසින් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වෙත සපයන ලද
හෝ ඉදිරිපත් කරන ලද, විධිවිධාන ඇතුළත් කෙටුම්පතකට
අදාළ වන යම් විස්තර කිරීමේ සන්දේශයක් හෝ අදාළ
වෙනත් යම් ලේඛනයක්;

20 (ඈ) විධිවිධානය ඇතුළත් කෙටුම්පතකට අදාළවන, යෝජනා
ඇවස්ථාවේ ඇමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට කරන
ලද කතාව; සහ

25 (ඉ) පාර්ලිමේන්තුවේ විවාදවල කාර්ය පටිපාටියන්හි හෝ අදාළ
කෙටුම්පත සලකා බලනු ලබන යම් පාර්ලිමේන්තු
කම්ටුවක විවාදයන්හි යම් කාර්යාලයිය වාර්තාවක යම්
අදාළ කරුණක්, ඇතුළත් වන්නේ ය.

201. මේ පනතේ සිංහල සහ දෙමළ හාඡා පාඨ අතර යම් අනුත්‍යාචාරාවයක්
අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල හාඡා පාඨය
බලපැවැත්වීමේ යුතු ය.

ඇති වූ විට
සිංහල හාඡා
පාඨය
බලපැවැත්වීය
යුතු බව.

XXII වන පරිවිෂේෂය

කාවකාලික විධිවිධාන සහ අන්තර්කාලීන විධිවිධාන

202. (1) හයවන උපලේඛනයේ විධිවිධාන තාවකාලික ස්වභාවයේ තාවකාලික සහන සලසන අතර, එහි දක්වා ඇති කාලපරිච්ඡයන් මඳ විධිවිධාන.
5 වගයෙන් වෙනස් කිරීම සඳහා අදාළ කොට ගත යුතු ය.

(2) පටහැනිව ප්‍රකාශන ව සඳහන් කර ඇත්තේ නම් මිස, හය වන උපලේඛනයේ විධිවිධාන -

(අ) නිශ්චිතව සහ එහි පැහැදිලි වන පෙළගැස්මට අනුව පමණක් අදාළ කර ගනු ලැබිය යුතු ය; සහ

10 (ආ) බලාත්මක වීමෙන් වසර පහකට පසුව කල් ඉකුත් විය යුතු ය.

(3) මේ පනතේ කාර්ය සඳහා, හය වන උපලේඛනයේ විධිවිධානයක් යම් තැනැත්තකුට යම් විශේෂ ව්‍යාපාර වර්ගයක් සම්බන්ධයෙන් සහනයක් ප්‍රදානය කිරීම සඳහා අදාළ වන අවස්ථාවක දී -

15 (අ) ව්‍යාපාරය පූළුල් නොවන ආකාරයට අරුත් ගන්වනු ලැබිය යුතු අතර එම ව්‍යාපාරය සඳහා සම්පූර්ණයෙන්ම සහ සුවිශේෂව කුපකරන ලද එම තැනැත්තාගේ ක්‍රියාකාරකම් පමණක් ව්‍යාපාරයේ කොටසක් ලෙස සැලකිය යුතු ය; සහ

20 (ආ) තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයෙන් ලබන ආදායම හෝ පාඩුව එම තැනැත්තාගේ වෙනත් යම් ක්‍රියාකාරකමකින් වෙන්ව ගණනය කරනු ලැබිය යුතු ය.

203. (1) 2006 අංක 10 දරන දේශීය ආදායම් බුදු පනත මෙයින් ඉවත් කිරීම සහ ඉතිරි කිරීම.

25 (2) මේ පනත ක්‍රියාත්මකභාවයට පැමිණෙන දිනට පෙරානුව වූ සිදුවීම් සම්බන්ධයෙන් ඉවත් කරන ලද පනත තවදුරටත් අදාළ විය යුතු ය.

(3) ඉවත් කරන ලද පනත යටතේ සිදුකරන ලද සහ මේ පනතේ ආරම්භ වන දිනයට පවතින සියලු පත්වීම් සහ අහිනියෝජන මේ පනත යටතේ සිදුකරන ලද පත්වීම් සහ අහිනියෝජන ලෙස සලකනු ලැබේය යුතු ය.

5 (4) ඉවත් කරන ලද පනතට අදාළව හාවිත කරන ලද සියලු ආකෘති සහ ලේඛන මේ පනත යටතේ තවදුරටත් හාවිත කරනු ලැබේය යුතු අතර, ඉවත් කරන ලද පනතට අදාළ විධිවිධාන සහ යෙදුම් සඳහා එම ආකෘති සහ ලේඛනවල ඇති සියලු සඳහන් කිරීම් මේ පනතේ අනුරූප විධිවිධාන සහ යෙදුම් වෙත යොමු විය 10 යුතු බව සලකනු ලැබේය යුතු ය.

(5) මේ පනතේ ආරම්භක දිනයට පෙරාතුව ආරම්භ වූ අණියාවනා, නඩු කටයුතු සහ වෙනත් කාර්ය පටිපාටි තවදුරටත් පවත්වාගෙන යා යුතු අතර මේ පනත බලාත්මකභාවයට පත් නොවූ මෙන් සලකා ඒ පිළිබඳ විභාග කොට අවසන් කළ යුතු ය.

15 (6) බදු පියවීම් සඳහා දැනටමත් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් සඳහා අගතියක් නොවන පරිදි, ආරම්භක දිනයට පෙර හටගත් බදු වගකීම් මේ පනත යටතේ තව නඩු ක්‍රියාමාර්ග මගින් පියවා ගනු ලැබේය හැකි ය.

(7) මේ පනතේ ආමන්තුණය කර ඇති කරුණක් සම්බන්ධයෙන් 20 මේ පනතේ ආරම්භක දිනයට පෙරාතුව ක්‍රියාත්මකව පවතින බදු පරිපාලනය සහ ක්‍රියාපටිපාටිය සම්බන්ධ නීතිය නිශ්චලිද වන්නේ නම්, සීමා කිරීම් කාලයීමාව යටතේ අවසන් නොකරන ලද කරුණු සඳහා මේ පනතේ අදාළ විධිවිධාන අතිතයට බලපවත්වන ලෙස අදාළ වනු ලැබේ.

25 204. (1) මේ පනත බලාත්මක වන දිනට පෙරාතුව ආරම්භ වන අන්තර කාලීන තක්සේරු වර්ෂ සඳහා තවදුරටත් ඉවත් කරන ලද පනත අදාළ කරනු ලැබේය යුතු ය.

(2) මේ පනතේ -

(අ) පෙර තක්සේරු වර්ෂයක් සඳහා ඇති සඳහන් කිරීමකට, 30 පද සම්බන්ධය අවශ්‍ය අවස්ථාවක දී, ඉවත් කරන ලද පනත යටතේ තක්සේරු වර්ෂයකට ඇති සඳහන් කිරීම ඇතුළත් වේ; හෝ

- (ආ) මේ පනතට හෝ මේ පනතේ විධිවිධානයකට ඇති සඳහන් කිරීමකට, පද සම්බන්ධය අවශ්‍ය වන අවස්ථාවක දී පිළිවෙළින් ඉවත් කරන ලද පනතට ඇති සඳහන් කිරීමක් හෝ ඉවත් කරන ලද පනතේ අනුරූපී විධිවිධානයකට 5 ඇති සඳහන් කිරීමක් ඇතුළත් වේ.
- (3) ඉවත් කරන ලද පනත යටතේ තැනැත්තකුගේ තක්සේරු වර්ෂය (ඉවත් කරන ලද පනත බලපෑවැනිවීම අවසන් වන අවස්ථාවේ දී) මාර්තු 31 න් අවසන් වන වසර හැර මාස 12 ක කාලයීමාවක් සඳහා වන අවස්ථාවක දී මෙම උපවතන්තිය අදාළ වේ. මේ පනත 10 යටතේ එම තැනැත්තාගේ තක්සේරු වර්ෂය වර්ෂයන් එම කාලයීමාව හාවිත කිරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් 20(2) වගන්තිය යටතේ එම තැනැත්තාට අනුමැතිය ලබා දී ඇති බවට සලකනු ලැබේ.
- (4) 2017 අප්‍රේල් මස 1 වන දින සිට හෝ ඉන්පසු ආරම්භ වන 15 පළමු තක්සේරු වර්ෂය සඳහා 90 වන වගන්තිය යටතේ වාරික ගෙවන්නෙක් විසින් ගෙවනු ලැබිය යුතු එක් එක් බදු වාරික ප්‍රමාණය ගණනය කිරීමේ කාර්යය සඳහා, වාරික ගෙවන්නා විසින් එම තක්සේරු වර්ෂය සඳහා ගෙවනු ලැබිය යුතු වරතමාන තක්සේරු කරන ලද බදු මූදල පෙර තක්සේරු වර්ෂය සඳහා වාරික ගෙවන්නා 20 විසින් ගෙවිය යුතු වූ බදු ප්‍රමාණය සියයට ඉහළ දැමීමකින් වැඩි කළ ප්‍රමාණයට සමාන බව උපකල්පනය කරනු ලැබිය හැකි ය. පෙර තක්සේරු වර්ෂය තුළ තැනැත්තකු විසින් කිසිදු බදු මූදලක් 25 නොලැබිය යුතු ය.

(2 වන වගක්තිය)

පලමුවන උපමෙළුබනය

බඳ අනුප්‍රමාණ

1. වාසික සහ නිරවාසික පුද්ගලයන් සඳහා වූ බඳ අනුපාත.

1. (2) වන උපමේෂ්දයේ විධිවිධානවලට යටත්ව, එන් තක්සේරු වර්ෂයක් සඳහා නිරවාසික පුද්ගලයනුගේ බඳ අය කළ හැකි ආදායම මත පහත අනුප්‍රමාණයන් අනුව බඳ පැහවිය යුතු ය:-

බඳ අයකළ නැකි ආදායම	ගෙවිය යුතු බද්ද රු.
රු. 600,000 ඉක්මවන	රු. 00 අතිරික්ත වූ මුදලින් 4%
රු. 600,000 ඉක්මවන නමුත්, රු.1,200,000 නොඉක්මවන	රු. 24,000ක් වූ මුදලක් සහ රු. 600,000 ට අතිරික්ත මුදලින් 8%
රු. 1,200,000 ඉක්මවන නමුත්, රු. 1,800,000 නොඉක්මවන	රු.72,000ක් වූ මුදලක් සහ රු. 1,200,000 ට අතිරික්ත මුදලින් 12%
රු. 1,800,000 ඉක්මවන නමුත්, රු. 2,400,000 නොඉක්මවන	රු. 144,000ක් වූ මුදලක් සහ රු. 1,800,000 ට අතිරික්ත මුදලින් 16%
රු. 2,400,000 ඉක්මවන නමුත්, රු. 3,000,000 නොඉක්මවන	රු. 240,000ක් වූ මුදලක් සහ රු. 2,400,000 ට අතිරික්ත මුදලින් 20%
රු. 3,000,000 ඉක්මවන	රු. 360,000ක් වූ මුදලක් සහ රු. 3,000,000 ට අතිරික්ත මුදලින් 24%

2. යම් තත් පුද්ගලයනුගේ බඳ අයකළ හැකි ආදායමට, ආයෝජන වත්කම් නිශ්චාගනයෙන් දේ ලැබේ (3) හෝ (4) වන උපමේෂ්දවල සඳහන් ආදායම වර්ග හෝ ඇතුළත් වන විට -

(අ) ආයෝජන වත්කම් නිශ්චාගනයෙන් දේ එකි ලැබේම් මත 10% ක අනු ප්‍රමාණයකින් බඳ පැහවිය යුතු ය:

(ආ) යම් තක්සේරු වර්ෂයක් සඳහා (3) වන උපමේෂ්දයේ සඳහන් සේවා තීයුක්තියකින් ලබන ආදායම් වර්ග මත පහත අනුප්‍රමාණවලින් බඳ පැහවිය යුතු ය:

(i) දායක කාලයීමාව හෝ සේවා තීයුක්ති කාලයීමාව වර්ෂ 20ක් හෝ රට අඩු වන අවස්ථාවක දි:

සේවා නිපුක්තියෙන් ලබන මූල ආදායම	ගෙවිය යුතු බද්ද
රු. 2,000,000 නොදුක්මවන	රු. 0 ව අතිරික්ත මුදලින් 0%
රු. 2,000,000 ඉක්මවන නමුත්, රු. 3,000,000 නොදුක්මවන	රු. 2,000,000 කට අතිරික්ත මුදලින් 5%
රු. 3,000,000 ඉක්මවන	රු. 50,000ක් සි මුදලක් සහ රු. 3,000,000 ව අතිරික්ත මුදලින් 10%

(ii) දායක කාලයීමාව හෝ සේවා නිපුක්ත කාලයීමාව, වර්ග 20කට වඩා වැඩි වන අවස්ථාවක ඇ;

නිපුක්තියෙන් ලබන මූල ආදායම	ගෙවිය යුතු බද්ද
රු. 5,000,000 ඉක්මවන	රු. 0 ව අතිරික්ත මුදලින් 0%
රු. 5,000,000 ඉක්මවන නමුත්, රු. 6,000,000 නොදුක්මවන	රු. 5,000,000 ව අතිරික්ත මුදලින් 5%
රු. 6,000,000 ඉක්මවන	රු. 50,000ක් සි මුදලක් සහ රු. 6,000,000 ව අතිරික්ත මුදලින් 10%

(ඇ) (4) වන උපතේෂධයේ සඳහන් විභාපාර ආදායම් වර්ගය මත 40% කින් බද පැනවිය යුතු ය; සහ

(ඇ) තනි පුද්ගලයාගේ බද අයකළ නැති ආදායමේ අවධේෂය මත පමණක්,
(1) වන උපතේෂධයේ සඳහන් බද අනුප්‍රමාණයන්ට අනුව බද පැනවිය යුතු ය.

3. (2) වන උපතේෂධයේ සඳහන් සේවා නිපුක්තියෙන් ලබන ආදායම් වර්ග පහත දක්වා ඇති පරිදි විය යුතු ය, එනම්—

(අ) විශාම වැටුපක් පරිවර්තන කිරීමේ දී ලැබූ මුදල් ප්‍රමාණ;

(ආ) විශාම පරිනෙක්මිකයක් වශයෙන් ලැබූ මුදල් ප්‍රමාණ;

- (ඇ) සේවායේරකයක විසින් සේවයේ නිපුණත කරනු ලැබූ සියලු පුද්ගලයන්ට එක සමානව අදාළ වන බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් සලකනු ලබන තුමයක් යටතේ, බුරය හෝ සේවා නිපුක්තිය අනිමේම සම්බන්ධයෙන්, වන්දී මුදලක් ලෙස ලැබූ මුදල් ප්‍රමාණ;
- (ඇ) සේවා නිපුක්තියන් විශාල ලැබූ වේලාවේ දී හෝ ඉන්පසු, කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූවා වූ අර්ථසාධක අරමුදලින් යම් තැනැත්තකුට ගෙවනු ලැබූවා වූ ද එක් තැනැත්ත විසින් එක් අරමුදලට ගෙවන ලද දයක මුදල් නියෝජනය නොකරන්නා වූ ද යම් මුදල් ප්‍රමාණ;
- (ඉ) යම් සේවා නියෝජනයකු විසින් 1968 අප්‍රේල් මස 1 වන දිනයට පෙර, තන් අර්ථසාධක අරමුදලට ගෙවන ලද දයක මුදල් නියෝජනය නොකරන්නා වූ මුදලකින් යම් තැනැත්තකුට ගෙවන ලද මුදල් ප්‍රමාණය සහ සේවා යෝජනය විසින් ගෙවන ලද එක් දයක මුදල සහ ඒ මත උපවිත වූ පෙරේ ද මත 15%ක අනුප්‍රමාණය සේවා යෝජනය විසින් බඳු ගෙවා ඇත්තම්, එවිට, සේවා යෝජනය විසින් ගෙවන ලද දයක මුදල් මත උපවිත වූ පොලිය; සහ
- (ඊ) යම් තැනැත්ත සේවා නිපුක්තියන් විශාල ගනු ලැබූ වේලාවේ දී හෝ එට පසු, 1980 අංක 46 දරන සේවා නිපුක්තියන්ගේ හාර අරමුදල් පනතින් ස්ථාපිත සේවා නිපුක්තියන්ගේ හාර අරමුදලින් එම තැනැත්තාට ගෙවනු ලැබූ මුදල් ප්‍රමාණ,

විය යුතු ය.

සමාගම් සඳහා බඳු අනුප්‍රමාණ:

4. (1) (2) වන සහ (3) වන උපමේදවලට යටත්ව, යම් තක්සේරු වර්ෂයක් සඳහා සමාගමක බඳු අය කළ හැකි ආදයම 28% අනුප්‍රමාණයක බද්දට යටත් ය යුතු ය.
- (2) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් සමාගමක බඳු අය කළ හැකි ආදයම මත පහත සඳහන් අනුප්‍රමාණ අනුව බඳු පැනවීය යුතු ය.
- (අ) සූත්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 14%;
- (ඇ) හානේච් හා දේවා අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පමණක් පවත්වාගෙන යන්නා වූ යම් සමාගමක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 14%;
- (ඇ) කාලිකාර්මික ව්‍යාපාරයක් පමණක් පවත්වාගෙන යන්නා වූ යම් සමාගමක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 14%;
- (ඇ) ඔවුන් ඇල්ලීම හා සූදු ත්‍රිවාව, මත්පැන් හා/හෝ දුමිකොළ නිෂ්පාදන වලින් සංපුක්ත ව්‍යාපාරයක් ලබන ආදායම සහිත යම් සමාගමක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 40%;
- (ඉ) අධ්‍යාපන සේවා පමණක් සපයන්නා වූ යම් සමාගමක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 14%;

(ජ) සංචාරක ව්‍යාපර ප්‍රවිධනය කිරීම සඳහා පමණක් වූ ව්‍යවසායක නියැලි සිටින සමාගමක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 14% සහ

(උ) තොරතුරු තාක්ෂණ සේවා සැපයීම පමණක් කරනු ලබන සමාගමක් සම්බන්ධයෙන් වන අවස්ථාව දී - 14%

(3) මේ තේවේ-

(i) සුදුසුකම් ලබන තොරතුරු තාක්ෂණය යන්නෙන්-

(අ) මඟකාංග සංචාරක සේවාවක්: හෝ

(ඇ) ව්‍යාපාර ක්‍රියාවලී බැහැරින් ලබා ගෙන්නා වැඩිහිටිවෙළක් යටතේ හෝ දැනුම් ක්‍රියාවලී බැහැරින් ලබා ගෙන්නා වැඩිහිටිවෙළක් යටතේ තොරතුරු තාක්ෂණ සේවා

සැපයීම අදහස් වේ.

(ii) සංචාරක ව්‍යාපර ප්‍රවිධනය සඳහා වූ ව්‍යවසායක් යන්නෙන්-

(අ) ලංකා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද යම් හෝටලයක් හෝ අමුත්තන්ගේ ගෘහයක්;

(ඇ) ලංකා සංචාරක මණ්ඩලය විසින් පාඨිය හෝ එම පාඨිය වශයෙන් ගෙෂන්න කළ ආපන ගාලාවක්;

(ඇ) ශ්‍රී ලංකාව ඇතුළත ගෘහන් සංචාරක කළමනාකරන සේවා සපයනු ලබන සංචාරක අනුයෝගීතයකුගේ ව්‍යාපාරයක්;

(ඇ) සංචාරකයෙන්ට පමණක් ගමනාගමනය සලසන ව්‍යාපාරයක්; හෝ

(ඉ) විනෝදයන, හෝ ක්‍රිඩා සඳහා පහසුකම් සපයන, ලංකා සංචාරක මණ්ඩලය විසින් අනුමත කළ ව්‍යාපාරයක්,

පවත්වාගෙන යාම සඳහා වූ ව්‍යවසායයක් අදහස් වේ.

(4) යම් සමාගමක බදු අය කළ හැකි ආදායමට, ආයෝජන වත්කම් නිශ්චාපනය කිරීමෙන් ලබන ලැබේම් ඇතුළත් වන අවස්ථාවක දී

(අ) එකී ලැබීම් මත 10%ක අනුප්‍රමාණයකින් සමාගමට බදු පැනවිය යුතු ය; සහ

(ඇ) යම් සමාගමක බදු අය කළ හැකි ආදායමේ අවශේෂය මත පමණක්
(1) වන උපමේශයේ සඳහන් අනුප්‍රමාණයට අනුව බදු පැනවිය යුතු ය.

ඒකක හාර හෝ අනෙකාන් අරමුදල් සඳහා බදු අනුප්‍රමාණ.

5. (1) (2)වන උපතේදයේ විධිවිධානවලට යටත් ව, 59 වන වගන්තිය අදාළ කරගනු ලබන්නා පූ යම් ඒකක හාරයක හෝ අනෙකාන් අරමුදලක තක්සේරු වර්ෂයක් සඳහා බදු අය කළ හැකි ආදායම මත 28%ක අනුප්‍රමාණයකින් බදු පැහැවිය යුතු ය.

(2) යම් ඒකක හාරයක හෝ අනෙකාන් අරමුදලක බදු අය කළ හැකි ආදායමට, ප්‍රාථ්‍යාය වත්කම් නිශ්චාගනයෙන් ලබන ලැබීම් ඇතුළත් වන අවස්ථාවක දී-

(අ) එකි ලැබීම් මත 10%ක අනුප්‍රමාණයකින් ඒකක හාරයට හෝ අනෙකාන් අරමුදලට බදු පැහැවිය යුතු ය; සහ

(ආ) යම් ඒකක හාරයක හෝ අනෙකාන් අරමුදලක බදු අය කළ හැකි ආදායමේ අවශේෂය මත පමණක් (1) වන උපතේදයේ සඳහන් අනුප්‍රමාණයට අනුව බදු පැහැවිය යුතු ය.

පුණ්‍යායනක සඳහා බදු අනුප්‍රමාණ

6. (1) (2) වන උපතේදයට යටත් ව, යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් පුණ්‍යායනයක බදු අය කළ හැකි ආදායමට, ආයෝජන වත්කම් නිශ්චාජනය කිරීමෙන් ලබන ලැබීම් ද ඇතුළත් වන අවස්ථාවල දී-

(අ) එකි ලැබීම් මත 10%ක අනුප්‍රමාණයකින් එකි ආයතනය මත බදු පැහැවිය යුතු ය; සහ

(ආ) එකි ආයතනයේ බදු අය කළ හැකි ආදායමේ අවශේෂය මත පමණක් (1) වන උපතේදයේ සඳහන් අනුප්‍රමාණයට අනුව බදු පැහැවිය යුතු ය.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා බදු අනුප්‍රමාණ

7. (1) (2) වන උපතේදයට යටත් ව, යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් රාජ්‍ය නොවන සංවිධානයක බදු අය කළ හැකි ආදායමට, ආයෝජන වත්කම් නිශ්චාජනය කිරීමෙන් ලබන ලැබීම් ද ඇතුළත් වන අවස්ථාවල දී -

(අ) එකි ලැබීම් මත 10%ක අනුප්‍රමාණයකින් එකි රාජ්‍ය නොවන සංවිධාන වෙත බදු පැහැවිය යුතු ය; සහ

(ආ) එකි රාජ්‍ය නොවන සංවිධානයේ බදු අය කළ හැකි ආදායමේ අවශේෂය මත පමණක් (1) වන උපතේදයේ සඳහන් කරනු ලබන අනුප්‍රමාණයට අනුව බදු පැහැවිය යුතු ය.

(3) යම් රාජ්‍ය තොටෙන සංවිධානයක් විසින්, 68 වන වගන්තිය යටතේ ප්‍රදානයන්, කහැ නො දායක මුදල් හෝ වෙනයම් ආකාරයකින් යම් තක්සේරු වර්ෂයක් තුළ ලබාගත් මුදල් ප්‍රමාණයක් මත ගෙවිය යුතු බදු අනුප්‍රමාණය 28%ක් විය යුතු ය.

සේවා නිශ්චකක්ෂණය හාර අරමුදල, අර්ථාධක හෝ විශ්‍රාම වැශ්‍රාම සහ සමාපන අරමුදල සඳහා බදු අනුප්‍රමාණ

8. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා සේවා නිශ්චකක්ෂණයන්ගේ හාර අරමුදල, අනුමත කරනු ලැබූ අර්ථාධක හෝ විශ්‍රාම වැශ්‍රාම අරමුදලක් හෝ අනුමත කරනු ලැබූ සමාපන අරමුදලක බදු අය කළ හැකි ආදායම මත 14%ක අනුප්‍රමාණයකින් බදු පැහැරිය යුතු ය.

(2) මෙම තේරු සඳහා “අනුමත කරනු ලැබූ සමාපන අරමුදල” යන්නෙන්, සේවා නිශ්චකක්ෂණයන් විසින් පමණක් දායක මුදල් වෙවනු ලබන යම් සකසුරුවම්, ඉතිරි කිරීම් හෝ ගොඩැලිලි සම්තියක් හෝ සුහසාධක අරමුදලක් හෝ කොමිෂන් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබේ, 1983 අංක 12 දරන පාරින්ත්වීම් ගෙවීමේ පාන යටතේ තම සේවාවක් අවසන් වීම මත සේවා නිශ්චකක්ෂණයන්ට පාරින්ත්වීම් ගෙවීමේ කාර්යය සඳහා පවත්වා ගෙන යනු ලබන යම් පාරින්ත්වීම් අරමුදලක් අදහස් වේ.

ප්‍රේෂණ බදු අනුප්‍රමාණය

9. 62 වන වගන්තිය යටතේ එහෙතු පාහ ප්‍රේෂණය කරන ලද යම් නිර්වාසික තැනැත්තකු විසින් ගෙවිය යුතු බදු අනුප්‍රමාණය 10% විය යුතු ය.

රද්වා ගැසීමේ බදු අනුප්‍රමාණ

10. (1) 81 වන වගන්තිය යටතේ ගෙවීම්වලින් රද්වා ගැසීමේ පාහ බදු අනුප්‍රමාණ

(ඇ) 83 වන වගන්තිය යටතේ අදාළ කරගනු ලබන ගෙවීම් සඳහා

(i) වාසික රද්වාගනු ලැබීමට යටත්වන්නකු වන අවස්ථාවක දී කොමිෂන් ජනරාල්වරයා විසින් නියවීතව සඳහන් කරනු ලැබේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අනුප්‍රමාණවලින්; සහ

(ii) නිර්වාසික රද්වාගනු ලැබීමට යටත්වන්නකු වන අවස්ථාවක දී කොමිෂන් ජනරාල්වරයා විසින් නියවීතව සඳහන් කරනු ලැබේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අනුප්‍රමාණවලින්;

(ආ) 84 වන වගන්තියේ (1) (ඇ) (i) අදාළ කරගනු ලබන ගෙවීම් සඳහා

(i) බංකු තුන්පත් ගිණුමක් සම්බන්ධයෙන් (පෙළඡේ පුරවැසියකු වන පුද්ගලයක තැරුණු කොට), යම් වාසික පුද්ගලයකට ගෙවනු ලැබූ පොලියක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 5%;

(ii) පෙළඡේ පුරවැසියකුට ගෙවනු ලැබූ පොලියක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - නියය්ගවලින්නියම කරන ලද අනුප්‍රමාණයට හා ආකාරයට;

(iii) යම් වාසික තැනැත්තකුට ගෙවනු ලබන ක්‍රියක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 10%; සහ

(iv) වෙනත් සියලු අවස්ථාවල දී - 14%;

විය යුතු ය.

(අ) 85 වන වගන්තිය අදාළ කරනු ලබන ගෙවීම සඳහා-

(i) 85 (1) (අ) වගන්තියේ සඳහන් සේවා ගාස්තු සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - මසකට රු. 50,000 ඉක්මවන මූදල් ප්‍රමාණයක් මත 5%;

(ii) 85 (1) (ආ) වගන්තියේ සඳහන් සේවා ගාස්තු සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 14%; සහ

(iii) 85 (1) (අ) වගන්තියේ සඳහන් රක්ෂණ වාරික සම්බන්ධයෙන් වන අවස්ථාවක දී - 14%

විය යුතු ය.

(2) 53 (9) වන වගන්තිය සහ 84 (1) (ආ) (ii) වන වගන්තිය යටතේ යම් හැඳු ව්‍යාපාරයක ආදායමේ සෑම හැඳුල්කරුවකුගේ කොටසින් රදවා ගත යුතු බඳ අනුප්‍රමාණය, එම මූදල් ප්‍රමාණයෙන් 8%ක් විය යුතු ය.

(xx වන වගන්තිය)

දෙවන උපලේඛනය

ආයෝජන දිරිගුණවීම්

වැඩි කළ ක්ෂය දීමනා

(1) (1) තක්සේරු වර්ෂයක් තුළ අස්ථාගා වත්කම්වලට හැර ක්ෂය වන වත්කම් සම්බන්ධව වියදීම් උපලිත වන තැනැත්තකු වෙන හතාරවන උපලේඛනය යටතේ ගණනය කරන ලද ක්ෂය දීමනා නොව, මෙම ගේද්‍යයට අනුව ගණනය කරන ලද වැඩි කළ ක්ෂය දීමනා ප්‍රදානය කරනු ලැබය යුතු ය.

(2) තක්සේරු වර්ෂයක් තුළ දී උතුරු පළාත හැර ශ්‍රී ලංකාවේ කොටසක් තුළ හැඳු හැඳුව කරන ලද ක්ෂය වන වත්කම් (අස්ථාගා වත්කම් හැර) මත යම් තැනැත්තකුට උපලිත වන ලද මුළු වියදීම් ඇළවු. මිලියන 3 ඉක්මවන නමුත් ඇළවු. මිලියන 5 නොරුක්මවන අවස්ථාවේ දී, සහ එම තැනැත්තා තක්සේරු වර්ෂය තුළ අවම වශයෙන් නව සේවකයින් 250ක් ජේවයේ යෙදවීම් සමඟ එම තැනැත්තාට රදවා ගැනීමේ අනුයෝගිතයා වශයෙන් 79 වන වගන්තිය යටතේ ගොනු කිරීමට නියම කරනු ලැබ ඇති ප්‍රකාශයෙහි එකි සේවකයෙන් පිළිබඳ වාර්තා කර ඇති අවස්ථාවක දී, තක්සේරු වර්ෂය තුළ දී තැනැත්තකු විසින් අස්ථාගා වත්කම් හැර ක්ෂය වන වත්කම් මත සිදු කරන ලද වියදීම් සඳහා එම තැනැත්තාට එම වර්ෂය සඳහා 100% ක්ෂය දීමනාවක් ප්‍රදානය කරනු ලැබය යුතු ය.

(3) තක්සේරු වර්ෂයක් තුළ උතුරු පලාත තුළ භාවිත කරන ලද ක්ෂය වන වත්කම් (අස්පාය වත්කම් හැර) මත යම් තැනැත්තකට උපවිත වන ලද මුළු වියදම් ඇඟිලා. මිලියන 3 ඉක්මවන නමුන් ඇඟිලා. මිලියන 5 නොඹක්මවන අවස්ථාවේ දී සහ එම තැනැත්තා තක්සේරු වර්ෂය තුළ අවම වගයෙන් නව සේවකයින් 250ක් සේවයේ යෙද්වීම සමඟ එම තැනැත්තාට රඳවා ගැනීමේ අනුයෝගීතයා වගයෙන් 79 වන වගන්තිය යටතේ ගොනුගත කිරීමට නියම කරනු ලැබ ඇති ප්‍රකාශයෙහි එහි නව සේවකයන් පිළිබඳ වාර්තා කර ඇති අවස්ථාවක දී, තක්සේරු වර්ෂය තුළ දී එම තැනැත්තක විසින් අස්පාය වත්කම් හැර ක්ෂයටත වත්කම් මත සිදුකරන ලද වියදම් සඳහා එම තැනැත්තාට එම වර්ෂය සඳහා 200% ක්ෂය දීමනාටත් ප්‍රදානය කරනු ලැබේය යුතු ය.

(4) තක්සේරු වර්ෂයක් තුළ දී උතුරු පලාත හැර ශ්‍රී ලංකාවේ කොටසක් තුළ භාවිත කරන ලද ක්ෂය වන වත්කම් (අස්පාය වත්කම් හැර) එහි යම් තැනැත්තකට උපවිත වන ලද මුළු වියදම් ඇඟිලා. මිලියන 5 ඉක්මවන නමුන් නොඹක්මවන නමුන් නොඹක්මවන අවස්ථාවේ දී, සහ එම තැනැත්තා තක්සේරු වර්ෂය තුළ අවම වගයෙන් නව සේවකයින් 350ක් සේවයේ යෙද්වීම සමඟ එම තැනැත්තාට රඳවා ගැනීමේ අනුයෝගීතයා වගයෙන් 79 වන වගන්තිය යටතේ ගොනු කිරීමට නියම කරනු ලැබ ඇති ප්‍රකාශයෙහි එහි නව සේවකයන් පිළිබඳ වාර්තා කර ඇති අවස්ථාවක දී, තක්සේරු වර්ෂය තුළ දී එම තැනැත්තක විසින් අස්පාය වත්කම් හැර ක්ෂය වන වත්කම් සිදු කරන ලද වියදම් සඳහා එම තැනැත්තාට එම වර්ෂය සඳහා 100% ක්ෂය දීමනාටත් ප්‍රදානය කරනු ලැබේය යුතු ය.

(5) තක්සේරු වර්ෂයක් තුළ දී උතුරු පලාත තුළ භාවිත කරන ලද ක්ෂය වන වත්කම් (අස්පාය වත්කම් හැර) මත යම් තැනැත්තකට උපවිත වන ලද මුළු වියදම් ඇඟිලා. මිලියන 5 ඉක්මවන නමුන් ඇඟිලා. මිලියන 50 නොඹක්මවන අවස්ථාවේ දී, සහ එම තැනැත්තා තක්සේරු වර්ෂය තුළ අවම වගයෙන් නව සේවකයන් 350න් සේවයේ යෙද්වීම සමඟ ඒ තැනැත්තාට රඳවා ගැනීමේ අනුයෝගීතයා වගයෙන් 79 වන වගන්තිය යටතේ ගොනු කිරීමට නියම කරනු ලැබ ඇති ප්‍රකාශයෙහි එහි නව සේවකයන් පිළිබඳ වාර්තා කර ඇති, අවස්ථාවක දී, තක්සේරු වර්ෂය තුළ දී තැනැත්තක විසින් අස්පාය වත්කම් හැර ක්ෂය වන වත්කම් මත සිදු කරන ලද වියදම් සඳහා එම තැනැත්තාට එම වර්ෂය සඳහා 200% ක්ෂය දීමනාටත් ප්‍රදානය කරනු ලැබේය යුතු ය.

(6) තක්සේරු වර්ෂයක් තුළ දී ශ්‍රී ලංකාවේ කොටසක් තුළ භාවිත කරන ලද ක්ෂය වන වත්කම් (අස්පාය වත්කම් හැර) යම් තැනැත්තකට උපවිත වන ලද මුළු වියදම් ඇඟිලා. මිලියන 50 ඉක්මවන්නේ නම්, එම වර්ෂය තුළ දී එම තැනැත්තා විසින් අස්පාය වත්කම් හැර ක්ෂය වන වත්කම් මත සිදු කරන ලද වියදම් සඳහා එම තැනැත්තාට එම වර්ෂය සඳහා 100% ක්ෂය දීමනාටත් ප්‍රදානය කරනු ලැබේය යුතු ය.

(7) තක්සේරු වර්ෂයක් තුළ දී ශ්‍රී ලංකාවේ කොටසක් තුළ භාවිත කරන ලද ක්ෂය වන වත්කම් (අස්පාය වත්කම් හැර) මත යම් තැනැත්තකට උපවිත වන ලද මුළු වියදම් ඇඟිලා. මිලියන 100 ඉක්මවන්නේ නම්, එම වර්ෂය තුළ දී එම තැනැත්තා විසින්, අස්පාය වත්කම් හැර ක්ෂය වන වත්කම් මත සිදු කරන ලද වියදම් සඳහා එම තැනැත්තාට එම වර්ෂය සඳහා 150%ක ක්ෂය දීමනාටත් ප්‍රදානය කරනු ලැබේය යුතු ය.

(8) තක්සේරු වර්ෂයක් තුළ ක්ෂය වන වත්කම් (අජ්පාග්‍රහ වත්කම් හැර) මත තැනැත්තකට උපවිත වන ලද මූල වියදම් ඇ.ඩො. මිලියන 2,000 ඉක්මවන්නේ නම් තක්සේරු වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ යම් කොටසක වර්යක ගේ ග්‍රවන් තොටුපලක් සංවර්ධනය සඳහා එම තැනැත්තා විසින්, අජ්පාග්‍රහ වත්කම් හැර ක්ෂය වන වත්කම් මත සිදු කරන ලද වියදම්වලින් 100%ක ක්ෂය දීමනාවක් එම තැනැත්තාට ප්‍රදානය කරනු ලැබිය යුතු ය.

(9) යම් තක්සේරු වර්ෂයකට අදාළව 1 වන ජේදයේ එක් උපමේශ්දයක් යටතේ හට ගෙන්නා ක්ෂය දීමනා වෙනත් උපමේශ්දයක් සමඟ එකතු කරන ලැබිය තොගැනී අතර එම වර්ෂය තුළ දී ලබා ගත යුතු අතර පසු තක්සේරු වර්ෂයක් සඳහා කළේ දැමීය යුතු ය.

මූදා තොගරින ලද අලාභ අඩු කිරීම සඳහා දිරිස කරන ලද කාල පිළිව

(10) (9)වන උපමේශ්දයේ ප්‍රතිපාදනවලට යටත්ව, සහ 19(1)උපවගන්තිය තොසලකා, මෙම ජේදය යටතේ ගණනය කරන ලද සහ 16 වන වත්තිය යටතේ අඩු කරන ලද, වැඩි කළ ක්ෂය දීමනා, තැනැත්තකට මූදා තොගරින ලද අලාභයක් ඇති කරනු ලබන අවස්ථාවක දී, යම් අනුප්‍රාප්තිය තක්සේරු වර්ෂ දහයක තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් තැනැත්තාගේ ආදායම ගණනය කිරීමේ අරමුණු සඳහා, එම මූදා තොගරින ලද අලාභය එම තැනැත්තා විසින් අඩු කරනු ලැබිය හැකි ය.

(11) 19 වන වගන්තියේ (1) වන උපවගන්තියේ කිසිවක් තොසලකා, ශ්‍රී ලංකාවේ දී ක්ෂය වත්කම් (අජ්පාග්‍රහ වත්කම් හැර) මත ඇ.ඩො. මිලියන 2,000ට වැළියෙන්, තැනැත්තක විසින්, රට අදාළව වැඩි කළ ක්ෂය දීමනා මෙම ජේදය යටතේ මූදා තොගරින ලද අලාභයක් සිදු කරන ලද අවස්ථාවේ දී, එම තැනැත්තා විසින් යම් අනුප්‍රාප්තිය තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් තැනැත්තාගේ ආදායම සඳහා ව්‍යාපාරයකින් තැනැත්තාගේ ආදායම ගණනය කිරීමේ අරමුණු සඳහා, එම මූදා තොගරින ලද අලාභය එම තැනැත්තා මීට මූදා තොගරින ලද අලාභය අඩු කරනු ලැබිය හැකි ය.

තක්සේරු කළ හැකි වෙනසකම් සහ සංඛ්‍යා දීමනා

(12) තක්සේරු වර්ෂයක් තුළ දී මෙම ජේදය යටතේ ක්ෂය දීමනා ප්‍රදානය කරන ලද ද වත්කමක් බහැර කරන ලද (හෝ බහැර කර ඇති බවට පෙනී යන) අවස්ථාවක දී-

(අ) බහැර කිරීමෙන් ලද ප්‍රතිශ්ථාව වත්කමෙහි ලියාහෘ අය ඉක්මවය නම්, ක්ෂය කළ හැකි වත්කම් යොදවන හේ යොදවන ලද ව්‍යාපාරයක් මගින් තක්සේරු වර්ෂයක් සඳහා තැනැත්තකගේ ආදායම ගණනය කිරීම පිණිස එම අතිරික්තය ඇතුළත් කරනු ලැබිය යුතු ය;

(ආ) වත්කමෙහි ලියාහෘ අය බහැර කිරීමෙන් ලද ප්‍රතිශ්ථාව ඉක්මවන්නේ නම්, අතිරික්තයට සමාන ප්‍රමාණයකින් අනිලෝක ක්ෂය දීමනාවක් වර්ෂය සඳහා ප්‍රදානය කරනු ලැබිය යුතු ය.

(13) මෙම තේවේ-

“ක්‍රිංචිය දීමනා වියදම්” යන්නෙන් මේ උපලේඛනය යටතේ ක්‍රිංචිය දීමනා සඳහා වන වියදම් අදහස් වේ.

වත්කමක “ලියාපුරු අගය” යන්නෙන් අගයට අනුළත් කරන ලද වියදමට අදාළව ප්‍රධානය කරන ලද සියලු ක්‍රිංචිය දීමනා අඩු කරන ලද වත්කමෙහි අගය අදහස් වේ.

ආයෝජන බදු බැර කිරීම

2. (අ) මේ උපලේඛනයේ 1(1) තේවේ අනුව පසුගිය තක්සේරු වර්ෂයක දී වැඩි කළ ක්‍රිංචිය දීමනාවක් ඉල්ලා සිටින ලද තැනැත්තනු; සහ

(ආ) පසුගිය වර්ෂය තුළ දී ඇස්ථානය වත්කම් හැර ක්‍රිංචිය වන වත්කම් මත ඇ.ඩීබා. මිලියන 5 වැඩියෙන් උපවිත වනු ලැබුවා වූ තැනැත්තනු;

එම තැනැත්තා විසින් පවත්නා වර්ෂය තුළ ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය තෙක්, එම තැනැත්තා විසින් ඇස්ථානය වත්කම් හැර ක්‍රිංචිය වන වත්කම් මත පසුගිය තක්සේරු වර්ෂය තුළ උපවිත කරනු ලැබූ මූල්‍ය වියදමින් සියලු වියදය පහතට සමාන වූ බදු බැර කිරීමක්, පවත්නා වර්ෂය සඳහා ඉල්ලා සිටිනු ලැබිය හැකි ය.

රඳවා ගැනීමේ බද්ධෙන් ඇතැම් ලාභාංශ නිදහස් කිරීම

3. ලාභාංශය ගෙවිනු ලබන සමාගමට ශ්‍රී ලංකාවේ ක්‍රිංචිය වන වත්කම් (ඇස්ථානය වත්කම් හැර) මත ඇ.ඩීබා. මිලියන 2,000ට අධිකව උපවිත ඇත්තෙම් සහ එම ලාභාංශය මේ උපලේඛනය යටතේ වැඩි කළ ක්‍රිංචිය වියදම් මගින් ආරක්ෂාව සලසන ලද ලාභ මගින් ගෙවිනු ලැබූ ඇත්තෙම්, පළමුවන උපලේඛනයේ කිසිවක් තොසලකා, සමාගමක විසින්, වාසික තොසු සාමාජිකයනු වෙත ගෙවිනු ලබන ලාභාංශයක්න් රඳවා ගනු ලබන බදු අනුපාතය දැන් විය යුතු ය.

රඳවා ගැනීමේ බද්ධෙන් සේවක ආදායම නිදහස් කිරීම

4. ලාභාංශය ගෙවිනු ලබන සමාගමට ශ්‍රී ලංකාවේ ක්‍රිංචිය වන වත්කම් (ඇස්ථානය වත්කම් හැර) මත ඇ.ඩීබා. මිලියන 200ට අධිකව උපවිත ඇත්තෙම් සහ තම රටින් ඇඟුරුව වසන සේවකයින් සංඛ්‍යාව විස්තර තොගක්ම වත්තෙන් තම් එම ලාභාංශය මේ උපලේඛනය යටතේ වැඩි කළ ක්‍රිංචිය වියදම් මගින් ආරක්ෂාව සලසන ලද ලාභ මගින් ගෙවිනු ලැබූ ඇත්තෙම්, පළමුවන උපලේඛනයේ කිසිවක් තොසලකා සේව්‍යයා විසින් තම රටින් බඟුරුව වසන සේවකයනු වෙත සිදු කරනු ලබන වෙවිමකින් රඳවා ගනු ලබන බදු අනුපාතය දැන් විය යුතු ය.

තුන්වන උපලේඛනය

(ආ වන වගක්තිය)

නිදහස් කළ ප්‍රමාණ

නිදහස් කළ ප්‍රමාණ පහත පරිදි විය යුතු ය.

(අ) ජනාධිපතිවරයාගේ සේවා නියුත්තික ආදායම;

- (ආ) (i) යම් රජයේ දෙපාර්තමේන්තුවක් ඇතුළු ශ්‍රී ලංකා රජය හෝ පළාත් පාලන ආයතනයක් මගින්;
- (ii) මූල්‍ය මණ්ඩලය ඇතුළුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින්;
- (iii) ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝගයක් මගින් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද විශ්ව විද්‍යාලයක්, රජය සහය වන පාඨලක්, සමුපකාර සමික්‍යක් මගින්;
- (iv) තානාපති විනිරුවකින් නිවියක් හෝ සමාන නිවියක් හෝ සමාන නිවියක් යටතේ නිශ්චිතව සඳහන් කරන ලද ප්‍රමාණයට විදේශීය රටක හෝ විදේශීය තුම්ප ප්‍රදේශයක රජය මගින්;
- (v) තානාපති විනිරුවකින් නිවියක් හෝ සමාන නිවියක් හෝ, සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම යටතේ සලසන ලද නිදහස් නිරිම තානාපති විනිරුවකින් නිවිය හෝ සමාන නිවියක් යටතේ සලසන ලද නිදහස් නිරිමව වඩා ප්‍රාථමික නම් මිස, සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම යටතේ නිශ්චිතව සඳහන් කරන ලද ප්‍රමාණයට ජාත්‍යන්තර සංවිධානයක් මගින්.

ව්‍යුත්පන්න වූ මූල්‍ය ප්‍රමාණ,

- (ඇ) (i) තැනැත්තකු හට සිදුවන ලද පොදුගලික භානියක්; හෝ
- (ii) වෙනත් තැනැත්තකුගේ මරණයක් හෝ සම්බන්ධයෙන් වන්දී හෝ පාරිනැශිකයක් ලෙස ගෙවන ලද ප්‍රාථමික වියුත්;
- (ඇ) විශ්‍රාම ආදායම ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා රජයේ දෙපාර්තමේන්තුවක් මගින් ගෙවනු ලබන අවස්ථාවක දී තැනැත්තකුගේ විශ්‍රාම වැළැඳුව;
- (ඉ) (i) තානාපති විනිරුවකින් නිවිය හෝ සමාන නිවියක් මගින්;
- (ii) වරප්‍රසාද සහ විනිරුවකින් පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය සහ වරප්‍රසාද සහ විනිරුවකින් පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ නියෝගීත ආයතනයන්ගේ සම්මුතිය බලාත්මක කරනු ලබන පනතක් මගින්; හෝ
- (iii) ජාත්‍යන්තර සංවිධානයකට අදාළව මේ පනත යටතේ සාදන ලද නියෝග, හෝ (i) හෝ (ii) උපත්සේයන්හි සඳහන් කරන ලද නිවිය හෝ පනතක් යටතේ සාදන ලද නියෝග මගින්;

විධිවිධාන සලසා ඇති ප්‍රමාණයට වරප්‍රසාද හිමිවිය යුතු යම් තැනැත්තකුගේ ආදායම්-

- (c) (i) මෙම ජේදයේ වාසිය ලබා ගැනීමේ අරමුණ සඳහා ආයෝජන වත්කමක් කොටස් දෙකකින් හෝ රට වැඩියෙන් නිෂ්කාශනය වී ඇති බවට කොම්සාරිස් ජනරාල්වරයා සැහිමකට පත්වන අවස්ථාවක දී, සියලු කොටස් නිෂ්කාශනය විමෙන් ලැබෙන මූල ප්‍රතිලාභය රු. 50,000 නොඳුක්මලාභන් නම් සහ තක්සේරු වර්ෂය තුළ ආයෝජන වත්කම් නිෂ්කාශනය විම මගින් වාසික තනි පුද්ගලයා විසින් ලබා ගෙන්නා ලද මූල ප්‍රතිලාභ රු. 600,000 මගින් ඇතිවන යම් ප්‍රතිලාභයක් මේ ජේදය යටතේ නිදහස් කරනු ලැබිය යුතු ය.
- (ii) හුවල් අපිති වත්නා වූ ආයෝජන වත්කමක් නිෂ්කාශනය වන අවස්ථාවේ දී වත්කම නිෂ්කාශනය කිරීම මත ආයෝජන වත්කමෙහි සියලු හිමිකරුවන් විසින් සිදුකරන ලද මූල ප්‍රතිලාභය රු. 50,000 නොඳුක්මවන්න් නම් සහ තක්සේරු වර්ෂය තුළ වාසික තනි පුද්ගලයා විසින් ලබා ගෙන්නා ලද මූල ප්‍රතිලාභ රු. 600,000 නොඳුක්මවන්න් නම් පමණක් මෙම ජේදය අදාළ චේ.

ඉහත අවස්ථාවලදී නැර, තක්සේරු වර්ෂය තුළ ආයෝජන වත්කම් නිෂ්කාශනය කිරීම මගින් වාසික තනි පුද්ගලයා ලබා ගෙන්නා ලද මූල ප්‍රතිලාභ රු. 600,000 නොඳුක්මවන අවස්ථාවේ දී සහ ආයෝජන වත්කමක් නිෂ්කාශනය විම මගින් වාසික තැනැත්තා ලබා ගෙන්නා ලද රු. 50,000 නොඳුක්මවන ප්‍රතිලාභයක්-

- (d) ප්‍රතිලාභ උපලබාධි විමට වසර තනකට පෙර අඛණ්ඩව මූලික වාසික ස්ථාන තනි පුද්ගලයාට හිමි ව ඇත්තේ සහ එම වසර තුනෙන් අවම වශයෙන් දෙකක් එහි තනි පුද්ගලයා විසින් වූයේ (දෙදෙනික පදනමකින් ගණනය කිරීමෙන්) තනි පුද්ගල ප්‍රධාන වාසික ස්ථානය උපලබාධි විම මගින් වාසික තනි පුද්ගලයාට හිමිවන ප්‍රතිලාභය;
- (e) ශ්‍රී ලංකා සුරක්ෂණ සහ පුවමාරු කොමිසම මගින් බලපත්‍රකාංග යම් කොටස් වෙළඳපෙන් මගින් පළ කරන ලද නිල ලැයිස්තුවක උපවා ඇති කොටස්වෙන් සමන්විත වූ ආයෝජන වත්කමක් උපලබාධි වීමෙන් හිමිවන ප්‍රතිලාභය;
- (f) පුණ්‍ර ආයතනයකින් ලැබෙන පොලිය සම්පූර්ණයෙන්ම එම පුණ්‍ර ආයතනය මගින් තුවාසික කරනු ලබන තුවාසික සිටින ලමයින්ට, ටැයිනියියන්ට හෝ ආබධිනයින්ට රැකවරණය සැලසීමේ අරමුණින් යොමුකරන බවට කොම්සාරිස් ජනරාල්වරයා සැහිමකට පත්වන අයුරින් සාධනය වන අවස්ථාවක දී, එම පුණ්‍ර ආයතනයෙන් ලැබෙන පොලිය;
- (g) යම් තැනැත්තකු විසින් සොයා ගෙන්නා ලද නව නිරමාණයක හෝ යම් පර්‍යේෂණයන් ඇගයිලන් වශයෙන් ශ්‍රී ලංකා රනරජයේ රනාවිපතිවරයා විසින් හෝ රුප විසින් පිරිනමන ලද ප්‍රධානයක් වශයෙන් ලැබුණු තහාගයක්;

- (ඖ) 1978 අංක 7 දරන ජනාධිපති අරමුදල් පහත මගින් ස්ථාපිත කරන ලද ජනාධිපති ඇරුමුදලින් හෝ 1985 අංක 9 දරන ජාතික ආරක්ෂක පහත මගින් ස්ථාපිත කරන ලද ජාතික ආරක්ෂක අරමුදලින් තැනැත්තකුට හිමි වූ යම් මුදලක්;
- (ක) ශ්‍රී ලංකා රජය මගින් හෝ වෙනුවෙන් 2008 එක්තොට්ටර් 21 වන දින හෝ එට පසුව නිකුත් කරන ලද, විශේෂය ව්‍යවහාර මුදලින් නාමනය කළ රාජ්‍ය බැඳුම්කරයක නිකුත් කරන්නා විසින්, යම් වාසික තොටු තැනැත්තකුට හෝ ශ්‍රී ලංකාවේ යම් බලපත්‍රලාභී වාසිර බැංකුවකට අවස්ථාවට්ටින පරිදි වෙවන ලද හෝ ඉඩ දෙන ලද පොලිය හෝ වට්ටමට සමාන ප්‍රමාණයක්;
- (ග) 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පහත යටතේ ලියාපදිංචි කරන ලද බැංකුවකින් හෝ රක්ෂණ සමාගමකින් විසර දහයකට තොටු කාලයීමාවක් සඳහා මිලදී ගන්නා ලද ජීවිත රක්ෂණයක් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට වුයුත්පන්න වන යම් මුදල් ප්‍රමාණයක්;
- (ඥ) දළ මුදල් ප්‍රමාණය රු. 500,000 තොටුක්ම්වන ලෞතරයියකින් හිම්වන යම් දිනුමක්;
- (ජ) වාසික සමාගමක් මගින් හෝ 84 වන වගන්තිය යටතේ රදවා ගැනීමකට යටත්වන වෙනත් වාසික සමාගමක් මගින් ලබා ගන්නා ලද වෙනත් ලාභාංශයකට ආරෝපණය කළ හැකි, හෝ වුයුත්පන්න වන ප්‍රමාණයට වාසික සමාගමක් විසින් පාමාත්කයකුට ගෙවනු ලබන ලාභාංශයක්;
- (ඤ) ශ්‍රී ලංකා රජයේ දේශීය නිපුණක්තයකුට නිකුත් කරන ලද මාර්ග වාහන බලපත්‍රයකින් එම දේශීය නිපුණක්තයකුට ලැබුණු හෝ වුයුත්පන්න වූ ප්‍රතිලාභ.

හතරවන උපමෙළ්බනය

ක්ෂේ දීමනා, සංඛලින දීමනා සහ තක්සේරු කළ
හැකි ගාස්තු

ක්ෂේ විය හැකි, වනකම් වර්ග සහ වර්ගිකරණය-

1. (1) ක්ෂේ විය හැකි වන්කම් වර්ග සහ වර්ගිකරණය පහත පරිදි විය යුතු ය.

පන්තිය	ක්ෂය විය හැකි වත්කම්
1	පරියන්ත උපකරණ සමඟ පරිගණක සහ දත්ත හසුරුවන මෙවලම්
2	බස්රප සහ කුඩා බස්රප, බඩු වාහන, ඉදිකිරීම් සහ ඇම්වලන මෙවලම්, බයිති සාමාන්‍ය හෝ විශේෂිත ව්‍යුත්සා, මෙළරු සහ මෙළරු සහිත කන්ටෙනර්, සහ නිෂ්පාදනයේ දී හාවත් කරන පිරියන හා යන්තු සූත්‍ර
3	දුම්බිය පාර මත ධාවනය කෙරෙන කාර් රථ, ජ්‍යෙම යන්තු සහ උපකරණ, යාත්‍රා, පාරු, වේ බොට්ටු සහ සමාන ජල ප්‍රවාහන උපකරණ, අභ්‍ය යානා, විශේෂිත මහත උපයුක්ත පිරියන, උපකරණ සහ යන්තු සූත්‍ර, කාර්යල ගාහ උපකරණ, සිවිකිරීම් සහ උපකරණ, වෙනත් පන්තිය තුළ ඇතුළත් තොකරන ලද යම් ක්ෂය විය හැකි වත්කම්
4	ගොඩැංකිලි, ව්‍යුහ සහ ස්ථීර ස්වභාවයේ සමාන දේ
5	කිරිනිනාමය හැර අස්ථාජ්‍ය වත්කම්

(2) තැනැත්තකට නිම් ක්ෂය විය හැකි වත්කමක් යම් තක්සේරු වර්ෂයක් අවසානයේ දී ව්‍යාපාරයකින් ආදායම නිපදවීමේ දී අඩ වශයෙන් හාවත් කරනු ලැබ ඇති අවස්ථාවක දී, වත්කම සඳහා නිම් වූ පිරිවය සහ ප්‍රතිශ්චාව එම ව්‍යාපාරයෙන් ලැබූ ආදායම ඉහළයීමේ දී හාවත් කළ එත් වත්කමේ එම තොටසේ වෙළඳපල අඟය අනුව තොටස් කරනු ලැබිය යුතු ය.

ක්ෂය දීමනා

2. (1) මෙම මේෂ්දයට යටත්ව, තැනැත්තකට තක්සේරු වර්ෂයක් සඳහා ඒ තැනැත්තාගේ එක් එක් ක්ෂය විය හැකි වත්කම් සඳහා එම වර්ෂය සඳහා එම වත්කමෙහි ක්ෂය වීමට සමාන සහ (2)වන උපමේදය අනුව ගණනය කරන ලද දීමනාවක් ප්‍රදානය කරනු ලැබිය යුතු ය.

(2) තක්සේරු වර්ෂයක් සඳහා එක් එක් ක්ෂය විය හැකි වත්කමක ක්ෂය විම අ/ඇ) සූත්‍ර හාවිත කරමින් හාජ්‍ය ලේඛිය ක්‍රමයට අනුව ගණනය කරනු ලැබිය යුතු අතර එහි-

අ යනු තක්සේරු වර්ෂය අවසානයේ දී වත්කමෙහි ක්ෂය විමේ පදනම වත්තෙන් ය; සහ

ආ යනු එම වත්කමට අදාළව (3) වන උපමේදයක් සඳහන් වර්ෂ සංඛ්‍යාව වත්තෙන් ය.

(3) (2) වන උපමේෂීලයේ සඳහන් ක්ෂය විය හැකි වන්කමකට අදාළ විය යුතු වර්ෂ සංඛ්‍යාව පහත පරිදි විය යුතු ය:-

පන්තිය	වර්ෂ සංඛ්‍යාව
1	5
2	5
3	5
4	20
5	අස්ථ්‍යාග්‍රහ වන්කමෙහි සත්‍ය එලදායී ජ්වය හෝ අස්ථ්‍යාග්‍රහ වන්කම සත්‍යව අවිනිශ්චිත එලදායී ජ්වයක් ඇති අවස්ථාවේ දී.

(4) (අ) වාණිජ වාහනයක්;

(ආ) බසයක් හෝ කුඩා බසයක්;

(ඇ) බහු වාහනයක්; හෝ

(ඇ) පෙදු කාර්ය සඳහා වූ හෝ විශේෂිත කාර්ය සඳහා වූ ව්‍යුත් රථයක් හෝ වේළුරයක්;

හැර, මාරුග රථයක් සඳහා තැනැත්තකුට කිසිදු ක්ෂය දීමනාවන් ප්‍රධානය නොකරනු ලැබය යුතු ය.

(5) මේ තේශීලයේ කාර්යය සඳහා "වාණිජ වාහනයක්" යන්නෙන්-

(අ) වොන් භාගයකට වඩා වැඩි බරක් හෝ මේන් දහනුකට වඩා වැඩි සංඛ්‍යාවක් හෝ රැගෙන යාමට නියමිත මාරුග වාහනයක්; හෝ

(ආ) ගමනාගමනය සඳහා හෝ වාහන බදු දීමේ ව්‍යාපාරයක් සඳහා හාවිත කරන වාහනයක් අදහස් ටේ.

ක්ෂය විය හැකි වන්කමක ක්ෂය විමේ පදනම

3. තක්සේරු වර්ෂයක් අවසානයේ දී තැනැත්තකුගේ ක්ෂය විය හැකි වන්කමක ක්ෂය පදනම්-

(අ) පසුගිය තක්සේරු වර්ෂය අවසානයේ දී වන්කමක ක්ෂය පදනම්;

(ආ) තක්සේරු වර්ෂය තුළ දී වන්කමෙහි පිරිවැය සිදුකළ එකතු කිරීම්වලට අදාළව වන්කමෙහි ක්ෂය පදනමට එකතු කරන ලද ප්‍රමාණ යන්නෙන්,

එකතුව ටේ.

සංඛ්‍යක දීමනා සහ කක්ෂණරු කළ හැකි තාක්ෂණ

4. (1) තක්සේරු වර්ෂයක අවසානයට පෙර ක්ෂය විය හැකි වත්කමක් ඒ තැනැත්තා විසින් නිෂ්කාශනය කරන ලද අවස්ථාවේ දී-

(අ) පහත සූත්‍රයට අනුව තැනැත්තාගේ ආදායම ගණනය තිරිමේ දී පහත සූත්‍රය අනුව ගණනය කරනු ලැබේ තක්සේරු කරන ලද ගැස්තුවක් ඇතුළත් කරනු ලැබේ:

“අ-අ”

(ආ) පහත සඳහන් සූත්‍රය අනුව එනම්-

ලෙස ගණනය කරන ලද සංඛ්‍යා දීමනාවක් වර්ෂය සඳහා තැනැත්තාට ප්‍රධානය කරනු ලබන අතර,

එහි දී-

අ-අ

(අ) යනු යම් වත්කම පදනා තක්සේරු වර්ෂය ඇතුළත ඒ තැනැත්තාට ලැබූ ප්‍රතිශ්ඨාව වන අතර;

(ආ) වත්කම නිෂ්කාශනය වන වේලාවේ වත්කමේ ලියාහෘ අයය විය යුතු ය.

(2) මේ තේද්යේ කාර්යය සඳහා නිෂ්කාශනය වේලාවේ වත්කමක ලියා හැඳු ඇය යන්නෙන්, වත්කම අත්කොටගත් වේලාවේ ඒ තැනැත්තාට උපවිත වූ විද්‍යමක, වත්කම සඳහා 2 වන තේද්ය යටත් ප්‍රධානය කරන ලද ක්ෂය විමේ දීමනාට අඩු කිරීමේ ලැබෙන අයය අදහස් වේ.

(3) 39 වන වගන්තියට අයතියක් නොවන පරිදි සහ මේ තේද්යේ කාර්යය සඳහා, යම් තැනැත්තකු, තමන්ට වියදම උපවිත වනු ලැබූ ව්‍යාපාරය ආක්ෂිතයක නොවන තැනැත්තකුට විනිශ්චීමේ දී එහි මූල් තැනැත්තාට ක්ෂය වත්කමක් උද්ගත වේ.

(52 වන වගන්තිය)

පස්වන උපලේඛනය

සුදුසුකම් ලබන ගෙවීම සහ සහන

1. 52 වන වගන්තියේ සඳහන් සුදුසුකම් ලබන ගෙවීම පහත පරිදි විය යුතු ය:-

(අ) තනි සුදුළෙයක හෝ ආස්ථීතයක් විසින් අනුමත සුණු ආයතනයකට, එනම්-

(ඒ) රෝගීන් හෝ අසරන අයට ආයතනික සන්කාර පැලසීම සඳහා පිශිවුවන ලද සුණු ආයතනයකට; සහ

(ii) (iiඅ) තනි පුද්ගලයකු සම්බන්ධයෙන් තනි පුද්ගලයාගේ බදු පැනවිය හැඳි ආදායමෙන් තුනෙන් එකක් හෝ රු. 75,000 ත් අඩු ගෙන;

(iiඅ) ආස්ථීත්‍යක් සම්බන්ධයෙන්, ආස්ථීත්‍යයේ බදු පැනවිය හැඳි ආදායමෙන් පහෙන් එකක් හෝ රු. 500,000 ත් අඩු ගෙන,

යන්නෙහි උපරිමයකට යටත්ව, මේ අනුමද්දයේ කාර්ය සඳහා අනුමත පුණු ආයතනයක් ලෙස අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද අනුමත පුණු ආයතනයට විසින් කරනු ලබන පරිත්‍යාගයක්;

(අ) තනි පුද්ගලයකු හෝ ආස්ථීත්‍යක් විසින් පහත දක්වා ඇති ආයතන සඳහා මූදල් හෝ වෙනත් ආකාරයක් සිදු කරන ලද පරිත්‍යාගයක් -

(i) ශ්‍රී ලංකා ආණ්ඩුව;

(ii) පළාත් පාලන ආයතනයක්;

(iii) 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයි සලකනු ලබන යම් උසස් අධ්‍යාපන ආයතනයක්;

(iv) 1981 අංක 74 දරන බොද්ධ සහ පාලි විශ්ව විද්‍යාල පනත මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද බොද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය හෝ යම් උසස් අධ්‍යාපන ආයතනයක්;

(v) ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක්;

(vi) පළාත් පාලන ආයතනයක් මගින් පිහිටුවන ලද, අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද අරමුදලක්;

(vii) 1979 අංක 17 දරන ජාතික නිවාස සංචාරක පනත මගින් පිහිටුවන ලද ජාතික නිවාස සංචාරක ඇධ්‍යාපන විසින් නිර්මාණය කරන ලද සහ පාලනය කරනු ලබන සෞන්‍ය අරමුදල;

(viii) පළාත් සභාව මගින් පිහිටුවන ලද සහ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් අරමුදලක්;

(ix) 2008 අංක 6 දරන අපි වෙනුවෙන් අපි අරමුදල් පනත මගින් පිහිටුවන ලද අපි වෙනුවෙන් අපි අරමුදල;

(x) 2006 අංක 34 දරන ශ්‍රී ලංකා ජාතික ව්‍යුහා පදනම (සංස්ථාගත කිරීමේ) පනත යටතේ පිහිටුවන ලද ජාතික ව්‍යුහා අරමුදල;

(ඇ) රාජ්‍ය සංස්ථාවක් සෑරාලිත කරන ලද්දේ කුමන නීතියක් මගින් ද හෝ යටතේ ද එම නීතිය මගින් නීතිය කරන ලද පරිදි එම සංස්ථාව විසින් 1978 අංක 7 දරන ජනාධිපති අරමුදල් පනත මගින් පිහිටුවන ලද ජනාධිපති අරමුදලට සම්ප්‍රේෂණය කරන ලද ලාඟ.

2. 52 වන වගන්තියේ පදනම් කරන ලද සහන පහත පරිදි මේ:-

(අ) හාරකරු, ප්‍රතිග්‍රාහකයා, පොල්ම්:කරු හෝ ඇවරකරු, තත් සහනය ප්‍රතිග්‍රාහකයා, පොල්ම්:කරුවකු හෝ ඇවරකරුවකු වන වගයෙන් මෙම පුද්ගලික සහනය අඩු කිරීමට සිම්කම් නොලබන අතර එබදු තැනැත්තකු හැර එක් තක්සේරු වර්ෂයක් සඳහා රු. 500,000:

එසේ වුව ද ආයෝජන වත්කම් නීත්කානෙයෙන් ලැබෙන මූදලට එරෙහිව මේ සහනය නොලැබෙන් ය-

(ආ) එක් එක් තක්සේරු වර්ෂයක් සඳහා රු. 700,000 සේවා නිපුක්තික ආදායමක් සහිත තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, වර්ෂය සඳහා තත් පුද්ගලයාගේ සේවා නිපුක්තික මූල් ආදායම දක්වා;

(ඇ) ආයෝජන වත්කම්වින් බදු ආදායම් ලබන තත් පුද්ගලයකට අදාළව, ආයෝජන වත්කම්ව අදාළ පුද්ගලිකයා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂය විම සහ ක්ෂය විම සඳහා වන සහනයක් වන, එහෙන් බදු ගෙවන්නා විසින් ආයෝජන වත්කම් පුද්ගලිකයා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂය විම සඳහා දරන ලද යම් සහන වියදීම් සඳහා කිසිදු අඩු කිරීමක් හෝ පිටිවැයක් ඉල්ලා නොමැති තාක් දුරට පමණක් ඉඩ ලබා දෙනු ලබන තක්සේරු වර්ෂය සඳහා වන මූල් බදු අදායමින් 25% ක ප්‍රමාණයකට සමාන ප්‍රමාණයක්;

(ඇ) එක් එක් තක්සේරු වර්ෂයක් සඳහාම රු. 1,500,000 මූල් ආයතනයකින් වුවත්පත්තන වන පොලී ආදායමක් සහිත, ජේජ්ජිය පුරවැසියකු සම්බන්ධයෙන් වන විට දී, වර්ෂය සඳහා තත් පුද්ගලයකුගේ මූල් ආදායම් පොලීය දක්වා ම.

104 වන වගන්තිය

හයවන උපලේඛනය

තාවකාලික සහන

වැඩි දියුණු කළ අය ක්ෂයවිමේ දීමනා

1. තක්සේරු වර්ෂය තුළ දී 3 වන උප තේදේ සඳහන් අය ක්ෂය වන වත්කම් සම්බන්ධයෙන් වියදීම් දරන්නා වූ හෝ සුළු හෝ මධ්‍ය පරිමාන වයාපාරිකයකු වන තැනැත්තකුට තුන්වන උපලේඛනය යටතේ ගණනය කරන ලද අය ක්ෂයවිමේ දීමනා නොව, මෙම තේදයට අනුව ගණනය කරන ලද වැඩි දියුණු කළ ක්ෂයවිමේ දීමනා ප්‍රදානය කළ යුතු ය.

2. තක්සේරු වර්ෂය තුළ දී, 3 වන උප මේදයේ සඳහන් අගය ක්ෂය වන වත්කම් මත ඇමරිකානු බොලර් මිලියන තුන දක්වා වියදම් එදින ලද තැනැත්තක් සඳහා 100% අගය ක්ෂය විමෙ දීමනාවක්, උතුරු පළාතේ හැරුණු කොට ග්‍රී ලංකාවේ කොටසක අගය ක්ෂයටම් වත්කම් හාවතා කරන ලද එම වර්ෂය සඳහා එම තැනැත්තාට ප්‍රදානය කළ යුතු ය.

3. තක්සේරු වර්ෂය තුළ දී, 3 වන උප මේදයේ සඳහන් උතුරු පළාතේ හාවතා කරන ලද අගය ක්ෂය වන වත්කම් මත, ඇමරිකානු බොලර් මිලියන 3 දක්වා, වියදම් විදින ලද තැනැත්තක් සඳහා 200% ක අගය ක්ෂය විමෙ දීමනාවක්, උතුරු පළාතේ දී අගය ක්ෂය විමෙ වත්කම් හාවතා කරන ලද එම වර්ෂය සඳහා එම තැනැත්තාට ප්‍රදානය කළ යුතු ය.

4. (1) වන සහ (2) වන උප මේදයන්හි දක්වා ඇති අගය ක්ෂය වන වත්කම්-

(අ) තුන්වන උපල්බනයේ, 1 වන මේදයේ, අදහස අතුන 4 වන පනිතයේ වත්කම් විය යුතුය (ස්ථිර ස්වභාවයේ ගොඩනගිලි, ආකෘති සහ සමාන කරමාන්ත වන); සහ

(ආ) ව්‍යාපාර ක්‍රියාවලිය වර්ධනය කිරීමට හාවතා කරනු ලබන, ව්‍යාපාර පරිග්‍රයට සහි වී ඇති යන්ත්‍රෝපකරණ හෝ යන්ත්‍රූප්‍රාග්‍රාම ආදියෙන් සැදි තිබෙන අගය ක්ෂය වන වත්කම් (අස්ථරුනිය වත්කම් හැර) විය යුතු ය.

5. විශේෂ තක්සේරු වර්ෂයකට සම්බන්ධ පැන නිනි අගය ක්ෂය විමෙ දීමනා එම වර්ෂයේ දී ගන යුතු අතර පසු තක්සේරු වර්ෂයකට ප්‍රමාද කළ යුති ය.

තක්සේරු කළ භැංකි වෙනස්කම් සහ දීමනා තුළනය

2. (1) මෙම මේදය යටතේ අගය ක්ෂය විමෙ දීමනා ප්‍රදානය කරනු ලැබා ඇති වත්කමක් තක්සේරු වර්ෂයේ දී බැහැර කර ඇති අවස්ථාවක දී (හෝ බැහැර කරන ලද්දේ ගැයි සලකනු ලබන)-

(අ) වත්කමේ ලේඛනගත අගයට වඩා බැහැර කිරීම වෙනුවන් ලැබූ ගෙවීම් වැඩිවන අවස්ථාවේ දී, එම අතිරික්තය, අගය ක්ෂය වන හෝ ක්ෂය වූ වත්කම් යොදවන ලද ව්‍යාපාරයෙන් තක්සේරු වර්ෂය සඳහා තැනැත්තකුගේ ආදායම ගණනය කිරීම් දී ඇතුළත් කළ යුතු ය; සහ

(ආ) වත්කමක ලේඛනගත අගය, බැහැර කිරීම සඳහා ලබනු ලැබූ ගෙවීමට වඩා වැඩිවන අවස්ථාවේ දී, අතිරේක අගය ක්ෂය විමෙ දීමනා, අතිරික්තයට සමාන ප්‍රමාණයෙන් එම වර්ෂය සඳහා ප්‍රදානය කළ යුතු ය.

(2) මෙම ජ්‍යෙෂ්ඨ-

“අගය ක්ෂයවිමේ දීමනා වියදලු” යන්නෙන් මෙම උපලේඛනය යටතේ පවතින අගය ක්ෂය විමේ දීමනා සඳහා වන වියදම අදහස් ටේ; සහ

“වත්කමක ලේඛනගත වට්නාකම” යන්නෙන් එම පිරිවැලදේ ඇතුළත් වියදමට සම්බන්ධව ප්‍රදානය කරන ලද සියලු අගය ක්ෂය විමේ දීමනාවන්ට අඩු වත්කමක පිරිවැය අදහස් ටේ.

ඉකුත්වීම කාලපරිච්ඡය

3. උපලේඛනයේ 1 වන පරිච්ඡය එය බලාත්මක විම ආරම්භ වී වසර තුනකට පසු ඉකුත් විය යුතු ය.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මීල (දේශීය) රු. 870 කි. (විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුලපන මාවත, පොල්සේන්ගොඩ, නොලඩ 05, රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාලයේ අධිකාරී වෙත සූම් වර්ෂයකම දෙසැම්බර මස 15 වැනි දිනට පෙර දායක මූදල් ගෙවා පසුව එළඹින එක් එක් වර්ෂය සඳහා එවා ලබාගත හැකිය.